

ဘုဒ္ဓါဗျာဓိ ဘောဝိဇ္ဇာ

තුන්වැනි කොටස

මුදල් මණ්ඩලය විසින් 2010 වර්ෂයේදී උපයෝගී කරගනු ලැබූ ප්‍රධාන පරිපාලන විධිවිධාන මෙහෙයුම් උපදෙස්, වක්‍රලේඛ, නියෝග සහ නිවේදන

බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව

බලපත්‍රලාභී බැංකු සඳහා නිකුත් කරන ලද	යොමු අංකය	පිටුව
1. මෙහෙයුම් උපදෙස් - බලපත්‍රලාභී බැංකුවල ඇති රුපියල් තැන්පතු මත ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට 20% ක ප්‍රසාද පොලියක් ගෙවීම පිළිබඳ යෝජනා ක්‍රමය		1
2. කෘෂිකාර්මික අංශය සඳහා අනිවාර්ය ණය දීම	02/04/008/0002/002	4
3. ආනයන බිල්පත් කලින් ගෙවීම්	02/17/800/0006/01	5
4. ලංකා නැව් සංස්ථා සමාගම සඳහා රාජ්‍ය අංශයේ ආනයනික නැව් බඩු වෙන් කිරීම පිළිබඳ අමාත්‍ය මණ්ඩල තීරණය - 2005 මැයි 6 දින සහ අංක 415 දරන රාජ්‍ය මූල්‍ය වක්‍රලේඛය	02/17/800/0007/001	5
5. විදේශ විනිමය හුවමාරු ව්‍යාපාරික කටයුතුවල නිරතවන පුද්ගලයන් විසින් ඉදිරිපත් කළ යුතු ප්‍රකාශය	02/17/600/0014/003	6
6. බැංකු පනතේ 2010 අංක 1 දරන විධානය - ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා නිකුත් කරන ලද ණය සහ අත්තිකාරම් වර්ගීකරණය, ආදායම් හඳුනා ගැනීම සහ බොල් ණය වෙන් කිරීම පිළිබඳ විධානයන් සංශෝධනය කිරීම		8
7. බැංකු පනතේ 2010 අංක 2 දරන විධානය - ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා නිකුත් කරන ලද ණය සහ අත්තිකාරම් වර්ගීකරණය, ආදායම් හඳුනා ගැනීම සහ බොල් ණය වෙන් කිරීම පිළිබඳ විධානයන් සංශෝධනය කිරීම		10
8. බලපත්‍රලාභී වාණිජ බැංකුවල අවම ප්‍රාග්ධන අවශ්‍යතාව ඉහළ නැංවීම	02/17/402/0073/002	11
9. බලපත්‍රලාභී විශේෂිත බැංකුවල අවම ප්‍රාග්ධන අවශ්‍යතාව ඉහළ නැංවීම	02/17/402/0073/002	12
10. බැංකු අධ්‍යක්ෂවරුන් පත් කිරීම	02/17/600/0017/001	12
11. ණය පහසුකම් සඳහා අය කෙරෙන පොලී අනුපාත පහත හෙළීම	02/17/600/002/001	17
12. බැංකු පනතේ 2010 අංක 3 දරන විධානය - ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා නිකුත් කරන ලද ණය සහ අත්තිකාරම් වර්ගීකරණය, ආදායම් හඳුනා ගැනීම සහ බොල් ණය වෙන් කිරීම පිළිබඳ විධානයන් සංශෝධනය කිරීම		18
13. බැංකු පනතේ 2010 අංක 4 දරන විධානය - ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා නිකුත් කරන ලද ණය සහ අත්තිකාරම් වර්ගීකරණය, ආදායම් හඳුනා ගැනීම සහ බොල් ණය වෙන් කිරීම පිළිබඳ විධානයන් සංශෝධනය කිරීම		19
14. 2010 අංක 5 දරන බැංකු පනතේ විධානයන් - තැන්පතු වගකීම් රක්ෂණය		20
15. 2010 අංක 6 දරන බැංකු පනතේ විධානයන් - තැන්පතු වගකීම් රක්ෂණය		21
16. 2010 අංක 7 දරන බැංකු පනත් විධානයන් - බලපත්‍රලාභී වාණිජ බැංකුවල ව්‍යාපාර කටයුතු සම්බන්ධව බාහිර සේවා ලබා ගැනීම		22
17. බැංකු පනතේ 2010 අංක 8 දරන විධානයන් - බලපත්‍රලාභී විශේෂිත බැංකුවල ව්‍යාපාර කටයුතු සම්බන්ධව බාහිර සේවා ලබා ගැනීම		25
18. බැංකු පනතේ 2010 අංක 01 දරන නිර්ණය - බලපත්‍රලාභී වාණිජ බැංකුවල වාර්ෂික බලපත්‍ර ගාස්තුව		29

19.	බැංකු පනතේ 2010 අංක 02 දරන නිර්ණය - බලපත්‍රලාභී විශේෂිත බැංකුවල වාර්ෂික බලපත්‍ර ගාස්තුව	30
20.	බැංකු පනතේ 2010 අංක 3 දරන නිර්ණය - බලපත්‍රලාභී වාණිජ බැංකුවල විධායක කාර්යයන්හි නියුතු නිලධාරීන්ගේ යථා යෝග්‍යතාවය තක්සේරු කිරීම	31
21.	බැංකු පනතේ 2010 අංක 4 දරන නිර්ණය - බලපත්‍රලාභී විශේෂිත බැංකුවල විධායක කාර්යයන්හි නියුතු නිලධාරීන්ගේ යථා යෝග්‍යතාවය තක්සේරු කිරීම	37
22.	ආයතනික යහපාලන විධානය යටතේ අවශ්‍යතාවයන්	02/17/550/002/003 42

ශ්‍රී ලංකා තැන්පතු ක්‍රමයේ සාමාජිකයන් වෙත නිකුත් කරන ලද

23.	ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය (අති විශේෂ) - ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය පිළිබඳ නියෝගයන්	1673/11 43
24.	ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය - රක්ෂිත තැන්පතු මත අය කෙරෙන වාරිකය	01/2010 48
25.	ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය - මෙහෙයුම් උපදෙස්	02/2010 50

ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව

26.	නව සංසරණ නෝට්ටු කාණ්ඩයක්	12/02/008/002/001 51
-----	--------------------------	----------------------

විනිමය පාලන දෙපාර්තමේන්තුව

27.	සුරැකුම්පත් ආයෝජන ගිණුම (SIA)	06/04/01/2010 52
28.	ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය (අති විශේෂ) - ශ්‍රී ලංකාවෙන් පිටත බැංකු වල ගිණුම් විවෘත කිරීම සහ පවත්වා ගැනීමට අවසරය	1644/26 54
29.	විදේශ ව්‍යවහාර මුදල් ඉදිරි විනිමය ගිවිසුම්	06/04/02/2010 55
30.	විශේෂ විදේශ ආයෝජන තැන්පතු ගිණුම් (SFIDA)	06/04/03/2010 56
31.	පූර්ව ගෙවීමේ පදනම මත කරන ආනයනයන් සඳහා ආන්තික අවශ්‍යතාවයන්	06/04/04/2010 56
32.	අන්තර්ජාතික සේවා සැපයුම්කරුවන් සහ ඔවුන්ගේ සේවකයන් සඳහා විදේශ ව්‍යවහාර මුදල් ගිණුම (FCAISPE)	06/04/05/2010 57
33.	එතෙර ගමන් කරන ශ්‍රී ලාංකිකයන්ට විදේශ ව්‍යවහාර මුදල් නෝට්ටු නිකුත් කිරීම	06/04/06/2010 60
34.	ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය (අති විශේෂ)	1673/43 60
35.	ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය (අති විශේෂ)	1681/10 61
36.	ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය (අති විශේෂ) - විදේශීය ආයෝජකයන්ට ශ්‍රී ලංකාවේ සංස්ථාගත සමාගම්වල ණයකර නිකුත්කිරීම හා පැවරීම සඳහා අවසරය ලබාදීම	1681/11 64
37.	සුරැකුම්පත් ආයෝජන ගිණුම්වලට (SIA) අතිරේක හර කිරීම් හා බැර කිරීම් සිදු කිරීමට අවසර ලබාදීම	06/04/09/2010 66
38.	ආමුඛ ආයෝජන ගිණුම (IIA)	06/04/10/2010 67
39.	ශ්‍රී ලංකාවේ විදේශ රාජ්‍ය දූත කාර්යාල, රාජ්‍ය දූතයන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සඳහා විදේශ ව්‍යවහාර මුදල් හා රුපියල් ගිණුම්	06/04/11/2010 68
40.	අන්තර්ජාතික විජාතික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම (NRNFA)	06/04/12/2010 69
41.	මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳුන් සඳහා විදේශ ව්‍යවහාර මුදල් ගිණුම්	06/04/13/2010 71
42.	ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය (අති විශේෂ) - විනිමය පාලන පනතේ 7,10,11,15 සහ 30(5) යන වගන්ති ප්‍රකාර අවසරය	1685/02 73

ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව

43.	ණය කාඩ්පත් මෙහෙයුම් මාර්ගෝපදේශ	01/2010	73
44.	2010 ජනවාරි මස 26 දින ලංකාසෙට්ල් පද්ධතියේ ගනුදෙනු වේලාවන් සීමා කිරීම	ආර්ටීජ්එස්/01/2010	82
45.	සජීවී පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ලංකාසෙට්ල් පද්ධතිය ව්‍යාපාර කටයුතු සඳහා විවෘත කිරීම	ආර්ටීජ්එස්/02/2010	82
46.	2010 ජනවාරි මස 27 දින විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම	ආර්ටීජ්එස්/03/2010	83
47.	ලංකාසෙට්ල් පද්ධතියේ යෝජනා සජීවී පරීක්ෂණය පසුවට කල්තැබීම	ආර්ටීජ්එස්/04/2010	84
48.	සජීවී පරීක්ෂණයක් පැවැත්වීමට ලංකාසෙට්ල් පද්ධතිය ව්‍යාපාර කටයුතු සඳහා විවෘත කිරීම	ආර්ටීජ්එස්/05/2010	84
49.	2010 පෙබරවාරි මස 26 දින ලංකාසෙට්ල් පද්ධතියේ ගනුදෙනු වේලාවන් සීමා කිරීම	ආර්ටීජ්එස්/06/2010	85
50.	ආර්ටීජ්එස්/එස්එස්එස්එස් ගාස්තු හා ලංකාසෙට්ල් පද්ධතියේ අයකිරීම් සංශෝධනය	ආර්ටීජ්එස්/07/2010	86
51.	2010 අප්‍රේල් මස 08 වන දින ලංකාසෙට්ල් පද්ධතියේ ගනුදෙනු වේලාවන් සීමා කිරීම	ආර්ටීජ්එස්/08/2010	87
52.	2010 අප්‍රේල් මස 09 වන දින විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීම	ආර්ටීජ්එස්/09/2010	87
53.	2010 අප්‍රේල් මස 30 වන දින ලංකාසෙට්ල් පද්ධතියේ ගනුදෙනු වේලාවන් සීමා කිරීම	ආර්ටීජ්එස්/10/2010	88
54.	2010 මැයි මස 14 වැනි සිකුරාදා දින ලංකාසෙට්ල් පද්ධතියේ සජීවී මෙහෙයුම් කටයුතු විකල්ප මෙහෙයුම් වැඩබිමෙහි සිට සිදුකිරීම	ආර්ටීජ්එස්/11/2010	88
55.	2010 ජූනි මස 21 දින ලංකාසෙට්ල් පද්ධතියේ දෛනික මෙහෙයුම් කාලසටහන සංශෝධනය කිරීම	ආර්ටීජ්එස්/12/2010	89
56.	ලංකාසෙට්ල් පද්ධතියේ නීති සංශෝධනය කිරීම සංස්කරණය 2.0 - 2009 අගෝස්තු ලංකාසෙට්ල් පද්ධතියේ දෛනික මෙහෙයුම් කාලසටහන	ආර්ටීජ්එස්/13/2010	91
57.	2010 නොවැම්බර් මස 12 වැනි සිකුරාදා දින ලංකාසෙට්ල් පද්ධතියේ සජීවී මෙහෙයුම් කටයුතු විකල්ප මෙහෙයුම් වැඩබිමෙහි සිට සිදුකිරීම	ආර්ටීජ්එස්/14/2010	94
58.	2010 නොවැම්බර් මස 12 වැනි දින විකල්ප වැඩබිමෙහි සිදු කිරීමට නියමිතව තිබූ ලංකාසෙට්ල් පද්ධතියේ සජීවී මෙහෙයුම් කටයුතු කල්තැබීම	ආර්ටීජ්එස්/15/2010	94
59.	2010 නොවැම්බර් මස 19 වැනි දින ලංකාසෙට්ල් පද්ධතියේ මෙහෙයුම් කටයුතු	ආර්ටීජ්එස්/16/2010	95
60.	2010 දෙසැම්බර් මස 24 දින ලංකාසෙට්ල් පද්ධතියේ ගනුදෙනු වේලාවන් සීමා කිරීම	ආර්ටීජ්එස්/17/2010	95

රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව

61.	සීමාසහිත සෙලාන් බැංකු අැසෙට් මැනේජ්මන්ට් ලිමිටඩ් සමාගම සෙලාන් බැංකු පීඑල්සී (SBK) සමග ඒකාබද්ධ වීම	එස්එස්එස්එස්/01/2010	96
-----	---	----------------------	----

බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව

62.	2010 අංක 1 දරන මුදල් සමාගම් (පොලී) විධානය	96
63.	2010 අංක 2 දරන මුදල් සමාගම් (තැන්පතු වගකීම් රක්ෂණ) විධානය	98
64.	2010 අංක 1 දරන මුදල් සමාගම් (ලියාපදිංචි කිරීමේ සහ බලපත්‍ර දීමේ - සංශෝධන) රීති	99
65.	2010 අංක 1 දරන කල්බදු මූල්‍යකරණ (අවම මූලික ප්‍රාග්ධන) විධානය	100
66.	2010 අංක 2 දරන කල්බදු මූල්‍යකරණ (වාර්තා කිරීමේ අවශ්‍යතා) විධානය	101
67.	2010 අංක 3 දරන කල්බදු මූල්‍යකරණ (ශාඛා/ව්‍යාපාර ස්ථාන විවෘත කිරීම/ස්ථානය වෙනස් කිරීම/වැසීම) විධානය	103
68.	2010 අංක 01 දරන කල්බදු මූල්‍යකරණ (ලියාපදිංචි කිරීම සහ වාර්ෂික බලපත්‍ර ගාස්තු) - රෙගුලාසිය	108

බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව
2010 ජනවාරි 15

මෙහෙයුම් උපදෙස්

බලපත්‍රලාභී බැංකුවල ඇති රුපියල් තැන්පතු මත ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට 20% ක ප්‍රසාද පොලියක් ගෙවීම පිළිබඳ යෝජනා ක්‍රමය

1. යෝජනා ක්‍රමය

මූල්‍ය ප්‍රතිපත්තිය ලිහිල් කිරීමත් සමග ආර්ථිකයේ පොලී අනුපාත ව්‍යුහය ක්‍රමයෙන් පහළ මට්ටමකට ලගා වී ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් තැන්පතු සඳහා ගෙවන පොලී අනුපාතයන් ද පහත වැටී ඇත. මේ නිසා තමන්ගේ එදිනෙදා වියදම් පියවා ගැනීම සඳහා තමන්ගේ ඉතිරි කිරීම්, බලපත්‍රලාභී බැංකුවල ආයෝජනය කර ලැබෙන පොලිය මත යැපෙන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතුය. ඉහත කරුණු සැලකිල්ලට ගෙන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ රුපියල් තැන්පතු සඳහා ගෙවන පොලිය මත 20% ක ප්‍රසාද පොලියක් 2010.01.01 දින සිට ගෙවීමට ශ්‍රී ලංකා රජය විසින් තීරණය කර ඇත.

2. මෙහෙයුම් රාමුව

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ප්‍රසාද පොලී ගෙවීම සඳහා පහත සඳහන් මෙහෙයුම් රාමුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිළියෙල කොට ඇත.

(අ) ක්‍රියාත්මක කිරීම : යෝජනා ක්‍රමය යටතේ ප්‍රසාද පොලී ගෙවීම පිළිබඳ මෙහෙයුම් රාමුව ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කෙරෙනු ඇත.

(ආ) යෝග්‍යතාව - බලපත්‍රලාභී බැංකුවල රුපියල්වලින් ඇති තමන්ගේ ඉතිරි කිරීම් හා ස්ථාවර තැන්පතු මත ප්‍රසාද පොලිය ලැබීමට වයස අවුරුදු 60 ට වැඩි සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන් සුදුසුකම් ලබයි. (තැන්පතු සහතික සහ ඉතුරුම් සහතික ලෙස ඇති රුපියල් තැන්පතු මේ සඳහා සුදුසුකම් නොලබයි)

(ඇ) සුදුසුකම් ලත් තැන්පතු කාණ්ඩ - ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පහත කාණ්ඩවලට අයත් ඉතිරි කිරීම් හා ස්ථාවර තැන්පතු මත උපවිත වන පොලිය මත ප්‍රසාද පොලිය ගෙවනු ඇත.

- (i) දැනට පවත්නා හෝ අලුතින් ආරම්භ කෙරෙන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පුද්ගලික/බද්ධ තැන්පතු ගිණුම්,
- (ii) දැනට පවත්නා හෝ අලුතින් ආරම්භ කෙරෙන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ කාලක්‍රමයා සමග පවත්නා බද්ධ ගිණුම්, සහ
- (iii) ජ්‍යෙෂ්ඨ පුරවැසියන් විසින් 2010.01.01 දිනට පෙර සිට, වයස අවුරුදු 60 ට අඩු පුද්ගලයෙකු/යන් සමග (කාලක්‍රමයා නොවන) පවත්වා ගෙන එන බද්ධ ගිණුම්. (මේ ආකාරයෙන් වූ නව ගිණුම් මෙම යෝජනා ක්‍රමය යටතේ සැලකිල්ලට නොගැනේ.)

සටහන : ඉහත ගිණුම්වලට උපවිත පොලී පිළිබඳ විස්තර ඇමුණුම 1 ට අදාළ ආකෘතියට අනුකූලව අදාළ මාසය අවසන් වී දින 5 ක් ඇතුළත, බලපත්‍රලාභී බැංකු විසින් බැංකු අධිකෂණ අධ්‍යක්ෂක වෙත යොමු කළ යුතුය.

(ඈ) ප්‍රසාද පොලියේ ප්‍රමාණය - ඉහත (ආ) වගන්තියේ සඳහන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ රුපියල් තැන්පතු මත 2010.01.01 දිනෙන් පසුව මාසිකව ගිණුමකට උපවිත පොලියෙන් 20% ක ප්‍රමාණයට සමාන ප්‍රමාණය ප්‍රසාද පොලිය වේ.

(ඉ) උපරිම ගෙවීම - මෙම යෝජනා ක්‍රමය යටතේ, එක් ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකුට සිය සියලුම සුදුසුකම් ලත් තැන්පතු මත ගෙවෙන උපරිම ප්‍රසාද පොලිය වසරකට රු.120,000 කට සීමාවේ.

- (ඊ) ප්‍රසාද පොලිය නිර්ණය කිරීම - බලපත්‍රලාභී බැංකු විසින් සපයන තොරතුරු මත (ඇමුණුම 1 ආකෘතියට ප්‍රකාරව) බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම යෝජනා ක්‍රමය යටතේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අදාළ ප්‍රසාද පොලිය ගණනය කරන අතර, එය ඊලඟ මාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් විසින් නම් කළ ගිණුම්වලට ගෙවනු ලැබේ.
- (උ) බලපත්‍රලාභී බැංකුවලින් සිදුවිය යුතු දේ - ප්‍රසාද පොලිය ගෙවීම සඳහා බලපත්‍රලාභී බැංකු විසින් රුපියල් තැන්පතු ගිණුම්, නම් කර (ඉතුරුම් ගිණුම් නම් වඩා යෝග්‍ය වේ) එම ගිණුම්වල විස්තර (බැංකුව සහ ගිණුම් අංකය) අදාළ ප්‍රසාද පොලී ගෙවීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂක වෙත දැනුම් දිය යුතුය. බලපත්‍රලාභී බැංකු දෙකක් හෝ වැඩි ප්‍රමාණයක් ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකුට (ජාතික හැඳුනුම්පත් අංකය වෙනුවෙන්) එක ගිණුමකට වඩා වැඩියෙන් නම් කර ඇති අවස්ථාවක, බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අභිමතය පරිදි බලපත්‍රලාභී බැංකුවලින් එක් ගිණුමක් තෝරා ගෙන අදාළ ප්‍රසාද පොලිය ඊට ගෙවීම සිදු කරයි.
- (ඌ) බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකීම් -
 - (i) මෙම යෝජනා ක්‍රමය යටතේ, සෑම තැන්පතුකරුවෙකුටම අදාළ මාසික ප්‍රසාද පොලිය සහ බැර කළ යුතු ගිණුම් අංකය එක් එක් බලපත්‍රලාභී බැංකුව වෙත බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විසින් මාසය අවසන් වී දින 14 ක් ඇතුළත දැනුම් දිය යුතුය.
 - (ii) ඉහත (ඌ) ප්‍රකාරව බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ විසින් බැංකුවලට තොරතුරු ලබා දෙන අවස්ථාවේදී, එක් එක් බලපත්‍රලාභී බැංකු විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ පවත්වාගෙන යනු ලබන නිෂ්කාශණ ගිණුම්වලට මෙම යෝජනා ක්‍රමයට අදාළ මාසික ප්‍රසාද පොලිය බැර කරනු ලැබේ.
- (එ) ගිණුමට පොලිය බැර කිරීම - ඒ අනුව ඉහත (ඌ) ප්‍රකාරව බලපත්‍රලාභී බැංකු විසින් ගෙවිය යුතු මාසික ප්‍රසාද පොලිය ඉහත (උ) අනුව දක්වා ඇති ගිණුම්වලට ඊලඟ මාසයේදී බැර කළ යුතුය.
- (ඒ) ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගෙන් සිදුවිය යුතු දේ - රු.120,000/- ට වැඩියෙන් ලබන ප්‍රසාද පොලිය නැවත ගෙවන බවට, මෙම යෝජනා ක්‍රමය යටතේ ප්‍රසාද පොලියට හිමිකමක් ඇති දැනට සිටින ගනුදෙනුකරුවන් ගෙන් සහ මෙම යෝජනා ක්‍රමය යටතේ අලුතින් ගිණුම් ආරම්භ කරන ගිණුම් හිමියන්ගෙන් ලිඛිත ප්‍රකාශයක් බැංකු විසින් ලබා ගත යුතුය.
- (ඔ) අනිසි භාවිතය සම්බන්ධ ක්‍රියාමාර්ග - සිතා මතා වැරදි ආකාරයට මෙම යෝජනා ක්‍රමය යොදා ගන්නා අවස්ථාවලදී, ශ්‍රී ලංකා මහ බැංකුවේ බලතල ප්‍රකාරව අදාළ තැන්පතුකරු/කරුවන් මෙම යෝජනා ක්‍රමයට සුදුසුකම් නොලබන පුද්ගලයන් ලෙස කර මේ දක්වා යෝජනා ක්‍රමය යටතේ ලබාගත් ප්‍රසාද පොලිය තැන්පතුකරුවන්ගෙන් නැවත අයකර ගැනීමට මහ බැංකුවට හැක.
- (ඔ) වාර්තා පවත්වාගෙන යාම - බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂකවරුන්ට ඕනෑම අවස්ථාවකදී පරීක්ෂා කිරීමට හැකි පරිදි බලපත්‍රලාභී බැංකු විසින් ප්‍රසාද පොලී ගෙවීම් පිළිබඳ වාර්තා පවත්වා ගත යුතුය.

බලපත්‍රලාභී බැංකුවල ඇති රුපියල් තැන්පතු මත ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට 20% ක ප්‍රසාද පොලියක් ගෙවීම පිළිබඳ මෙහෙයුම් රාමුව

බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා දත්ත වාර්තා කරන ආකෘතිය - 1

1. ගිණුම හා පොලිය පිළිබඳ විස්තර

- 1.1 සියලුම මාසික උපචිත පොලිය පහත සඳහන් ආකෘතියට අනුකූලව ටෙක්ස්ට් (Text) ගොනුවකින් වාර්තා කළ යුතුය.
- 1.2 ජාතික හැඳුනුම්පත් අංකය අනිවාර්යය වේ.
- 1.3 ගිණුම් වර්ගය ස්ථාවර තැන්පතු වන අවස්ථා වලදී, ගනුදෙනුකරු සතු සම්බන්ධිත ඉතුරුම් ගිණුම් හෝ අනෙකුත් ඉතුරුම් හා ජංගම ගිණුම් අංක පහත සඳහන් ගොනුවට අනුකූලව අනිවාර්යයෙන්ම සැපයිය යුතුය. මෙම අවස්ථාවේදී ගිණුම් වර්ගය 3 සහ ගෙවූ පොලිය 0 ලෙස දැක්වේ.

සටහන : පහත සඳහන් ක්ෂේත්‍රයන්ගේ පළල ස්ලිප්ස් (SLIPS) ගොනු ආකෘතියට අනුකූල විය යුතුය.

බැංකු සංකේතය, ශාඛා සංකේතය, ගිණුම් අංකය සහ ගනුදෙනුකරුගේ නම

ක්ෂේත්‍ර නාමයන්	දත්ත වර්ගය	අනිවාර්යතාවය	අර්ථ නිරූපණය
බැංකු සංකේතය	අංක (4)	ඔව්	වෙබ්පත් නිෂ්කාශණ කටයුතු සඳහා යොදන බැංකු සංකේතය (7 NNN)
ශාඛා සංකේතය	අංක (3)	ඔව්	ගිණුම් ආරම්භ කළ ශාඛා සංකේතය
ශාඛාවේ නම	වචන (40)	ඔව්	ගිණුම් ආරම්භ කළ ශාඛාවේ නම
ගිණුම් අංකය	වචන (12)	ඔව්	ගිණුම් අංකය
ගනුදෙනුකරුගේ නම	වචන (20)	ඔව්	
ජාතික හැඳුනුම්පත් අංකය	වචන (10)	ඔව්	ගනුදෙනුකරුගේ ජාතික හැඳුනුම්පත් අංකය
ගිණුම් වර්ගය	අංක (2)	ඔව්	ගිණුම් වර්ග 1. ස්ථාවර තැන්පතු 2. ඉතුරුම් 3. ජංගම ගිණුම්
කාලය	අංක (6)	ඔව්	ගිණුම සඳහා පොලිය ගෙවූ කාලය උදා:- 2009 දෙසැම්බර් මාසයට අදාළව 200912 ලෙස දැක්විය යුතුය.
උපචිත පොලිය	අංක (12, 2)	ඔව්	ගිණුමට අදාළ උපචිත පොලිය
නම් කිරීම	වචන (1)	ඔව්	'Y' හෝ 'N' ලෙස ඇතුළත් කරන්න. 'Y' ලෙස ගිණුමක් නම් කළේ නම් එම ගිණුමට ප්‍රසාද පොලිය බැර කෙරේ. ඉතුරුම් ගිණුම් සඳහා පමණක් 'Y' ලෙස නම් කිරීමක් කළ යුතුය.

1.4 ටෙක්ස්ට් (Text) ගොනුවක් සකස් කිරීම පිළිබඳ උපදෙස්:

- සියලුම ක්ෂේත්‍රයන් පයිප් "Pipe" (i) සලකුණෙන් වෙන් කළ යුතුය.
- සියලුම ජේලි අවසන් කළ යුත්තේ රිටර්න් (Return) යතුර එබීමෙනි.
- පළමු ජේලිය ඉහත ක්ෂේත්‍ර නාමයන්ගෙන් සමන්විත විය යුතු අතර පයිප් (Pipe) සලකුණෙන් වෙන් විය යුතුය.

යොමු අංකය: 02/04/008/0002/002

බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව
2010 පෙබරවාරි 25

සියලුම බලපත්‍රලාභී බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

මහත්මයාණෙනි/මහත්මියනි,

කෘෂිකාර්මික අංශය සඳහා අනිවාර්ය ණය දීම

ඉහත විෂය හා සම්බන්ධ අපගේ 2009 ජූලි 13 දින සහ යොමු අංක 02/04/008/0002/002 දරන ලිපියට වැඩිමනත් වශයෙන් පහත සඳහන් කරුණු මෙයින් ඔබ වෙත දැනුම් දෙමු.

1. මුදල් මණ්ඩලය විසින් පහත ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කරනු ලැබ ඇත.
 - (අ) බැංකු මගින් කෘෂිකාර්මික අංශයට ණය ලබා දීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ, ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් පාලනය වන ප්‍රතිමූල්‍ය අරමුදලක් ඇති කිරීම.
 - (ආ) 2009 වර්ෂය අවසානයේ සිට කෘෂිකාර්මික අංශයට ණය දීමේ අවශ්‍යතාව වන 10% සීමාව අනුගමනය කර නොමැති බැංකුවලට එම හිඟ මුදල මෙම ප්‍රතිමූල්‍ය අරමුදලට බැර කරන ලෙස දැන්වීම.
 - (ඇ) එම අරමුදල මගින් අනෙකුත් බැංකු හරහා කෘෂිකාර්මික අංශයට ණය දීම ඇරඹීමෙන් පසුව දායක බැංකුවලට වාර්ෂිකව 2% ක් වන ප්‍රතිලාභ අනුපාතයක් ගෙවීම.
2. “කෘෂිකාර්මික අංශයේ සංවර්ධනය සඳහා වන විශේෂ ණය යෝජනා ක්‍රමය - ගිණුම් අංක 320000900” යන ප්‍රතිමූල්‍ය අරමුදල ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිහිටුවනු ලැබ ඇත.
3. ඒ අනුව, පහත පියවර අනුගමනය කරන ලෙස සියලුම ලියාපදිංචි බැංකු වෙත මෙයින් දැනුම් දෙනු ලැබේ.
 - (අ) 2009 වර්ෂයේ අවසාන දිනට කෘෂිකාර්මික අංශයට ණය දීමේ අවශ්‍යතාව වන 10% සීමාව සැපිරීම සඳහා වන හිඟ මුදල මෙම ලිපියේ දින සිට දින 7 ක් ඇතුළත ඉහත සඳහන් ගිණුමට බැර කිරීම.
 - (ආ) සෑම කාර්තුවක් අවසානයේදීම කෘෂිකාර්මික අංශයට දෙනු ලබන ණය ප්‍රමාණය තක්සේරු කිරීම සහ අදාළ ණය දීමේ 10% සීමාව සඳහා අදාළ හිඟ මුදල සෑම කාර්තුවක්ම අවසානයේ සිට දින 15 ක් ඇතුළත ඉහත ගිණුමට බැර කිරීම.

මෙයට - විශ්වාසී,

ටී.එම්.ජේ.වයි.පී. ප්‍රනාන්දු මිය
වැඩ බලන බැංකු අධිකෂණ අධ්‍යක්ෂ

යොමු අංකය: 02/17/800/0006/01

බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව
2010 මාර්තු 11

බලයලත් අලෙවිකරුවන් ලෙස පත් කර ඇති
බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත කෙරෙන විධානයන්

මහත්මයාණෙනි/මහත්මියනි,

ආනයන බිල්පත් කලින් ගෙවීම්

ඉහත විෂය සම්බන්ධයෙන් යොමු අංක 02/17/800/0006/01 යටතේ නිකුත් කරන ලද 2008.10.31 දිනැති මෙහෙයුම් උපදෙස් අවලංගු කරනු ලැබූ බව බලයලත් අලෙවිකරුවන් ලෙස පත් කර ඇති බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත මෙයින් දැනුම් දෙනු ලැබේ.

මෙයට - විශ්වාසී

පී.එච්.ඕ, චන්ද්‍රවංශ
විනිමය පාලක

ටී.එම්.ජේ.වයි.පී. ප්‍රනාන්දු මිය
බැංකු අධිකෂණ අධ්‍යක්ෂ

යොමු අංකය: 02/17/800/0007/001

බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව
2010 මාර්තු 19

බලපත්‍රලාභී වාණිජ බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

මහත්මයාණෙනි/මහත්මියනි,

ලංකා නැව් සංස්ථා සමාගම සඳහා රාජ්‍ය අංශයේ ආනයනික නැව් බඩු වෙන් කිරීම පිළිබඳ අමාත්‍ය මණ්ඩල තීරණය - 2005 මැයි 6 දින සහ අංක 415 දරන රාජ්‍ය මූල්‍ය චක්‍රලේඛය

අමාත්‍ය මණ්ඩලය විසින් 2010 පෙබරවාරි 3 දින පහත සඳහන් පරිදි ගෙන ඇති තීරණය, බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත දැනුම් දෙන ලෙස, වරාය සහ ගුවන් සේවා අමාත්‍යාංශය විසින් උක්ත මූලයෙන් යුතු 2010 මාර්තු 10 දිනැති ලිපිය මගින් අප වෙත උපදෙස් දී ඇත.

“2005 මැයි 5 වැනි දින සහ අංක 415 දරන රාජ්‍ය මූල්‍ය චක්‍රලේඛයේ දක්වා ඇති පරිදි රජය සතු සමාගම් ඇතුළු සියලු රාජ්‍ය ආයතන මගින් ආනයනය කරනු ලබන සියලු නැව් බඩු, ලංකා නැව් සංස්ථා සමාගම මගින් ගෙන ආ යුතු වේ.”

මෙයට - විශ්වාසී,

ටී.එම්.ජේ.වයි.පී. ප්‍රනාන්දු මිය
බැංකු අධිකෂණ අධ්‍යක්ෂ

යොමු අංකය: 02/17/600/0014/003

බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව
2010 මැයි 14 දින

බලපත්‍රලාභී වාණිජ බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,
මහත්මයාණෙනි/මහත්මියනි,

**විදේශ විනිමය හුවමාරු ව්‍යාපාරික කටයුතුවල නිරතවන පුද්ගලයන් විසින්
ඉදිරිපත් කළ යුතු ප්‍රකාශය**

2009 අප්‍රේල් මස 29 දින පැවති ප්‍රධාන විධායක නිලධාරීන්ගේ මාසික රැස්වීමේදී ද නිවේදනය කළ පරිදි ඇතැම් බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් ඉදිරිපත් කරන ලද, විනිමය හුවමාරු ව්‍යාපාරික කටයුතුවල නිරත පුද්ගලයන්ගේ ප්‍රකාශයන් අසම්පූර්ණ බවද, 2009 අංක 3 යටතේ නිකුත් කොට ඇති විදේශ විනිමය ව්‍යාපාරයට අදාළ අවදානම් කළමනාකරණය සඳහා වූ විධානයේ අවශ්‍යතාවන්ට අනුකූල නොවන බව ද නිරීක්ෂිතය. එම නිසා විනිමය හුවමාරු ව්‍යාපාරික කටයුතුවල නිරතවන පුද්ගලයන් විසින් ඉදිරිපත් කළ යුතු ප්‍රකාශය සඳහා වන ආකෘතියක් මේ සමග අමුණා ඇත. මෙම ආකෘතියට බොහෝ සෙයින් සමාන ලෙස දැනටමත් මෙම ප්‍රකාශ ඉදිරිපත් කර ඇති බැංකු, එම ප්‍රකාශයන් නැවත ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයක් නොමැත.

මෙයට - විශ්වාසී,

ටී.එම්.ජේ.වයි.පී. ප්‍රනාන්දු මිය
බැංකු අධිකෂණ අධ්‍යක්ෂ

ඇමුණුම්:

පිටපත්: ලේඛකාධිකාරී
ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ (ඇපයෙන් සීමිත) සමාගම

බැංකු අධිකෂණ අධ්‍යක්ෂ වෙත,

බැංකුවේ නම :-

2009 අංක 3 දරන බැංකු පනත් විධානය ප්‍රකාරව විදේශ විනිමය හුවමාරු ව්‍යාපාරික කටයුතුවල නිරත වන පුද්ගලයන් විසින් බලපත්‍රලාභී වාණිජ බැංකුවල විදේශ විනිමය හුවමාරු ව්‍යාපාර හා සම්බන්ධ අවදානම් කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යුතු ප්‍රකාශයයි.

.....(ලිපිනය) හි පදිංචි අංක දරන ජාතික හැඳුනුම්පත්/විදේශ ගමන් බලපත්‍රය දරන(සම්පූර්ණ නම) වන මම බෞද්ධාගමිකයෙකු/හින්දු ආගමිකයෙකු/ක්‍රිස්තියානි ආගමිකයෙකු/කතෝලිකයෙකු/මුස්ලිම් ආගමිකයෙකු ලෙස අවංකවත්, සත්‍යවාදීවත් දිවිරා/සහතික කොට ප්‍රකාශ කර සිටින වග නම්,

- (1) ඉහත නම් සඳහන් දිවිරුම් ප්‍රකාශක/ප්‍රකාශිකා වන මම 1988 අංක 30 දරන බැංකු පනත යටතේ බලපත්‍ර ලැබූ වාණිජ බැංකුවක් වනහිතනතුර දරන්නෙමි.
- (2) මම, බලපත්‍රලාභී වාණිජ බැංකුවල විදේශ විනිමය හුවමාරු ව්‍යාපාරයන්ට සම්බන්ධ අවදානම් කළමනාකරණය කිරීම පිළිබඳ 2009 අංක 3 දරන බැංකු පනත් විධානයන්ගේ 10.2(1) අනු ඡේදය යටතේ දක්වා ඇති පරිදි පහත සඳහන් අධ්‍යාපනික සහ/හෝ වෘත්තීය සුදුසුකම/සුදුසුකම් සපුරා ඇත්තෙමි.

මම, 2009 සැප්තැම්බර් 01 දින වන විට විදේශ විනිමය හුවමාරු ව්‍යාපාරික කටයුතුවල නිරත වී සිටි අතර, ඉහත සඳහන් කළ බැංකු පනත් විධානයන්ගේ 10(2)(i) අනු ඡේදය යටතේ දක්වා ඇති පරිදි අදාළ සුදුසුකම් 2012 අගෝස්තු 31 දිනට පෙර සපුරාලමි.
- (3) මම, ඉහත අංක 2 ට අමතරව පහත සුදුසුකම් ද සපුරා ඇත්තෙමි.
- (4) මම, බැංකු, මූල්‍ය, ව්‍යාපාරික හෝ පරිපාලන හෝ වෙනත් අදාළ අංශයක් සම්බන්ධව මා අත් කර ගෙන ඇති ඵලදායී අත්දැකීම් පහත පරිදි වේ.

- (5) මම, දැනට නිරත වන හෝ ඉදිරියේදී නිරත වීමට බලාපොරොත්තු වන කාර්යයන් සඳහා යෝග්‍ය හා ප්‍රමාණවත් මෙන්ම යෝග්‍ය වෘත්තීයයන් හෝ අධ්‍යාපන ආයතන විසින් පවත්වනු ලබන පුහුණු වැඩසටහන්වලට සහභාගි වෙමින් අඛණ්ඩව පුහුණුවීම් ලබන්නෙමි.
- (6) වංචාවක්, ප්‍රෝඩාවක්, වංක ක්‍රියාවකට හෝ වෙනත් නොමනා කටයුත්තකට සම්බන්ධ කිසිදු ක්‍රියාවක් සිදු කරන ලදැයි හෝ එවැනිකකට සම්බන්ධ වී යැයි, ශ්‍රී ලංකාව තුළ හෝ විදේශයක නීතිය මගින් පිහිටුවා ඇති කිසිදු නියාමන හෝ අධීක්ෂණ අධිකාරියක්, වෘත්තීය සංගමයක්, විමර්ශන කොමිසමක්, විනිශ්චය සභාවක් හෝ වෙනත් ආයතනයක් මගින් මා වරදකරුවෙකු බවට ප්‍රකාශ කර නොමැත.
- (7) වංචාවක්, ප්‍රෝඩාවක්, වංක ක්‍රියාවක් වෙනත් සමාන අපරාධමය ක්‍රියාවක් හෝ නොමනා කටයුත්තකට සම්බන්ධ වූ බවට චෝදනා පත්‍රයක් ලබා දී, ඒ සම්බන්ධව පවත්වන ලද විමර්ශනයක් හෝ පරීක්ෂණයක් මගින් ශ්‍රී ලංකාවේ හෝ විදේශයක නීතියෙන් පිහිටුවනු ලැබූ කිසිදු නියාමන අධිකාරියක්, අධීක්ෂණ අධිකාරියක්, වෘත්තීය සංගමයක්, යම් විමර්ශන කොමිෂන් සභාවක් හෝ වෙනත් ආයතනයක් මගින් මා වරදකරුවෙකු බවට ප්‍රකාශ කර නොමැත.
- (8) මම, ශ්‍රී ලංකාව තුළ හෝ ශ්‍රී ලංකාවෙන් පිටත කිසිදු අධිකරණයක් මගින් මූල්‍ය කළමනාකරණය හෝ ආචාරධර්ම කඩකිරීම් සම්බන්ධ කිසිදු වරදකට වරදකරුවෙකු වී නැත්තෙමි.
- (9) මම, වස්තූභංගත්වයට පත්ව මුදා නොහරින ලද්දකු නොවන අතර, ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් පිටතදී බුන්වත්භාවය ප්‍රකාශ කරන ලද්දකු නොවෙමි.
- (10) මම, ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් පිටත අධිකරණයක විධානයක් හෝ විනිශ්චයක් ඉටු කිරීමට හෝ ණයක් පියවීමට අපොහොසත් වී නොමැත්තෙමි.
- (11) මා, මනා මානසිකත්වයකින් යුතු නොවූවෙකු බවට ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් පිටත නිසි අධිකරණයක් මගින් ප්‍රකාශ කොට නොමැත.
- (12) මම, ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් පිටත බලපත්‍රලාභී බැංකුවක් හෝ අනෙකුත් මූල්‍ය ආයතනයක සේවයේ යෙදීම, අත්හිටුවීම හෝ වැළැක්වීම පිළිබඳ කිසිදු නියාමන හෝ පාලන අධිකාරියක නියෝගයකින් බැඳී නැත්තෙමි.

විදේශ හුවමාරු ව්‍යාපාරික කටයුතුවල නිරතවන පුද්ගලයන් විසින් සම්පූර්ණ කළ යුතු ප්‍රකාශය

ඉහත නම සඳහන් වන මම, මෙහි සඳහන් තොරතුරු මාගේ දැනුමේ විශ්වාසයේ ආකාරයට සත්‍ය හා සම්පූර්ණ බව තහවුරු කරන අතර, ඉහත තොරතුරුවල කුමන හෝ වෙනසක්, සිදුවේ නම්, එම වෙනස සිදු වී සතියක කාලයක් තුළ දැනුම් දෙන බවට මෙයින් පොරොන්දු වෙමි.

දිනය:

අත්සන:

නම:

ප්‍රධාන විධායක නිලධාරී විසින් සම්පූර්ණ කළ යුතුය.

ඉහත ඉදිරිපත් කරන ලද තොරතුරු සම්බන්ධයෙන් කිසියම් හෝ වැඩිදුර පැහැදිලි කිරීමක්/තොරතුරු සහ විදේශ හුවමාරු කටයුතුවල නිරතවන පුද්ගලයාගේ යෝග්‍යතාවය තක්සේරු කිරීමට අදාළ යැයි සැලකෙන අනෙකුත් තොරතුරු.

දිනය:

ප්‍රධාන විධායක නිලධාරීගේ අත්සන:

නම:

සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ 46(1) වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද විධානයන්

අත්සන් කළේ,

නිවාඩි අප්පිනි ලෙස්ලි කබිරාල්
මුදල් මණ්ඩලයේ සභාපති/මහ බැංකුවේ අධිපති

2010 මැයි 26 දින
කොළඹ දී ය.

**බැංකු පනතේ 2010 අංක 1 දරන විධානය
ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා නිකුත් කරන ලද
ණය සහ අන්තිකාරම් වර්ගීකරණය, ආදායම් හඳුනා ගැනීම සහ බොල් ණය
වෙන් කිරීම් පිළිබඳ විධානයන් සංශෝධනය කිරීම**

2006 අංක 46 දරන බැංකු පනතින් අවසන් වරට සංශෝධිත, 1988 අංක 30 දරන බැංකු පනතේ 46(1) සහ 46ඒ වගන්තිවලින් පැවරී ඇති බලතල ප්‍රකාරව, 2008 මැයි 08 දිනැති, 2008 අංක 3 දරන විධානය සංශෝධනය කරමින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් පහත සඳහන් නියෝගය නිකුත් කරනු ලබයි. බැංකු පනතේ 2010 අංක 1 දරන විධානය වශයෙන් මෙම විධානය හඳුන්වනු ලැබේ.

1. 2008 අංක 3 දරන විධානයේ 4(8) විධානයට ඉක්බිතිවම, පහත සඳහන් නව විධානය හඳුන්වා දෙනු ලැබේ.
 - 4(8)(I) ලබා දෙන නව ණය පහසුකම, අක්‍රීය ණයක් ලෙස වර්ග නොකර අක්‍රීය ණයක් පියවීම සඳහා එම ණයකරුටම හෝ වෙනත් පාර්ශවයකට පහත සඳහන් කොන්දේසි යටතේ ණය පහසුකම් ලබා දීමට බැංකුවලට හැකියාව ඇත.
 - (i) නව ණය පහසුකමේ කොටසක්:
 - (අ) ශක්‍යතාවක් ඇති පවත්වාගෙන යනු ලබන ව්‍යාපාර කටයුතු, නැවත පණ ගැන්වීම සඳහා හෝ
 - (ආ) ව්‍යාපාර කටයුතු පුළුල් කිරීම සඳහා හෝ
 - (ඇ) ශක්‍යතාවක් ඇති නව ව්‍යාපාරයක යෙදීමට, යොදා ගත යුතුය.
 - (ii) බැංකු:
 - (අ) ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය 11% ලෙස පවත්වා ගැනීම හෝ ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය 10% ට වැඩි අවස්ථාවලදී ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය පවත්වා ගැනීමේ විධානයන්හි ඇති අවශ්‍යතාවට වඩා නව ණය මත 10% අමතර අවදානම මත බර තැබීමක් කළ යුතුය,
 - (ආ) එක් ගනුදෙනුකරුවෙකුට, නව පහසුකම් යටතේ ලබා දිය හැකි උපරිම ණය සීමාව තීරණය කළ යුතු අතර, එම තීරණය ගැනීමට අදාළ වූ සාධක සමග එය බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂක වෙත දැනුම් දිය යුතුය,
 - (ඇ) ණය අවදානම අවම කිරීමේ හැකියාව පිළිබඳව සෑහීමකට පත් විය යුතුය,
 - (ඈ) මෙය එක් වරක් පමණක් ප්‍රදානය කරන ණය පහසුකමක් ලෙස සැලකිය යුතු අතර, ඉන් පසුව කිසිම නිදහස් කිරීමක් ලබා නොදිය යුතුය, සහ

(ඉ) ණය පහසුකම් ලබාදුන් අක්‍රමික ගනුදෙනුකරුවන් පිළිබඳ විස්තර ඇමුණුම අ පරිදි ඊළඟ මාසයේ 15 දිනට පෙර වාර්තා කළ යුතුය.

(iii) මෙම නිදහස් කිරීම 2011 ජූනි 30 දක්වා පමණක් වලංගු වේ.

ඇමුණුම අ

අක්‍රමික ණය පියවීම සඳහා ප්‍රදානය කළ ණය ලේඛනය

බැංකු පනතේ 2010 අංක 02 දරන විධානයට අනුව දැනට සිටින අක්‍රමික ණය ගනුදෙනුකරුවන්ට ප්‍රදානය කළ ණය පිළිබඳ විස්තර පහත පරිදි බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂක වෙත මාසිකව වාර්තා කළ යුතුය.

බැංකුවේ නම :
මාසය :

අනුක්‍රමික අංකය	ණය ප්‍රදානය කළ දිනය	නව ණය ලබා ගත් අයගේ නම	ණය ලබා දීමේ හේතුව			අංශානුකූල ණය වාර්තාවට අනුව අක්‍රමික ණය අයත්ව තිබූ ආර්ථික අංශය	නව ණය වටිනාකම්වල මුළු එකතුව *
			(i) අක්‍රමික ණය පියවීම		(ii) ව්‍යාපාර නැවත පණ ගැන්වීම/ පුළුල් කිරීම/ නව ව්‍යාපාරයක යෙදීම *		
			අදාළ ණය ගැතියාගේ නමටම*	වෙනත් ණයගැතියෙකුගේ නමින් නම්, ඔහුගේ නම **			
එකතුව							

* වටිනාකම රුපියල් දහස් වලින් සඳහන් කළ යුතුය.
** වටිනාකම රුපියල් දහස්වලින් සහ නම සඳහන් කළ යුතුය.

අදාළ ජාල ගත වාර්තාව නුදුරේදීම ක්‍රියාත්මක කෙරෙනු ඇත.

සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ (46:1) වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද විධානයන්

අත්සන් කළේ,
නිවාඩි අපීන් ලෙස්ලි කබරාල්
මුදල් මණ්ඩලයේ සභාපති/මහ බැංකුවේ අධිපති

2010 මැයි 26 දින
කොළඹ දී ය.

බැංකු පනතේ 2010 අංක 2 දරන විධානය
ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා හිකුත් කරන ලද ණය සහ
අත්තිකාරම් වර්ගීකරණය, ආදායම් හඳුනා ගැනීම සහ බොල් ණය
වෙත් කිරීම් පිළිබඳ විධානයන් සංශෝධනය කිරීම

2006 අංක 46 දරන බැංකු පනතින් අවසන් වරට සංශෝධිත, 1988 අංක 30 දරන බැංකු පනතේ 76ඒ(1) වගන්තිය යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව, 2008 මැයි 08 දිනැති, 2008 අංක 3 දරන විධානය සංශෝධනය කරමින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් පහත සඳහන් නියෝගය නිකුත් කරනු ලබයි. බැංකු පනතේ 2010 අංක 1 දරන විධානය වශයෙන් මෙම විධානය හඳුන්වනු ලැබේ.

1. 2008 අංක 3 දරන විධානයේ 4(8) වගන්තියට ඉක්බිතිවම, පහත සඳහන් නව විධානය හඳුන්වා දෙනු ලැබේ.
 - 4(8)(I) ලබා දෙන නව ණය පහසුකම, අක්‍රීය ණයක්, ලෙස වර්ග නොකර අක්‍රීය ණයක් පියවීම සඳහා එම ණයකරුටම හෝ වෙනත් පාර්ශවයකට පහත සඳහන් කොන්දේසි යටතේ ණය පහසුකම් ලබා දීමට බැංකුවලට හැකිය.
 - (i) නව ණය පහසුකමේ කොටසක්:
 - (අ) ශක්‍යතාවක් ඇති පවත්වාගෙන යනු ලබන ව්‍යාපාර කටයුතු, නැවත පණ ගැන්වීම සඳහා හෝ
 - (ආ) ව්‍යාපාර කටයුතු පුළුල් කිරීම සඳහා හෝ
 - (ඇ) ශක්‍යතාවක් ඇති නව ව්‍යාපාරයක යෙදීමට, යොදා ගත යුතුය.
 - (ii) බැංකු:
 - (අ) ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය 11% ලෙස පවත්වා ගැනීම හෝ ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය 10% ට වැඩි අවස්ථාවලදී ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය පවත්වා ගැනීමේ විධානයන්හි ඇති අවශ්‍යතාවයට වඩා නව ණය මත 10% ක අමතර අවදානම මත බර තැබීමක් කළ යුතුය,
 - (ආ) එක් ගනුදෙනුකරුවෙකුට නව පහසුකම් යටතේ ලබා දිය හැකි උපරිම ණය සීමාව තීරණය කළ යුතු අතර, එම තීරණය ගැනීමට අදාළ වූ සාධක සමග එය බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂක වෙත දැනුම් දිය යුතුය,
 - (ඇ) ණය අවදානම අවම කිරීමේ හැකියාව පිළිබඳව සැහීමකට පත් විය යුතුය,
 - (ඈ) මෙය එක් වරක් පමණක් ප්‍රදානය කරන ණය පහසුකමක් ලෙස සැලකිය යුතු අතර, ඉන් පසුව කිසිම නිදහස් කිරීමක් ලබා නොදිය යුතුය, සහ
 - (ඉ) ණය පහසුකම් ලබාදුන් අනුමත ගනුදෙනුකරුවන් පිළිබඳ විස්තර ඇමුණුම අ පරිදි ඊළඟ මාසයේ 15 දිනට පෙර වාර්තා කළ යුතුය.
 - (iii) මෙම නිදහස් කිරීම 2011 ජූනි 30 දක්වා පමණක් වලංගු වේ.

ඇමුණුම අ

අක්‍රමික ණය පියවීම සඳහා ප්‍රදානය කළ ණය ලේඛනය

බැංකු පනතේ 2010 අංක 02 දරන විධානයට අනුව දැනට සිටින අක්‍රමික ණය ගනුදෙනුකරුවන්ට ප්‍රදානය කළ ණය පිළිබඳ විස්තර පහත පරිදි බැංකු අධිකෂණ අධ්‍යක්ෂක වෙත මාසිකව වාර්තා කළ යුතුය.

බැංකුවේ නම :

මාසය :

අනුක්‍රමික අංකය	ණය ප්‍රදානය කළ දිනය	නව ණය ලබා ගත් අයගේ නම	ණය ලබා දීමේ හේතුව			අංශානුකූල ණය වාර්තාවට අනුව අක්‍රමික ණය අයත්ව තිබූ ආර්ථික අංශය	නව ණය පහසුකම්වල මුළු එකතුව *
			(i) අක්‍රමික ණය පියවීම		(ii) ව්‍යාපාර නැවත පණ ගැන්වීම/ පුළුල් කිරීම/ නව ව්‍යාපාරයක යෙදීම *		
			අදාළ ණය ගැතියාගේ නමටම*	වෙනත් ණයගැතියෙකුගේ නමින් නම්, ඔහුගේ නම **			
එකතුව							

* වටිනාකම රුපියල් දහස් වලින් සඳහන් කළ යුතුය.

** වටිනාකම රුපියල් දහස්වලින් සහ නම සඳහන් කළ යුතුය.

අදාළ ජාල ගත වාර්තාව නුදුරේදීම

ක්‍රියාත්මක කෙරෙනු ඇත.

යොමු අංකය: 02/17/402/0073/002

බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව
2010 ජූලි 29

බලපත්‍රලාභී වාණිජ බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

මහත්මයාණෙනි/මහත්මියනි,

බැංකුවල අවම ප්‍රාග්ධන අවශ්‍යතාව ඉහළ නැංවීම

ඉහත විෂය හා සම්බන්ධ අපගේ 2005 අප්‍රේල් 12 දින සහ අංක : 02/17/402/0073/001 දරන චක්‍රලේඛය හා සම්බන්ධවයි.

2009 නොවැම්බර් 24 දින පැවති රැස්වීමේදී ද නිවේදනය කළ පරිදි, මනා හා ශක්තිමත් බැංකු පද්ධතියක් උදෙසා පහත දැක්වෙන ආකාරයන්ගෙන් තම ප්‍රාග්ධනය ඉහළ නංවන ලෙස බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත දැනුම් දීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇත.

- (අ) 2011 දෙසැම්බර් 31 දින වන විට රුපියල් බිලියන 3 ක් දක්වා
- (ආ) 2013 දෙසැම්බර් 31 දින වන විට රුපියල් බිලියන 4 ක් දක්වා
- (ඇ) 2015 දෙසැම්බර් 31 දින වන විට රුපියල් බිලියන 5 ක් දක්වා

මෙම අරමුණ සඳහා “ප්‍රාග්ධනය” යන්නෙන් 2007 අංක 9 දරන 2007 දෙසැම්බර් 26 දිනැති “ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය පවත්වා ගැනීම” පිළිබඳ බැංකු පනත් විධානයන්ට “1 වගුව” ලෙස යා කර ඇති මාර්ගෝපදේශයන්හි අයිතම අංක 6.2.2.2 යටතේ අර්ථ නිරූපිත “මූලික ප්‍රාග්ධනය” අදහස් වේ.

මෙයට - විශ්වාසී,

ටී.එම්.ජේ.වයි.පී. ප්‍රනාන්දු මිය
බැංකු අධිකෂණ අධ්‍යක්ෂ

යොමු අංකය: 02/17/402/0073/002

බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව
2010 ජූලි 29

බලපත්‍රලාභී විශේෂිත බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

මහත්මයාණෙනි/මහත්මියනි,

බැංකුවල අවම ප්‍රාග්ධන අවශ්‍යතාව ඉහළ නැංවීම

ඉහත විෂය හා සම්බන්ධ අපගේ 2005 අප්‍රේල් 12 දින සහ අංක : 02/17/402/0073/001 දරන චක්‍රලේඛය හා සම්බන්ධවයි.

2009 නොවැම්බර් 24 දින පැවති රැස්වීමේදී ද නිවේදනය කළ පරිදි, මනා හා ශක්තිමත් බැංකු පද්ධතියක් උදෙසා පහත දැක්වෙන ආකාරයන්ගෙන් තම ප්‍රාග්ධනය ඉහළ නංවන ලෙස බලපත්‍රලාභී විශේෂිත බැංකු වෙත දැනුම් දීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇත.

- (අ) 2011 දෙසැම්බර් 31 දින වන විට රුපියල් බිලියන 2 ක් දක්වා
- (ආ) 2013 දෙසැම්බර් 31 දින වන විට රුපියල් බිලියන 2.5 ක් දක්වා
- (ඇ) 2015 දෙසැම්බර් 31 දින වන විට රුපියල් බිලියන 3 ක් දක්වා

මෙම අරමුණ සඳහා “ප්‍රාග්ධනය” යන්නෙන් 2007 අංක 10 දරන 2007 දෙසැම්බර් 26 දිනැති “ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය පවත්වා ගැනීම” පිළිබඳ බැංකු පනත් විධානයන්ට “1 වගුව” ලෙස යා කර ඇති මාර්ගෝපදේශයන්හි අයිතම අංක 6.2.2.2 යටතේ අර්ථ නිරූපිත “මූලික ප්‍රාග්ධනය” අදහස් වේ.

මෙයට - විශ්වාසී,

ටී.එම්.ජේ.වයි.පී. ප්‍රනාන්දු මිය
බැංකු අධිකෂණ අධ්‍යක්ෂ

යොමු අංකය: 02/17/600/0017/001

බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව
2010 අගෝස්තු 27

සියලුම බලපත්‍රලාභී බැංකුවල
ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

මහත්මයාණෙනි/මහත්මියනි,

බැංකු අධ්‍යක්ෂවරුන් පත් කිරීම

ඉහත මාතෘකාව හා සම්බන්ධ යොමු අංක 02/04/002/0012/002 දරන අපගේ 2005 මාර්තු 31 දිනැති ලිපිය හා බැඳේ.

සාංගමික යහපාලන විධානයන්හි ඇති ප්‍රතිපාදනයන්ට බැංකුවල අධ්‍යක්ෂවරුන්ගේ අනුකූලතාවය තීරණය කිරීමට බැංකුවලට හැකි වන පරිදි, වැඩිමනත් තොරතුරු ඇතුළත්ව සකස් කළ සංශෝධිත ප්‍රකාශනයක් මේ සමග අමුණා ඇත.

2010.09.01 දින සිට ක්‍රියාත්මක වන මෙම සංශෝධිත ප්‍රකාශනය මගින් ඉහත සඳහන් ලිපියෙහි අඩංගු ඇමුණුම් 2 ප්‍රතිස්ථාපනය වන බව කරුණාවෙන් සලකන්න.

මෙයට - විශ්වාසී,

ටී.එම්.ජේ.වයි.පී. ප්‍රනාන්දු (මිය)
බැංකු අධිකෂණ අධ්‍යක්ෂ

පිටපත: උපාලි ද සිල්වා මයා
මහලේකම් - ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ (ඇපයෙන් සීමිත) සමාගම
8 වන මහල, සෙලින්කෝ මන්දිරය,
අංක 69, ජනාධිපති මාවත,
කොළඹ 01.

ඇමුණුම් 2

බැංකුවේ නම:

**බලපත්‍රලාභී බැංකුවක අධ්‍යක්ෂවරයෙකු ලෙස නම් කරනු ලැබීමට/තෝරා පත් කරනු ලැබීමට/
පත් කරනු ලැබීමට යෝජිත පුද්ගලයින් විසින් බැංකු පනතෙහි 42 වැනි වගන්තිය ප්‍රකාරව
ඉදිරිපත් කළ යුතු ප්‍රකාශනය.**

(.....දිනට අදාළ ඇමුණුම් ද සමග)

1. පෞද්ගලික තොරතුරු
 - 1.1 සම්පූර්ණ නම:
 - 1.2 ජා.හැ.අංකය/ගමන් බලපත්‍ර අංකය:
 - 1.3 උපන් දිනය:
 - 1.4 වයස:
 - 1.5 ස්ථීර ලිපිනය:
 - 1.6 තාවකාලික ලිපිනය:
 - 1.7 රැකියාව:
2. බැංකු අධ්‍යක්ෂවරයෙකු වශයෙන් පත් වීම
 - 2.1 අධ්‍යක්ෂවරයෙකු වශයෙන් බැංකුවෙහි අධ්‍යක්ෂ මණ්ඩලයට මුල්ම පත්වීම ලද දිනය:
 - 2.2 පත්වීමේ ස්වභාවය (විධායක අධ්‍යක්ෂ/ස්වාධීන අධ්‍යක්ෂ/ස්වාධීන නොවන අධ්‍යක්ෂ/විධායක නොවන අධ්‍යක්ෂ/
විකල්ප අධ්‍යක්ෂ):
3. බැංකු පනතෙහි 86 වැනි වගන්තියට අනුව ළඟම ඥාතීන්ගේ¹ තොරතුරු
 - 3.1 බිරිඳ/ස්වාමිපුරුෂයාගේ සම්පූර්ණ නම:
 - 3.2 ජා.හැ.අංකය/ගමන් බලපත් අංකය:
 - 3.3 යැපෙන දරුවන්ගේ නම්:

¹ ළඟම ඥාතියා යනුවෙන් අදහස් කරන්නේ කලත්‍රයා හෝ මූල්‍යමය වශයෙන් යැපෙන දරුවන්ය.

	සම්පූර්ණ නම	ජා.හැ.අංකය/ගමන් බලපත් අංකය
3.3.1		
3.3.2		

4 පසුබිම සහ පළපුරුද්ද

4.1 ඔහු/ඇය අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයෙකු වී සිටි බලපත්‍රලාභී බැංකු, බැංකු පනතට අනුව එම බැංකුවල පාලිත සමාගම්² සහ ආශ්‍රිත සමාගම්.

ආයතනයේ නම	සේවා කාලය

4.2 ඔහු/ඇය දැනට අධ්‍යක්ෂක මූරය දරන ආයතන:

4.2.1 1995 අංක 15 දරන ශ්‍රී ලංකා ගණකාධිකරණ සහ විගණන ප්‍රමිති පනතේ විශේෂිත ව්‍යාපාරික ආයතනවල නම:
(අ)
(ආ)
(ඇ)
(ඈ)
4.2.2 වෙනත් ආයතනවල නම:
(අ)
(ආ)
(ඇ)
(ඈ)

4.3 ඔහු/ඇය විධායක ශ්‍රේණියේ නිලධාරියෙකු ලෙස සේවයේ නියුතු හෝ නියුතු වී සිටි බලපත්‍රලාභී බැංකු, එම බැංකුවල පාලිත සමාගම්² සහ ආශ්‍රිත සමාගම්, වේ නම්.

ආයතනයේ නම	තත්ත්වය/නිල නාමය	සේවා කාලය

5. බැංකුවල සහ ආශ්‍රිත සමාගම්වල කොටස් හිමිකාරත්වය

5.1 බලපත්‍රලාභී බැංකු, එම බැංකුවල පාලිත සමාගම්² සහ ආශ්‍රිත සමාගම් හි, සෘජුව හෝ වක්‍ර ලෙස දැනට දරන කොටස් හිමිකාරත්වයක් තිබේ නම්:

ආයතනයේ නම	කොටස් ගණන		කොටස් හිමිකාරත්වය ප්‍රතිශතයක් ලෙස	
	සෘජු	වක්‍ර	සෘජු	වක්‍ර

² බැංකු පනතේ 17(3) වගන්තිය ප්‍රකාර “පාලිත සමාගම්”

6. ව්‍යාපාරික ගනුදෙනු³

6.1 අධ්‍යක්ෂවරයෙකු වශයෙන් පත් වීමට ආසන්නතම වසර දෙකක කාලය තුළදී අධ්‍යක්ෂවරයා/යෝජිත අධ්‍යක්ෂවරයා විසින් බලපත්‍රලාභී බැංකු එම බැංකුවල පාලිත සමාගම්², ආශ්‍රිත සමාගම් සමග සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි මූල්‍ය සහ කල්බදු සමාගම් සමග දැනට පවත්වාගෙන යන/පවත්වාගෙන යන ලද කවරාකාරයේ හෝ ව්‍යාපාරික ගනුදෙනු වේ නම්;

ආයතනයේ නම	ගනුදෙනුව සිදු වූ දිනයදිනට වටිනාකම (රු.මිලියන)		වර්ගීකරණය (ක්‍රමික/අක්‍රමික)	සුරැකුමේ ආකාරය සහ වටිනාකම (රු.මිලියන)	බැංකුවෙහි නියාමන ප්‍රාග්ධන ප්‍රතිශතය
		සීමාව	ශේෂය			
ලබා ගත් ණය පහසුකම්						
දුන් ණය						
ආයෝජන						
තැන්පතු						

6.2 2007 අංක 11 සහ 12 දරන ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී බැංකු සඳහා නිකුත් කරන ලද ආයතනික යහපාලන විධානයන්හි 3(7)(ii) විධානය මගින් විස්තර කර ඇති, “සම්බන්ධිත පාර්ශව” සමග දැනට පවත්වාගෙන යන හෝ අධ්‍යක්ෂවරයෙකු වශයෙන් පත් වීමට ආසන්නතම වසර දෙකක කාලය අතරතුර අධ්‍යක්ෂවරයා විසින්/යෝජිත අධ්‍යක්ෂවරයා විසින් පවත්වාගෙන යන ලද කවරාකාරයේ හෝ ව්‍යාපාරික ගනුදෙනු වේ නම්;

ආයතනයේ නම	ගනුදෙනුව සිදු වූ දිනයදිනට වටිනාකම (රු.මිලියන)		වර්ගීකරණය (ක්‍රමික/අක්‍රමික)	සුරැකුමේ ආකාරය සහ වටිනාකම (රු.මිලියන)	බැංකුවෙහි නියාමන ප්‍රාග්ධන ප්‍රතිශතය
		සීමාව	ශේෂය			
ලබා ගත් ණය පහසුකම්						
දුන් ණය						
ආයෝජන						
තැන්පතු						

³ ව්‍යාපාරික ගනුදෙනු යනුවෙන් අදහස් කරන්නේ ලබා ගත් ණය පහසුකම්, දුන් ණය, ආයෝජන සහ තැන්පතුය.

7. ළඟම ඥාතීන්ගේ තනතුරු, කොටස් හිමිකම් සහ ව්‍යාපාරික ගනුදෙනු

7.1 බලපත්‍රලාභී බැංකුවක, එහි පාලිත සමාගමක හෝ ආශ්‍රිත සමාගමක අධ්‍යක්ෂවරයෙකු හෝ ප්‍රධාන විධායක නිලධාරීවරයෙකු ලෙස හෝ ප්‍රධාන කළමනාකාරීත්වයේ සාමාජිකයෙකු වශයෙන් දැනට තනතුරු හොබවන කිසියම් ළඟම ඥාතියෙකු වේ නම්;

බැංකුවේ නම	ළඟම ඥාතියාගේ සම්පූර්ණ නම	දරන තනතුර

7.2 බලපත්‍රලාභී බැංකුවක, එහි පාලිත සමාගමක හෝ ආශ්‍රිත සමාගමක සාප්පු හෝ වක්‍ර ලෙස කොටස් හිමිකම් දරන ළඟම ඥාතියෙකු වේ නම්;

ආයතනයේ නම	ළඟම ඥාතියාගේ සම්පූර්ණ නම	කොටස් ගණන		හිමිකමේ ප්‍රතිශතය	
		සාප්පු	වක්‍ර	සාප්පු	වක්‍ර

7.3 අධ්‍යක්ෂවරයෙකු ලෙස පත් වීමට ආසන්නතම වසර දෙකක කාලය තුළ ළඟම ඥාතියෙකු විසින් බලපත්‍රලාභී බැංකුවක, එහි පාලිත සමාගමක හෝ ආශ්‍රිත සමාගමක සමග දැනට පවත්වාගෙන යන හෝ පවත්වාගෙන යන ලද ව්‍යාපාරික ගනුදෙනු වේ නම්;

ආයතනයේ නම	ළඟම ඥාතියාගේ සම්පූර්ණ නම	ගනුදෙනුවේ ස්වභාවය	ගනුදෙනුව සිදු වූ දිනයදිනට සීමාව (රු.මිලියන)දිනට ශේෂය (රු.මිලියන)	සුරැකුමේ ආකාරය සහ වටිනාකම (රු.මිලියන)	බැංකුවේ නියාමන ප්‍රාග්ධනයෙහි ප්‍රතිශතයක් ලෙස

8. අධ්‍යක්ෂවරයා/යෝජිත අධ්‍යක්ෂවරයාගේ යෝග්‍යතාවය තක්සේරු කිරීම සඳහා අදාළ විය හැකි ඉහත ලබාදුන් තොරතුරුවලට අමතරව වෙනත් පැහැදිලි කිරීම්/තොරතුරු වේ නම්;

ප්‍රකාශය:

ඉහත සඳහන් සියලු තොරතුරු මාගේ දැනුමට සහ විශ්වාසයට අනුව, සත්‍ය බවටත්, සම්පූර්ණ බවටත් තහවුරු කරමි. ඉහත සපයන ලද තොරතුරුවලට අදාළව, කිසියම් වෙනසක් වූ වහාම, සියලු තොරතුරු බැංකුවට දන්වන බවට මම පොරොන්දු වෙමි.

සමාගමෙහි සාංගමික ව්‍යවස්ථාවලිය මගින් හෝ වෙනත් නීතියකින් ඉහත තනතුරට මාගේ පත්වීම වළක්වා නොමැති බවත් ප්‍රකාශ කර සිටිමි.

දිනය:

අධ්‍යක්ෂවරයාගේ/යෝජිත අධ්‍යක්ෂවරයාගේ අත්සන

සමාගම් ලේකම් විසින් සම්පූර්ණ කිරීම සඳහා

1. ඉහත සපයන ලද තොරතුරු හා බැඳෙන වෙනත් පැහැදිලි කිරීම් සහ අධ්‍යක්ෂවරයා/යෝජිත අධ්‍යක්ෂවරයාගේ යෝග්‍යතාව තක්සේරු කිරීමේදී අදාළ වේ යැයි හැඟෙන වෙනත් තොරතුරු.
2. බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත යොමු කරන ලදී.

දිනය:

සමාගම් ලේකම්ගේ අත්සන සහ
නිල මුද්‍රාව

යොමු අංකය: 02/17/600/002/001

බැංකු අධ්‍යක්ෂණ දෙපාර්තමේන්තුව,
2010 සැප්තැම්බර් 21

බලපත්‍රලාභී වාණිජ බැංකුවල සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුවල
ප්‍රධාන විධායක නිලධාරීන් වෙත.

මහත්මයාණෙනි/මහත්මියනි,

ණය පහසුකම් සඳහා අය කෙරෙන පොලී අනුපාත පහත හෙළීම

2009 පෙබරවාරි මාසයේ සිට මහ බැංකුව විසින් ප්‍රතිපත්තිමය පොලී අනුපාත, එනම් ප්‍රතිවිකුණුම් අනුපාතය සහ ප්‍රතිගැනුම් අනුපාතය පිළිවෙලින් පදනම් අංක 325 කින් සහ 300 කින් පහත හෙළීම මගින්, මූල්‍ය ප්‍රතිපත්ති ස්ථාවරය ලිහිල් කරන ලදී. ඊට ප්‍රතිචාර වශයෙන් වෙළෙඳපොළ පොලී අනුපාතයන්ගේ ද පහත වැටීමක් සිදු විය. කාල පමාවක් සහිතව බැංකුවල ණය පිළිබඳ අනුපාතයන් ගේද අඩු වීමක් ඇති වුවද, ඒවා හැකි උපරිම පහත හෙළීම් සීමාවට එළඹ නොමැති බව පෙනී යයි. ඒ සමගම, පවත්නා සාර්ව ආර්ථික කාර්ය සාධනය සහ ස්ථායීතාව වෙනත් ණය අනුපාතයන්ට එකතු කෙරෙන අවදානම් වාරිකයේ, පහළ යාම, බැංකුවල ණය අනුපාත සහ තැන්පතු අනුපාත තවදුරටත් පහළ යාමටද හේතු වනු ඇත.

ඉහත තත්ත්වය මත 2010 ඔක්තෝබර් මස අවසානය වන විට බැංකු විසින් තම ණය අනුපාතයන් අවම වශයෙන් පහත දක්වා ඇති මට්ටම් දක්වා පහත හෙළනු ලැබිය යුතු බව මුදල් මණ්ඩලය අදහස් කරයි.

- (i) නිවාස ණය මත අය කෙරෙන වාර්ෂික පොලී අනුපාතය සියයට 14 දක්වා පහත හෙළීම
- (ii) ණය පත් අත්තිකාරම් මත අය කෙරෙන වාර්ෂික පොලී අනුපාතය සියයට 24 දක්වා පහත හෙළීම
- (iii) අනෙකුත් ණය පහසුකම් මත අය කෙරෙන වාර්ෂික පොලී අනුපාතය සියයට 1-2 අතර ප්‍රමාණයකින් පහත හෙළීම

ඒ අනුව, ඉහත අඩු කිරීම් සිදු කිරීම සඳහා සුදුසු පියවර ගන්නා ලෙස මෙයින් ඔබ වෙත දන්වා සිටිනු ලැබේ.

මෙයට - විශ්වාසී

බැංකු අධ්‍යක්ෂණ අධ්‍යක්ෂ

සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ 46(1) වගන්තිය ප්‍රකාර ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද විධානයන්.

අත්සන් කළේ,

නිවාඩි අජන් ලෙස්ලි කබිරාල්
මුදල් මණ්ඩලයේ සභාපති/මහ බැංකුවේ අධිපති

2010 සැප්තැම්බර් 27 දින
කොළඹ දී ය.

බැංකු පනතේ 2010 අංක 3 දරන විධානය
ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා නිකුත් කරන ලද ණය සහ අත්තිකාරම් වර්ගීකරණය,
ආදායම් හඳුනා ගැනීම සහ බොල් ණය වෙන් කිරීම පිළිබඳ විධානයන් සංශෝධනය කිරීම

2006 අංක 46 දරන බැංකු පනතින් අවසන් වරට සංශෝධිත, 1988 අංක 30 දරන බැංකු පනතේ 46(1) සහ 46අ වගන්තිවලින් යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව, 2008 මැයි 08 දිනැති, 2008 අංක 3 දරන බැංකු පනත් විධානයේ 6(1)(I) වගන්තිය ප්‍රතිස්ථාපනය කරමින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් පහත සඳහන් විධාන නිකුත් කරනු ලැබේ.

6(1)(I) සාමාන්‍ය වෙන් කිරීම්.

බැංකුව පහත පරිදි සාමාන්‍ය වෙන් කිරීම් පවත්වා ගත යුතුය.

- (i) ගිණුම්වලට හර කර ඇති අත්හිටවූ පොලිය රහිතව, ඉහත 4(6)(I) විධානයෙහි දක්වා ඇති විශේෂයෙන් සඳහන් කළ ශේෂ පත්‍රය මත ණය පහසුකම්වල මුළු ශේෂය සහ ඉහත 3(4) විධානයෙහි දක්වා ඇති ශේෂ පත්‍රය මත ක්‍රමික ණය සහ අත්තිකාරම්වල මුළු ශේෂය මත, 2012 ජනවාරි 01 දින සිට 0.5% ක සාමාන්‍ය වෙන් කිරීමක් කළ යුතුය.
- (ii) මේ අනුව බැංකු, 2010 ඔක්තෝබර් 1 සිට ඇරඹෙන කාර්තු පහ ඇතුළත කාර්තුවකට 0.1% බැගින් දැනට පවත්වාගෙන යන 1% ක සාමාන්‍ය වෙන් කිරීම් අනුපාතය 0.5% දක්වා අඩු කළ යුතුය.
- (iii) මුදල් තැන්පතු, රන් සහ රජයේ සුරැකුම්පත් ඇප ලෙස එම බැංකුවේම තබා දුන් ණය පහසුකම් සඳහා සාමාන්‍ය වෙන් කිරීමේ අවශ්‍යතාවයෙන් බැංකු නිදහස්ය. මෙම නිදහස් කිරීම ලබා ගැනීම සඳහා බැංකු පහත සඳහන් කොන්දේසි සපුරා තිබිය යුතුය.
 - (අ) ණයකරු ණය ගෙවීම පැහැර හැර ඇති විට, වස්තූහංගත්වයට පත් වූ විට හෝ බංකොලොත්භාවයට පත් වූ විට එවැනි සුරැකුම්වල නීතිමය දැරීමේ අයිතිය බැංකුවට තිබිය යුතුය.
 - (ආ) එවැනි ඇප ගනුදෙනු සම්බන්ධයෙන් භාවිතා කළ සියලු ලියකියවිලි වලින් සියලුම පාර්ශවයන් බැඳීමට යටත් වන අතර, එම බැඳීම් සියලු අදාළ අධිකරණ බලයන් තුළින් නීතියෙන් බලාත්මක කළ හැකි විය යුතුය.

සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ 76ඒ(1) වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද විධානයන්.

අත්සන් කළේ,

නිවාඩි අජන් ලෙස්ලි කබරාල්
මුදල් මණ්ඩලයේ සභාපති/මහ බැංකුවේ අධිපති

2010 සැප්තැම්බර් 27 දින
කොළඹ දී ය.

බැංකු පනතේ 2010 අංක 4 දරන විධානය
ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා නිකුත් කරන ලද ණය සහ
අත්තිකාරම් වර්ගීකරණය, ආදායම් හඳුනා ගැනීම සහ බොල් ණය වෙන් කිරීම
පිළිබඳ විධානයන් සංශෝධනය කිරීම

2006 අංක 46 දරන බැංකු පනතින් අවසන් වරට සංශෝධිත, 1988 අංක 30 දරන බැංකු පනතේ 76ඒ(1) වගන්තිය යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව, 2008 මැයි 08 දිනැති, 2008 අංක 4 දරන විධානයේ 6(1)(I) වගන්තිය ප්‍රතිස්ථාපනය කරමින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් පහත සඳහන් විධානය නිකුත් කරනු ලැබේ.

6(1)(I) සාමාන්‍ය වෙන් කිරීම්.

බැංකුව පහත පරිදි සාමාන්‍ය වෙන් කිරීම් පවත්වා ගත යුතුය.

- (i) ගිණුම්වලට හර කර ඇති අත්හිටවූ පොලිය රහිතව, ඉහත 4(6)(I) විධානයෙහි දක්වා ඇති විශේෂයෙන් සඳහන් කළ ශේෂ පත්‍රය මත ණය පහසුකම්වල මුළු ශේෂය සහ ඉහත 3(4) විධානයෙහි දක්වා ඇති ශේෂ පත්‍රය මත ක්‍රමික ණය සහ අත්තිකාරම්වල මුළු ශේෂය මත, 2012 ජනවාරි 01 දින සිට 0.5% ක සාමාන්‍ය වෙන් කිරීමක් කළ යුතුය.
- (ii) මේ අනුව බැංකු, 2010 ඔක්තෝබර් 1 සිට ඇරඹෙන කාර්තු පහ ඇතුළත කාර්තුවකට 0.1% බැගින් දැනට පවත්වාගෙන යන 1% ක සාමාන්‍ය වෙන් කිරීම් අනුපාතය 0.5% දක්වා අඩු කළ යුතුය.
- (iii) මුදල් තැන්පතු, රන් සහ රජයේ සුරැකුම්පත් ඇප ලෙස එම බැංකුවේම තබා දුන් ණය පහසුකම් සඳහා සාමාන්‍ය වෙන් කිරීමේ අවශ්‍යතාවයෙන් බැංකු නිදහස්ය. මෙම නිදහස් කිරීම ලබා ගැනීම සඳහා බැංකු පහත සඳහන් කොන්දේසි සපුරා තිබිය යුතුය.
 - (අ) ණයකරු ණය ගෙවීම පැහැර හැර ඇති විට, වස්තූහංගත්වයට පත් වූ විට හෝ බංකොලොත්භාවයට වූ විට එවැනි සුරැකුම්වල නීතිමය දැරීමේ අයිතිය බැංකුවට තිබිය යුතුය.
 - (ආ) එවැනි ඇප ගනුදෙනු සම්බන්ධයෙන් භාවිතා කළ සියලු ලියකියවිලි වලින් සියලුම පාර්ශවයන් බැඳීමට යටත් වන අතර, එම බැඳීම සියලු අදාළ අධිකරණ බලයන් තුළින් නීතියෙන් බලාත්මක කළ හැකි විය යුතුය.

සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ 46(1) වගන්තිය ප්‍රකාරව මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද විධානයන්.

නිවාඩි අප්‍රේල් ලෙස්ලි කබරාල්
මුදල් මණ්ඩලයේ සභාපති/ශ්‍රී ලංකා මහ බැංකුවේ
අධ්‍යක්ෂ

කොළඹ
2010 සැප්තැම්බර් 27

**2010 අංක 5 දරන බැංකු පනතේ විධානයන්
තැන්පතු වගකීම් රක්ෂණය**

2006 අංක 46 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ 46(1) වගන්තිය මගින් පැවරූ බලතල ක්‍රියාත්මක කරමින් 2010 ඔක්තෝබර් 1 දින සිට ක්‍රියාත්මක වන පරිදි මුදල් මණ්ඩලය විසින් බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත මෙම විධානයන් නිකුත් කරනු ලැබේ.

- | | |
|--------------------------------|---|
| 1. හැඳින්වීම | 3.1 මෙම විධානයන් තැන්පතු වගකීම් රක්ෂණය පිළිබඳ 2010 අංක 5 දරන බැංකු පනතේ විධානයන් ලෙස හැඳින්විය යුතුය. |
| 2. අදාළ ව්‍යවස්ථාපිත විධිවිධාන | 2.1 බැංකු පනතේ 46(1) වගන්තිය ප්‍රකාරව, මුදල් මණ්ඩලය විසින් බැංකු පද්ධතියේ මනා පැවැත්ම තහවුරු කිරීම උදෙසා බැංකුවක හෝ බැංකුවල ව්‍යාපාරයන්හි ඕනෑම අංශයක කටයුතු සම්බන්ධයෙන් බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත විධානයන් නිකුත් කරනු ලැබිය හැකිය. |
| 3. විධානයන්හි අරමුණ | 3.1 බැංකුකරණයෙහි ලා යෙදෙන ව්‍යවස්ථාපිත විධිවිධාන සහ ප්‍රශස්ත භාවිතාවන් අනුව, තැන්පතු භාර ගැනීමේ කාර්යය, බැංකු කෙරෙහි වන මහජන විශ්වාසය මත දැඩි ලෙස පදනම් වන බැවින් එය ඵලදායී අවදානම් කළමනාකරණ ක්‍රමවේදයන් අවශ්‍ය වන මූලික ව්‍යාපාර අංශයක් වේ. එනමින් තැන්පතු රක්ෂණය, බැංකු පද්ධතියේ ස්ථායීතාව සහ මහජන විශ්වාසය සුරකින සහ වර්ධනය කරන, පිළිගත් ආරක්ෂිත ජාල ක්‍රමවේදයක් වේ. |
| 4. තැන්පතු රක්ෂණය | 4.1 එසේ හෙයින්, සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් මුදල් නීති පනතේ 32(අ) සිට 32(ඉ) දක්වා වන වගන්ති යටතේ, 2010 ඔක්තෝබර් 01 දින සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කරන ලද 2010 අංක 1 දරන ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය පිළිබඳ නියෝගයන් ප්‍රකාරව මුදල් මණ්ඩලය මගින් ක්‍රියාත්මක කෙරෙන තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයෙහි, තම තැන්පතු වගකීම් රක්ෂණය කරනු ලැබිය යුතුය.

4.2 අදාළ වාරිකයන් ගෙවීම තුළින් එක් තැන්පතුකරුවෙකු සඳහා රුපියල් 200,000 ක උපරිමයක් වන හානිපූර්ණ මුදලක් ලැබෙන පරිදි සියලු සුදුසුකම් ලත් තැන්පතු, මුදල් මණ්ඩලය විසින් පිහිටුවන ලද ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයෙහි රක්ෂණය කරනු ලැබ ඇති බව සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් තැන්පතුකරුවන් පෙළඹවීමට යොදා ගන්නා තම ප්‍රචාරණ දැන්වීම් මගින් මහජනතාව වෙත හෙළිදරව් කළ යුතු වේ. |

සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ 76ඕ(1) වගන්තිය ප්‍රකාරව මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද විධානයන්.

නිවාඩි අප්‍රේල් ලෙස්ලි කබිරාල්
මුදල් මණ්ඩලයේ සභාපති/ශ්‍රී ලංකා මහ බැංකුවේ
අධිපති

කොළඹ
2010 සැප්තැම්බර් 27

**2010 අංක 6 දරන බැංකු පනතේ විධානයන්
තැන්පතු වගකීම් රක්ෂණය**

2006 අංක 46 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ 76ඕ(1) වගන්තිය මගින් පැවරූ බලතල ක්‍රියාත්මක කරමින් 2010 ඔක්තෝබර් 1 දින සිට ක්‍රියාත්මක වන පරිදි මුදල් මණ්ඩලය විසින් බලපත්‍රලාභී විශේෂිත බැංකු වෙත මෙම විධානයන් නිකුත් කරනු ලැබේ.

- 1. හැඳින්වීම
 - 1.1 මෙම විධානයන් තැන්පතු වගකීම් රක්ෂණය පිළිබඳ 2010 අංක 5 දරන බැංකු පනතේ විධානයන් ලෙස හැඳින්විය යුතුය.
- 2. අදාළ ව්‍යවස්ථාපිත විධිවිධාන
 - 2.1 බැංකු පනතේ 76ඕ(1) වගන්තිය ප්‍රකාරව, මුදල් මණ්ඩලය විසින් බැංකු පද්ධතියේ මනා පැවැත්ම තහවුරු කිරීම උදෙසා බැංකුවක හෝ බැංකුවල ව්‍යාපාරයන්හි ඕනෑම අංශයක කටයුතු සම්බන්ධයෙන් බලපත්‍රලාභී විශේෂිත බැංකු වෙත විධානයන් නිකුත් කරනු ලැබිය හැකිය.
- 3. විධානයන්හි අරමුණ
 - 3.1 බැංකුකරණයෙහි ලා යෙදෙන ව්‍යවස්ථාපිත විධිවිධාන සහ ප්‍රශස්ත භාවිතාවන් අනුව, තැන්පතු භාර ගැනීමේ කාර්යය, බැංකු කෙරෙහි වන මහජන විශ්වාසය මත දැඩි ලෙස පදනම් වන බැවින් එය ඵලදායී අවදානම් කළමනාකරණ ක්‍රමවේදයන් අවශ්‍ය වන මූලික ව්‍යාපාර අංශයක් වේ. එනමින් තැන්පතු රක්ෂණය, බැංකු පද්ධතියේ ස්ථායීතාව සහ මහජන විශ්වාසය සුරකින සහ වර්ධනය කරන, පිළිගත් ආරක්ෂිත ජාල ක්‍රමවේදයක් වේ.
- 4. තැන්පතු රක්ෂණය
 - 4.1 එසේ හෙයින්, සියලුම බලපත්‍රලාභී විශේෂිත බැංකු විසින් මුදල් නීති පනතේ 32(අ) සිට 32(ඉ) දක්වා වන වගන්ති යටතේ, 2010 ඔක්තෝබර් 01 දින සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කරන ලද 2010 අංක 1 දරන ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය පිළිබඳ නියෝගයන් ප්‍රකාරව මුදල් මණ්ඩලය මගින් ක්‍රියාත්මක කෙරෙන තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයෙහි, තම තැන්පතු වගකීම් රක්ෂණය කරනු ලැබිය යුතුය.
 - 4.2 අදාළ වාරිකයන් ගෙවීම තුළින් එක් තැන්පතුකරුවෙකු සඳහා රුපියල් 200,000 ක උපරිමයක් වන හානිපූර්ණ මුදලක් ලැබෙන පරිදි සියලු සුදුසුකම් ලත් තැන්පතු, මුදල් මණ්ඩලය විසින් පිහිටුවන ලද ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයෙහි රක්ෂණය කරනු ලැබ ඇති බව සියලුම බලපත්‍රලාභී විශේෂිත බැංකු විසින් තැන්පතුකරුවන් පෙළඹවීමට යොදා ගන්නා තම ප්‍රචාරණ දැන්වීම් මගින් මහජනතාව වෙත හෙළිදරව් කළ යුතු වේ.

1988 අංක 30 දරන සංශෝධිත බැංකු පනතේ 46(1) වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද විධානයන්.

නිවාඩි අණන් ලෙස්ලි කබිරාල්
මුදල් මණ්ඩලයේ සභාපති/
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති

2010 නොවැම්බර් 02 දින
කොළඹ දීය.

**2010 අංක 7 දරන බැංකු පනත් විධානයන්
බලපත්‍රලාභී වාණිජ බැංකුවල ව්‍යාපාර කටයුතු සම්බන්ධව
බාහිර සේවා ලබා ගැනීම**

2006 අංක 46 දරන බැංකු (සංශෝධන) පනතින් අවසන් වරට සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ 46(1) වගන්තියේ විධිවිධාන යටතේ මුදල් මණ්ඩලය විසින් බාහිර සේවා ලබා ගැනීම සම්බන්ධව පහත දැක්වෙන විධානයන් නිකුත් කරනු ලබයි.

- 1. හැඳින්වීම
 - 1.1 මෙම විධානයන් 2010 අංක 7 දරන බැංකු පනත් විධානයන් ලෙස හඳුන්වනු ලැබිය යුතුය. මෙම විධානයන් සඳහා පදනම් වූයේ 2006 අංක 46 දරන බැංකු (සංශෝධන) පනතින් අවසන් වරට සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ ප්‍රතිපාදනයන් වේ.
- 2. බැංකු පනතේ 46(1) වගන්තිය යටතේ පවරන ලද බලතල
 - 2.1 බැංකු පද්ධතියේ මනා පැවැත්ම තහවුරු කිරීම උදෙසා බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් ව්‍යාපාර කටයුතු සිදු කළ යුතු ආකාරය පිළිබඳව එම බැංකු වෙත විධානයන් නිකුත් කිරීම සඳහා බැංකු පනතේ 46(1) වගන්තිය ප්‍රකාරව මුදල් මණ්ඩලය වෙත බලතල පවරා ඇත. ඒ අනුව, බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් සිය ව්‍යාපාර කටයුතු සම්බන්ධව බාහිර සේවා ලබා ගැනීම මගින් ඇති විය හැකි අවදානම් කළමනාකරණය කිරීම සඳහා එම බැංකු වෙත පහසුකම් සැලසීම මෙම විධානයන් මගින් අරමුණු කෙරේ.
- 3. බාහිර සේවා ලබා ගැනීම අර්ථනිරූපණය සහ අදාළත්වය
 - 3.1 “බාහිර සේවා ලබා ගැනීමේ සැලැස්මක්” යනු බලපත්‍රලාභී වාණිජ බැංකුවක් සහ සේවා සපයන්නෙකු අතර “සේවා සපයන්නෙකු” විසින් බලපත්‍රලාභී වාණිජ බැංකුවක ව්‍යාපාර කටයුතු හා සම්බන්ධ යම් ක්‍රියාකාරකමක්, කාර්යයක් හෝ ක්‍රියාදාමයක් ඉටු කරනු ලබන බවට එම සේවා සපයන්නා සහ බලපත්‍රලාභී වාණිජ බැංකුව අතර ඇති වන එකඟතාවක් වේ.
 - 3.2 අදාළ සම්බන්ධිත ක්‍රියාකාරකම් සිදු කිරීම සඳහා අවශ්‍ය සුවිශේෂී සම්පත් සහ හැකියාවක් ඇති බාහිර සේවා සපයන්නන් සමග වඩාත් බාහිර සේවා ලබා ගැනීමේ සැලැස්මක් ඇති කර ගත යුතුය.
 - 3.3 අදාළ බලපත්‍රලාභී වාණිජ බැංකුවේ සේවකයන් සහ/හෝ සේවකයන්ගේ ආසන්න ඥාතීන් විසින් වැඩි අයිතියක් දරනු ලබන සේවා සපයන්නෙකු සමග බාහිර සේවා ලබා ගැනීමේ සැලැස්මක් ඇති කර නොගත යුතුය.
 - 3.4 යම් තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ ක්‍රියාකාරකම් හැරුණු කොට කුරියර් භාවිතය, මණ්ඩලයට ආහාරපාන සැපයීම, ගෘහ පාලනය, ආවතේව සේවාවන් සහ පරිශ්‍ර ආරක්ෂාව යනාදී මූල්‍ය සේවා සැපයීමට සෘජුවම සම්බන්ධ නොවන ක්‍රියාකාරකම් සම්බන්ධව මෙම විධානයන් අදාළ නොවේ.

4. ලබාගත හැකි බාහිර සේවා වශයෙන් ගැනෙන ක්‍රියාකාරකම්
- 4.1 බලපත්‍රලාභී වාණිජ බැංකුවලට පහත දක්වා ඇති ඒවා හැර අනෙකුත් කටයුතු බාහිර සේවා වශයෙන් ලබා ගැනීමට හැකිය.
- තැන්පතු භාර ගැනීම
 - වත්කම් සහ වගකීම් කළමනාකරණය
 - අනුකූලතාවය
 - ගනුදෙනුකරුවන් පිළිබඳ මනා විමසීම සහ ඔබේ ගනුදෙනුකරු පිළිබඳ දැනගැනීම සම්බන්ධ කටයුතු
 - භාණ්ඩාගාරය සම්බන්ධ කාර්යයන්
 - අවදානම් කළමනාකරණය පිළිබඳ කාර්යයන්
 - පූර්ව අනුමැතීන් (එනම්, අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලැබූ) මත පදනම් වූ ණය පහසුකම් හැර සියලුම ණය අනුමත කිරීමේ කටයුතු
 - බැංකුවේ විශාලත්වය සහ අවදානම් පරාසය සලකන විට පූර්ණකාලීන අභ්‍යන්තර විගණන කාර්ය මණ්ඩලයක් විසින් අභ්‍යන්තර විගණන කාර්යය සිදු කිරීම සාධාරණීකරණය කළ නොහැකි විට සහ තොරතුරු පද්ධති විගණනය යනාදී විශේෂිත අංශ සම්බන්ධව බැංකු සතුව විශේෂඥතාවක් නොමැති විටක. අභ්‍යන්තර විගණනය බැංකුවේ බාහිර විගණකවරයා හැරුණු කොට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කර ඇති බාහිර විගණකවරුන්ගෙන් අයෙකු මෙහිදී සේවා සපයන්නා විය යුතුය.
5. බාහිර සේවා ලබා ගැනීමේ ප්‍රතිපත්තිය
- 5.1 තම ව්‍යාපාර කටයුතු සහ බාහිර සේවා ලබා ගැනීම සුදුසු මට්ටමක පවතින්නේද සහ ඒ කෙසේද යන්න වටහා ගැනීම සඳහා උපකාරවත් වන ප්‍රමාණවත් ප්‍රතිපත්තියක් බලපත්‍රලාභී බැංකුවක් සතු විය යුතු අතර, එම ප්‍රතිපත්තිය යටත් පිරිසෙයින් පහත සඳහන් අංශ ඇතුළත් විය යුතුය.
- (අ) ව්‍යාපාර කටයුතු සඳහා බාහිර සේවා ලබා ගැනීම සහ ප්‍රතිපත්ති සැකසීම පිළිබඳ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත හෝ විගණක කමිටුව; ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයන් වෙත සම්පූර්ණ වගකීම පැවරීමක්.
 - (ආ) ව්‍යාපාර කටයුතු සඳහා බාහිර සේවා ලබා ගැනීම තුළින් උද්ගත විය හැකි අවදානම් තත්ත්වයන් හඳුනා ගැනීමේ සහ එලදායී ලෙස කළමනාකරණය කිරීම පිළිබඳ සැකැස්මක්.
 - (ඇ) බාහිරින් ඉටු කර ගැනෙන සෑම ක්‍රියාකාරකමක්, කාර්යයක් හෝ ක්‍රියාදාමයක් සම්බන්ධයෙන්ම වාසි අවාසි විග්‍රහයක්.
 - (ඈ) බාහිරින් සේවා ලබා ගැනීම කළමනාකරණය කිරීමේදී අනුගමනය කළ යුතු ටෙන්ඩර් පටිපාටි.
 - (ඊ) සේවා සපයන්නා සම්බන්ධයෙන් “ගනුදෙනුකරු මනාව විමසීම” සහ “ඔබේ ගනුදෙනුකරු පිළිබඳ දැනගැනීම” යන නියමයන් පිළිපැදීම සඳහා වන සැකැස්මක්.
 - (උ) සේවා සපයන්නන්ගේ ධාරිතා යන ශක්‍යතා මැන බැලීම සඳහා වන පටිපාටියක් සහ බාහිර සේවා ලබා ගැනීමේ සැකැස්ම යටතේ වන බැඳීම් ඉටු කිරීම සඳහා ගෙවීම් කිරීමේ ක්‍රමයක්/පදනමක්.
 - (ඌ) යටත් පිරිසෙයින් පහත දැක්වෙන්නේ අංශ ඇතුළත් වන පරිදි බාහිර සේවා ලබා ගැනීමේ සැලැස්ම සඳහා නීතිමය බැඳීමක් සහිත ගිවිසුමක්/එකඟතාවක් ආකෘතියක්.

- සේවා ප්‍රමිතීන්
- සියලු පාර්ශවයන්ගේ අයිතිවාසිකම්, වගකීම් සහ අපේක්ෂණ
- ගැටළු විසඳීමේ යාන්ත්‍රණයක්
- තොරතුරුවල රහස්‍යභාවය සහ ආරක්ෂාව
- ගිවිසුම අවසාන වීම
- අදාළ වන්නේ නම් උප ගිවිසුම් සහ
- ව්‍යාපාර අඛණ්ඩතා කළමනාකරණය

(ඵ) සේවා සපයන්නාගේ සැපයීමේ අඛණ්ඩතාවද අදාළ වියදම්, කාලය, සම්පත් ද හේතුවෙන් ඇති විය හැකි හදිසි තත්ත්වයකදී බැහැරින් ලබා ගන්නා සේවා, ක්‍රියාකාරකම් යථා තත්ත්වයට පැමිණවීම සඳහා වන විශේෂ ආවස්ථාකතා සැලසුමක්.

(ආ) විදේශීය සැපයුම්කරුවන් වෙතින් බැහැර සේවා ලබා ගැනීම සඳහා විවිධ රටවලට අදාළ වෙනස්කම් සලකා බලමින් සකස් කරන ලද පද්ධතියක්.

(ඇ) වටිනාකම මෙන්ම ගිවිසුම් ගණන ද යන දෙඅංශයම යටතේ ඒකල සේවා සපයන්නෙකු සඳහා වන උපරිම පරාසයන් සඳහා සීමාවන්.

6. ව්‍යාපාර අඛණ්ඩතා කළමනාකරණය	6.1 සෑම බලපත්‍රලාභී වාණිජ බැංකුවක්ම සිය ව්‍යාපාර අඛණ්ඩතා සැලැස්මෙහි, බාහිර සේවා ලබා ගැනීමේ සැලසුම් ඇතුළු සියලු අදාළ කාර්යයන් ඇතුළත් වන බවට සහතික විය යුතුය.
	6.2 සේවා සපයන්නා සතුව සෑහීමට පත් විය යුතු මට්ටමේ ව්‍යාපාර අඛණ්ඩතා සැලසුමක් සහ ඒ පිළිබඳ සිදු කෙරෙන නිරන්තර පරීක්ෂාවන් පවතින බවට බලපත්‍රලාභී වාණිජ බැංකුව සහතික විය යුතුය.
7. අධීක්ෂණය සහ පාලනය	7.1 සියලුම බාහිර සේවා ලබා ගැනීමේ සැලසුම්, ප්‍රධාන කාර්යාලයේ පිහිටි විශේෂයෙන් සැලසුම් කළ ඒකකයක්/අංශයක් මගින් මෙහෙය වනු ලැබිය යුතුය.
	7.2 පැමිණිලි සම්බන්ධ කටයුතු කිරීම, එවැනි පැමිණිලිවලට අදාළ වාර්තා පවත්වා ගැනීම සහ බාහිර සේවා ක්‍රියාකාරකම් පිළිබඳව කලින් කල අධීක්ෂණයන් සිදු කිරීම මෙම අධීක්ෂණ ඒකකය විසින් සිදු කළ යුතුය.
	7.3 ලබා ගන්නා බාහිර සේවා ක්‍රියාකාරකම්වල වර්ගය, වියදම්, ප්‍රමාණය, සැපයීම සහ ගිවිසුමෙහි කල් ඉකුත්වීමේ හෝ අලුත් කිරීමේ දිනයන්, පැමිණිලි සහ සේවා සපයන්නන්ගේ මූල්‍ය හා මෙහෙයුම් තත්ත්වය ද යනාදී තොරතුරු නිරන්තරව සැපයීම සඳහා බලපත්‍රලාභී වාණිජ බැංකුව විසින් මනා කළමනාකරණ තොරතුරු පද්ධතියක් පිහිටුවනු ලැබිය යුතුය.
8. අලෙවි සහ පියවීම් කටයුතුවලට අදාළ බාහිර සේවා ලබා ගැනීමේ ක්‍රියාකාරකම්	8.1 සේවා සපයන්නන් විසින් සේවයේ යොදවනු ලබන අලෙවි සහ පියවීම් කටයුතු සිදු කරනු ලබන පුද්ගලයන්, ඔවුන්ගේ වගකීම් සුරක්ෂිතව සහ නිසියාකාරව ඉටු කිරීම සඳහා මනා ලෙස පුහුණු කරනු ලැබුවන් බවට බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් තහවුරු කර ගත යුතුය.
	8.2 සේවා සපයන්නන් විසින් මෙහෙයවනු ලබන සේවා ධායකයන් සම්බන්ධව ගනුදෙනු වාර්තා සහ සැක සහිත ගනුදෙනු වාර්තා මූල්‍ය බුද්ධි ඒකකය වෙත යැවීම බලපත්‍රලාභී වාණිජ බැංකුවල වගකීමකි.
9. වෙනත් අවශ්‍යතා	9.1 2011.01.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ කැලැන්ඩර් වර්ෂය තුළ සිදු කිරීමට යෝජිත බාහිර සේවා ලබා ගැනීමේ ක්‍රියාකාරකම් කවරේද යන්න බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් එම වර්ෂයේ ජනවාරි 31 දින වන විට ශ්‍රී ලංකා මහ බැංකුව වෙත දැනුම් දිය යුතුය.

- 10. පවත්නා ක්‍රියාකාරකම් පිළිබඳව තක්සේරු කිරීම 10.1 සියලුම බැංකු විසින් පවත්නා බාහිර සේවා ක්‍රියාකාරකම් පිළිබඳව ස්වයං තක්සේරුවක් කොට, ඒවා මෙම විධානයන්ට අනුගත වන ලෙස සකස් කොට ඒ බව 2011.06.30 දින වන විට බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වාර්තා කළ යුතුය.
- 11. අන්තර් කාල සැලසුම් 11.1 මෙම විධානයන්ට අනුකූලවීමේ අවශ්‍යතාව 2011.01.01 දින සිට ඉදිරියට බලපැවැත්වෙන අතර, මේ වන විට බාහිර සේවා ලබා ගැනීමේ සැලසුම් ක්‍රියාත්මක කර ඇති සියලු බලපත්‍රලාභී වාණිජ බැංකු, එම බාහිර සේවා ක්‍රියාකාරකම්වල තොරතුරු ඇතුළත් ලැයිස්තුවක් 2010.12.31 දිනට පෙර ඉදිරිපත් කළ යුතුය.
- 12. වාර්තාකරණ ආකෘතිය 12.1 ඉහත 9(1) සහ 11(1) ඡේදයන්හි දැක්වෙන වාර්තා කිරීමේ අවශ්‍යතා සඳහා සියලුම බැංකු විසින් මේ සමග දක්වා ඇති ආකෘතිය භාවිතා කළ යුතු වේ.

..... දිනට/වර්ෂය තුළ බාහිර සේවා ලබා ගැනීමේ/ලබා ගැනීමට නියමිත ව්‍යාපාර ක්‍රියාකාරකම්

බැංකුවේ නම :

	බැහැරින් ලබාගත්/ලබාගැනීමට නියමිත ක්‍රියාකාරකම/කාර්යය/ක්‍රියාවලිය	සේවා සපයන්නාගේ නම	ලිපිනය	ආරම්භක දිනය	කාලසීමාව	සම්බන්ධිත/බලයලත් පුද්ගලයින්ගේ ගණන	සැපයුම් /සේවා	පිරිවැය (වාර්ෂික)
1								
2								
3								
4								

සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ 46(1) වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද විධානයන්.

අත්සන් කළේ

නිවාඩි අපීන් ලෙස්ලි කබ්රාල්
 මුදල් මණ්ඩලයේ සභාපති/
 ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති

2010 නොවැම්බර් 2 දින
 කොළඹ දීය.

**බැංකු පනතේ 2010 අංක 8 දරන විධානයන්
 බලපත්‍රලාභී විශේෂිත බැංකුවල ව්‍යාපාර කටයුතු සම්බන්ධව
 බාහිර සේවා ලබා ගැනීම**

2006 අංක 46 දරන බැංකු (සංශෝධන) පනතින් අවසන් වරට සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ 76ඒ(1) වගන්තියේ බලතල ප්‍රකාරව බාහිර සේවා ලබා ගැනීම සම්බන්ධව පහත දැක්වෙන විධානයන් මුදල් මණ්ඩලය විසින් නිකුත් කරනු ලබයි.

- 1. හැඳින්වීම 1.1 මෙම විධානයන් බැංකු පනතේ 2010 අංක 8 දරන විධානයන් ලෙස හඳුන්වනු ලැබිය යුතුය. මෙම විධානයන් සඳහා පදනම් වූයේ 2006 අංක 46 දරන බැංකු (සංශෝධන) පනතින් අවසන් වරට සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ ප්‍රතිපාදනයන් වේ.

- | | | |
|---|-----|---|
| 2. බැංකු පනතේ 46(1) වගන්තිය යටතේ පවරන ලද බලතල | 2.1 | බැංකු පද්ධතියේ මනා පැවැත්ම තහවුරු කිරීම උදෙසා බලපත්‍රලාභී විශේෂිත බැංකු විසින් ව්‍යාපාර කටයුතු සිදු කළ යුතු ආකාරය පිළිබඳව එම බැංකු වෙත විධානයන් නිකුත් කිරීම සඳහා බැංකු පනතේ 76ඒ(1) වගන්තිය ප්‍රකාරව මුදල් මණ්ඩලය වෙත බලතල පවරා ඇත. ඒ අනුව, බලපත්‍රලාභී විශේෂිත බැංකු විසින් සිය ව්‍යාපාර කටයුතු සම්බන්ධව බාහිර සේවා ලබා ගැනීම මගින් ඇති විය හැකි අවදානම් කළමනාකරණය කිරීම සඳහා එම බැංකු වෙත පහසුකම් සැලසීම මෙම විධානයන් මගින් අරමුණු කෙරේ. |
| 3. බාහිර සේවා ලබා ගැනීම අර්ථනිරූපණය සහ අදාළත්වය | 3.1 | “බාහිර සේවා ලබා ගැනීමේ ගිවිසුමක්” යනු බලපත්‍රලාභී විශේෂිත බැංකුවක ව්‍යාපාර කටයුතු හා සම්බන්ධ යම් ක්‍රියාකාරකමක්, කාර්යයක් හෝ ක්‍රියාවලියක් ඉටු කරනු ලබන බවට “සේවා සපයන්නකු” සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් අතර ඇති වන එකඟතාවක් වේ. |
| | 3.2 | අදාළ ක්‍රියාකාරකම් සිදු කිරීම සඳහා අවශ්‍ය සුවිශේෂී සම්පත් සහ හැකියාවන් ඇති බාහිර සේවා සපයන්නන් සමග පමණක් බාහිර සේවා ලබා ගැනීමේ ගිවිසුම්වලට එළඹිය යුතුය. |
| | 3.3 | අදාළ බලපත්‍රලාභී විශේෂිත බැංකුවේ සේවකයන් සහ/හෝ සේවකයන්ගේ ආසන්න ඥාතීන් විසින් වැඩි අයිතියක් දරනු ලබන සේවා සපයන්නෙකු සමග බාහිර සේවා ලබා ගැනීමේ ගිවිසුමකට නොඑළඹිය යුතුය. |
| | 3.4 | තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ ක්‍රියාකාරකම් හැරුණු කොට කුරියර් සේවය, ආහාරපාන සැපයීම, ගෘහ පාලනය, පිරිසිදු කිරීමේ සේවාවන් සහ පරිශ්‍ර ආරක්ෂාව යනාදී මූල්‍ය සේවා සැපයීමට සෘජුවම සම්බන්ධ නොවන ක්‍රියාකාරකම් සම්බන්ධව මෙම විධානයන් අදාළ නොවේ. |
| 4. ලබාගත හැකි බාහිර සේවා වගයෙන් ගැනෙන ක්‍රියාකාරකම් | 4.1 | <p>බලපත්‍රලාභී විශේෂිත බැංකුවලට පහත දක්වා ඇති ඒවා හැර අනෙකුත් කටයුතු බාහිර සේවා වශයෙන් ලබා ගැනීමට හැකිය.</p> <ul style="list-style-type: none"> ■ තැන්පතු භාර ගැනීම ■ වත්කම් සහ වගකීම් කළමනාකරණය ■ අනුකූලතාවය ■ ගනුදෙනුකරුවන් පිළිබඳ මනා විමසීම සහ ඔබේ ගනුදෙනුකරු පිළිබඳ දැනගැනීම සම්බන්ධ කටයුතු ■ භාණ්ඩාගාරය සම්බන්ධ කාර්යයන් ■ අවදානම් කළමනාකරණය පිළිබඳ කාර්යයන් ■ පූර්ව අනුමැතීන් (එනම්, අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය) මත පදනම් වූ ණය පහසුකම් හැර සියලුම ණය අනුමත කිරීමේ කටයුතු ■ අභ්‍යන්තර විගණනය බැංකුවේ විශාලත්වය සහ අවදානම් පරාසය සලකන විට පූර්ණකාලීන අභ්‍යන්තර විගණන කාර්ය මණ්ඩලයක් විසින් අභ්‍යන්තර විගණන කාර්යය සිදු කිරීම සාධාරණීකරණය කළ නොහැකි විට සහ තොරතුරු පද්ධති විගණනය යනාදී විශේෂිත අංශ විගණනය සම්බන්ධව බැංකු සතුව විශේෂඥතාවක් නොමැති විටෙක, බැංකුවේ බාහිර විගණකවරයා හැරුණු කොට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කර ඇති බාහිර විගණකවරුන්ගෙන් අයෙකු මෙහිදී අභ්‍යන්තර විගණන සේවා සපයන්නා විය යුතුය. |

5. බාහිර සේවා ලබා ගැනීමේ ප්‍රතිපත්තිය 5.1 තම ව්‍යාපාර කටයුතු සඳහා බාහිර සේවා ලබා ගත යුතුද යන්න තක්සේරු කිරීමට හා එසේ ලබා ගන්නේ නම් එය මනාව සිදු කරන ආකාරය සඳහන් විස්තීරණ ප්‍රතිපත්තියක් බලපත්‍රලාභී විශේෂිත බැංකුව වෙත තිබිය යුතුය. එම ප්‍රතිපත්තිය යටත් පිරිසෙයින් පහත සඳහන් අංග ඇතුළත් විය යුතුය.
- (අ) ව්‍යාපාර කටයුතු සඳහා බාහිර සේවා ලබා ගැනීම සහ ප්‍රතිපත්ති සැකසීම පිළිබඳ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත හෝ විගණක කමිටුවක, ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයන් වෙත සම්පූර්ණ වගකීම පැවරීමක්.
 - (ආ) ව්‍යාපාර කටයුතු සඳහා බාහිර සේවා ලබා ගැනීම තුළින් උද්ගත විය හැකි අවදානම් තත්ත්වයන් හඳුනා ගැනීමේ සහ එලදායී ලෙස කළමනාකරණය කිරීම පිළිබඳ සැකැස්මක්.
 - (ඇ) බාහිරින් ඉටු කර ගැනෙන සෑම ක්‍රියාකාරකමක්, කාර්යයක් හෝ ක්‍රියාවලියක් සම්බන්ධයෙන්ම පිරිවැය - ප්‍රතිලාභ විග්‍රහයක්.
 - (ඈ) බාහිරින් සේවා ලබා ගැනීමේදී අනුගමනය කළ යුතු ටෙන්ඩර් පටිපාටි.
 - (ඉ) බාහිරින් සේවා ලබා ගැනීමේ ගිවිසුම් කිහිපයක් ඇති විටෙක, ඒවා අධීක්ෂණය හා පාලනය සඳහා ඒකකයක් පිහිටුවීම.
 - (ඊ) සේවා සපයන්නා සම්බන්ධයෙන් “ගනුදෙනුකරු මනාව විමසීම” සහ “ඔබේ ගනුදෙනුකරු පිළිබඳ දැනගැනීම” යන නියමයන් පිළිපැදීම සඳහා වන සැකැස්මක්.
 - (උ) බාහිර සේවා ලබා ගැනීමේ ගිවිසුම යටතේ වන බැඳීම් ඉටු කිරීම සඳහා සේවා සපයන්නාගේ හැකියාව සහ ගෙවීම් කරන පදනම තක්සේරු කරන ක්‍රියාපිළිවෙතක්.
 - (ඌ) යටත් පිරිසෙයින් පහත දැක්වෙන්නේ අංග ඇතුළත් වන පරිදි බාහිර සේවා ලබා ගැනීමේ සැලැස්ම සඳහා නීතිමය බැඳීමක් සහිත ගිවිසුමේ/එකඟතාවේ ආකෘතියක්.
 - සේවා ප්‍රමිතීන්
 - සියලු පාර්ශවයන්ගේ අයිතිවාසිකම්, වගකීම් සහ අපේක්ෂණ
 - ගැටළු විසඳීමේ යාන්ත්‍රණයක්
 - තොරතුරුවල රහස්‍යභාවය සහ ආරක්ෂාව
 - ගිවිසුම අවසාන කිරීම
 - අදාළ වන්නේ නම් උප ගිවිසුම් සහ
 - ව්‍යාපාර අඛණ්ඩතා කළමනාකරණය
 - (එ) සේවා සපයන්නාගේ නොහැකියාව, අදාළ විය හැකි වියදම්, කාලය, සම්පත් ද හේතුවෙන් ඇති විය හැකි හදිසි තත්ත්වයකදී බැහැරින් ලබා ගත් සේවා, තමා විසින්ම නැවත කර ගන්නා ආකාරය දක්වන විශේෂ අවස්ථා සැලසුමක්.
 - (ඒ) විදේශීය සැපයුම්කරුවන් වෙතින් බැහැර සේවා ලබා ගැනීම සඳහා විවිධ රටවලට අදාළ වෙනස්කම් සලකා බලමින් සකස් කරන ලද සැකැස්මක්.
 - (ඔ) වටිනාකම මෙන්ම ගිවිසුම් ගණන ද යන දෙඅංශයම යටතේ ඒකල සේවා සපයන්නෙකු සඳහා වන උපරිම අනාවරණය සඳහා සීමාවන්.
6. ව්‍යාපාර අඛණ්ඩතා කළමනාකරණය 6.1 සෑම බලපත්‍රලාභී විශේෂිත බැංකුවක්ම සිය ව්‍යාපාර අඛණ්ඩතා සැලැස්මෙහි, බාහිර සේවා ලබා ගැනීමේ ගිවිසුම් ඇතුළු සියලු අදාළ මෙහෙයුම් ඇතුළත් වන බවට සහතික විය යුතුය.
- 6.2 සේවා සපයන්නා සතුව සෑහීමට පත් විය යුතු මට්ටමේ ව්‍යාපාර අඛණ්ඩතා සැලසුමක් සහ ඒ පිළිබඳ සිදු කෙරෙන නිරන්තර පරීක්ෂාවන් පවතින බවට බලපත්‍රලාභී විශේෂිත බැංකුව සහතික විය යුතුය.

- 7. අධීක්ෂණය සහ පාලනය
 - 7.1 සියලුම බාහිර සේවා ලබා ගැනීමේ ගිවිසුම්, ප්‍රධාන කාර්යාලයේ පිහිටි විශේෂ අධීක්ෂණ ඒකකයක්/අංශයක් මගින් මෙහෙය වනු ලැබිය යුතුය.
 - 7.2 පැමිණිලි සම්බන්ධ කටයුතු කිරීම, එවැනි පැමිණිලිවලට අදාළ වාර්තා පවත්වා ගැනීම සහ බාහිර සේවා ක්‍රියාකාරකම් පිළිබඳව කලින් කල අධීක්ෂණයන් සිදු කිරීම මෙම අධීක්ෂණ ඒකකය විසින් සිදු කළ යුතුය.
 - 7.3 ලබා ගන්නා බාහිර සේවා ක්‍රියාකාරකම්වල වර්ගය, පිරිවැය ප්‍රමාණය, ඉටු කළ යුතු දෑ සහ ගිවිසුමෙහි කල් ඉකුත්වීමේ හෝ අලුත් කිරීමේ දිනයන්, ලද පැමිණිලි සහ සේවා සපයන්නන්ගේ මූල්‍ය හා මෙහෙයුම් තත්ත්වය ද යනාදී තොරතුරු නිරන්තරව සැපයීම සඳහා බලපත්‍රලාභී විශේෂිත බැංකුව විසින් මනා කළමනාකරණ තොරතුරු පද්ධතියක් පිහිටුවනු ලැබිය යුතුය.
- 8. අලෙවි සහ අය කිරීමේ කටයුතු වලට අදාළ බාහිර සේවා ලබා ගැනීමේ ක්‍රියාකාරකම්
 - 8.1 සේවා සපයන්නන් විසින් සේවයේ යොදවනු ලබන අලෙවි සහ අය කිරීමේ කටයුතු සිදු කරනු ලබන පුද්ගලයන්, ඔවුන්ගේ වගකීම් සැලකිල්ලෙන් සහ විවක්ෂණව ඉටු කිරීම සඳහා මනා ලෙස පුහුණු කරනු ලැබුවන් බවට බලපත්‍රලාභී විශේෂිත බැංකු විසින් තහවුරු කර ගත යුතුය.
 - 8.2 සේවා සපයන්නන් විසින් මෙහෙයවනු ලබන සේවා දායකයන් සම්බන්ධව ගනුදෙනු වාර්තා සහ සැක සහිත ගනුදෙනු වාර්තා මූල්‍ය බුද්ධි ඒකකය වෙත යැවීම බලපත්‍රලාභී විශේෂිත බැංකුවල වගකීමකි.
- 9. වෙනත් අවශ්‍යතා
 - 9.1 2011.01.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ලීන් වර්ෂය තුළ සිදු කිරීමට යෝජිත බාහිර සේවා ලබා ගැනීමේ ක්‍රියාකාරකම් කවරේද යන්න පිළිබඳව බලපත්‍රලාභී විශේෂිත බැංකු විසින් එම වර්ෂයේ ජනවාරි 31 දින වන විට ශ්‍රී ලංකා මහ බැංකුව වෙත දැනුම් දිය යුතුය.
- 10. පවත්නා ක්‍රියාකාරකම් පිළිබඳව තක්සේරු කිරීම
 - 10.1 සියලුම බැංකු විසින් පවත්නා බාහිර සේවා ගිවිසුම් පිළිබඳව ස්වයං තක්සේරුවක් කොට, ඒවා මෙම විධානයන්ට අනුගත වන ලෙස සකස් කොට ඒ බව 2011.06.30 දින වන විට බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වාර්තා කළ යුතුය.
- 11. අන්තර් කාල සැලසුම්
 - 11.1 මෙම විධානයන්ට අනුකූලවීමේ අවශ්‍යතාව 2011.01.01 දින සිට ඉදිරියට බලපැවැත්වෙන අතර, මේ වන විට බාහිර සේවා ලබා ගැනීමේ සැලසුම් ක්‍රියාත්මක කර ඇති සියලු බලපත්‍රලාභී විශේෂිත බැංකු, එම බාහිර සේවා ක්‍රියාකාරකම්වල තොරතුරු ඇතුළත් ලැයිස්තුවක් 2010.12.31 දින හෝ ඊට පෙර ඉදිරිපත් කළ යුතුය.
- 12. වාර්තාකරණ ආකෘතිය
 - 12.1 ඉහත 9(1) සහ 11(1) ඡේදයන්හි දැක්වෙන වාර්තා කිරීමේ අවශ්‍යතා සඳහා සියලුම බැංකු විසින් මේ සමග දක්වා ඇති ආකෘතිය භාවිතා කළ යුතු වේ.

ඇමුණුම

..... දිනට/වර්ෂය තුළ බාහිර සේවා ලබා ගත් ව්‍යාපාර කටයුතු/ලබා ගැනීමට නියමිත ව්‍යාපාර කටයුතු

බැංකුවේ නම :

	බැහැරින් ලබාගත්/ලබාගැනීමට නියමිත ක්‍රියාකාරකම/කාර්යය/ක්‍රියාවලිය	සේවා සපයන්නාගේ නම	ලිපිනය	ආරම්භක දිනය	කාලසීමාව	සම්බන්ධිත/බලයලත් පුද්ගලයින්ගේ ගණන	සැපයුම් / සේවා	පිරිවැය (වාර්ෂික)
1								
2								
3								
4								

සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ 8 වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද නිර්ණයන්.

අත්සන් කළේ

නිවාඩි අජිත් ලෙස්ලි කබිරාල්
මුදල් මණ්ඩලයේ සභාපති/මහ බැංකුවේ අධිපති

2010 නොවැම්බර් 8 වැනි දින
කොළඹ දීය.

**බැංකු පනතේ 2010 අංක 01 දරන නිර්ණය
බලපත්‍රලාභී වාණිජ බැංකුවල වාර්ෂික බලපත්‍ර ගාස්තුව**

හැඳින්වීම

1 බැංකු පනතේ 2010 අංක 1 දරන නිර්ණය ලෙස මෙය හඳුන්වනු ලැබේ. මෙහි සඳහන් වගන්තින් වන්නේ සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ ඇති වගන්තින්ය.

බැංකු පනතේ 8 වැනි වගන්තිය යටතේ පැවරී ඇති බලතල

- 2 (i) බැංකු පනතේ 8(1) වගන්තිය ප්‍රකාරව, සෑම බලපත්‍රලාභී වාණිජ බැංකුවක්ම එම බැංකුව විසින් පවත්වා ගෙන යනු ලබන විවිධ කාණ්ඩවලට අයත් බැංකු කටයුතු අනුව මුදල් මණ්ඩලය තීරණය කරන වාර්ෂික බලපත්‍ර ගාස්තුවක් ශ්‍රී ලංකා මහ බැංකුවට ගෙවිය යුතුය.
- (ii) බැංකු පනතේ 8(2) වගන්තියට අනුකූලව, බලපත්‍ර ගාස්තුව ලෙස ගෙවිය යුතු මුදල ද, එම ගාස්තු ගෙවිය යුතු ආකාරය ද මුදල් මණ්ඩලය විසින් සෑම බලපත්‍රලාභී වාණිජ බැංකුවකටම දැනුම් දෙනු ලැබේ.

2011 සඳහා වාර්ෂික බලපත්‍ර ගාස්තුව

3 බැංකු පනතේ 8(1) වගන්තියෙන් ලැබී ඇති බලතල පරිදි බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් මුළු වත්කම් මත පදනම් වූ බලපත්‍ර ගාස්තුවක් 2011 වසර සඳහා ගෙවිය යුතු බව මුදල් මණ්ඩලය විසින් තීරණය කොට තිබේ.

පෙර වර්ෂයේ අවසාන දිනට පැවති මුළු වත්කම්	බලපත්‍ර ගාස්තුව
රුපියල් බිලියන 75 ට වැඩි	රුපියල් මිලියන 10
රුපියල් බිලියන 25 සිට බිලියන 75 දක්වා	රුපියල් මිලියන 5
රුපියල් බිලියන 25 ට අඩු	රුපියල් මිලියන 2

බලපත්‍ර ගාස්තුව ගෙවීම

- 4 (i) සෑම බලපත්‍රලාභී වාණිජ බැංකුවක්ම 2011 වර්ෂයට අදාළ බලපත්‍ර ගාස්තුව 2011 ජනවාරි 31 දිනට හෝ එදිනට පෙර ශ්‍රී ලංකා මහ බැංකුවට ගෙවිය යුතුය.
- (ii) 2011 වර්ෂය තුළදී බලපත්‍රය ලබා ගන්නා සෑම බලපත්‍රලාභී වාණිජ බැංකුවක්ම බලපත්‍රය නිකුත් කිරීමට පෙර 2011 වර්ෂයට අදාළ බලපත්‍ර ගාස්තුව ගෙවිය යුතුය.

සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ 76අ(6) වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් කරන ලද නිර්ණයන්.

අත්සන් කළේ,

නිවාඩි අජිත් ලෙස්ලි කබිරාල්
මුදල් මණ්ඩලයේ සභාපති/මහ බැංකුවේ අධිපති

2010 නොවැම්බර් 8 වැනි දින
කොළඹ දීය.

**බැංකු පනතේ 2010 අංක 02 දරන නිර්ණය
බලපත්‍රලාභී විශේෂිත බැංකුවල වාර්ෂික බලපත්‍ර ගාස්තුව**

- හැඳින්වීම 1 බැංකු පනතේ 2010 අංක 2 දරන නිර්ණයන් ලෙස මෙය හඳුන්වනු ලැබේ. මෙහි සඳහන් වගන්තීන් වන්නේ සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ ඇති වගන්තීන්ය.
- බැංකු පනතේ 76අ(6) වැනි වගන්තිය යටතේ පැවරී ඇති බලතල 2 බැංකු පනතේ 76අ(6) වගන්තියට අනුකූලව, සෑම බලපත්‍රලාභී විශේෂිත බැංකුවක්ම මුදල් මණ්ඩලය තීරණය කළ පරිදි වාර්ෂික බලපත්‍ර ගාස්තුවක්, ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ගෙවිය යුතු අතර විවිධ කාණ්ඩවලට අයත් බලපත්‍රලාභී විශේෂිත බැංකුවලට වෙනස් ලෙස බලපත්‍ර ගාස්තුව තීරණය කිරීමට ද මුදල් මණ්ඩලයට හැකිය.
- 2011 සඳහා වාර්ෂික බලපත්‍ර ගාස්තුව 3 බැංකු පනතේ 76අ(6) වගන්තියෙන් ලැබී ඇති බලතල පරිදි මුද්‍රා වත්කම් මත පදනම් වූ බලපත්‍ර ගාස්තුවක් බලපත්‍රලාභී විශේෂිත බැංකු විසින් 2011 වසර සඳහා ගෙවිය යුතු බව මුදල් මණ්ඩලය විසින් තීරණය කොට තිබේ.

පෙර වර්ෂයේ අවසාන දිනට පැවති මුද්‍රා වත්කම්	බලපත්‍ර ගාස්තුව
රුපියල් බිලියන 75 ට වැඩි	රුපියල් මිලියන 10
රුපියල් බිලියන 25 සිට බිලියන 75 දක්වා	රුපියල් මිලියන 5
රුපියල් බිලියන 25 ට අඩු	රුපියල් මිලියන 2

- බලපත්‍ර ගාස්තුව ගෙවීම 4 (i) සෑම බලපත්‍රලාභී විශේෂිත බැංකුවක්ම 2011 වර්ෂයට අදාළ බලපත්‍ර ගාස්තුව 2011 ජනවාරි 31 දිනට හෝ එදිනට පෙර ශ්‍රී ලංකා මහ බැංකුවට ගෙවිය යුතුය.
- (ii) 2011 වර්ෂය තුළදී බලපත්‍රය ලබා ගන්නා සෑම බලපත්‍රලාභී විශේෂිත බැංකුවක්ම බලපත්‍රය නිකුත් කිරීමට පෙර 2011 වර්ෂය සඳහා බලපත්‍ර ගාස්තුව ගෙවිය යුතුය.

1988 අංක 30 දරන බැංකු පනතේ 44 අ වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද නිර්ණයන්.

අත්සන් කළේ,

අජ්න් නිවාඩි ලෙස්ලි කබිරාල්
මුදල් මණ්ඩලයේ සභාපති සහ
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති

2010 නොවැම්බර් 24 දින
කොළඹ දී ය.

**බැංකු පනතේ 2010 අංක 3 දරන නිර්ණය
බලපත්‍රලාභී වාණිජ බැංකුවල විධායක කාර්යයන්හි නියුතු
නිලධාරීන්ගේ යථා යෝග්‍යතාවය තක්සේරු කිරීම**

හඳුන්වාදීම

1. මෙම නිර්ණයන් බැංකු පනතේ 2010 අංක 03 දරන නිර්ණයන් ලෙස නම් කරනු ලැබේ. මෙම නිර්ණයන්ට අදාළ වගන්තින් වන්නේ, සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ වගන්තියන්ය.

බලය පැවරීම

2.1 බැංකු පනතේ 44අ වගන්තිය අනුව, බලපත්‍රලාභී වාණිජ බැංකුවක විධායක කාර්යයන්හි නියුතු නිලධාරීන් මුදල් මණ්ඩලය විසින් නිර්ණය කරන ලද ආකාරයේ යථා යෝග්‍ය පුද්ගලයන් විය යුතුය. විධායක කාර්යයන්හි නියුතු නිලධාරීන්ගේ යථා යෝග්‍යතාවය නිර්ණය කිරීමේදී පනතේ 42(2) වගන්තිය අදාළ වේ.
2.2 එයට අමතරව, ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා නිකුත් කරන ලද 2007 අංක 11 දරන ආයතනික යහපාලන විධානයන් හි නිර්ණායකයන් ද අදාළ වේ.

විධායක කාර්යයන්හි නියුතු නිලධාරීන්

3. පහත නිල නාමයන්/තනතුරු දරන නිලධාරීන් බලපත්‍රලාභී වාණිජ බැංකුවක විධායක කාර්යයන්හි නියුතු නිලධාරීන් වශයෙන් නිර්ණය කරනු ලැබේ:

- (i) අතිරේක සාමාන්‍යාධිකාරී
- (ii) ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී
- (iii) නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී
- (iv) සහකාර සාමාන්‍යාධිකාරී
- (v) ප්‍රධාන මෙහෙයුම් නිලධාරී
- (vi) ප්‍රධාන අවදානම් නිලධාරී
- (vii) ප්‍රධාන ගණකාධිකාරී
- (viii) ප්‍රධාන මූල්‍ය නිලධාරී
- (ix) ප්‍රධාන අභ්‍යන්තර විගණක
- (x) අනුකූලතා නිලධාරී
- (xi) භාණ්ඩාගාරයෙහි ප්‍රධානියා
- (xii) නීති කටයුතු ප්‍රධානියා
- (xiii) තොරතුරු තාක්ෂණ ප්‍රධානියා
- (xiv) අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්
- (xv) අධ්‍යක්ෂ මණ්ඩලයේ හෝ බැංකුවේ උපදේශකයන් ලෙස කටයුතු කරන නිලධාරීන්
- (xvi) ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා නිකුත් කරන ලද 2007 අංක 11 දරන ආයතනික යහපාලන විධානයන්හි 3(1)(i)(ඊ) විධානය යටතට ගැනෙන වෙනත් ඕනෑම නිලධාරියෙකු.

යථා යෝග්‍යතාවය තක්සේරු කිරීමේදී අනුගමනය කළ යුතු පටිපාටිය

- 4.1 බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ විසින් විධායක කාර්යයන්හි නියුතු නිලධාරීන්ගේ යථා යෝග්‍යතාවය බැංකු පනතේ සලසා ඇති ආකාරයට තක්සේරු කිරීම සහ තීරණය කිරීම කළ යුතු අතර පහත සඳහන් නිලධාරීන්ට එය අදාළ වේ.
 - (i) දැනට සේවයේ යෙදී සිටින නිලධාරීන්,
 - (ii) ස්ථිර හෝ කොන්ත්‍රාත් පදනමෙන් නිලධාරීන් බඳවා ගන්නා අවස්ථාවේදී,
 - (iii) සේවා ගිවිසුම් අලුත් කරන අවස්ථාවේදී සහ
 - (iv) කිසියම් නිලධාරියෙකු සම්බන්ධයෙන් බැංකු අධීක්ෂකවරුන්ගේ සැලකිල්ලට භාජනය වන කරුණු ඇති විට බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ විසින් තීරණය කරනු ලබන ඕනෑම අවස්ථාවකදී.
- 4.2 සෑම බැංකුවක් විසින්ම ඇමුණුම I සහ II හි සඳහන් ආකාරයට, අදාළ නිලධාරීන්ගෙන් දිවුරුම් ප්‍රකාශ සහ ප්‍රකාශයන් ලබා ගෙන බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ වෙත යොමු කළ යුතුය.
- 4.3 මෙයට අමතරව, නිලධාරියෙකු පළමු වරට පත් කිරීමේදී, ඔහු/ඇය පත්වීමට පෙර ආසන්නතම කාලපරිච්ඡේදයේ සේවය කළ සේවා යෝජකයාගෙන් ලබා ගත් (පූර්ව සේවා යෝජකයා බලපත්‍රලාභී බැංකුවක් නොවන්නේ නම්), ඔහුගේ/ඇයගේ කාර්ය සාධනය සම්බන්ධ ලිපියක් බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ වෙත යොමු කළ යුතුය.
- 4.4 ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාපිත බැංකුවක මෙරට ශාඛාවට (විදේශීය බැංකුවකට) විදේශීය නිලධාරීන් පත් කිරීමේදී එම නිලධාරීන්ගේ යෝග්‍යතාව සම්බන්ධයෙන් තම රටේ නියමන අධිකාරියෙන් ලබා ගත් ලිපියක් යොමු කළ යුතුය.
- 4.5 මේ වන විට විධායක කාර්යයන්හි නිරත නිලධාරීන්ට අදාළ දිවුරුම් ප්‍රකාශ සහ ප්‍රකාශ, බැංකු විසින් 2010 දෙසැම්බර් 31 දිනට පෙර බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ වෙත යොමු කළ යුතුය.

ඇමුණුම I

බැංකුවේ නම:

බැංකු පනතේ 44අ වගන්තිය ප්‍රකාරව බලපත්‍රලාභී වාණිජ බැංකුවල විධායක කාර්යයන්හි නියුතු නිලධාරීන් විසින් ඉදිරිපත් කළ යුතු දිවුරුම් ප්‍රකාශය.

ජාතික හැඳුනුම් පත් අංක/ගමන් බලපත් අංක.....දරන..... (ලිපිනය) හි පදිංචි.....
.....(සම්පූර්ණ නම) වන මම (බෞද්ධ/හින්දු පුද්ගලයෙකු වශයෙන් ගාම්භිරතා පූර්වකව, අවංක ලෙස ද සහ සත්‍ය ගරුකවද මෙසේ ප්‍රකාශ කර සිටිමි. ක්‍රිස්තියානි/කතෝලික/මුස්ලිම් භක්තිකයෙකු වශයෙන් මෙසේ දිවුරා පහත පරිදි ප්‍රකාශ කර සිටිමි):

- 1. 1988 අංක 30 දරන බැංකු පනත යටතේ බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන (බැංකුවේ නම) හි (තනතුර) වන මම, ඉහත නම සඳහන් (සන්නක කරු/දිවුරුම් පත් ප්‍රකාශකයා) වෙමි.
- 2. මම, පහත සඳහන් වෘත්තීයමය සහ/හෝ අධ්‍යාපනික සුදුසුකම් සපුරා ඇති බවට (ප්‍රකාශ කරමි/ප්‍රතිඥා දෙමි).
- 3. මම, පහත සඳහන් පරිදි බැංකු කටයුතු, මූල්‍ය කටයුතු, ව්‍යාපාරික කටයුතු, පරිපාලන කටයුතු හෝ වෙනත් අදාළ විෂයයන් පිළිබඳව ප්‍රමාණවත් අත්දැකීම් ලබා ඇති බවට (ප්‍රකාශ කරමි/ප්‍රතිඥා දෙමි).
- 4. මම, වංචාවක්, රැවටීමක්, වංක ක්‍රියාවක් හෝ වෙන යම් අකටයුත්තක් සිදු කර ඇති හෝ සිදු කිරීමෙහි ලා සම්බන්ධ වී ඇති බවට, ශ්‍රී ලංකාවේ හෝ විදේශයක නීතියක් මගින් පිහිටුවන ලද යම් නියමන අධිකාරියක් හෝ අධීක්ෂණ අධිකාරියක්,

වෘත්තීයමය සංගමයක්, යම් පරීක්ෂණ කොමිෂන් සභාවක්, විනිශ්චය අධිකාරියක් හෝ වෙනත් මණ්ඩලයක් මගින් තීරණය කරනු ලැබ නොමැති බවට (ප්‍රකාශ කරමි/ප්‍රතිඥා දෙමි).

- 5. මම, ශ්‍රී ලංකාවේ හෝ විදේශයක නීතියක් මගින් පිහිටුවන ලද යම් නියාමන අධිකාරියක්, අධීක්ෂණ අධිකාරියක්, වෘත්තීයමය සංගමයක්, කිසියම් පරීක්ෂණ කොමිෂන් සභාවක්, විනිශ්චය අධිකාරියක් හෝ වෙනත් මණ්ඩලයක් මගින් යම් වංචාවක්, රැවටීමක්, වංක ක්‍රියාවක් හෝ වෙනත් සමාන අපරාධ ක්‍රියාවක් සම්බන්ධයෙන් වූ චෝදනාවක් පිළිබඳ දැන්වීමක් භාරදීමෙන් පසු පවත්වනු ලබන විමර්ශනයකට හෝ පරීක්ෂණයකට භාජනය වී නොමැති බවට (ප්‍රකාශ කරමි/ප්‍රතිඥා දෙමි).
- 6. මම, මූල්‍ය කළමනාකරණයට අදාළව සිදු කරන ලද අපරාධයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ හෝ විදේශයක අධිකරණයකින් වරදකරුවකු කරනු ලැබ නොමැති බවට (ප්‍රකාශ කරමි/ප්‍රතිඥා දෙමි).
- 7. මම, ශ්‍රී ලංකාවේදී හෝ විදේශයකදී බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කළ හෝ බුන්වත්භාවය නිසා මුදා හරින ලද්දෙකු නොවන බවට (ප්‍රකාශ කරමි/ප්‍රතිඥා දෙමි).
- 8. මම, ශ්‍රී ලංකාවේ හෝ විදේශයක යම් අධිකරණයක් විසින් ප්‍රකාශයට පත් කරන ලද යම් නඩු තීන්දුවක් හෝ ආඥාවක් අනුව ක්‍රියා කිරීමට හෝ ණය මුදලක් ආපසු ගෙවීමට අසමත් වී නොමැති බවට (ප්‍රකාශ කරමි/ප්‍රතිඥා දෙමි).
- 9. මම, සිහි විකල් තැනැත්තෙකු බවට ශ්‍රී ලංකාවේ හෝ විදේශයක බලයලත් අධිකරණයක් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ නොමැති බව (ප්‍රකාශ කරමි/ප්‍රතිඥා දෙමි).
- 10. මම, ශ්‍රී ලංකාවේ හෝ විදේශයක යම් නියාමන අධිකාරියක් හෝ අධීක්ෂණ අධිකාරියක් මගින්, යම් බලපත්‍රලාභී බැංකුවක හෝ වෙනත් මූල්‍ය ආයතනයක හෝ සංස්ථාපිත ආයතනයක සේවය කිරීමෙන් තොරවනු ලැබ හෝ සේවය අත්හිටවනු ලැබ නොමැති බව (ප්‍රකාශ කරමි/ප්‍රතිඥා දෙමි).
- 11. මම, ශ්‍රී ලංකාවේ හෝ විදේශයක
 - (i) බලපත්‍රය අත්හිටවනු ලැබ ඇති හෝ අවලංගු කරනු ලැබ ඇති හෝ
 - (ii) ගණන් බේරා වසා ඇති හෝ ගණන් බේරා වසා දමනු ලබන හෝ අනිවාර්යයෙන් ඇවර කරනු ලබන, යම් බැංකුවක හෝ මූල්‍ය ආයතනයක අධ්‍යක්ෂවරයෙකු වශයෙන් හෝ ප්‍රධාන විධායක නිලධාරියකු වශයෙන් හෝ වෙනත් යම් වගකිවයුතු තනතුරක් දරා නොමැති බව මම (ප්‍රකාශ කරමි/ප්‍රතිඥා දෙමි).
- 12. මම, බැංකු පනතෙහි 44අ වගන්තියෙහි විධිවිධානයන්ට අනුව බලපත්‍රලාභී වාණිජ බැංකුවක (තනතුර) ලෙස කටයුතු කිරීමට යථා යෝග්‍ය පුද්ගලයෙකු බව මාගේ දැනුමට අනුව (ප්‍රකාශ කරමි/ප්‍රතිඥා දෙමි).

මෙහි ඇතුළත් සියලු ප්‍රකාශයන් (ප්‍රකාශකයා හට) කියවා දීමෙන් ද, ඒවායේ අන්තර්ගත කරුණු ඔහු/ඇය විසින් වටහා ගැනීමෙන් සහ ඒවා සත්‍ය බව පිළිගැනීමෙන් ද අනතුරුව.
 දින කොළඹදී මා ඉදිරිපිට අත්සන් තැබූ බව සහතික කරමි.) මෙහි ඇතුළත් සියලු ප්‍රකාශයන් (ප්‍රකාශකයා හට) කියවා දීමෙන් ද, ඒවායේ අන්තර්ගත කරුණු ඔහු/ඇය විසින්) වටහා ගැනීමෙන් සහ ඒවා සත්‍ය බව පිළිගැනීමෙන් ද අනතුරුව දින කොළඹදී මා ඉදිරිපිට අත්සන් තැබූ බව සහතික කරමි.)

අදාළ පරිදි මුද්දර
අලවන්න

මා ඉදිරිපිට දී

.....
සමාදාන විනිශ්චයකාර

ඇමුණුම II

බැංකුවේ නම:

බලපත්‍රලාභී වාණිජ බැංකුවක විධායක කාර්යයන්හි නියුතු නිලධාරීන් විසින් බැංකු පනතට අනුකූලව ඉදිරිපත් කළ යුතු ප්‍රකාශය

(.....දිනට අදාළ ඇමුණුම ද සමග)

1. පෞද්ගලික තොරතුරු

1.1 සම්පූර්ණ නම:

1.2 ජා.හැ.අංකය/ගමන් බලපත්‍ර අංකය:

1.3 උපන් දිනය:

1.4 ස්ථීර ලිපිනය:

1.5 වර්තමාන ලිපිනය:

2. බැංකුවට පත්වීම

2.1 මෙම පත්වීම ලද දිනය (කරුණාකර පත්වීම ලිපියෙහි සහතික කළ පිටපතක් අමුණන්න):

2.2 තනතුර

2.3 දේශීය හෝ විදේශීය:

3. බැංකු පනතෙහි 86 වැනි වගන්තියට අනුව ළගම ඥාතීන්ගේ පෞද්ගලික තොරතුරු

3.1 බිරිඳ/ස්වාමීපුරුෂයාගේ සම්පූර්ණ නම:

3.2 ජා.හැ.අංකය/ගමන් බලපත් අංකය:

3.3 යැපෙන දරුවන්ගේ නම්:

	සම්පූර්ණ නම	ජා.හැ.අංකය/ගමන් බලපත් අංකය
3.3.1		
3.3.2		
3.3.3		
3.3.4		

4. පසුබිම සහ අත්දැකීම්

ඔහු/ඇය විධායක කාර්යයන්හි නියුතු නිලධාරියෙකු වශයෙන් සේවයේ යෙදී සිටි බලපත්‍රලාභී බැංකු, බැංකු පනතට අනුව එම බැංකුවල පාලිත සමාගම් සහ ආශ්‍රිත සමාගම්.

ආයතනයේ නම	සේවා කාලය	තනතුර

5. බැංකුවල සහ ඒවායේ සම්බන්ධිත සමාගම්වල ඇති කොටස් හිමිකම් බලපත්‍රලාභී බැංකු, ඒවායේ පාලිත සමාගම් සහ ආශ්‍රිත සමාගම්වල, දැනට දරන කොටස් හිමිකාරත්වයක් ඇත්නම්;

ආයතනයේ නම	කොටස් ගණන	කොටස් හිමිකාරත්වය ප්‍රතිශතයක් ලෙස

6. ව්‍යාපාරික ගනුදෙනු¹

බැංකුව සහ එහි පාලිත සමාගම් සහ ආශ්‍රිත සමාගම් සමග විධායක කාර්යයන්හි නියුතු නිලධාරියා විසින් දැනට පවත්වාගෙන යන/කවරාකාරයේ හෝ ව්‍යාපාරික ගනුදෙනු වේ නම්;

ආයතනයේ නම	ගනුදෙනුව සිදු වූ දිනයදිනට වටිනාකම (රු.මිලියන)		වර්ගීකරණය (ක්‍රමික/අක්‍රමික)	සුරැකුමේ ආකාරය සහ වටිනාකම (රු.මිලියන)	බැංකුවෙහි නියාමන ප්‍රාග්ධනයේ ප්‍රතිශතයක් ලෙස
		සීමාව	ශේෂය			
ණය පහසුකම්						
ආයෝජන						
තැන්පතු						

¹ ව්‍යාපාරික ගනුදෙනු යනුවෙන් අදහස් කරන්නේ ණය පහසුකම්, ආයෝජන සහ තැන්පතුවය.

7. ළඟම ඥාතීන්ගේ තනතුරු, කොටස් හිමිකම් සහ ව්‍යාපාරික ගනුදෙනු

7.1 බලපත්‍රලාභී බැංකුවල හෝ ඒවායේ පාලිත සමාගම් සහ ආශ්‍රිත සමාගම්වල විධායක කාර්යයන් හි නියුතු නිලධාරීන් වශයෙන් දැනට තනතුරු හොබවන ළඟම ඥාතීන් වේ නම්;

බැංකුවේ නම	ළඟම ඥාතියාගේ සම්පූර්ණ නම	දරන තනතුර

7.2 බැංකුවෙහි, එහි පාලිත සමාගම් සහ ආශ්‍රිත සමාගම්වල, සෘජු හෝ වක්‍ර ලෙස ළඟම ඥාතියෙකු විසින් දරන කොටස් හිමිකම් වේ නම්;

ළඟම ඥාතියාගේ සම්පූර්ණ නම	කොටස් ගණන		කොටස් දැරීම ප්‍රතිශතයක් ලෙස	
	සෘජු	වක්‍ර	සෘජු	වක්‍ර

7.3 බැංකුව, එහි පාලිත සමාගම් සහ ආශ්‍රිත සමාගම් සමග ළඟම ඥාතියෙකු විසින් පවත්වාගෙන යන ව්‍යාපාරික ගනුදෙනු වේ නම්;

ළඟම ඥාතියාගේ සම්පූර්ණ නම	ව්‍යාපාරික ගනුදෙනුවේ ස්වභාවය	ගනුදෙනුව සිදු වූ දිනයදිනට සීමාව (රු.මිලියන)දිනට ශේෂය (රු.මිලියන)දිනට ශේෂය (රු.මිලියන)	සුරැකුමේ ආකාරය සහ වටිනාකම (රු.මිලියන)	බැංකුවේ නියාමන ප්‍රාග්ධනයෙහි ප්‍රතිශතයක් ලෙස

8. ඉහත ඉදිරිපත් කරන ලද තොරතුරුවලට අදාළ පැහැදිලි කිරීම්/තොරතුරු සහ විධායක කාර්යයන් හි නියුතු නිලධාරීවරයාගේ යෝග්‍යතාව තක්සේරු කිරීම සඳහා අදාළ වේ යැයි හැඟෙන වෙනත් තොරතුරු වේ නම්;

ප්‍රකාශය:

ඉහත සඳහන් සියලු තොරතුරු මාගේ දැනුමට සහ විශ්වාසයට අනුව සත්‍ය බවටත්, සම්පූර්ණ බවටත් තහවුරු කරමි. ඉහත සපයන ලද තොරතුරුවලට අදාළව, කිසියම් වෙනසක් වූ වහාම, සියලු තොරතුරු බැංකුවට දන්වන බවට මම පොරොන්දු වෙමි.

ඉහත තනතුර දැරීම සඳහා, කිසියම් නීතියකින් මා වළක්වා නොමැති බවත් මෙයින් ප්‍රකාශ කර සිටීමි.

දිනය: විධායක කාර්යයන්හි නියුතු නිලධාරියාගේ අත්සන

ප්‍රධාන විධායක නිලධාරියා විසින් සම්පූර්ණ කිරීම සඳහා

- ඉහත සපයන ලද තොරතුරු හා බැඳෙන වෙනත් පැහැදිලි කිරීම්/තොරතුරු සහ බැංකුවෙහි විධායක කාර්යයන්හි නියුතු නිලධාරියාගේ යෝග්‍යතාව තක්සේරු කිරීම සඳහා අදාළ වේ යැයි හැඟෙන වෙනත් තොරතුරු.
- බැංකු පනතෙහි 44අ වගන්තිය ප්‍රකාරව, ඉහත සඳහන් නිලධාරියා බැංකුවෙහි විධායක කාර්යයන්හි නියුතු වීම සඳහා යථා යෝග්‍ය නිලධාරියෙකු බව මම තහවුරු කරමි.

දිනය: ප්‍රධාන විධායක නිලධාරියාගේ අත්සන
සහ නිල මුද්‍රාව

1988 අංක 30 දරන බැංකු පනතේ 44අ වගන්තිය සමග කියවිය යුතු 76උ෧ වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද නිර්ණයන්.

අත්සන් කළේ,

අජ්න් නිවාඩි ලෙස්ලි කබිරාල්
මුදල් මණ්ඩලයේ සභාපති සහ
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති

2010 නොවැම්බර් 24 දින
කොළඹ දී ය.

**බැංකු පනතේ 2010 අංක 4 දරන නිර්ණය
බලපත්‍රලාභී විශේෂිත බැංකුවල විධායක කාර්යයන්හි නියුතු
නිලධාරීන්ගේ යථා යෝග්‍යතාවය තක්සේරු කිරීම**

1. හඳුන්වාදීම මෙම නිර්ණයන් බැංකු පනතේ 2010 අංක 04 දරන නිර්ණයන් ලෙස නම් කරනු ලැබේ. මෙම නිර්ණයන්ට අදාළ වගන්තින් වන්නේ සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ, වගන්තියන්ය.
2. බලය පැවරීම 2.1 බැංකු පනතේ 44අ වගන්තිය සමග කියවිය යුතු 76උ෧ වගන්තිය අනුව බලපත්‍රලාභී විශේෂිත බැංකුවක විධායක කාර්යයන්හි නියුතු නිලධාරීන් මුදල් මණ්ඩලය විසින් නියම කරන ලද ආකාරයේ යථා යෝග්‍ය පුද්ගලයන් විය යුතුය. විධායක කාර්යයන්හි නියුතු නිලධාරීන්ගේ යථා යෝග්‍යතාවය නිර්ණය කිරීමේදී පනතේ 42(2) වගන්තිය අදාළ වේ.
2.2 එයට අමතරව, ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා නිකුත් කරන ලද 2007 අංක 12 දරන ආයතනික යහපාලන විධානයන් හි නිර්ණායකයන් ද අදාළ වේ.
3. විධායක කාර්යයන්හි නියුතු නිලධාරීන් පහත නිල නාමයන්/තනතුරු දරන නිලධාරීන් බලපත්‍රලාභී විශේෂිත බැංකුවක විධායක කාර්යයන්හි නියුතු නිලධාරීන් වශයෙන් නිර්ණය කරනු ලැබේ:
 - (i) අතිරේක සාමාන්‍යාධිකාරී
 - (ii) ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී
 - (iii) නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී
 - (iv) සහකාර සාමාන්‍යාධිකාරී
 - (v) ප්‍රධාන මෙහෙයුම් නිලධාරී
 - (vi) ප්‍රධාන අවදානම් නිලධාරී
 - (vii) ප්‍රධාන ගණකාධිකාරී
 - (viii) ප්‍රධාන මූල්‍ය නිලධාරී
 - (ix) ප්‍රධාන අභ්‍යන්තර විගණක
 - (x) අනුකූලතා නිලධාරී
 - (xi) භාණ්ඩාගාරයෙහි ප්‍රධානියා
 - (xii) නීති කටයුතු ප්‍රධානියා
 - (xiii) තොරතුරු තාක්ෂණ ප්‍රධානියා
 - (xiv) අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්
 - (xv) අධ්‍යක්ෂ මණ්ඩලයේ හෝ බැංකුවේ උපදේශකයන් ලෙස කටයුතු කරන නිලධාරීන්
 - (xvi) ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා නිකුත් කරන ලද 2007 අංක 12 දරන ආයතනික යහපාලන විධානයන්හි 3(1)(i)(ඊ) විධානය යටතට ගැනෙන වෙනත් ඕනෑම නිලධාරියෙකු.

- 4. යථා යෝග්‍යතාවය තක්සේරු කිරීමේදී අනුගමනය කළ යුතු පටිපාටිය
 - 4.1 බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ විසින් විධායක කාර්යයන්හි නියුතු නිලධාරීන්ගේ යථා යෝග්‍යතාවය බැංකු පනතේ සලසා ඇති ආකාරයට තක්සේරු කිරීම සහ තීරණය කිරීම කළ යුතු අතර, පහත සඳහන් නිලධාරීන්ට එය අදාළ වේ.
 - (i) දැනට සේවයේ යෙදී සිටින නිලධාරීන්,
 - (ii) ස්ථීර හෝ කොන්ත්‍රාත් පදනමෙන් නිලධාරීන් සේවයට බඳවා ගන්නා අවස්ථාවේදී,
 - (iii) කිසියම් නිලධාරියෙකු සම්බන්ධයෙන් බැංකු අධීක්ෂකවරුන්ගේ සැලකිල්ලට භාජනය වන කරුණු ඇති විට බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ විසින් තීරණය කරනු ලබන ඕනෑම අවස්ථාවකදී.
 - 4.2 සෑම බැංකුවක් විසින්ම ඇමුණුම I සහ II හි සඳහන් ආකාරයට, අදාළ නිලධාරීන්ගේ දිවිරුම් ප්‍රකාශ සහ ප්‍රකාශනයන්, ලබා ගෙන බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ වෙත යොමු කළ යුතුය.
 - 4.3 මෙයට අමතරව, නිලධාරියෙකු පළමු වරට පත් කිරීමේදී, ඔහු/ඇය පත්වීමට පෙර ආසන්නතම කාලපරිච්ඡේදයේ සේවය කළ සේවා යෝජකයාගෙන් ලබා ගත් (පූර්ව සේවා යෝජකයා බලපත්‍රලාභී බැංකුවක් නොවන්නේ නම්), ඔහුගේ/ඇයගේ කාර්ය සාධනය සම්බන්ධ ලිපියක් බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකට යොමු කළ යුතුය.
 - 4.4 ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාපිත බැංකුවක මෙරට ශාඛාවට (විදේශ බැංකුවකට) විදේශීය නිලධාරීන් පත් කරන අවස්ථාවන්හිදී, එම නිලධාරීන්ගේ යෝග්‍යතාව සම්බන්ධයෙන් තම රටේ නියාමක අධිකාරියෙන් ලබා ගත් ලිපියක් යොමු කළ යුතුය.
 - 4.5 මේ වන විට විධායක කාර්යයන්හි නිරත නිලධාරීන්ට අදාළ දිවිරුම් ප්‍රකාශ සහ ප්‍රකාශ බැංකු විසින් 2010 දෙසැම්බර් 31 දිනට පෙර බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ වෙත යොමු කළ යුතුය.

ඇමුණුම I

බැංකුවේ නම:

බැංකු පනතේ 44අ වගන්තිය සමග කියවිය යුතු 76ඌ වගන්තිය ප්‍රකාරව බලපත්‍රලාභී විශේෂිත බැංකුවල විධායක කාර්යයන්හි නියුතු නිලධාරීන් විසින් ඉදිරිපත් කළ යුතු දිවිරුම් ප්‍රකාශය.

ජාතික හැඳුනුම් පත් අංක/ගමන් බලපත් අංක.....දරන..... (ලිපිනය) හි පදිංචි(සම්පූර්ණ නම) වන මම (බෞද්ධ/හින්දු පුද්ගලයෙකු වශයෙන් ගාම්භිරතා පූර්වකව, අවංක ලෙස ද සහ සත්‍ය ගරුකවද මෙසේ ප්‍රකාශ කර සිටිමි. ක්‍රිස්තියානි/කතෝලික/මුස්ලිම් භක්තිකයෙකු වශයෙන් මෙසේ දිවිරා පහත පරිදි ප්‍රකාශ කර සිටිමි):

1. 1988 අංක 30 දරන බැංකු පනත යටතේ බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන (බැංකුවේ නම) හි (තනතුර) වන මම, ඉහත නම සඳහන් (සන්නක කරු/දිවිරුම් පත් ප්‍රකාශකයා) වෙමි.
2. මම, පහත සඳහන් පරිදි වෘත්තීයමය සහ/හෝ අධ්‍යාපනික සුදුසුකම් සපුරා ඇති බවට (ප්‍රකාශ කරමි/ප්‍රතිඥා දෙමි).
3. මම, පහත සඳහන් පරිදි බැංකු කටයුතු, මූල්‍ය කටයුතු, ව්‍යාපාරික කටයුතු, පරිපාලන කටයුතු හෝ වෙනත් අදාළ විෂයයන් පිළිබඳව ප්‍රමාණවත් අත්දැකීම් ලබා ඇති බවට (ප්‍රකාශ කරමි/ප්‍රතිඥා දෙමි).
4. මම, වංචාවක්, රැවටීමක්, වංක ක්‍රියාවක් හෝ වෙන යම් අකටයුත්තක් සිදු කර ඇති හෝ සිදු කිරීමෙහි ලා සම්බන්ධ වී ඇති බවට, ශ්‍රී ලංකාවේ හෝ විදේශයක නීතියක් මගින් පිහිටුවන ලද යම් නියාමන අධිකාරියක් හෝ අධීක්ෂණ අධිකාරියක්, වෘත්තීයමය සංගමයක්, යම් පරීක්ෂණ කොමිෂන් සභාවක්, විනිශ්චය අධිකාරියක් හෝ වෙනත් මණ්ඩලයක් මගින් තීරණය කරනු ලැබ නොමැති බවට (ප්‍රකාශ කරමි/ප්‍රතිඥා දෙමි).
5. මම, ශ්‍රී ලංකාවේ හෝ විදේශයක නීතියක් මගින් පිහිටුවන ලද යම් නියාමන අධිකාරියක්, අධීක්ෂණ අධිකාරියක්, වෘත්තීයමය සංගමයක්, කිසියම් පරීක්ෂණ කොමිෂන් සභාවක්, විනිශ්චය අධිකාරියක් හෝ වෙනත් මණ්ඩලයක් මගින් යම් වංචාවක්, රැවටීමක්, වංක ක්‍රියාවක් හෝ වෙනත් සමාන අපරාධ ක්‍රියාවක් සම්බන්ධයෙන් වූ චෝදනාවක් පිළිබඳ දැන්වීමක් භාරදීමෙන් පසු පවත්වනු ලබන විමර්ශනයකට හෝ පරීක්ෂණයකට භාජනය වී නොමැති බවට (ප්‍රකාශ කරමි/ප්‍රතිඥා දෙමි).

- 6. මම, මූල්‍ය කළමනාකරණයට අදාළව සිදු කරන ලද අපරාධයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ හෝ විදේශයක අධිකරණයකින් වරදකරුවකු කරනු ලැබ නොමැති බවට (ප්‍රකාශ කරමි/ප්‍රතිඥා දෙමි).
- 7. මම, ශ්‍රී ලංකාවේදී හෝ විදේශයකදී බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කළ හෝ බුන්වත්භාවය නිසා මුදා හරින ලද්දෙකු නොවන බවට (ප්‍රකාශ කරමි/ප්‍රතිඥා දෙමි).
- 8. මම, ශ්‍රී ලංකාවේ හෝ විදේශයක යම් අධිකරණයක් විසින් ප්‍රකාශයට පත් කරන ලද යම් නඩු තීන්දුවක් හෝ ආඥාවක් අනුව ක්‍රියා කිරීමට හෝ ණය මුදලක් ආපසු ගෙවීමට අසමත් වී නොමැති බවට (ප්‍රකාශ කරමි/ප්‍රතිඥා දෙමි).
- 9. මම, සිහි විකල් තැනැත්තෙකු බවට ශ්‍රී ලංකාවේ හෝ විදේශයක බලයලත් අධිකරණයක් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ නොමැති බව (ප්‍රකාශ කරමි/ප්‍රතිඥා දෙමි).
- 10. මම, ශ්‍රී ලංකාවේ හෝ විදේශයක යම් නියාමන අධිකාරියක් හෝ අධීක්ෂණ අධිකාරියක් මගින්, යම් බලපත්‍රලාභී බැංකුවක හෝ වෙනත් මූල්‍ය ආයතනයක හෝ සංස්ථාපිත ආයතනයක සේවය කිරීමෙන් තොරවනු ලැබ හෝ සේවය අත්හිටවනු ලැබ නොමැති බව (ප්‍රකාශ කරමි/ප්‍රතිඥා දෙමි).
- 11. මම, ශ්‍රී ලංකාවේ හෝ විදේශයක
 - (i) බලපත්‍රය අත්හිටවනු ලැබ ඇති හෝ අවලංගු කරනු ලැබ ඇති හෝ
 - (ii) ගණන් බේරා වසා ඇති හෝ ගණන් බේරා වසා දමනු ලබන හෝ අනිවාර්යයෙන් ඇවර කරනු ලබන, යම් බැංකුවක හෝ මූල්‍ය ආයතනයක අධ්‍යක්ෂවරයෙකු වශයෙන් හෝ ප්‍රධාන විධායක නිලධාරියකු වශයෙන් හෝ වෙනත් යම් වගකිවයුතු තනතුරක් දරා නොමැති බව මම (ප්‍රකාශ කරමි/ප්‍රතිඥා දෙමි).
- 12. මම, බැංකු පනතෙහි 44අ වගන්තිය සමග කියවිය යුතු 76උභූ වගන්තියෙහි විධිවිධානයන්ට අනුව බලපත්‍රලාභී විශේෂිත බැංකුවක(තනතුර) ලෙස කටයුතු කිරීමට යථා යෝග්‍ය පුද්ගලයෙකු බව මාගේ දැනුමට අනුව (ප්‍රකාශ කරමි/ප්‍රතිඥා දෙමි).

මෙහි ඇතුළත් සියලු ප්‍රකාශයන් (ප්‍රකාශකයා හට) කියවා දීමෙන් ද, ඒවායේ අන්තර්ගත කරුණු ඔහු/ඇය විසින්) වටහා ගැනීමෙන් සහ ඒවා සත්‍ය බව පිළිගැනීමෙන් ද අනතුරුව දින කොළඹදී මා ඉදිරිපිට අත්සන් තැබූ බව සහතික කරමි.)

අදාළ පරිදි මුද්දර
අලවන්න

මා ඉදිරිපිට දී

.....
සමාදාන විනිශ්චයකාර

ඇමුණුම II

බැංකුවේ නම:

බැංකු පනතට අනුකූලව බලපත්‍රලාභී විශේෂිත බැංකුවක විධායක කාර්යයන්හි නියුතු නිලධාරීන් විසින් ඉදිරිපත් කළ යුතු ප්‍රකාශය

(.....දිනට අදාළ ඇමුණුම ද සමග)

- 1. පෞද්ගලික තොරතුරු
 - 1.1 සම්පූර්ණ නම:
 - 1.2 ජා.හැ.අංකය/ගමන් බලපත්‍ර අංකය:
 - 1.3 උපන් දිනය:
 - 1.4 ස්ථීර ලිපිනය:
 - 1.5 වර්තමාන ලිපිනය:

2. බැංකුවට පත්වීම

2.1 මෙම පත්වීම ලද දිනය (කරුණාකර පත්වීම් ලිපියෙහි සහතික කළ පිටපතක් අමුණන්න):

2.2 තනතුර

2.3 දේශීය හෝ විදේශීය:

3. බැංකු පනතෙහි 86 වැනි වගන්තියට අනුව ළගම ආකීන්ගේ පෞද්ගලික තොරතුරු

3.1 බිරිඳ/ස්වාමිපුරුෂයාගේ සම්පූර්ණ නම:

3.2 ජා.හැ.අංකය/ගමන් බලපත් අංකය:

3.3 යැපෙන දරුවන්ගේ නම්:

	සම්පූර්ණ නම	ජා.හැ.අංකය/ගමන් බලපත් අංකය
3.3.1		
3.3.2		
3.3.3		
3.3.4		

4. පසුබිම සහ අත්දැකීම්

ඔහු/ඇය විධායක කාර්යයන්හි නියුතු නිලධාරියෙකු වශයෙන් සේවයේ යෙදී සිටි බලපත්‍රලාභී බැංකු, බැංකු පනතට අනුව එම බැංකුවල පාලිත සමාගම් සහ ආශ්‍රිත සමාගම්.

ආයතනයේ නම	සේවා කාලය	තනතුර

5. බැංකුවල සහ ඒවායේ සම්බන්ධිත සමාගම්වල ඇති කොටස් හිමිකම් බලපත්‍රලාභී බැංකු, ඒවායේ පාලිත සමාගම් සහ ආශ්‍රිත සමාගම්වල, දැනට දරන කොටස් හිමිකාරත්වයක් ඇත්නම්;

ආයතනයේ නම	කොටස් ගණන	කොටස් හිමිකාරත්වය ප්‍රතිගනයක් ලෙස

6. ව්‍යාපාරික ගනුදෙනු1

බැංකුව සහ එහි පාලිත සමාගම් සහ ආශ්‍රිත සමාගම් සමග විධායක කාර්යයන්හි නියුතු නිලධාරියා විසින් දැනට පවත්වාගෙන යන කවරාකාරයේ හෝ ව්‍යාපාරික ගනුදෙනු වේ නම්;

ආයතනයේ නම	ගනුදෙනුව සිදු වූ දිනයදිනට වටිනාකම (රු.මිලියන)		වර්ගීකරණය (ක්‍රමික/අක්‍රමික)	සුරැකුමේ ආකාරය සහ වටිනාකම (රු.මිලියන)	බැංකුවෙහි නියාමන ප්‍රාග්ධනයේ ප්‍රතිශතයක් ලෙස
		සීමාව	ශේෂය			
ණය පහසුකම්						
ආයෝජන						
තැන්පතු						

1 ව්‍යාපාරික ගනුදෙනු යනුවෙන් අදහස් කරන්නේ ණය පහසුකම්, ආයෝජන සහ තැන්පතුය.

7. ළඟම ඥාතීන්ගේ තනතුරු, කොටස් හිමිකම් සහ ව්‍යාපාරික ගනුදෙනු

7.1 බලපත්‍රලාභී බැංකුවල හෝ ඒවායේ පාලිත සමාගම් සහ ආශ්‍රිත සමාගම්වල විධායක කාර්යයන් හි නියුතු නිලධාරීන් වශයෙන් දැනට තනතුරු හොඳවන ළඟම ඥාතීන් වේ නම්;

බැංකුවේ නම	ළඟම ඥාතීන්ගේ සම්පූර්ණ නම	දරන තනතුර

7.2 බැංකුවෙහි, එහි පාලිත සමාගම් සහ ආශ්‍රිත සමාගම්වල, සෘජු හෝ වක්‍ර ලෙස ළඟම ඥාතියෙකු විසින් දරන කොටස් හිමිකම් වේ නම්;

ළඟම ඥාතීන්ගේ සම්පූර්ණ නම	කොටස් ගණන		කොටස් දැරීම ප්‍රතිශතයක් ලෙස	
	සෘජු	වක්‍ර	සෘජු	වක්‍ර

7.3 බැංකුව, එහි පාලිත සමාගම් සහ ආශ්‍රිත සමාගම් සමග ළඟම ඥාතියෙකු විසින් පවත්වාගෙන යන ව්‍යාපාරික ගනුදෙනු වේ නම්;

ළඟම ඥාතීන්ගේ සම්පූර්ණ නම	ව්‍යාපාරික ගනුදෙනුවේ ස්වභාවය	ගනුදෙනුව සිදු වූ දිනයදිනට සීමාව (රු.මිලියන)දිනට ශේෂය (රු.මිලියන)දිනට ශේෂය (රු.මිලියන)	සුරැකුමේ ආකාරය සහ වටිනාකම (රු.මිලියන)	බැංකුවේ නියාමන ප්‍රාග්ධනයෙහි ප්‍රතිශතයක් ලෙස

8. ඉහත ඉදිරිපත් කරන ලද තොරතුරුවලට අදාළ පැහැදිලි කිරීම්/තොරතුරු සහ විධායක කාර්යයන් හි නියුතු නිලධාරීවරයාගේ යෝග්‍යතාව තක්සේරු කිරීම සඳහා අදාළ වේ යැයි හැඟෙන වෙනත් තොරතුරු වේ නම්;

ප්‍රකාශය:

ඉහත සඳහන් සියලු තොරතුරු මාගේ දැනුමට සහ විශ්වාසයට අනුව සත්‍ය බවටත්, සම්පූර්ණ බවටත් තහවුරු කරමි. ඉහත සපයන ලද තොරතුරුවලට අදාළව, කිසියම් වෙනසක් වූ විහාම, සියලු තොරතුරු බැංකුවට දන්වන බවට මම පොරොන්දු වෙමි.

ඉහත තනතුර දැරීම සඳහා, කිසියම් නීතියකින් මා වළක්වා නොමැති බවත් මෙයින් ප්‍රකාශ කර සිටිමි.

දිනය: විධායක කාර්යයන්හි නියුතු නිලධාරියාගේ අත්සන

ප්‍රධාන විධායක නිලධාරියා විසින් සම්පූර්ණ කිරීම සඳහා

1. ඉහත සපයන ලද තොරතුරු හා බැඳෙන වෙනත් පැහැදිලි කිරීම්/තොරතුරු සහ බැංකුවෙහි විධායක කාර්යයන්හි නියුතු නිලධාරියාගේ යෝග්‍යතාව තක්සේරු කිරීම සඳහා, අදාළ වේ යැයි හැඟෙන වෙනත් තොරතුරු.
2. බැංකු පනතෙහි 44අ වගන්තිය සමග කියවිය යුතු 76ඌ වගන්තිය ප්‍රකාරව, ඉහත සඳහන් නිලධාරියා බැංකුවෙහි විධායක කාර්යයන්හි නියුතු වීම සඳහා යථා යෝග්‍ය නිලධාරියෙකු බව මම තහවුරු කරමි.

දිනය: ප්‍රධාන විධායක නිලධාරියාගේ අත්සන සහ නිල මුද්‍රාව

බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව
2010 දෙසැම්බර් 24

මගේ අංකය: 02/17/550/002/003

බලපත්‍රලාභී වාණිජ බැංකුවල සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් සහ බැංකු විගණනය සිදු කරන විගණකවරුන් වෙත,

මහත්මයාණෙනි/මහත්මියනි,

ආයතනික යහපාලන විධානය යටතේ අවශ්‍යතාවයන්

2007 දෙසැම්බර් 26 දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද ආයතනික යහපාලනය පිළිබඳ විධානයෙහි 3(8)(ii) ආ), ඇ), උ) විධානයන්ට අනුව අභ්‍යන්තර පාලන යාන්ත්‍රණය සහ වාර්ෂික ආයතනික යහපාලනය වාර්තාව සම්බන්ධ බැංකු විසින් අනුගමනය කළ යුතු මාර්ගෝපදේශයන් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය විසින් නිකුත් කර ඇති බව දැනුම් දෙන්නෙමු.

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ වෙබ් අඩවියට පහත පරිදි සම්බන්ධවීමෙන් එම මාර්ගෝපදේශයන් ලබා ගත හැකිය. <http://www.icasrilanka.com/Technical/Central%20Bank%20Internal%20Control%20-%20Final%20printed%20uploaded.pdf>

මෙයට - විශ්වාසී,

එන්.ඩබ්ලිව්.ඒ.ආර්.ඩී නානායක්කාර
අතිරේක බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ

පිටපත : සභාපති
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය
30 A, මලලසේකර මාවත
කොළඹ 7.

1988 අංක 30 දරන සංශෝධිත බැංකු පනතේ 46(1) වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද විධානයන්.

නිවාඩි අප්‍රේල් ලෙස්ලි කබිරාල්
මුදල් මණ්ඩලයේ සභාපති/ශ්‍රී ලංකා මහ බැංකුවේ
අධිපති

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය
අති විශේෂ

අංක 1673/II - 2010 සැප්තැම්බර් 28 වැනි අගභරුවාදා - 2010.09.28
(රජයේ බලපටිපිටි ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස : (I) වැනි ඡේදය - සාමාන්‍ය

ශ්‍රී ලංකා මහ බැංකුවේ දැන්වීම්

මුදල් නීති පනත

(422 වන අධිකාරය වූ) මුදල් නීති පනතේ 32 ඉ වගන්තිය යටතේ මුදල් මණ්ඩලය විසින් පනවනු ලැබූ නියෝගයන්.

නිවාඩි අප්‍රේල් ලෙස්ලි කබිරාල්,
සභාපති
මුදල් මණ්ඩලය

2010 සැප්තැම්බර් මස 27 වැනි දින,
කොළඹ,
ශ්‍රී ලංකා මහ බැංකුවේ දී ය.

ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය පිළිබඳ නියෝගයන්

- 1. හැඳින්වීම මෙම නියෝගයන්, “2010 අංක 1 දරන ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය පිළිබඳ නියෝගයන්” යනුවෙන් හැඳින්විය යුතුය.
- 2. යෝජනා ක්‍රමයේ අරමුණු සහ ක්‍රියාත්මක කිරීම පිළිබඳ බලතල
 - 2.1 මුදල් නීති පනතින් බලය දී ඇති කටයුතු ඉටු කිරීම තුළින් (අ) ආර්ථික සහ මිල ස්ථායීතාවන් (ආ) මූල්‍ය පද්ධති ස්ථායීතාවයන් යන ද්විත්ව අරමුණු හැකි උපරිමයෙන් සුරක්ෂිත කිරීමේ වගකීම, එකී පනතේ 5 වැනි වගන්තිය මගින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත පවරනු ලැබ ඇත.
 - 2.2 මුදල් නීති පනතේ 32අ සිට 32ඉ දක්වා වන වගන්ති ප්‍රකාරව, මුදල් මණ්ඩලය විසින් කලින් කලට තීරණය කරනු ලබන පරිදි, බැංකු ආයතනවල ඇති තැන්පතු සඳහා වන රක්ෂණ යෝජනා ක්‍රමයක් ස්ථාපිත කිරීම, පවත්වා ගැනීම, කළමනාකරණය කිරීම සහ පාලනය කිරීම මහ බැංකුව විසින් කරනු ලැබිය හැකිය.
 - 2.3 බැංකු පනතේ 46(1) සහ 76^ඒ වගන්ති ප්‍රකාරව, බැංකු පද්ධතියේ යහ පැවැත්ම තහවුරු කිරීම උදෙසා බලපත්‍රලාභී වාණිජ බැංකුවල සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුවල ඕනෑම ව්‍යාපාර කටයුත්තක් සිදු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් එකී බැංකු වෙත විධානයන් නිකුත් කිරීමේ බලය මුදල් මණ්ඩලය වෙත පවරනු ලැබ ඇත.
 - 2.4 මූල්‍ය සමාගම් පනතේ 27 සිට 29 වන වගන්ති ප්‍රකාරව, ලියාපදිංචි මූල්‍ය සමාගම්වල ඇති තැන්පතු සඳහා වන රක්ෂණ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම ද ඔවුන්ගේ තැන්පතු වගකීම් එම යෝජනා ක්‍රමය යටතේ හෝ මුදල් මණ්ඩලය සඳහන් කරන වෙනත් යම් යෝජනා ක්‍රමයක් යටතේ හෝ රක්ෂණය කරන ලෙස නියම කිරීම ද මහ බැංකුව විසින් සිදු කරනු ලැබිය හැකිය.

	<p>2.5 ඒ අනුව, රටේ සමස්ත මූල්‍ය පද්ධතියෙහි ස්ථායීතාවය උදෙසා (මෙහි මින් මතු “යෝජනා ක්‍රමය” වශයෙන් හඳුන්වනු ලබන) මෙම තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කෙරෙනු ඇති අතර, මූල්‍ය ආයතන අසාර්ථක වීම් තුළින් අගතියට පත්වන සුළු පරිමාණ තැන්පතු හිමියන් ආරක්ෂා කිරීමත්, සුළු පරිමාණ තැන්පතු හිමියන්ගේ විශ්වාසය රඳවා ගැනීම හරහා මූල්‍ය ආයතනවල ස්ථායීතාව ප්‍රවර්ධනය කිරීමත් සඳහා වන මූලික යාන්ත්‍රණයක් එමගින් නිර්මාණය කෙරෙනු ඇත.</p>
<p>3. යෝජනා ක්‍රමයේ නාමය සහ බලාත්මක වන දිනය</p>	<p>3.1 මෙම යෝජනා ක්‍රමය ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය යනුවෙන් හඳුන්වනු ලැබිය යුතුය.</p> <p>3.2 මෙම යෝජනා ක්‍රමය 2010 ඔක්තෝබර් මස 01 වැනි දින සිට බලාත්මක විය යුතුය.</p>
<p>4. යෝජනා ක්‍රමය මගින් ආවරණය කෙරෙන සාමාජික ආයතන</p>	<p>4.1 සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂිත බැංකු සහ ලියාපදිංචි මූල්‍ය සමාගම් යෝජනා ක්‍රමයේ සාමාජිකත්වය ලැබිය යුතුය.</p>
<p>5. රක්ෂණය කරනු ලැබීම සඳහා සුදුසුකම් සහිත තැන්පතු</p>	<p>5.1 රක්ෂණය කෙරෙන සුදුසුකම් ඇති තැන්පතු යටතට ඉල්ලුම්, කාලීන සහ ඉතුරුම් තැන්පතු වගකීම් ඇතුළත් කළ යුතු අතර, කිසිදු ණය උපකරණයක් ඇතුළත් නොකළ යුතුය.</p> <p>5.2 යෝජනා ක්‍රමයට පහත දැක්වෙන තැන්පතු වගකීම් ඇතුළත් නොකළ යුතුය:-</p> <ul style="list-style-type: none"> (i) සාමාජික ආයතනවලට අයත් තැන්පතු වගකීම්; (ii) අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ පළාත් පාලන ආයතන ද ඇතුළුව ශ්‍රී ලජයට අයත් තැන්පතු වගකීම්; (iii) කොටස් හිමියන්ට, අධ්‍යක්ෂවරුන්ට, ප්‍රධාන කළමනාකාරවරුන්ට ද බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා වන යහ පාලනය පිළිබඳ 2007 අංක 11 දරන බැංකු පනත් විධානයන්, බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා වන යහපාලනය පිළිබඳ 2007 අංක 12 දරන බැංකු පනත් විධානයන් සහ ලියාපදිංචි මූල්‍ය සමාගම් සඳහා වන 2008 අංක 3 දරන මූල්‍ය සමාගම් පනත් (යහපාලන) විධානයන් මගින් නිශ්චය කර ඇති වෙනත් සම්බන්ධිත පාර්ශවයන්ට ද අයත් තැන්පතු වගකීම්; (iv) පිරිනමන ලද යම් ණය පහසුකමකට අදාළව ඇපයක් වශයෙන් තබා ගෙන ඇති තැන්පතු වගකීම්; සහ (v) බැංකු පනත ප්‍රකාරව අත් හැර දැමූ දේපළ යටතට සහ මූල්‍ය සමාගම් පනත ප්‍රකාරව අක්‍රීය ගිණුම් යටතට ගැනෙන්නා වූ ද, මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද අදාළ විධානයන්ට අනුව මහ බැංකුව වෙත මාරු කරනු ලැබ ඇත්තා වූ ද තැන්පතු වගකීම්. <p>5.3 සාමාජික ආයතන විසින් සුදුසුකම් සහිත සියලුම තැන්පතු රක්ෂණය කළ යුතුය.</p>
<p>6. රක්ෂණය කෙරෙන තැන්පතු මත ගෙවිය යුතු වාරික මුදල්</p>	<p>6.1 ඉහත 5.2 හි දක්වා ඇති තැන්පතු වගකීම් හැර මුදල් මණ්ඩලය විසින් කලින් කලට තීරණය කරනු ලැබිය හැකි පරිදි කාර්තුක/මාසයක අවසානයේදී පවත්නා සුදුසුකම් සහිත මුළු තැන්පතු ප්‍රමාණය මත ගණනය කරනු ලබන වාරික මුදලක් සාමාජික ආයතන විසින් මෙහි 7 වැනි නියෝගයේ සඳහන් කරනු ලබන තැන්පතු රක්ෂණ අරමුදල වෙත ගෙවනු ලැබිය යුතුය.</p>

- 6.2 නැවත දැනුම් දෙන තෙක් වාරික මුදල ගණනය කිරීමේ කාර්යය පහත සඳහන් පරිදි සිදු කළ යුතුය:-
 - (i) බැංකු අධිකෂණ අධ්‍යක්ෂ විසින් පිළිගනු ලබන විගණනයට ලක් කළ ගිණුම් අනුව ආසන්නතම පූර්ව මුදල් වර්ෂය අවසානයේදී සියයට 14 ක් හෝ ඊට වැඩි ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතයක් පවත්වා ගනු ලැබූ බලපත්‍රලාභී බැංකු විසින් කාර්තුවක් අවසානයේදී පවතින සුදුසුකම් සහිත මුද්‍ර තැන්පතු ප්‍රමාණය මත වර්ෂයකට සියයට 0.10 ක අනුපාතයක් අනුව කාර්තුවය වශයෙන් ගණනය කරනු ලබන වාරික මුදලක් ගෙවිය යුතුය.
 - (ii) අනෙකුත් සියලුම බලපත්‍රලාභී බැංකු විසින් කාර්තුවක් අවසානයේදී පවතින සුදුසුකම් සහිත මුද්‍ර තැන්පතු ප්‍රමාණය මත වර්ෂයකට සියයට 0.125 ක අනුපාතයක් අනුව කාර්තුවය වශයෙන් ගණනය කරනු ලබන වාරික මුදලක් ගෙවිය යුතුය.
 - (iii) ලියාපදිංචි මූල්‍ය සමාගම් විසින් මාසයක අවසානයේදී පවතින සුදුසුකම් සහිත මුද්‍ර තැන්පතු ප්‍රමාණය මත වර්ෂයකට සියයට 0.15 ක අනුපාතයක් අනුව මාසිකව ගණනය කරනු ලබන වාරික මුදලක් ගෙවිය යුතුය.
- 6.3 සාමාජික ආයතන විසින් අදාළ කාර්තුව/මාසය අවසානයේ සිට දින 15 ක කාලයක් ඇතුළත තමන්ට නියමිත රක්ෂණ වාරික මුදල තැන්පතු රක්ෂණ අරමුදල් ගිණුම වෙත ප්‍රේෂණය කළ යුතු අතර, සුදුසුකම් සහිත තැන්පතු සහ රක්ෂණ වාරික මුදල් ගණනය කිරීම පිළිබඳ තොරතුරු බැංකු අධිකෂණ අධ්‍යක්ෂ විසින් නියම කරනු ලබන ආකෘතියට අනුව දැනුම් දිය යුතුය.
- 6.4 නියමිත මුදලට අඩුවෙන් කරනු ලබන ගෙවීම් ද ඇතුළුව වාරික මුදල් ගෙවීම් ප්‍රමාද වන අවස්ථාවකදී, පවත්නා බර තැබූ සාමාන්‍ය යටතේ දින 91 ප්‍රාථමික භාණ්ඩාගාර බිල්පත්වල ඉපැයීම් අනුපාතයට පදනම් අංක 200 ක් එකතු කොට ගණනය කෙරෙන දඩයක් පැනවෙනු ඇත.
- 7. තැන්පතු රක්ෂණ අරමුදල
 - 7.1 යෝජනා ක්‍රමය සඳහා “තැන්පතු රක්ෂණ අරමුදල” (මෙහි මින් මතු “අරමුදල” වශයෙන් හඳුන්වනු ලබන) නමින් හැඳින්වෙන අරමුදලක් පවත්වා ගත යුතු අතර, එය පවත්වාගෙන යාම හා කළමනාකරණය කිරීම මුදල් මණ්ඩලය විසින් සිදු කළ යුතුය. එසේ වුවද, ශ්‍රී ලංකා මහ බැංකුවේ දෙපාර්තමේන්තුවක් වෙත හෝ නිලධාරියෙකු වෙත එකී වගකීම පැවරීමේ හැකියාව මුදල් මණ්ඩලය සතු වේ.
 - 7.2 අරමුදලට කෙරෙන බැර කිරීම් යටතට සාමාජික ආයතන විසින් ගෙවනු ලබන වාරික මුදල් සහ දඩ මුදල්, අරමුදලේ මුදල් ආයෝජනය කිරීම මගින් ලැබෙන ආදායම්, ලාභ සහ ඉපැයීම්, නැවත අය කර ගනු ලැබූ වන්දි වශයෙන් ගෙවන ලද තැන්පතු, බැංකු පනතේ ix කොටසේ 72 සිට 76 දක්වා වන වගන්තිය යටතේ සහ මූල්‍ය සමාගම් පනතේ 31(1) සිට 31(3) දක්වා වන උප වගන්තිවල අදාළත්වය යටතේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරනු ලැබූ විධානයන් ප්‍රකාරව බලපත්‍රලාභී බැංකු සහ ලියාපදිංචි මූල්‍ය සමාගම් මගින් පිළිවෙලින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත යවනු ලැබ ඇති අත් හැර දැමූ දේපළ සහ අක්‍රීය ගිණුම්වලින් මෙහි ලා අදාළ වන්නා වූ යම් මුදල් ප්‍රමාණයන් මෙන්ම රජයෙන් සහ/හෝ වෙන යම් මූල්‍යාග්‍රයන්ගෙන් ලැබෙන, මුදල් මණ්ඩලය මගින් අනුමත කරනු ලැබූ ණය සහ ආයක මුදල් ද, ඇතුළත් විය යුතුය.
 - 7.3 අරමුදලට කෙරෙන හර කිරීම් යටතට තැන්පතුකරුවන් වෙත ගෙවනු ලබන වන්දි මුදල්, ආයෝජන, යම් අත් හැර දැමූ දේපළක් හෝ අක්‍රීය ගිණුමක් අරමුදලට ඇතුළත් කර ඇති විටෙක අවස්ථානුකූලව එම දේපළින් හෝ අක්‍රීය ගිණුමින් කෙරෙන ආපසු ගෙවීම් සහ මුදල් මණ්ඩලය විසින් තීරණය කරනු ලබන පරිදි අරමුදල පවත්වාගෙන යාමේ වියදම් ද ඇතුළත් විය යුතුය.
- 8. අරමුදලට අයත් මුදල් ආයෝජනය කිරීම
 - 8.1 අරමුදලෙහි ඇතුළත් මුදල් පහත දක්වා ඇති ආකාරයන්ගෙන් ආයෝජනය කරනු ලැබිය හැකිය:-
 - (i) ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම්කර සහ වෙනත් අලෙවි කළ හැකි සුරැකුම් ඇතුළත් වන රජයේ සුරැකුම්වල ආයෝජනය කිරීම;

(ii) යම් සාමාජික ආයතනයක් බරපතල ද්‍රවශීලතා අර්බුදයකට මුහුණ පා ඇති අවස්ථාවක, බලපත්‍රලාභී බැංකුවක් නම් බැංකු අධිකෂණ අධ්‍යක්ෂ විසින් සහ ලියාපදිංචි මූල්‍ය සමාගමක් නම් බැංකු නොවන මූල්‍ය ආයතන අධිකෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විසින් අදාළ ආයතනයේ ද්‍රවශීලතා තත්ත්වය පිළිබඳව ඉදිරිපත් කෙරෙනු ලබන තක්සේරු වාර්තාවක් සලකා බැලීමෙන් පසු, අදාළ ආයතනයට හෝ සමස්තයක් ලෙස මූල්‍ය පද්ධතියටම බල පෑ හැකි මූල්‍ය අර්බුදයක් වළක්වා ගැනීම සඳහා උපකාර වේ යන අදහසින් මුදල් මණ්ඩලය විසින් සාමාජික ආයතනයක් වෙත සුරැකුම් අත්තිකාරම් හෝ ණය ලබා දීම.

8.2 සාමාජික ආයතන වෙත ඉහත 8.1 (ii) හි සඳහන් පරිදි අත්තිකාරම් හෝ ණය සැපයීම නැවත අලෙවි කළ හැකි ඇප සුරැකුම් සහ/හෝ රජයේ/ශ්‍රී ලංකා මහ බැංකුවේ පොරොන්දු පත්‍ර මත මෙන්ම මුදල් මණ්ඩලය මගින් තීරණය කරනු ලබන පොලී අනුපාතයන් යටතේ ද සිදු කළ යුතුය.

8.3 එවැනි ණය සහ අත්තිකාරම් සඳහා මුදල් මණ්ඩලය මගින් තීරණය කරනු ලබන ආපසු ගෙවීමේ කාල සීමාවක් අදාළ විය යුතුය.

9. රක්ෂණය කරන ලද තැන්පතු සඳහා හානිපූර්ණය කිරීම

9.1 රක්ෂණය කරන ලද තැන්පතු මත අදාළ තැන්පතුකරුවන්ට හානිපූර්ණයන් ගෙවීම, මුදල් මණ්ඩලය විසින් කලින් කලට නිකුත් කරනු ලබන නියෝගයන් අනුව හෝ මෙහි මින් මතු දක්වා ඇති පරිදි සිදු කරනු ලැබේ.

9.2 යම් සාමාජික ආයතනයක ඇති සුදුසුකම් සහිත තැන්පතු වගකීම් මත හානිපූර්ණ ගෙවීමක් සිදු කරනු ලබනුයේ, එම සාමාජික ආයතනයේ බලපත්‍රය/ලියාපදිංචිය අදාළ ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන අනුව මුදල් මණ්ඩලය විසින් අත්හිටවූ හෝ අවලංගු කරනු ලැබූ හෝ විටෙක දී පමණි.

9.3 මුදල් මණ්ඩලය විසින් යම් සාමාජික ආයතනයක බලපත්‍රය/ලියාපදිංචිය අත්හිටුවීමට හෝ අවලංගු කිරීමට හෝ ගනු ලැබූ තීරණයක් නිවේදනය කළ දිනයේ සිට සතියක් ඇතුළත බලපත්‍රලාභී බැංකුවක් සම්බන්ධයෙන් වන විට, බැංකු අධිකෂණ අධ්‍යක්ෂ විසින් සහ ලියාපදිංචි මූල්‍ය සමාගමක් සම්බන්ධයෙන් වන විට බැංකු නොවන මූල්‍ය ආයතන අධිකෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විසින් එදිනට එම ආයතනය විසින් තැන්පතුකරුවන් වෙත ගෙවිය යුතුව ඇති මුදල් ප්‍රමාණයන් ඇතුළුව එම තැන්පතු ගිණුම්වල විස්තර සමග තැන්පතුකරුවන්ගේ නාමාවලියක් පිළියෙල කරනු ලැබිය යුතුය.

9.4 නිශ්චය කෙරෙන සීමාවන් තුළට අයත් වන හානිපූර්ණ මුදල් ගෙවීම, අදාළ අත්හිටුවීමේ/අවලංගු කිරීමේ දින සිට මාස 6 ක කාලයක් තුළදී සිදු කෙරෙන අතර, තහවුරු කර ගැනීමට ගත වන කාලය තුළදී පොලී ගෙවීමක් සිදු කරනු නොලැබේ.

9.5 යම් සාමාජික ආයතනයක බලපත්‍රය/ලියාපදිංචිය අත්හිටවූ හෝ අවලංගු කළ දිනය වන විට උපයන ලද පොලිය ද ඇතුළුව සෑම තැන්පතුකරුවෙකුම වෙත ගෙවිය යුතු ගණනය කරන ලද තැන්පතු වගකීම් සහ එක් එක් තැන්පතුකරුවන් වෙතින් සාමාජික ආයතනය වෙත අය විය යුතු යම් මුදල් ද ඒකාබද්ධ කොට සැලකීමෙන්, “තනි තැන්පතුකරුවෙකු සඳහා” යන පදනම මත, ගෙවිය යුතු හානිපූර්ණ මුදල් තීරණය කෙරේ.

9.6 ඉහත දක්වන ලද ආකාරයන් අනුව ගණනය කරන ලද මුළු රක්ෂිත තැන්පතු ප්‍රමාණය මත එක් තැන්පතුකරුවෙකුට ගෙවිය යුතු හානිපූර්ණ මුදල් ප්‍රමාණය රුපියල් 2,00,000 ක් වූ හෝ සුදුසුකම් සහිත විදේශ විනිමය තැන්පතු සම්බන්ධයෙන් වන විට රුපියල් 2,00,000 කට සමාන ප්‍රමාණයක් වූ උපරිමයකට යටත් වේ.

- 9.7 තැන්පතු රක්ෂණ අරමුදලෙන් යම් සාමාජික ආයතනයක තැන්පතුකරුවන් වෙත කරනු ලබන ඕනෑම හානිපූර්ණ මුදල් ගෙවීමක් අදාළ තැන්පතුකරුවන් වෙත එකී සාමාජික ආයතන විසින් ගෙවිය යුතු වූ තැන්පතු වගකීම්වලින් අඩු කර එම ප්‍රමාණය අදාළ සාමාජික ආයතනය විසින් තැන්පතු රක්ෂණ අරමුදල වෙත ගෙවිය යුතු වගකීමක් ආකාරයෙන් එම සාමාජික ආයතනයේ පොත්වල ගිණුම්ගත කළ යුතුය.
- 9.8 හානිපූර්ණ මුදල් ගෙවනු ලබන අවස්ථාවේදී යම් තැන්පතුකරුවෙකුට තමාට හිමිකම් ඇති හානිපූර්ණ මුදල භාර ගැනීමට හැකියාවක් නොමැති වන විටෙක අදාළ වන නීතිමය විධිවිධාන සහ පටිපාටීන් අනුව, එම තැන්පතුකරුගේ නීත්‍යානුකූල අනුප්‍රාප්තිකයන් වෙත එම හානිපූර්ණ මුදල ගෙවනු ලැබිය යුතුය.
- 9.9 හානිපූර්ණ වශයෙන් කළ යුතු යම් ගෙවීමක් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ වගකීමක් නොවිය යුතුය. තවද තැන්පත් අරමුදල විසින් එසේ ගෙවිය යුතු මුළු හානිපූර්ණ මුදල් ප්‍රමාණය තැන්පත් අරමුදලේ අවසරලත් ණය හා එකතු වී ඇති වාරික මුදල් ද ඇතුළුව තැන්පතු රක්ෂණ අරමුදලෙහි රැස් වී ඇති, පවත්නා මුදල් ප්‍රමාණයට සීමා විය යුතුය. අරමුදලට බැර වී ඇති මුළු මුදල් ප්‍රමාණය ඉක්මවන්නා වූ කිසිදු හානිපූර්ණ ගෙවීමක් සම්බන්ධව මුදල් මණ්ඩලය හෝ ශ්‍රී ලංකා මහ බැංකුව හෝ වගකීමට යටත් නොවිය යුතුය.
- 9.10 මුදල් මණ්ඩලයේ නියෝගයක් අනුව කෙරෙන බලපත්‍රය/ලියාපදිංචිය අත්හිටුවීමක්/අවලංගු කිරීමක් සම්බන්ධයෙන් වන විට හානිපූර්ණ මුදල් ගෙවීමේ කාර්යය 2012 ජනවාරි 01 වැනි දින සිට බලාත්මක විය යුතුය.

10. අරමුදලේ පොත් සහ ගිණුම්

- 10.1 මුදල් මණ්ඩලය විසින් කලින් කල අනුමත කරනු ලබන විධානයන්/නියෝගයන් සහ ප්‍රතිපත්ති අනුව බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂගේ උපදේශකත්වය සහ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන්නා වූද, මෙහෙයුම් සහ කළමනාකරණ කටයුතු ඉටු කරන්නා වූද තැන්පතු රක්ෂණ ඒකකයක් (මෙහි මින් මතු “ඒකකය” වශයෙන් හඳුන්වනු ලබන) බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පිහිටුවනු ලැබිය යුතුය.
- 10.2 ඒකකය විසින් අදාළ ශ්‍රී ලංකා ගණකාධිකරණ ප්‍රමිතීන්ට අනුකූලව යෝජනා ක්‍රමයේ මුදල් ගනුදෙනුවලට අදාළ පොත්, ගිණුම් සහ ලියකියවිලි පවත්වා ගත යුතුය.
- 10.3 යෝජනා ක්‍රමයේ මුදල් වර්ෂය ලීන් වර්ෂයකට සමාන විය යුතු අතර, විගණකාධිපතිවරයා එහි විගණකවරයා විය යුතුය.
- 10.4 ඒකකය විසින් සෑම මුදල් වර්ෂයක් සඳහාම යෝජනා ක්‍රමයේ ආදායම් සහ වියදම්, වත්කම් සහ බැරකම්, මුදල් තත්ත්වය සහ ආයෝජන පිළිබඳ මූල්‍ය ප්‍රකාශනයන් පිළියෙල කොට ඊළඟ වර්ෂයේ මාර්තු මස 31 වැනි දින හෝ ඊට පෙර මුදල් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතු අතර, එවැනි ප්‍රකාශනයන් සාමාජික ආයතනයන්ගේ සහ මහජනතාවගේ දැනගැනීම සඳහා ප්‍රසිද්ධියට පත් කළ යුතු වේ.
- 10.5 ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ මූල්‍ය ප්‍රකාශනයන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය ප්‍රකාශනයන්ගෙන් පැහැදිලිවම වෙන් කොට සකස් කළ යුතු අතර, ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ ඒකකයේ මූල්‍ය ප්‍රකාශනයන් අතර කිසිදු ඒකාබද්ධතාවක් ඇති නොකළ යුතුය.

- 11. 1987 මාර්තු 06 දින සහ අංක 443/17 දින දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කළ 1987 අංක 27 දරන නියෝග අවලංගු කරනු ලැබීම
 - 11.1 1987 මාර්තු 06 දිනැති අංක 443/17 දරන අති විශේෂ ගැසට් පත්‍රය (422 අධිකාරය වූ) ද මුදල් නීති පනතේ 329 වගන්තිය යටතේ නිකුත් කරන ලද 1987 පෙබරවාරි 27 දිනැති 1987 අංක 1 දරන නියෝග ද, 2010 ඔක්තෝබර් මස 01 දින සිට අක්‍රීය භාවයට පත් වන සේ මෙයින් අවලංගු කෙරෙන අතර, එකී නියෝග යටතේ 2010 සැප්තැම්බර් මස 30 දින වන විට ද ක්‍රියාත්මක වෙමින් තිබූ යම් තැන්පතු රක්ෂණ අරමුදල් වෙනොත්, ඒවා 2010 ඔක්තෝබර් 01 දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය වෙත පවරනු ලැබිය යුතුය.
 - 11.2 මේ ආකාරයෙන් 1987 අංක 1 දරන නියෝග යටතේ ක්‍රියාත්මක වෙන යෝජනා ක්‍රමයන් පිළිබඳව 2010 සැප්තැම්බර් මස 30 දිනට ඇති සියලු වගකීම් හා වෙනත් උද්ගත තත්ත්වයන් 2010 ඔක්තෝබර් 01 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි අවලංගු කරනු ලැබිය යුතුය.

වකුලේඛ අංක: 01/2010

බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව
2010 ඔක්තෝබර් 15

ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සියලු සාමාජික ආයතනයන්හි ප්‍රධාන විධායක නිලධාරීන් වෙත

මහත්මයාණෙනි/මහත්මියනි,

ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය - රක්ෂිත තැන්පතු මත අය කෙරෙන වාරිකය

සැප්තැම්බර් 27 දිනැති 2010 අංක 01 දරන ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය පිළිබඳ නියෝගයන්හි රෙගුලාසිවල 10.1 ඡේදය ප්‍රකාරව පහත සඳහන් කරුණු මෙයින් දන්වා සිටිමු.

1. 6 වන ඡේදය ප්‍රකාරව තැන්පතු සඳහා වන රක්ෂණ වාරිකය, “ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ අරමුදල - ගිණුම් අංක 4681” යන්න, ගිණුමෙහි නම වශයෙන් සඳහන් කරමින් හෝ එකී ගිණුමේ බැරට වෙක්පතක් ලිවීමෙන් තත්කාලීන දළ නිෂ්කාශණ පද්ධතිය (RTGS) හරහා “ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ අරමුදල” වෙත ගෙවනු ලැබිය යුතුය.
2. 6.3 ඡේදය අනුව, රක්ෂණ යෝජනා ක්‍රමයේ සියලුම සාමාජිකයන් විසින් අදාළ වාරික ගෙවීම ද ඇමුණුම් 1 හි සඳහන් පරිදි, “වාරික ගණනය කිරීම” පිළිබඳ විස්තර සමග බැංකු අධිකෂණ අධ්‍යක්ෂ වෙත විද්‍යුත් තැපෑල මගින් dbsd@cbsl.lk, anuradha@cbsl.lk, සහ sumithi@cbsl.lk යන විද්‍යුත් තැපෑල් ලිපිනයන්ට එවිය යුතුය.
3. සියලුම සාමාජික ආයතන විසින් වාරිකය ගණනය කිරීමේ නිරවද්‍යතාවය උදෙසා උපකාරී වන ක්‍රමවත් තොරතුරු පද්ධතියක් පවත්වා ගත යුතුය.

මෙයට - විශ්වාසී

ටී.එම්.ජේ.වයි.පී. ප්‍රනාන්දු මිය
බැංකු අධිකෂණ අධ්‍යක්ෂ

**ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය
වාරික ගෙවීම**

1. සාමාජික ආයතනයේ නම :
2. ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය :
(පසුගිය ආසන්නතම මුදල් වර්ෂය අවසානයේ පැවති විගණනය කරන ලද ගිණුම්වලට අනුව)

3. කාර්තුව/මාසය :

4. ගෙවිය යුතු වාරිකය :

(රු.000)

පොදු ලෙජරයට අනුව මුළු තැන්පතු වගකීම් (අ) අඩු කළා : බැහැර කළ මුළු තැන්පතු	XXX (XX)
සුදුසුකම් ලත් මුළු තැන්පතු	XXX
අදාළ වන වාර්ෂික රක්ෂණ වාරික අනුපාතය (%) (ආ)	XX
කාර්තුව/මාසය සඳහා වන ගෙවිය යුතු මුළු රක්ෂණ වාරිකය (ඇ)	XXX

(අ) බලපත්‍රලාභී බැංකු සඳහා කාර්තුව අවසානයට සහ ලියාපදිංචි කළ මූල්‍ය සමාගම් සඳහා මාසය අවසානයට අදාළ තැන්පතු වගකීම්.

(ආ) වාරික අනුපාතය

(i) බැංකු අධිකෂණ අධ්‍යක්ෂ විසින් පිළිගත් ආසන්නතම පෙර මූල්‍ය වර්ෂයේ විගණනය කරන ලද ගිණුම්වලට අනුව ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය 14% හෝ ඊට වැඩියෙන් පවත්වාගෙන යනු ලබන බලපත්‍රලාභී බැංකු සඳහා කාර්තුවමය වශයෙන් ගෙවිය යුතු සියයට 0.10 ක වාර්ෂික වාරිකයක්

(ii) අනෙකුත් සියලුම බලපත්‍රලාභී බැංකු - කාර්තුවමය වශයෙන් ගෙවිය යුතු සියයට 0.125 ක වාර්ෂික වාරිකයක්

(iii) ලියාපදිංචි කළ මූල්‍ය සමාගම් - මාස අවසානයේ සියලු සුදුසුකම් ලත් තැන්පතුවල මුළු අගය මත ගණනය කොට මාසිකව ගෙවිය යුතු සියයට 0.15 ක වාර්ෂික වාරිකයක්

(ඇ) කාර්තුව/මාසය අවසානයේ සිට දින 15 ක් ඇතුළත වාරිකය ගෙවිය යුතුය.

	සකස් කළේ	පරීක්ෂා කළේ	අනුමත කළේ
නිලධාරියාගේ නම:
නිලධාරියාගේ තනතුර :	මූල්‍ය අංශ ප්‍රධානී	ප්‍රධාන විධායක නිලධාරී
දිනය :

මෙම වාර්තාව බැංකු අධිකෂණ අධ්‍යක්ෂ වෙත එවිය යුතුය.
 දුරකථන : 011 2477100, 011 2398602 සහ 011 2477169. ෆැක්ස් : 0112477711
 විද්‍යුත් තැපෑල : dbsd@cbsl.lk, anuradha@cbsl.lk සහ sumithi@cbsl.lk

චක්‍රලේඛ අංක : 02/2010

බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව
2010 දෙසැම්බර් 09

ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ ක්‍රමයේ සියලු සාමාජික
ආයතනයන්හි ප්‍රධාන විධායක නිලධාරීන්/නිලධාරිනියන් වෙත

හිතවත් මහත්මයාණෙනි/මහත්මියනි,

ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය - මෙහෙයුම් උපදෙස්

සෑම සාමාජික ආයතනයක්ම පහත උපදෙස් පිළිපැදිය යුතුය.

1. විදේශ විනිමය තැන්පතු වගකීම් සඳහා හුවමාරු අනුපාත :

විදේශ විනිමය තැන්පතු වගකීම් දේශීය ගිණුම්කරණ අවශ්‍යතාවයන්ට අනුගත කර ගැනීමේදී, මහ බැංකු වෙබ් අඩවියේ (<http://www.cbsl.gov.lk>) දක්වනු ලබන, මහ බැංකු ජාත්‍යන්තර මෙහෙයුම් කටයුතු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කෙරෙන දෛනික සුවන විදේශ විනිමය අනුපාත යොදා ගත යුතුයි.

2. පිරිනමන ලද යම් ණය පහසුකමකට අදාළව ඇප වශයෙන් තබා ඇති තැන්පතු :

රක්ෂණ වාරික ගණනයේදී, වාර්තාකරණ දිනයට අදාළ සැබෑ ලෙස භාවිතා කරන ලද ණය පහසුකම් ප්‍රමාණයට අදාළව ඇප වශයෙන් තබා ඇති තැන්පතු ප්‍රමාණය නොසලකා හැරිය යුතුය. අතිරේක ලෙස තබා ඇති තැන්පතු සම්බන්ධයෙන් වන විට, තැන්පතු ශේෂය හෝ ගෙවිය යුතු ණය පහසුකමේ ශේෂය යන ශේෂයන්ගෙන් අඩු අගයක් ඇති ශේෂය නොසලකා හැරිය යුතුය.

3. තැන්පතු වගකීම් ගණනය: සෑම මාසයකම/කාර්තුවකම අවසානයේ තැන්පතුකරුවන් සතු රක්ෂණයට සුදුසුකම්ලත් ගිණුම්වල තැන්පතු ශේෂයන්, තැන්පතු වගකීම් ලෙස සැලකිය යුතුය.

4. තැන්පතුවල සුදුසුකම් :

- (අ) තැන්පතු සහතික සුදුසුකම්ලත් තැන්පතු ලෙස සැලකිය යුතුය.
- (ආ) සාමාජික ආයතනයන් අයත් වන සමූහ ව්‍යාපාරයන්ට අයත් ආයතනවල වොස්තෝ ගිණුම් සුදුසුකම් ලත් තැන්පතු ලෙස නොසැලකිය යුතුය.
- (ඇ) අක්වෙරළ ඒකකයේ සහ විදේශ ශාඛාවල ඇති තැන්පතු සුදුසුකම් ලත් තැන්පතු ලෙස නොසැලකිය යුතුය.

5. තැන්පතුකරුවන්ගේ තොරතුරු වාර්තා කිරීම :

එක් එක් තැන්පතුකරුට අයත් සුදුසුකම්ලත් තැන්පතු ඇතුළත් විස්තරාත්මක වාර්තාවක් ඇමුණුම 1 හි දැක්වෙන පරිදි විද්‍යුත් මාධ්‍ය ආකෘතියෙන් සකස් කොට, ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රධාන මූල්‍ය නිලධාරී නිසි ලෙස අත්සන් කළ ආවරණ ලිපියක් ද සමග ශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පතු රක්ෂණ ඒකකය වෙත එවීම 2001 දෙසැම්බර් 31 දිනෙන් පටන් ගෙන සිදු කළ යුතුය.

මෙයට - විශ්වාසී,

වැඩ බලන බැංකු අධිකෂණ අධ්‍යක්ෂ

පිටපත: බැංකු නොවන මූල්‍ය ආයතන අධිකෂණ අධ්‍යක්ෂ
ශ්‍රී ලංකා මහ බැංකුව

ඇමුණුම 1

පෝරම අංක : SLDIS/02/2010/01

රහස්‍යයි

..... (සාමාජික ආයතනයේ නම)

..... (දිනය/මාසය/වර්ෂය) දිනට සුදුසුකම්ලත් තැන්පතුකරුවන්ගේ තොරතුරු පිළිබඳ වාර්තාව

ගිණුම් අංකය	තැන්පත්කරු/ගේ/වන්ගේ නම/නම්	ජා.හැ.අ. හෝ වෙනත් හැඳුනුම් අංක	සුදුසුකම් ලත් තැන්පතු ශේෂය

සටහන : බද්ධ ගිණුම් සම්බන්ධයෙන් වන විට, අදාළ බද්ධ තැන්පතුකරුවන්ගේ නම්, ජා.හැ.අ. සහ මුළු තැන්පතු ශේෂයන් වාර්තා කළ යුතුයි.

.....
ප්‍රධාන මූල්‍ය නිලධාරී

.....
ප්‍රධාන විධායක නිලධාරී

.....
නම

.....
නම

වතුලේඛ අංකය: 12/02/008/002/001

ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව
2010 ජූලි 29

සියලුම වාණිජ බැංකු වෙත,

නව සංසරණ නෝට්ටු කාණ්ඩයක්

ශ්‍රී ලංකා මහ බැංකුව 2011 වර්ෂයේ දෙවන කාර්තුව තුළ දී නව සංසරණ නෝට්ටු කාණ්ඩයක් නිකුත් කිරීමට සැලසුම් කර ඇත. දැනට සංසරණයේ පවතින 10 වන නෝට්ටු කාණ්ඩය 1991 දී නිකුත් කිරීමෙන් අනතුරුව වසර දහනවයකට පසුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලබන මෙම නව නෝට්ටු කාණ්ඩය 11 වන කාණ්ඩය වේ. වර්තමාන නෝට්ටු කාණ්ඩය සහ නව කාණ්ඩයේ නෝට්ටු අතර ප්‍රධාන වෙනස වන්නේ එම නෝට්ටුවල විශාලත්වයයි (දිග/පළල). වර්තමාන කාණ්ඩයේ නෝට්ටුවලට සාපේක්ෂව සියලුම නව නෝට්ටු දිගින් සහ පළලින් වෙනස් වන අතර, නව කාණ්ඩයේ සියලුම නෝට්ටු එක සමාන පළලකින් ද, වටිනාකම් අනුව වැඩිවෙමින් යන දිගකින් ද, යුක්ත වේ. වාණිජ බැංකුවල නෝට්ටු ගණින යන්ත්‍රවල මූලික වෙනස්කම් කිරීම සඳහා නව නෝට්ටු සහ වර්තමාන නෝට්ටු අතර සංසන්දනාත්මක වෙනස්කම්, පහත දක්වා ඇත. 2011 දෙවන කාර්තුවේ දී සැලසුම් කර ඇති පරිදි නව නෝට්ටු කාණ්ඩය නිකුත් කිරීමෙන් පසුව, එම නෝට්ටු කාණ්ඩයට අදාළ විස්තරාත්මක තොරතුරු ලබා දෙනු ඇත.

වර්තමාන නෝට්ටු කාණ්ඩය - 1991		නව නෝට්ටු කාණ්ඩය - 2010	
නෝමාව: ශ්‍රී ලංකාවේ උරුමයන්		නෝමාව: සංවර්ධනය, සෞභාග්‍යය සහ ශ්‍රී ලංකාවේ නැටුම් ශිල්පීන්	
වටිනාකම	දිග පළල මි.මී.	වටිනාකම	දිග පළල මි.මී.
රුපියල් 2000	164 x 82	රුපියල් 5000	153 x 67
රුපියල් 1000	157 x 78.5	රුපියල් 1000	148 x 67
රුපියල් 500	150 x 75	රුපියල් 500	143 x 67
රුපියල් 100	143 x 71.5	රුපියල් 100	138 x 67
රුපියල් 50	136 x 68	රුපියල් 50	133 x 67
රුපියල් 20	129 x 64	රුපියල් 20	128 x 67
රුපියල් 10	122 x 61		

අධිකාරී/ව්‍යවහාර මුදල්

සම්බන්ධ අංකය: 06/04/01/2010

විනිමය පාලන දෙපාර්තමේන්තුව
2010 මාර්තු 11

බලයලත් වෙළෙඳුන් වෙත විධානයන්,

හිතවත් මහත්මයාණෙනි/මහත්මියනි,

සුරැකුම්පත් ආයෝජන ගිණුම (SIA)

විදේශ විනිමය ගනුදෙනු තවදුරටත් ලිහිල් කිරීමේ අරමුණ පෙරදැරිව, සුදුසුකම්ලත් ආයෝජකයන් විසින් රාජ්‍ය සුරැකුම්පත්වල හා ශ්‍රී ලංකාවේ සංස්ථාගත සමාගම්වල ස්කන්ධ ප්‍රාග්ධනයෙහි සහ ශ්‍රී ලංකාවේ ඒකක භාරයන්හි ඒකකවල සිදු කරන ආයෝජනයන් සඳහා නව විධානයක් හඳුන්වාදීමට තීරණය කරන ලදී.

2. ඒ අනුව, 2010.03.11 දින සිට බලපැවැත්වෙන පරිදි කොටස් ආයෝජන බාහිර රුපියල් ගිණුම (SIERA), භාණ්ඩාගාර බැඳුම්කර ආයෝජන බාහිර රුපියල් ගිණුම (TIERA), භාණ්ඩාගාර බිල්පත් ආයෝජන බාහිර රුපියල් ගිණුම (TIERA-2) සහ භාණ්ඩාගාර බැඳුම්කර/බිල්පත් ආයෝජන බාහිර රුපියල් ගිණුම - දේශානිමානී (TIERA-D) යන ගිණුම්, සුරැකුම්පත් ආයෝජන ගිණුම (SIA) ලෙස නැවත නම් කෙරෙන බව බලයලත් වෙළෙඳුන් වෙත මෙමගින් දැනුම් දෙනු ලැබේ.

3. සුදුසුකම්ලත් ආයෝජකයන් :

- i. දේශීය අරමුදල්, ප්‍රාදේශීය අරමුදල් හෝ අන්‍යෝන්‍ය අරමුදල් වැනි විදේශීය ආයතනික ආයෝජකයන්
- ii. ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාපනය කරන ලද සංස්ථාපිත ආයතන
- iii. ශ්‍රී ලංකාව තුළ හෝ ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසිකයන් වන විදේශීය රාජ්‍යයන්වල පුරවැසියන්
- iv. අනේවාසික ශ්‍රී ලාංකිකයන්
- v. ආමුඛ ප්‍රේෂණයන් ලබන ශ්‍රී ලංකාව තුළ ජීවත්වන ශ්‍රී ලාංකික වෘත්තිකයන්
- vi. ආමුඛ ප්‍රේෂණයන් ලබන ද්විත්ව පුරවැසියන්

4. (අ) අවසරලත් බැරකිරීම්

- i. බැංකු පද්ධතිය හරහා විදේශයන්ගෙන් ලද ආමුඛ ප්‍රේෂණ
- ii. එම ගිණුම් හිමියාගේම අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම්/විදේශ ව්‍යවහාර බැංකු ඒකක/නේවාසික විජාතික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම්වලින් කරන පැවරුම්

- iii. භාණ්ඩාගාර බැඳුම්කර/ භාණ්ඩාගාර බිල්පත් විකිණීමෙන් හෝ පැවරීමෙන් හෝ කල්පිරීමෙන් උත්පාදනය වන මුදල් හෝ ප්‍රාග්ධන ලාභ වශයෙන් ලැබෙන ඕනෑම ආදායමක්
- iv. ලේඛනගත සාක්ෂි (තැරැව්කරුගේ ගිවිසුම් සටහන් සහ බදු ගෙවීම්වලට අදාළ සාක්ෂි ආදිය) මගින් තහවුරු කරන ලදුව කොටස් විකිණීමෙන් ලැබෙන මුදල් සහ ලාභාංශ
- v. ලේඛනගත සාක්ෂි මගින් තහවුරු කරන ලදුව ඒකක භාරයන්හි ඒකක මත ලැබෙන බදු පසු ලාභාංශ ආදායම
- vi. ලේඛනගත සාක්ෂි මගින් තහවුරු කරන ලදුව ඒකක නිදහස් කිරීමෙන් ලැබෙන බදු පසු ඉපැයීම්
- vii. තහවුරු කරන ලද සාක්ෂි ද සමග කොටස් ගනුදෙනුවලට අදාළ කොමිස්
- viii. සමාගම් ඇවර කිරීමෙන් ලැබෙන මුදල්
- ix. භාණ්ඩාගාර බැඳුම්කර මත ලද පොලිය, සහ
- x. ව්‍යාපාර වස්තු ණයට ගැනීම් හා ණයට දීමේ (SBL) ගනුදෙනු සම්බන්ධයෙන් අදාළවන 2001.11.06 දිනැති සම්බන්ධ අංක.06/02/12/2001 දරන මෙහෙයුම් උපදෙස් ප්‍රකාරව කොටස් මත වන අවසරලත් සියලුම බැරකිරීම්

(ආ) අවසරලත් හර කිරීම්

- i. කොටස්/ ඒකක භාරයන්හි ඒකක/ භාණ්ඩාගාර බැඳුම්කර/ භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය සඳහා වන ගෙවීම්
 - ii. කොටස්/ ඒකක/ භාණ්ඩාගාර බැඳුම්කර/ භාණ්ඩාගාර බිල්පත් විකිණීමෙන්, නිදහස් කිරීමෙන්, කල්පිරීමෙන් හෝ ඇවර කිරීමෙන් ලැබෙන මුදල් සහ කොටස් හෝ ඒකකවල ලාභාංශ ප්‍රතිමුඛ ප්‍රේෂණයන්
 - iii. තැරැව්කරුවන්ට, ප්‍රාථමික වෙළෙඳුන්ට, කළමනාකරුවන්ට, ඒකක භාරයක කළමනාකරණ සමාගමකට කරන ගෙවීම් හා බැංකු ගාස්තු
 - iv. ගිණුම් හිමියාගේ දේශීය වියදම් සඳහා කරන ගෙවීම්
 - v. ගිණුම් හිමියා විසින් විදේශ ව්‍යවහාර බැංකු ඒකකයන්හි පවත්වාගෙන යනු ලබන ගිණුම්වලට අරමුදල් මාරු කිරීම් සහ
 - vi. කොටස් මත වන SBL ගනුදෙනු සම්බන්ධයෙන් 2001.11.06 අංක 06/02/12/2001 දරන අපගේ මෙහෙයුම් උපදෙස්හි අවසර ලබා දී ඇති සියලුම හර කිරීම්
5. එකම ගිණුම් හිමියාගේ සුරැකුම්පත් ආයෝජන ගිණුම් අතර අරමුදල් හුවමාරු කිරීමට අවසර ඇත.
 6. සුදුසුකම් ලත් ආයෝජකයන් විසින් සුරැකුම්පත් ආයෝජන ගිණුම් හවුලේ පවත්වාගෙන යා හැක.
 7. කොටස්වල ආයෝජනය කිරීමේ අරමුණ සඳහා විදේශීය ආයතනික ආයෝජකයන්හට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ අවසරය අවශ්‍ය කෙරේ.
 8. ප්‍රාථමික මෙන්ම ද්විතීය වෙළෙඳපොළවල් හරහා භාණ්ඩාගාර බැඳුම්කර හා භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීමට සුදුසුකම්ලත් ආයෝජකයන්ට අවසර ප්‍රදානය කෙරෙන අතර, එවැනි සියලු ආයෝජනවල එකතුව දී ඇති අවස්ථාවක පවතින භාණ්ඩාගාර බැඳුම්කර හා භාණ්ඩාගාර බිල්පත් තොගයෙන් 10% තොරුක්මවිය යුතුය. කෙසේ වුවත් 3(v) අයිතමය යටතේ වන සුදුසුකම් ලත් ආයෝජකයන් හා 3(vi) අයිතමය යටතේ තේව්‍යාසික ශ්‍රී ලාංකිකයන් විසින් දරනු ලබන භාණ්ඩාගාර බැඳුම්කර හා භාණ්ඩාගාර බිල්පත් සම්බන්ධයෙන් මෙම සීමාව අදාළ නොවේ.
 9. තවද, මෙම යෝජනා ක්‍රමය යටතේ මිල දී ගත් භාණ්ඩාගාර බැඳුම්කර/ භාණ්ඩාගාර බිල්පත් භාවිතා කරමින් ප්‍රතිමිලදී ගැනුම්/ ප්‍රතිවිකුණුම් ගනුදෙනු සිදු කිරීමට ද, ආයෝජනය කරනු ලබන සුදුසුකම්ලත් ආයෝජකයන් හට අවසර ලබා දේ.
 10. වාර්තා කිරීමේ අවශ්‍යතාවයන්
බලයලත් වෙළෙඳුන් විසින් දෛනික පදනම මත, සුරැකුම්පත් ආයෝජන ගිණුම්වල විස්තර මංගත පද්ධතිය ඔස්සේ මෙම දෙපාර්තමේන්තුවට ලැබීමට සැලැස්විය යුතුය.

මෙයට - විශ්වාසී

පී.එච්.ඕ. වන්දුවංශ
විනිමය පාලක

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය
අති විශේෂ

අංක 1644/26 - 2010 මාර්තු II වැනි බ්‍රහස්පතින්දා - 2010.03.11
(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස : (I) වැනි ඡේදය - සාමාන්‍ය
රජයේ නිවේදන

විනිමය පාලන පනත යටතේ දැන්වීම

(ලංකා ව්‍යවස්ථාදායක ප්‍රඥප්තිය සංග්‍රහයේ 423 වැනි පරිච්ඡේදය)

ශ්‍රී ලංකාවෙන් පිටත බැංකුවල ගිණුම් විවෘත කිරීම සහ පවත්වා ගැනීමට අවසරය

විනිමය පාලන පනතේ 48 වැනි වගන්තිය සමග කියැවෙන 6AA වගන්තිය සහ 8 වැනි වගන්තියේ (1) උපවගන්තිය යටතේ ශ්‍රී ලංකාව තුළ සිටින හෝ ශ්‍රී ලංකාව තුළ නේවාසිකව සිටින පුද්ගලයින්ට සහ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සමාගම් හෝ ආයතනවලට ශ්‍රී ලංකාවෙන් පිටත විදේශ මුදලින් ගිණුම් විවෘත කිරීම සහ පවත්වාගෙන යාම සහ ක්‍රියාත්මක කිරීමට හෝ එම ගිණුම් වසා දැමීමට පහත දැක්වෙන පරිදි මෙයින් පොදු අවසර ප්‍රදානය කරනු ලැබේ.

ගිණුම් විවෘත කිරීමට හා පවත්වාගෙන යාමට අවසරලත් පුද්ගලයින්

1. (i) ව්‍යාපාර, අධ්‍යයන හෝ වෛද්‍ය ප්‍රතිකාර කටයුතු සඳහා තාවකාලිකව ශ්‍රී ලංකාවෙන් පිටතට ගමන් කළ ශ්‍රී ලංකාවේ නේවාසික පුද්ගලයෙකු ;
- (ii) ශ්‍රී ලංකාවේ නේවාසිකයෙකු ව සිටිමින් ශ්‍රී ලංකාවෙන් පිටතට වෘත්තීමය සේවාවන් සපයන පුද්ගලයෙකු හෝ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සමාගමක් හෝ ආයතනයක් ;
- (iii) ශ්‍රී ලංකාවෙන් පිටත ආයෝජනය කිරීම සඳහා ගරු මුදල් අමාත්‍යතුමා විසින් අවසර ලබා දුන් පුද්ගලයෙකු හෝ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සමාගමක් හෝ ආයතනයක් ;
- (iv) විදේශ මුදලින් එතෙර දී ණය දීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසර ලබා දුන් පුද්ගලයෙකු හෝ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සමාගමක් හෝ ආයතනයක් ; සහ
- (v) වෙළෙඳ භාණ්ඩ අපනයනකරුවෙක්.

ගිණුම් සඳහා බැර

2. විනිමය පාලන පනතේ වගන්ති ප්‍රකාරව හෝ පනත යටතේ සැකසූ හෝ නිකුත් කරන ලද රෙගුලාසි, නිවේදන හෝ විධානයන්ට අනුකූලව, ශ්‍රී ලංකාවෙන් පිටත දී නීත්‍යානුකූලව ලැබූ හෝ අත්පත් කරගත් විදේශීය මුදල් හෝ ගිණුම් හිමියාගේ අනුමත විදේශ විනිමය ගනුදෙනුවක් වෙනුවෙන් ශ්‍රී ලංකාව තුළ දී බලයලත් වෙළෙඳුන්ගෙන් හෝ බලයලත් පුද්ගලයන්ගෙන් ලබාගන්නා ලද විදේශීය මුදල් මෙම ගිණුමට බැර කළ හැක.

ගිණුම් සඳහා හර

3. විනිමය පාලන පනතේ වගන්ති ප්‍රකාරව හෝ පනත යටතේ සැකසූ හෝ නිකුත් කරන ලද රෙගුලාසි, නිවේදන හෝ විධානයන්ට අනුකූලව, ශ්‍රී ලංකාවේ නේවාසික පුද්ගලයින් සඳහා අනුමත, ගිණුම් හිමියාගේ ඕනෑම විදේශ විනිමය ගනුදෙනුවක් වෙනුවෙන් මෙම ගිණුමේ අරමුදල් ප්‍රයෝජනයට ගත හැක.

ගිණුම් වසා දැමීම

4. මෙම නිවේදනයේ අවසරයට අනුකූලව එතෙර බැංකුවක ආරම්භ කොට පවත්වාගෙන ගිය ගිණුමක් වසා දැමුවේ නම් එම වසා දැමීමේ සිට මාසයක් ඇතුළත ගිණුමේ ශේෂය බැංකු ක්‍රමය හරහා ශ්‍රී ලංකාවට මවිහිමායනය කළ යුතු ය.
5. මෙම නිවේදනයෙහි පෙළ යෙදුම අනුව අන් ලෙසකින් අවශ්‍ය නොවන්නේ නම් -
(අ) “බලයලත් ගනුදෙනුකරු” යන්නෙන් විනිමය පාලන පනතේ 4 වැනි වගන්තිය යටතේ එම පනතේ කාර්යයන් සඳහා තත්කාලය තුළ රන් හෝ ඕනෑම විදේශීය මුදල් වර්ගයක් සම්බන්ධයෙන් බලයලත් ගනුදෙනුකරුවෙකු වශයෙන් බලය දෙනු ලැබූ වාණිජ බැංකුවක් අදහස් කෙරේ ;

- (ආ) “බලයලත් තැනැත්තා” යන්නෙන් තත්කාලය තුළ විනිමය පාලන පනතේ 5 වැනි වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලය දෙනු ලැබූ ඕනෑ ම තැනැත්තෙකු අදහස් කෙරේ;
- (ඇ) “විදේශීය මුදල්” යන්නට විනිමය පාලන පනතේ දී ඇති අර්ථය ම අදාළ වේ;
- (ඈ) “මුදල්” යන්නට විනිමය පාලන පනතේ දී ඇති අර්ථය ම අදාළ වේ;
- (ඉ) “ශ්‍රී ලංකාවේ පදිංචි තැනැත්තෙකු” හෝ “ශ්‍රී ලංකාවෙන් පිටත පදිංචි තැනැත්තෙකු” යන්නට විනිමයපාලන පනතේ 37(1) වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලදුව 1972 අප්‍රේල් මස 21 වැනි දිනැති අංක 15007 දරන රජයේ ගැසට් පත්‍රයේ ප්‍රසිද්ධ කරන ලද නියමයෙන් දක්වා ඇති අර්ථය ම දැක්වේ.

2010 මාර්තු මස 11 වැනි දින,
කොළඹ,
ශ්‍රී ලංකා මහ බැංකුව,
විනිමය පාලන දෙපාර්තමේන්තුවේ දී ය.
03 - 895

පී.එච්.ඕ.වන්ද්‍රවංශ,
විනිමය පාලක.

සම්බන්ධ අංකය: 06/04/02/2010

විනිමය පාලන දෙපාර්තමේන්තුව
2010 මාර්තු 11

බලයලත් වෙළෙඳුන් වෙත විධානයන්,
හිතවත් මහත්මයාණෙනි/මහත්මියනි,

විදේශ ව්‍යවහාර මුදල් ඉදිරි විනිමය ගිවිසුම්

විනිමය පාලන පනතින් හෝ එම පනත යටතේ නිකුත් කරන ලද රෙගුලාසි, නිවේදනයන් හෝ විධානයන් යටතේ අනුමැතිය ලබා දී ඇති විදේශ විනිමය ගනුදෙනු වෙනුවෙන් කෙරෙන විදේශ විනිමය මිල දී ගැනීම් හා/ හෝ විකිණීම්වලට අදාළ විනිමය අවදානමට නිරාවරණය වීම සඳහා සුරක්ෂිතයක් ලෙස තම ගනුදෙනුකරුවන් සමග ඉදිරි විනිමය ගිවිසුම්වලට එළඹීම සඳහා බලයලත් වෙළෙඳුන් හට පහත සඳහන් කොන්දේසිවලට යටත්ව අවසරය ප්‍රදානය කර ඇති බව මෙයින් දැනුම් දෙනු ලැබේ.

- (i) ගිවිසුමේ වලංගු කාලසීමාව යටත් ගනුදෙනුවේ කාලසීමාව නොඉක්මවා තිබිය යුතුය. ගිවිසුමේ වලංගු කාලසීමාව යටත් ගනුදෙනුවේ කාලසීමාවට වඩා කෙටි වුවහොත් යටත් ගෙවීම්/ ලැබීම් වලට සමාන වන පරිදි එම ගිවිසුම ම දිගින් දිගටම පවත්වාගෙන යා යුතුය.
- (ii) බලයලත් වෙළෙඳුන් යටත් ගනුදෙනුවේ අව්‍යාජ බව පිළිබඳ සෑහීමකට පත් විය යුතුය.
- (iii) ඉදිරි විනිමය ගිවිසුම්වලට එළඹිය යුත්තේ අනුමත විදේශ ව්‍යවහාර මුදල් වර්ගවලින් පමණක් විය යුතුය.
- (iv) ගිවිසුමේ කාලසීමාව ගනුදෙනුකරුගේ මනාපය අනුව තීරණය කළ යුතු වේ.
- (v) විදේශ ව්‍යවහාර මුදල් වර්ගවලින් ලබාගත් ණය සම්බන්ධයෙන් ඉදිරි විනිමය ගිවිසුම් නිකුත්කළ යුත්තේ විනිමය පාලන දෙපාර්තමේන්තුවේ පූර්ව අනුමැතිය සහිතවය.
- (vi) ශ්‍රී ලංකා රුපියල් සම්බන්ධ ගනුදෙනු මත වන ඉදිරි විනිමය ගිවිසුමක් වරක් අවලංගු වූ පසු නැවතත් තවත් ගිවිසුමකට එළඹිය නොහැක. නමුත්, මුල් ගිවිසුමේ කාලසීමාව දීර්ඝ කිරීම පවත්නා අනුපාත යටතේ කළ හැක.

මෙයට - විශ්වාසී,
පී.එච්.ඕ.වන්ද්‍රවංශ,
විනිමය පාලක

සම්බන්ධ අංකය: 06/04/03/2010

විනිමය පාලන දෙපාර්තමේන්තුව
2010 මාර්තු 11

බලයලත් වෙළෙඳුන් වෙත විධානයන්,

හිතවත් මහත්මයාණෙනි/මහත්මියනි,

විශේෂ විදේශ ආයෝජන තැන්පතු ගිණුම් (SFIDA)

ඉහත විෂය සම්බන්ධයෙන් පිළිවෙලින් 2008/06/02 හා 2008/07/03 දිනැති සම්බන්ධ අංක 06/04/05/2008 සහ 06/04/09/2008 දරන අපගේ විධානයන් කෙරෙහි ඔබගේ අවධානය යොමු කෙරේ.

2010.03.11 දින සිට ක්‍රියාත්මක වන පරිදි අනේවාසිකයෙකුගේ විශේෂ විදේශ ආයෝජන තැන්පතු ගිණුම් (SFIDA) හා එම අනේවාසිකයා විසින් ශ්‍රී ලංකාවේ අක්වෙරළ ඒකකවල පවත්වාගෙන යනු ලබන ගිණුම් අතර අරමුදල් හුවමාරු කිරීමට අවසර ලබාදෙන බව බලයලත් වෙළෙඳුන් හට මෙමගින් දැනුම් දෙනු ලැබේ.

මෙයට - විශ්වාසී,
පී.එච්.ඕ.චන්ද්‍රවංශ,
විනිමය පාලක

සම්බන්ධ අංකය: 06/04/04/2010

විනිමය පාලන දෙපාර්තමේන්තුව
2010 මාර්තු 11

බලයලත් වෙළෙඳුන් ලෙස පත්කරන ලද
බලපත්‍රලාභී වාණිජ බැංකුවලට විධානයන්,

හිතවත් මහත්මයාණෙනි/මහත්මියනි,

පූර්ව ගෙවීමේ පදනම මත කරන ආනයනයන් සඳහා ආන්තික අවශ්‍යතාවයන්

ඉහත විෂයට අදාළ 2008.12.08 දිනැති සම්බන්ධ අංක. 06/04/20/2008 දරන මෙහෙයුම් උපදෙස් අවලංගු කෙරෙන බව බලයලත් වෙළෙඳුන් ලෙස පත්කරන ලද බලපත්‍රලාභී වාණිජ බැංකුවලට මෙමගින් දැනුම් දෙනු ලැබේ.

මෙයට - විශ්වාසී,

පී.එච්.ඕ.චන්ද්‍රවංශ,
විනිමය පාලක

බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ

සම්බන්ධ අංකය: 06/04/05/2010

විනිමය පාලන දෙපාර්තමේන්තුව
2010 මැයි 07

බලයලත් වෙළෙඳුන් වෙත විධානයන්,

හිතවත් මහත්මයාණෙනි/මහත්මියනි,

අන්තර්ජාතික සේවා සැපයුම්කරුවන් සහ ඔවුන්ගේ සේවකයන් සඳහා විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් (FCAISPE)

පහත දැක්වෙන ක්‍රියා පටිපාටියට යටත්ව සිය දේශීය බැංකු ඒකකවල අන්තර්ජාතික සේවා සැපයුම්කරුවන් සහ ඔවුන්ගේ සේවකයන් සඳහා විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් (FCAISPE) විවෘත කිරීමට සහ පවත්වාගෙන යාමට බලයලත් වෙළෙඳුන්හට මෙමගින් අවසර දෙනු ලැබේ.

2. සුදුසුකම් ලත් සේවා සැපයුම්කරුවන්

- i) ශ්‍රී ලංකාව මූලික කරගනිමින්, මෙම විධානයෙහි උපලේඛන 1 හි සඳහන් ඕනෑම වෘත්තීයක් හෝ රැකියාවක් කරගෙන යාමේ දී, ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික ඕනෑම පුද්ගලයෙකුට සේවා සපයනු ලබන, ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ඕනෑම නේවාසික සමාගමක් හෝ හවුල් ව්‍යාපාරයක් හෝ ශ්‍රී ලංකාවේ නේවාසික ඕනෑම පුද්ගලයෙකු.
- ii) ඉහත (i) අනු ඡේදයේ සඳහන් සුදුසුකම්ලත් සේවා සැපයුම්කරුවන් විසින් ස්ථීර හෝ කොන්ත්‍රාත් පදනම මත සේවා නියුක්ත කරනු ලබන හා උපලේඛන 1 හි සඳහන් ඕනෑම වෘත්තීයක් හෝ රැකියාවක් කරගෙන යාමේ දී එවැනි සේවයෝජකයෙකුට සපයනු ලබන සේවා සඳහා අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන්ම විදේශ විනිමයවලින් වේතන ලැබීම පිණිස එවැනි සේවා සැපයුම්කරුවන් සමග ගිවිසුම්වලට එළඹ ඇති පුද්ගලයන්.

3. ගිණුම් විවෘත කිරීම

පහත ලේඛනගත සාක්ෂි ඉදිරිපත් කිරීම මත, මෙම ගිණුම් ජංගම, ඉතිරි කිරීම් හෝ කාලීන තැන්පතු ආකාරයෙන් අනුමත විදේශ ව්‍යවහාර මුදල් වර්ගයකින් විවෘත කළ හැක.

i. සේවා යෝජකයා

2006 අංක 10 දරන සංශෝධිත දේශීය ආදායම් පනත යටතේ ආදායම් බදු නිදහස් කිරීම් සඳහා සේවා යෝජකයා සුදුසුකම් සපුරා ඇති බවට සනාථ කරමින් දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයාගෙන් ලබාගත් ලිපියක්

ii. සේවකයා

සේවයෝජකයා විසින් කරගෙන යනු ලබන, 2006 අංක 10 දරන දේශීය ආදායම් පනතින් නිදහස් කිරීම් ලැබෙන්නා වූ ව්‍යාපෘති (මින්මතු “නිදහස් කරන ලද ව්‍යාපෘති” ලෙස හැඳින්වෙන), සඳහා සේවකයා සෘජුවම සම්බන්ධ වන බවටත්, එම ව්‍යාපෘතිවලින් ලැබෙන විදේශ විනිමයවලින් ඔහුගේ සේවාවන් සඳහා ගෙවීම් කරන බවටත් සේවා යෝජකයාගෙන් ලබාගත් ලිපියක්

4. අවසරලත් බැර කිරීම්

- i) අන්තර්ජාතික සේවා මත, අනුමත විදේශ ව්‍යවහාර මුදලින් බැංකු පද්ධතිය හරහා විදේශයන්ගෙන් ලද මුදල්
- ii) නිදහස් කරන ලද ව්‍යාපෘති සඳහා සේවා යෝජකයා විසින් ලද විදේශ ව්‍යවහාර මුදලින් කරනු ලබන සේවා නියුක්ත ආදායම් ගෙවීම්
- iii) ගිණුමේ පවතින අරමුදල් මත ලැබෙන පොලිය

5. අවසරලත් හර කිරීම්

- i) සේවා යෝජකයා විසින් කරගෙන යනු ලබන නිදහස් කරන ලද ව්‍යාපෘති සඳහා සෘජුවම සම්බන්ධ වන්නා වූ සේවකයන්ට, බැංකු ප්‍රේෂණ ස්වරූපයෙන් විදේශ ව්‍යවහාර මුදලින් කරනු ලබන ගෙවීම්
- ii) ශ්‍රී ලංකාවේ නේවාසික පුද්ගලයන්ට අවසර දී ඇති ගනුදෙනු සඳහා, විදේශ ව්‍යවහාර මුදලින් ශ්‍රී ලංකාවෙන් පිටතට කරනු ලබන ගෙවීම්
- iii) ශ්‍රී ලංකා රුපියල්වලින් කරනු ලබන ආපසු ගැනීම්

6. වාර්තා කිරීම

“අන්තර්ජාතික සේවා සැපයුම්කරුවන් හා ඔවුන්ගේ සේවකයන් සඳහා විදේශ ව්‍යවහාර මුදල් ගිණුම්” වල සිදුවන ගනුදෙනු මාසික පදනම මත එළඹෙන මාසයේ 15 දිනට පෙර, උපලේඛන II හි සඳහන් කර ඇති ආකෘතියට අනුව, විනිමය පාලන දෙපාර්තමේන්තුවට වාර්තා කළ යුතුය.

මෙයට - විශ්වාසී,

පී.එච්.ඕ.චන්ද්‍රවංශ,
විනිමය පාලක

උපලේඛනය 1

සම්බන්ධ අංක 06/04/05/2010 දරණ විධානයන්හි අරමුණ සඳහා වෘත්තීමය සේවා

- 1. සාමාජිකයන් විසින් පිළිපැදිය යුතු යම් පිළිගත් වෘත්තීමය සම්මතයන් සහිත, සාමාජිකයන් විසින් කරනු ලබන වෘත්තීමය ක්‍රියාකාරකම් පිළිබඳව බලාත්මක කළ හැකි සම්මතයන් සහිත වෘත්තීමය ආයතනයක සාමාජිකයෙකු වශයෙන් පුද්ගලයෙකු විසින් ඉටු කරනු ලබන සේවාවන්
- 2. ගිණුම් තැබීම, පොත් තැබීම හෝ විගණනය
- 3. බදු උපදේශක සේවා
- 4. සැලසුම් ශිල්පියෙකුගේ සේවාවන්
- 5. ඉංජිනේරු සේවා
- 6. මෘදුකාංග සංවර්ධනය, දත්ත සැකසීම, දත්ත සමුදායන් ගොඩනැගීම හෝ පද්ධති සැලසුම් කිරීම
- 7. ශ්‍රී ලංකාවෙන් පිටත සිදු කරන වෙළෙඳ ප්‍රචාරණයන්
- 8. පර්යේෂණ කාර්යයන් සහ වාර්තා ලිවීම
- 9. ඡායාරූපකරණය
- 10. ශ්‍රී ලංකාවෙන් පිටත සිදුකරන ග්‍රන්ථ ප්‍රකාශනයන්
- 11. ශ්‍රී ලංකාවෙන් පිටත සිදුකරන රූපලාවන්‍ය, හිස කෙස් සැකසීම, හෝ නිරූපනය
- 12. ක්‍රීඩකයෙකු හෝ කලාකරුවෙකු විසින් ඉටු කරන සේවාවන්
- 13. තක්සේරුකරුවෙකු හෝ වෙන්දේසිකරුවෙකුගේ සේවාවන්
- 14. ජල නල සවි කරන්නෙකුගේ, පෙදරේරුවෙකුගේ හෝ වඩු කාර්මිකයෙකුගේ සේවාවන්
- 15. ප්‍රමාණ තක්සේරුකරණය
- 16. සෞඛ්‍ය ආරක්ෂක සේවා
- 17. ශ්‍රී ලංකාවෙන් පිටත පිහිටි යම් කෘෂිකාර්මික දේපලක් පාලනය කිරීම

උපලේඛනය II

.....දිනට
**අන්තර්ජාතික සේවා සැපයුම්කරුවන් සහ ඔවුන්ගේ සේවකයන් සඳහා වන
 විදේශ ව්‍යවහාර මුදල් ගිණුම්වල මාසික ප්‍රකාශනය**

බලයලත් වෙළෙන්දාගේ නම :

අංකය	අයිතමය/ව්‍යවහාර මුදල් වර්ගය	අංක/ ප්‍රමාණය
01.	ගිණුම් සංඛ්‍යාව	
	ඇ.එ.ජ.ඩොලර්	
	බ්‍රිතාන්‍ය පවුම්	
	යුරෝ	
	වෙනත් (කරුණාකර සඳහන් කරන්න)	
02.	පූර්ව මාසයේ අවසාන දිනට පැවති මුළු ශේෂය 000'	
	ඇ.එ.ජ.ඩොලර්	
	බ්‍රිතාන්‍ය පවුම්	
	යුරෝ	
	වෙනත් (කරුණාකර සඳහන් කරන්න)	
03.	මෙම මාසය තුළ මුළු බැර කිරීම් 000'	
	ඇ.එ.ජ.ඩොලර්	
	බ්‍රිතාන්‍ය පවුම්	
	යුරෝ	
	වෙනත් (කරුණාකර සඳහන් කරන්න)	
04.	මෙම මාසය තුළ මුළු හර කිරීම් 000'	
	ඇ.එ.ජ.ඩොලර්	
	බ්‍රිතාන්‍ය පවුම්	
	යුරෝ	
	වෙනත් (කරුණාකර සඳහන් කරන්න)	
05.	පවත්නා මාසය අවසාන දිනට පවතින මුළු ශේෂය 000'	
	ඇ.එ.ජ.ඩොලර්	
	බ්‍රිතාන්‍ය පවුම්	
	යුරෝ	
	වෙනත් (කරුණාකර සඳහන් කරන්න)	

බලයලත් නිලධාරී :

සම්බන්ධ අංකය: 06/04/06/2010

විනිමය පාලන දෙපාර්තමේන්තුව
2010 ජුනි 02

බලයලත් වෙළෙඳුන් වෙත විධානයන්,

හිතවත් මහත්මයාණෙනි/මහත්මියනි,

එතෙර ගමන් කරන ශ්‍රී ලාංකිකයන්ට විදේශ ව්‍යවහාර මුදල් නෝට්ටු නිකුත් කිරීම

එතෙර ගමන් කරන ශ්‍රී ලාංකිකයන් සඳහා ලබාදෙනු ලබන විදේශ ගමන් දීමනාවේ කොටසක් වශයෙන් දැනට නිකුත් කරනු ලබන විදේශ ව්‍යවහාර මුදල් නෝට්ටු ප්‍රමාණය ඇ.එ.ජ.ඩොලර් 2000 සිට ඇ.එ.ජ.ඩොලර් 2500 හෝ වෙනත් පරිවර්තය විදේශ ව්‍යවහාර මුදල් වර්ගයකින් ඊට තුල්‍ය වන ප්‍රමාණයක් දක්වා වැඩි කිරීමට තීරණය කරන ලදී. කෙසේ නමුත්, විදේශ ගමන් සඳහා විදේශ විනිමය නිකුත් කළ යුත්තේ ඉල්ලීමේ සඳහා වන පිළිබඳව නිසි පරීක්ෂාවක් කිරීම මගින් සෑහීමකට පත්වීමෙන් පසුව බවට බලයලත් වෙළෙඳුන්හට උපදෙස් දෙනු ලැබේ.

ඉහත විෂය සම්බන්ධයෙන් මීට පෙර නිකුත් කරන ලද 2008.07.11 දිනැති සම්බන්ධ අංක 06/04/12/2008 දරන විධානය මෙයින් අවලංගු කෙරේ.

මෙයට - විශ්වාසී,

පී.එච්.ඕ.වන්ද්‍රවංශ,
විනිමය පාලක

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය
අති විශේෂ

අංක 1673/43 - 2010 ඔක්තෝබර් 01 වැනි සිකුරාදා - 2010.10.01

(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස : (I) වැනි ඡේදය - සාමාන්‍ය

ශ්‍රී ලංකා මහ බැංකුවේ දැන්වීම්

විනිමය පාලන පනත යටතේ දැන්වීම

(ලංකා ව්‍යවස්ථාදායක ප්‍රඥප්ති සංග්‍රහයේ 423 වැනි පරිච්ඡේදය)

1953 අංක 24 දරන විනිමය පාලන පනතේ 10 වගන්තිය අනුව රුපියල්වලින් නියමකර ඇති ණයකර (මින් ඉදිරියට ණයකර ලෙස හඳුන්වන) විදේශීය ආයතනික ආයෝජකයන්ට, ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාගත සංස්ථාවලට සහ ශ්‍රී ලංකාවෙන් පිටත වාසික පුද්ගලයන්ට (ශ්‍රී ලංකාවෙන් පිටත වාසික ශ්‍රී ලාංකිකයන් ඇතුළුව) නිකුත් කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියට අවසර ලබාදී ඇත.

ඒ අනුව මෙයින් -

1. විනිමය පාලන පනතේ 7 සහ 11 වගන්ති මගින් පවරා ඇති බලතල ප්‍රකාරව, පහත 2 වැනි ඡේදයේ දක්වා ඇති කොන්දේසිවලට යටත්ව පහත සඳහන් කරුණු සඳහා අවසර දෙනු ලැබේ :-

- (i) නාගරික සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද ණයකර සම්බන්ධ ගනුදෙනුවලට අදාළ ඕනෑම ආකාරයක ගෙවීමක් ශ්‍රී ලංකාවේ සිටින හෝ වාසික පුද්ගලයෙකු විසින්, ශ්‍රී ලංකාවෙන් පිටත වාසික පුද්ගලයෙකුට හෝ ශ්‍රී ලංකාවෙන් පිටත වාසික පුද්ගලයෙකුගේ බැරට ගෙවීමට,

(ii) ශ්‍රී ලංකාවේ වාසික පුද්ගලයන් සහ ශ්‍රී ලංකාවෙන් පිටත වාසික පුද්ගලයන් අතර සහ ශ්‍රී ලංකාවෙන් පිටත වාසික පුද්ගලයන්ට ඔවුනොවුන් අතර ණයකර පවරා ගැනීමට.

2. කොන්දේසි :

(i) ශ්‍රී ලංකාවෙන් පිටත වාසික පුද්ගලයන් විසින් ණයකරවලට අදාළව සිදුකරනු ලබන ගනුදෙනු සඳහා අදාළ ගෙවීම් විනිමය පාලකවරයා විසින් දෙන ලද විධානවලට අනුකූලව ශ්‍රී ලංකාවේ අවසරලත් වාණිජ බැංකුවක විවෘත කරන ලද හා පවත්වාගෙන යන “සුරැකුම්පත් ආයෝජන ගිණුමකින්” හෝ එම ගිණුමකට පමණක් කරනු ලැබිය යුතු ය.

(ii) ශ්‍රී ලංකාවෙන් පිටත වාසික පුද්ගලයන් විසින් ණයකර සම්බන්ධව සිදු කරන ගනුදෙනුවලට අදාළ ප්‍රාග්ධන මුදල්, කුපන, පොළී සහ කොමිස් ගෙවීම සම්බන්ධයෙන් භාර කරනු ලැබූ වාණිජ බැංකුවක් හෝ වෙනත් යම් තැනැත්තෙකු විසින් ඉහත 2(i) ඡේදයේ දක්වන ලද සුරැකුම්පත් ආයෝජන ගිණුමකින් හෝ එම ගිණුමකට පමණක් ඒ ගෙවීම් සිදු කළ යුතු ය.

3. අර්ථ නිරූපනය - මේ නියමයේ කාර්යයන් සඳහා -

“ශ්‍රී ලංකාවේ වාසික තැනැත්තන් හා ශ්‍රී ලංකාවෙන් පිටත වාසික තැනැත්තන් ” යන්නට 1972.04.21 වැනි දින අංක 15007 දරන රජයේ ගැසට් පත්‍රයෙහි දී ඇති අර්ථය ම ඇත්තේය.

2010 ඔක්තෝබර් මස 01වැනි දින,
කොළඹ,
ශ්‍රී ලංකා මහ බැංකුව
විනිමය පාලන දෙපාර්තමේන්තුවේදීය.

පී.එච්.ඕ.චන්ද්‍රවංශ,
විනිමය පාලක

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය
අති විශේෂ

අංක 1681/10 - 2010 නොවැම්බර් 22 වැනි සඳුදා - 2010.11.22
(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස : (I) වැනි ඡේදය - සාමාන්‍ය
රජයේ නිවේදන

විනිමය පාලන පනත යටතේ දැන්වීම

(ලංකා ව්‍යවස්ථාදායක ප්‍රඥප්ති සංග්‍රහයේ 423 වැනි අධිකාරය)

1977 අංක 13 දරන නීතිය මගින් සංශෝධිත විනිමය පාලන පනත යටතේ 48 වැනි වගන්තිය සමඟ කියැවෙන 29 C වගන්තිය සහ 30 වැනි වගන්තියේ 5 වැනි උප වගන්තිය යටතේ, 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ “විදේශීය සමාගමක්” ලෙස ලියාපදිංචි වී ඇති ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාගත සමාගමකට ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර කටයුතු කරගෙන යාම සඳහා පනත දැක්වෙන නියමයන් සහ කොන්දේසිවලට යටත්ව මෙයින් අවසරය ප්‍රදානය කරනු ලැබේ.

1. විදේශීය සමාගමක් විසින් කරගෙන යා හැකි කටයුතු

සමාගම් පනත යටතේ ලියාපදිංචි වී ඇති විදේශීය සමාගමකට,

(අ) උපලේඛන I හි සඳහන් කටයුතුවලට අයත් නොවන ඕනෑම වාණිජ, වෙළෙඳ හෝ කාර්මික කටයුත්තක්, විනිමය පාලකගේ පූර්ව අනුමැතිය සහිතව උපලේඛන II හි සඳහන් ඕනෑම කටයුත්තක් ;

(ආ) සම්බන්ධීකරණ කාර්යාල, නියෝජක කාර්යාල, ප්‍රාදේශීය කාර්යාල හෝ ඊට සමාන වෙනත් කාර්යාල මගින් භාරගනු ලබන හෝ කරගෙන යනු ලබන අදාළ සමාගමට සෘජුව හෝ වක්‍රව කිසිදු ආදායමක් නොඉපදවන ඕනෑම වාණිජ නොවන, වෙළෙඳ නොවන හෝ කාර්මික නොවන කටයුත්තක්

ශ්‍රී ලංකාව තුළ කරගෙන යා හැකිය.

2. විදේශීය සමාගමක් විසින් කරගෙන යනු ලබන කටයුතු සඳහා මුදල් යෙදවීම

2.1 ශාඛා කාර්යාල, ව්‍යාපෘති කාර්යාල හෝ වෙනත් සමාන කාර්යාල වැනි ශ්‍රී ලංකාව තුළ පිහිටුවන ලද ව්‍යාපාරික ස්ථානයක් හරහා ඉහත I ඡේදයෙහි (අ) උප ඡේදයෙහි සඳහන් කටයුතු භාරගැනීම හෝ කරගෙන යාම සඳහා සමාගම් පනත යටතේ ලියාපදිංචි වී ඇති විදේශීය සමාගමක් -

(අ) වාණිජ බැංකුවලට විනිමය පාලක විසින් දෙනු ලබන විධානයන්ට අනුකූලව ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවක ආරම්භ කරන ලද “ආමුඛ ආයෝජන ගිණුම” ලෙස නම් කරන ලද විශේෂ රුපියල් ගිණුමක් හරහා විදේශයන්ගෙන් ලද ප්‍රේෂණයන්ගෙන් අවම වශයෙන් ඇ.එ.ජ.ඩොලර් 200,000 හෝ ඊට සමාන ප්‍රමාණයක අනුමත විදේශ ව්‍යවහාර මුදල් වර්ගයකින් ආයෝජනය කළ යුතු ය ;

(ආ) ඇ.එ.ජ.ඩො. 200,000ක හෝ ඊට සමාන අනුමත විදේශ ව්‍යවහාර මුදල් ප්‍රමාණයක් ප්‍රේෂණය කළ බවට අදාළ සාක්ෂි ලියාපදිංචි කළ දින සිට දින 30 ක් ඇතුළත සමාගම් රෙජිස්ට්‍රාර් වෙත ඉදිරිපත් කළ යුතු ය ; සහ

(ඇ) ඉහත (අ) හි දක්වා ඇති පරිදි අරමුදල් ප්‍රේෂණ, සමාගමේ පොත්වල ආයෝජනයක් ලෙස වාර්තා කළ යුතු අතර සමාගම ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර කටයුතු කිරීම නවත්වන තුරු එම වාර්තාව සමාගම තුළ පවත්වා ගෙන යා යුතු ය.

2.2 සම්බන්ධීකරණ කාර්යාලයක්, නියෝජක කාර්යාලයක් හෝ ඊට සමාන වෙනත් කාර්යාලයක් වැනි ව්‍යාපාරික ස්ථානයක් එය නඩත්තු කිරීම සඳහා අවශ්‍ය මුදල් අනුමත විදේශ ව්‍යවහාර මුදලකින් එතෙර සිට ආමුඛ ආයෝජන ගිණුම හරහා ප්‍රේෂණය කළ යුතු ය.

3. විදේශීය සමාගමක් විසින් ලාභ, අතිරික්ත අරමුදල්, පුරස්කාර, අධිකාරී බලය හෝ වෙනත් සමාන ගෙවීම් ප්‍රේෂණය කිරීම

3.1 සමාගම් පනත යටතේ ලියාපදිංචි වී ඇති විදේශීය සමාගමක් ඔවුන්ගේ ආමුඛ ආයෝජන ගිණුම හරහා බදු ගෙවූ පසු ලැබෙන ලාභය, පුරස්කාර, අධිකාරී බලය හෝ ඊට සමාන වෙනත් ගෙවීම් හෝ අතිරික්ත අරමුදල්, පහත ලේඛන බලයලත් වෙළෙන්දාට ඉදිරිපත් කිරීමෙන් ශ්‍රී ලංකාවෙන් පිටතට ප්‍රේෂණය කළ හැකිය.

3.2 ලාභය ප්‍රේෂණය කිරීමේදී-

(අ) අදාළ වර්ෂය සඳහා විගණනය කරන ලද, ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්වලට අනුකූලව සකසන ලද ශේෂ පත්‍රය සහ ලාභ සහ අලාභ ගිණුමෙහි සහතික කරන ලද පිටපතක්,

(ආ) අනුමත කටයුතු කරගෙන යාම තුළින් එම ලාභය උපයාගත් බවට සමාගමේ ශ්‍රී ලංකාවේ සිටින විගණකවරුන්ගෙන් ලබාගත් තහවුරුවක්.

3.3 පුරස්කාර, අධිකාරී බලය හෝ ඊට සමාන වෙනත් ගෙවීම් කිරීමේදී-

(අ) ගිවිසුමේ සහතික කරන ලද පිටපතක් සහ වෙළෙඳ ඉන්වොයිසිය ; සහ

(ආ) ප්‍රේෂණය කළ හැකි වටිනාකම ළඟා කරගත් ආකාරය සහතික කරමින් සමාගමේ ශ්‍රී ලංකාවේ සිටින විගණකවරුන්ගෙන් ලබාගත් සහතික පත්‍රයක්.

3.4 ලියාපදිංචියක් අවසන් කිරීමට පෙර අතිරික්ත අරමුදල් ප්‍රේෂණය කිරීමේදී-

(අ) ප්‍රේෂණය කළ හැකි අතිරික්තයන් ළඟා කරගත් ආකාරය සහතික කරමින් සමාගමේ ශ්‍රී ලංකාවේ සිටින විගණකවරුන්ගෙන් ලබාගත් සහතික පත්‍රයක්, සහ

(ආ) සියලුම ආදායම් බදු සහ අනෙකුත් ව්‍යවස්ථාපිත බැඳීම් සපුරාලීම සඳහා සමාගම විසින් ප්‍රමාණවත් අරමුදල් වෙන් කළ බවට සමාගමේ ශ්‍රී ලංකාවේ සිටින විගණකවරුන්ගෙන් ලබාගත් තහවුරුවක්.

3.5 ලියාපදිංචිය අවසන් කිරීමේ දී අතිරික්ත අරමුදල් ප්‍රේෂණය කිරීමේදී-

(අ) විගණනය කරන ලද අවසාන මූල්‍ය ප්‍රකාශනවල සහතික කරන ලද පිටපතක් ;

(ආ) සියලුම ආදායම් බදු සහ අනෙකුත් අදාළ බදු ගෙවූ බවට තහවුරු කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද බදු නිදහස් කිරීමේ සහතිකයක් ;

- (ඇ) ප්‍රේෂණය කළ හැකි අතිරික්තයන් ළඟා කරගත් ආකාරය සහතික කරමින් සමාගමේ ශ්‍රී ලංකාවේ සිටින විගණකවරුන්ගෙන් ලබාගත් සහතික පත්‍රයක් ; සහ
 - (ඈ) භාරගත් වැඩකටයුතු සම්බන්ධයෙන් නොගෙවූ ව්‍යවස්ථාපිත වගකීම් නොමැති බව සහ සියලුම ප්‍රකාශිත වගකීම් ගෙවා නිදහස් කොට ඇති බව තහවුරු කරමින් සමාගමේ ශ්‍රී ලංකාවේ සිටින විගණකවරුන්ගෙන් සහතිකයක්.
4. වෙනත් ලිඛිත නීතියක විධිවිධාන කෙරෙහි මෙම දැන්වීමෙහි ඇතුළත් කිසිවකින් යම් බලපෑමක් හෝ සම්බන්ධයක් ඇත්තේ යයි තේරුම් නොගත යුතු ය.
5. මෙම දැන්වීමෙහි කාර්යය සඳහා -
- (අ) “විදේශීය සමාගම” යන්නට 2007 අංක 07 දරන සමාගම් පනතේ දී ඇති අර්ථයම ඇත්තේය.
 - (ආ) “ශාඛා කාර්යාල” යන්නෙන්, විදේශ සමාගමක ශාඛාවක් ලෙස විස්තර කරනු ලබන ඕනෑම ආයතනයක් හෝ මව් ආයතනය හෝ ප්‍රධාන කාර්යාලය විසින් කරගෙන යනු ලබන වෙළෙඳ කටයුතුම කරගෙන යනු ලබන හෝ එම වෙළෙඳ කටයුතුම කරගෙන යනු ලබන බව විද්‍යමානවන ආයතනයක් අදහස් කෙරේ.
 - (ඇ) “ව්‍යපෘති කාර්යාල” යන්නෙන්, ශ්‍රී ලංකාව තුළ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා විදේශීය සමාගමකට ඇති කැමැත්ත නිරූපණය කිරීම පිණිස ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කරන ලද ව්‍යාපාරික ස්ථානයක් අදහස් කෙරේ.
 - (ඈ) “සම්බන්ධීකරණ කාර්යාල” යන්නෙන්, විදේශීය සමාගම හෝ එහි ප්‍රධාන කාර්යාලය හෝ සමූහය අතර සන්නිවේදන මාධ්‍යයක් ලෙස කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ සංස්ථාපිත විදේශ සමාගමක කාර්යාලයක් අදහස් කෙරේ.
 - (ඉ) “නියෝජක කාර්යාලය” යන්නෙන්, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික සංවලනයන් පිළිබඳව ප්‍රධාන කාර්යාලයට වාර්තා කිරීම පිණිස හෝ ශ්‍රී ලංකාවේ අලෙවි කෙරෙන භාණ්ඩ හෝ සේවා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ගනුදෙනුකරුවන්ට උපදෙස්, තොරතුරු ආදිය සැපයීම පිණිස, අන්තර්ජාතික භාණ්ඩ වෙළෙඳාමේ නිරත හෝ අන්තර්ජාතික සේවා සපයනු ලබන විදේශ සමාගමක් විසින් ශ්‍රී ලංකාව තුළ සංස්ථාපිත කාර්යාලයක් අදහස් කෙරේ.

2010 ක් වූ නොවැම්බර් මස 22 වැනි දින,
කොළඹ දී ය.

පී.එච්.ඕ.වන්දවංශ,
විනිමය පාලක.

උපලේඛනය I

විදේශීය සමාගමක් සඳහා අවසර නොමැති
වාණිජ, වෙළෙඳ හෝ කාර්මික කටයුතු

- (i) මුදල් ණයට දීම ;
- (ii) උකසට බඩු ගැනීම ;
- (iii) ඇ.එ.ඩො. මිලියන 2ට අඩු ප්‍රාග්ධනයක් සහිත සිල්ලර වෙළෙඳාම ;
- (iv) වෙරළබඩ ධීවර කටයුතු ;
- (v) තේ, රබර්, පොල්, සහ වී වගා කිරීම සහ මූලික වශයෙන් සකස් කිරීම ;
- (vi) පතල් කැණීම සහ නැවත අලුත් කළ නොහැකි ජාතික සම්පත් මූලික වශයෙන් සකස් කිරීම ;
- (vii) බඩු ප්‍රවාහනය ;
- (viii) නැව් අනුයෝජිත ව්‍යාපාර ;
- (ix) යන්ත්‍රානුසාරයෙන් මැණික් පතල් කැණීම ;
- (x) ලොතරැයි ;
- (xi) ආරක්ෂක කළමනාකරණය, තක්සේරුකරණය සහ තනි පුද්ගලයන්ට හෝ පෞද්ගලික ආයතනයන්ට උපදේශන සැපයීම ඇතුළු ආරක්ෂක සේවා සැපයීම.

උපලේඛනය II

විනිමය පාලකයේ පූර්ව අනුමැතිය අවශ්‍ය කටයුතු

- (i) ශ්‍රී ලංකාවේ අපනයන ජාත්‍යන්තර වශයෙන් තීරණය කරනු ලැබූ සලාක සීමාකිරීම්වලට යටත් වන අවස්ථාවක බඩු නිපදවීම ;
- (ii) සීනි, කොකෝ සහ කුළුබඩු වගා කිරීම සහ මූලික වශයෙන් සකස් කිරීම ;
- (iii) දේශීය දැව භාවිතා කරන දැව පදනම් කරගත් කර්මාන්ත ;
- (iv) ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම ;
- (v) ජනසන්නිවේදනය ;
- (vi) අධ්‍යාපනය ;
- (vii) පිටත සංචාරක නියෝජිත ව්‍යාපාර ;
- (viii) දේශීය ගුවන් ප්‍රවාහන කටයුතු ;
- (ix) වෙරළබඩ නැව් කටයුතු;
- (x) පහත සඳහන් දෑ නිෂ්පාදනය කරන හෝ නිපදවන ඕනෑම ව්‍යාපාරයක් :-
 - (අ) යුද්ධායුධ, වෙඩි ද්‍රව්‍ය, වෙඩි බෙහෙත්, පුපුරණ ද්‍රව්‍ය, හමුදා වාහන සහ උපකරණ, අහස් යාත්‍රා සහ වෙනත් හමුදාමය ලෝහ භාණ්ඩ ;
 - (ආ) වස, නිද්‍රා ජනක ද්‍රව්‍ය, මධ්‍යසාර, අන්තරාදායක ඖෂධ සහ විෂ අවදානම් හෝ කාසිනෝපේනික් ද්‍රව්‍ය; සහ
 - (ඇ) ව්‍යවහාර මුදල්, කාසි හෝ ආරක්ෂිත ලේඛන

12 - 202

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය
අති විශේෂ

අංක 1681/II - 2010 නොවැම්බර් 22 වැනි සඳුදා - 2010.11.22
(රජයේ බලපැවැත්වූ ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස : (I) වැනි ඡේදය - සාමාන්‍ය

රජයේ නිවේදන

විනිමය පාලන පනත යටතේ දැන්වීම

(ලංකා ව්‍යවස්ථාදායක ප්‍රඥප්ති සංග්‍රහයේ 423 වැනි පරිච්ඡේදය)

විදේශීය ආයෝජකයන්ට ශ්‍රී ලංකාවේ සංස්ථාගත සමාගම්වල ණයකර නිකුත් කිරීම හා පැවරීම සඳහා අවසරය ලබා දීම

1995 අංක 15 දරන ශ්‍රී ලංකා ගිණුම්කරණ සහ විගණන ප්‍රමිති පනත අනුව විශේෂයෙන් සඳහන් කරන ලද ව්‍යාපාර ආයතනයක් ලෙස වර්ගීකරණය කර ඇති සමාගමක ශ්‍රී ලංකා රුපියල්වලින් නියම කර ඇති පරිවර්තය හෝ පරිවර්තනය නොවන, ගෙවා නිදහස් කළ හැකි හෝ ගෙවා නිදහස් කළ නොහැකි ණයකර විදේශීය ආයතනික ආයෝජකයන්ට, ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාගත සංස්ථාවලට, අනේවාසික පුද්ගලයන්ට සහ අනේවාසික ශ්‍රී ලාංකිකයන්ට නිකුත් කිරීම සහ පැවරීම සඳහා විනිමය පාලන පනතේ 10, 11, 15 සහ 30 වැනි වගන්තියේ 5 වැනි උප වගන්තිය යන වගන්ති ප්‍රකාරව (ලංකා නීති ප්‍රඥප්තිවල 423 වැනි අධිකාරය වූ) පහත නියමයන් හා කොන්දේසිවලට යටත්ව මෙමගින් අවසර ප්‍රදානය කරනු ලැබේ.

1. ණයකර සඳහා අදාළවන නියමයන් සහ කොන්දේසි :

1.1 මෙම දැන්වීම යටතේ නිකුත් කරනු ලබන සියලුම ණයකර කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත කළ යුතු අතර, එම නිකුත් කිරීම පුද්ගලික නිකුතුවක් ලෙස හෝ මූලික මහජන නිකුතුවක් ලෙසට විය හැකි ය.

- 1.2 මෙම දැන්වීම යටතේ නිකුත් කළ ණයකර නිදහස් කිරීමේ හෝ සාමාන්‍ය කොටස් බවට පරිවර්තනය කිරීමේ කාලය වසර 5 කට අඩු නොවිය යුතු අතර එම පරිවර්තනය කිරීම 2002 අප්‍රේල් 19 දිනැති අංක 1232/14 දරන රජයේ ගැසට් නිවේදනයෙහි නියම කර ඇති බැහැර කිරීම් සහ සීමා කිරීම්වලට යටත්ව සිදු කළ යුතු ය.
- 1.3 නිකුත් කළ ණයකර සතුව ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවට පිළිගත හැකි දේශීය ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයකින් හෝ අන්තර්ජාතික ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයකින් ලබාගත් තත්කාලීන ණය ශ්‍රේණිගත කිරීමක් පැවතිය යුතු ය.
- 1.4 ණයකර මත වන පොලී අනුපාතිකය, ණයකර නිකුත් කරන දිනට පවතින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කළ පස් අවුරුදු ද්විතීය වෙළෙඳපොළ භාණ්ඩාගාර බැඳුම්කර සඳහා ගෙවන පොලී අනුපාතිකය සහ පදනම් අංක 200 යන දෙකෙහි එකතුව නොඉක්මවිය යුතු ය.

2. ණයකර නිකුත් කරන සමාගමට අදාළවන නියමයන් සහ කොන්දේසි :

- 2.1 සමාගමට ඇති විය හැකි ද්‍රවශීලතා හිඟයන් වළක්වා ගැනීම සඳහා ණයකර නිකුත් කරන සමාගමේ (මින් පසුව 'සමාගම' ලෙස හැඳින්වෙන) අධ්‍යක්ෂ මණ්ඩලය එහි ව්‍යාපාරික මෙහෙයුම්වලින් ලැබෙන මුදල් ප්‍රවාහයන් ණයකර මත වන පොලී ගෙවීම් කිරීමට ප්‍රමාණවත් බවට සහතික විය යුතු ය.
- 2.2 සමාගමෙහි ණයකරවල විදේශ ආයෝජනයන් මගින් ඇති විය හැකි අවදානම් සහ/හෝ ගෙවීම් පැහැර හැරීමේ අවදානම සහ එවැනි අවස්ථාවකදී සමාගමට ඇති වන අනෙකුත් අවදානම්වලට සමාගම විසඳුම් සපයන බවට සහතික කරන්නා වූ අවදානම් කළමනාකරණ ක්‍රියාවලියක් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ස්ථාපිත කළ යුතු ය.
- 2.3 කල්පිරීමේ දිනයේ දී ක්‍රමිකව ණයකර නැවත ගෙවීම සඳහා සුදුසු නිදන් අරමුදල් සැකසුමක් සමාගම විසින් පවත්වාගෙන යා යුතු අතර, සමාගමේ විගණකවරුන් විසින් එම සැකසුම විවර්ගනය කළ යුතු ය.
- 2.4 අනේවාසික ආයෝජකයා විසින් ණයකරවල සිදු කරන ආයෝජනයන් සහ ණයකරවලට අදාළ ගෙවීම් සිදු කළ හැක්කේ විනිමය පාලක විසින් වාණිජ බැංකුවලට දෙන ලද විධානයන්ට අනුකූලව බලපත්‍රලාභී වාණිජ බැංකුවක විවෘත කර පවත්වාගෙන යනු ලබන, "සුරැකුම්පත් ආයෝජන ගිණුමක්" හරහා ආමුඛ ප්‍රේෂණ ලෙස ලද අරමුදල්වලින් හෝ විදේශීය ආයෝජකයාගේ සුරැකුම්පත් ආයෝජන ගිණුමේ බැරට පවතින අරමුදල්වලින් පමණි.
- 2.5 මේ යටතේ අවසර දෙනු ලැබූ ඕනෑම ගනුදෙනුවක් සම්බන්ධයෙන් අදාළ ප්‍රාග්ධන, කුපන, පොලී සහ කොමිස් ගෙවීම් සම්බන්ධයෙන් භාර කරනු ලැබූ වාණිජ බැංකුවක් හෝ වෙනත් ඕනෑම තැනැත්තෙකු විසින් ඉහත 2.4 ඡේදයෙහි සඳහන් සුරැකුම්පත් ආයෝජන ගිණුමට හෝ එම ගිණුමෙන් පමණක් එම ගෙවීම් සිදු කළ යුතු ය.
- 2.6 ණයකරවල ආයෝජනය සඳහා ප්‍රේෂණ ලැබී දින 30 ක් ඇතුළත සමාගම විසින් පහත සඳහන් විස්තර අඩංගු වාර්තාවක් විනිමය පාලන දෙපාර්තමේන්තුව වෙත එවිය යුතු ය :-
 - (අ) සුරැකුම්පත් ආයෝජන ගිණුම් හරහා ලද මුළු වටිනාකම,
 - (ආ) අදාළ ප්‍රේෂණ ලද බලයලත් වෙළෙඳුන්ගේ නම් සහ ලිපිනයන්,
 - (ඇ) ණයකර නිකුත් කිරීමට අදාළව විනිමය පාලන පනතේ ප්‍රතිපාදනවලට සහ පනත යටතේ නිකුත් කළ විධානයන්ට අනුකූල වී ඇති බවට සනාථ කරමින් සමාගම් ලේකම්වරයාගේ සහතිකයක්.

3. 2 වැනි ඡේදයේ නියමයන් සහ කොන්දේසිවලට අදාළව අත්පත් කර ගනු ලැබූ ණයකර පැවරීම සඳහා විනිමය පාලන පනතේ 11 වගන්තිය යටතේ විදේශීය ආයතනික ආයෝජකයන්ට, ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාගත සංස්ථාවලට, ශ්‍රී ලංකාවෙන් පිටත වාසික පුද්ගලයන්ට සහ ශ්‍රී ලංකාවෙන් පිටත වාසික ශ්‍රී ලාංකිකයන්ට අවසර ප්‍රදානය කෙරේ.

4. මේ යටතේ අවසර දෙනු ලැබූ ගනුදෙනු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවෙන් පිටත වාසික පුද්ගලයෙකුට හෝ එවැනි පුද්ගලයෙකුගේ බැරට සිදු කරන ගෙවීම් සඳහා ද විනිමය පාලන පනතේ 7 වැනි වගන්තිය යටතේ මෙයින් අවසර ප්‍රදානය කෙරේ.

5. (අ) විනිමය පාලන පනතින් නිදහස් කිරීම් ප්‍රදානය කොට ඇත්තා වූ 1978 අංක 4 දරන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනතේ අර්ථ නිරූපනය කොට ඇති ව්‍යවසායක් කෙරෙහි එම නිදහස් කිරීමේ ප්‍රමාණයට ද,

(ආ) වෙනත් නීතියක විධිවිධාන කෙරෙහි ද,

මෙම දැන්වීමෙහි ඇතුළත් කිසිවකින් යම් බලපෑමක් හෝ සම්බන්ධයක් ඇත්තේ යැයි තේරුම් නොගත යුතු ය.

6. මෙම දැන්වීමෙහි කාර්යය සඳහා “ශ්‍රී ලංකාවෙන් පිටත වාසික පුද්ගලයන්” යන්නෙහි විනිමය පාලන පනත යටතේ ප්‍රසිද්ධ කරන ලද 1972.04.21 වැනි දින අංක 15007 දරන ගැසට් පත්‍රයෙහි දී ඇති අර්ථයම ඇත්තේ ය.

2010 ක් වූ නොවැම්බර් මස 22 වැනි දින,
කොළඹ දී ය.

පී.එච්.ඕ.වන්දනා,
විනිමය පාලක.

12 - 201

සම්බන්ධ අංකය: 06/04/09/2010

විනිමය පාලන දෙපාර්තමේන්තුව
2010 නොවැම්බර් 22

බලයලත් වෙළෙඳුන් වෙත විධානයන්,

හිතවත් මහත්මයාණෙනි/මහත්මියනි,

**සුරැකුම්පත් ආයෝජන ගිණුම්වලට (SIA)
අතිරේක හර කිරීම් හා බැර කිරීම් සිදු කිරීමට අවසර ලබාදීම**

සුරැකුම්පත් ආයෝජන ගිණුම් (SIA) පිළිබඳව විනිමය පාලන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද 2010.03.11 දිනැති සම්බන්ධ අංක 06/04/01/2010 විධානයට අමතරව මෙම විධානය නිකුත් කරනු ලැබේ.

විදේශීය ආයතනික ආයෝජකයන්ට, ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාපනය කරන ලද සංස්ථාපිත ආයතනවලට, ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයන්ට සහ ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික ශ්‍රී ලාංකිකයන්ට, ශ්‍රී ලංකාවේ සංස්ථාගත සමාගමක, ශ්‍රී ලංකා රුපියල්වලින් නියම කර ඇති ණයකර නිකුත් කිරීම සහ පැවරීම සඳහා යම් කොන්දේසිවලට යටත්ව 2010.11.22 දිනැති අංක 1681/11 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් අවසර ප්‍රදානය කර ඇත.

ඒ අනුව, බලයලත් වෙළෙඳුන් හට සුරැකුම්පත් ආයෝජන ගිණුමට (SIA) තවදුරටත් පහත සඳහන් බැර කිරීම් සහ හර කිරීම් සිදු කිරීමට අවසර ලබාදෙන බව මෙමගින් දැනුම් දෙනු ලැබේ.

4. (අ) අවසරලත් බැර කිරීම්:-

- xi. ණයකරවල ආයෝජනය සඳහා ආමුඛ ප්‍රේෂණ
- xii. ණයකර විකිණීමෙන් හෝ පැවරීමෙන් හෝ කල් පිරීමෙන් උත්පාදනය වන මුදල්
- xiii. ණයකර මත ලද පොලිය

(ආ) අවසරලත් හර කිරීම්:-

- vii. ණයකරවල ආයෝජනය සඳහා ගෙවීම්

මෙයට - විශ්වාසී

පී.එච්.ඕ.වන්දනා,
විනිමය පාලක

සම්බන්ධ අංකය: 06/04/10/2010

විනිමය පාලන දෙපාර්තමේන්තුව
2010 නොවැම්බර් 22

බලයලත් වෙළෙඳුන් වෙත විධානයන්,

හිතවත් මහත්මයාණෙනි/මහත්මියනි,

ආමුඛ ආයෝජන ගිණුම (IIA)

2007 අංක 7 දරන සමාගම් පනත යටතේ විදේශීය සමාගමක් ලෙස ලියාපදිංචි කළ ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාපිත සමාගම් හට ව්‍යාපාරික ස්ථානයක්, එනම් ශාඛා, ව්‍යාපෘති, සම්බන්ධීකරණ, නියෝජක කාර්යාලයක් හෝ ඊට සමාන කාර්යාලයක් හරහා ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යාම සඳහා අංක 1681/10 දරන 2010.11.22 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයෙන් අවසරය ලබාදෙන ලදී.

එවැනි විදේශීය සමාගමක් හට ශ්‍රී ලංකාවේ සිදු කරන තම ව්‍යාපාරික මෙහෙයුම් කටයුතු සඳහා ආමුඛ ආයෝජන ගිණුමක් (IIA) විවෘත කර පවත්වාගෙන යාම, පහත මාර්ගෝපදේශයන්ට යටත්ව කළ හැකි බව බලයලත් වෙළෙඳුන්හට මෙයින් දැනුම් දෙනු ලැබේ.

1. ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාපිත මව් සමාගමේ සංස්ථාපන සහතිකයේ හා සාංගමික සංස්ථා පත්‍රයේ හා ව්‍යවස්ථාපිත ප්‍රකාශයේ සහතික කළ පිටපත් ඉදිරිපත් කර අදාළ මව් සමාගමේ නමින් ප්‍රථමයෙන් මෙම ගිණුමක් ආරම්භ කළ හැකිය.
2. එකී මව් සමාගම, සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල් විසින් විදේශීය සමාගමක් ලෙස ලියාපදිංචි කළ පසු එම ලියාපදිංචි සහතිකයේ සහතික කළ පිටපතක් ඉදිරිපත් කර එම ගිණුම ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කළ සමාගමේ නමින් නැවත නම් කළ යුතුය.
3. ආමුඛ ආයෝජන ගිණුමේ (IIA) මෙහෙයුම් කටයුතු පහත සඳහන් කොන්දේසිවලට යටත්ව පවත්වාගත යුතුය.
 - 3.1 අවසරලත් බැර
 - (අ) පරිවර්තන විදේශ ව්‍යවහාර මුදල්වලින් ලද ආමුඛ ප්‍රේෂණයන්හි රුපියල් අගය
 - (ආ) විදේශීය සමාගමේ දේශීය උපයන ලද ආදායම
 - 3.2 අවසරලත් හර
 - (අ) ඉහත 1 වන ඡේදයේ සඳහන් කරන ලද ගැසට් පත්‍රයේ, 3 වන ඡේදයේ සඳහන් කර ඇති ලියකියවිලි ඉදිරිපත් කිරීමේ කොන්දේසිය යටතේ බදු අඩු කරන ලද ලාභ, පුරස්කාර, අධිකාරී ගාස්තු හෝ ඊට සමානව අනිකුත් ගෙවීම් හෝ අතිරික්ත අරමුදල්
 - (ආ) විදේශීය සමාගම දේශීය වශයෙන් දරන ලද වියදම්
 - 3.3 මෙම ගිණුම තුළ සිදුකරන අනිකුත් සියලුම හර හා බැර සඳහා විනිමය පාලකතුමාගේ පූර්ව අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය වේ.
 - 3.4 කිසිම හේතුවක් මත මෙම ගිණුම අධිරාකෘත විය නොහැක.
4. මෙම ගිණුම්වලට කරන ලද සියලුම මාසික සමුච්චිත හර හා බැර දක්වන වාර්තාවක් කාර්තු පදනමින්, සෑම කාර්තුවකම අවසානයේ සිට සති දෙකක් ඇතුළත මෙම දෙපාර්තමේන්තුවට බලයලත් වෙළෙඳුන් විසින් සැපයිය යුතුය.
5. මේ සම්බන්ධයෙන් පෙරාතුව නිකුත් කරන ලද 1993.06.25 දිනැති සම්බන්ධ අංක EC/54/93 දරන මෙහෙයුම් උපදෙස් අවලංගු කළ බව මෙයින් දන්වා සිටිමි.

මෙයට - විශ්වාසී

පී.එච්.ඕ.වන්දවංශ,
විනිමය පාලක

සම්බන්ධ අංකය: 06/04/11/2010

විනිමය පාලන දෙපාර්තමේන්තුව
2010 නොවැම්බර් 22

බලයලත් වෙළෙඳුන් වෙත විධානයන්,

හිතවත් මහත්මයාණෙනි/මහත්මියනි,

ශ්‍රී ලංකාවේ විදේශ රාජ්‍ය දූත කාර්යාල, රාජ්‍ය දූතයන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සඳහා විදේශ ව්‍යවහාර මුදල් හා රුපියල් ගිණුම්

පහත සඳහන් විධානයන්ට අනුකූලව රාජ්‍ය දූත විදේශ ව්‍යවහාර මුදල් ගිණුම (DFA) හා රාජ්‍ය දූත රුපියල් ගිණුම (DRA) විවෘත කිරීමට හා පවත්වාගෙන යාමට බලයලත් වෙළෙඳුන් වෙත මෙමගින් අවසර දෙනු ලැබේ.

2. සුදුසුකම් ලබන පුද්ගලයින්

ශ්‍රී ලංකාවේ විදේශ රාජ්‍ය දූත කාර්යාල, රාජ්‍ය දූතයන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්.

3. අවසරලත් ගිණුම් වර්ග

3.1 ජංගම, ඉතුරුම් හෝ කාලීන තැන්පතු ගිණුම්.

3.2 රාජ්‍ය දූතයන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සම්බන්ධයෙන් හවුල් ගිණුම් පවත්වාගත හැක.

3.3 එක් රාජ්‍ය දූත විදේශ ව්‍යවහාර මුදල් ගිණුමකින් (DFA) තවත් රාජ්‍ය දූත විදේශ ව්‍යවහාර මුදල් ගිණුමකට (DFA) සහ එක් රාජ්‍ය දූත රුපියල් ගිණුමකින් (DRA) තවත් රාජ්‍ය දූත රුපියල් ගිණුමකට (DRA) අරමුදල් මාරු කිරීම විනිමය පාලකට යොමු නොකර සිදු කළ හැක.

3.4 රාජ්‍ය දූත විදේශ ව්‍යවහාර මුදල් ගිණුමකින් (DFA) එම ගිණුම් හිමියාගේ විදේශීය මුදල් බැංකු ඒකක (FCBU) ගිණුමකට හෝ රාජ්‍ය දූත විදේශ ව්‍යවහාර මුදල් ගිණුමකින් (DFA) විදේශ රාජ්‍ය දූත කාර්යාලයක විදේශීය මුදල් බැංකු ඒකක (FCBU) ගිණුමකට අරමුදල් මාරු කිරීම විනිමය පාලකට යොමු නොකර සිදු කළ හැක.

4. රාජ්‍ය දූත විදේශ ව්‍යවහාර මුදල් ගිණුම්වලට (DFA) සිදු කරන බැර කිරීම් හා හර කිරීම් පහත පරිදි සීමා විය යුතුය.

4.1 බැර කිරීම්

- අ. ශ්‍රී ලංකාවෙන් බැහැර සිට බැංකු මාධ්‍ය තුළින් අනුමත විදේශ ව්‍යවහාර මුදලින් ලද ආමුඛ ප්‍රේෂණ
- ආ. ගිණුම් හිමියා විසින් අදාළ පරිදි ශ්‍රී ලංකා රේගුවට ප්‍රකාශ කොට රැගෙන එන ලදුව බලයලත් වෙළෙඳුන්ගේ වෙත ඉදිරිපත් කරන ලද අනුමත විදේශ ව්‍යවහාර මුදල්
- ඇ. ගිණුමේ පවතින අරමුදල් සඳහා විදේශ ව්‍යවහාර මුදලින් ගෙවන පොලිය

4.2 හර කිරීම්

- අ. විනිමය පාලක වෙත යොමු නොකර ශ්‍රී ලංකාවෙන් පිටතට කරන දේශප්‍රත්‍යාවර්තන
- ආ. ගිණුම් හිමියාගේ දේශීය වියදම් සඳහා විදේශ ව්‍යවහාර මුදලින් හෝ රුපියල්වලින් සිදුකරන ආපසු ලබාගැනීම්.
- ඇ. ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කර රාජ්‍ය දූත රුපියල් ගිණුම් (DRA) වලට කෙරෙන මාරු කිරීම්

5. රාජ්‍ය දූත රුපියල් ගිණුම්වලට (DRA) සිදු කෙරෙන බැරකිරීම් හා හර කිරීම් පහත පරිදි සීමා විය යුතුය.

5.1 බැර කිරීම්

- අ. ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කර, රාජ්‍ය දූත විදේශ ව්‍යවහාර මුදල් ගිණුම්වලින් කෙරෙන මාරු කිරීම්
- ආ. ගිණුමේ පවතින අරමුදල් සඳහා රුපියල්වලින් ගෙවන පොලිය
- ඇ. ශ්‍රී ලංකාවේ ඕනෑම පුද්ගලයෙකුගෙන් හෝ ආයතනයකින් ගිණුම් හිමියාට/හිමියන්ට ලැබෙන ප්‍රතිලාභ, ප්‍රතිපූර්ණයන් සහ ගෙවීම්

5.2 හර කිරීම

- අ. ගිණුම් හිමියාගේ/ හිමියන්ගේ දේශීය වියදම්
- ආ. විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය මගින් අනුමත කරන ලද වෙනත් ඕනෑම ගනුදෙනුවක්
- ඇ. විනිමය පාලකගේ පූර්ව අනුමැතිය ඇතිව ශ්‍රී ලංකාවෙන් පිටතට සිදු කරන ප්‍රේෂණ

6. විනිමය පාලකගේ අනුමැතිය නොමැතිව, රාජ්‍ය දූත රුපියල් ගිණුම්වලින් රාජ්‍ය දූත විදේශ ව්‍යවහාර මුදල් ගිණුම්වලට අරමුදල් මාරු කිරීමට අවසර දෙනු නොලැබේ.
7. ශ්‍රී ලංකාවේ විදේශ රාජ්‍ය දූත කාර්යාලයක් හෝ රාජ්‍ය දූතයන් සහ/ හෝ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් විසින්, ඔවුන්ගේ රාජ්‍ය දූත විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් හෝ විදේශීය මුදල් බැංකු ඒකක ගිණුම් තුළින් හැරුණු කොට, ශ්‍රී ලංකාවෙන් පිටතට අරමුදල් ප්‍රේෂණය කිරීම හෝ විදේශ විනිමයවලින් සිදු කරන වෙනත් ඕනෑම ගෙවීමක් සඳහා අවසර දෙනු නොලැබේ.
8. විදේශ තානාපති හා අනෙකුත් දූත කාර්යාල සඳහා බාහිර හා අභ්‍යන්තර ගිණුම් පහසුකම් ලබාදුන් 1964 සැප්තැම්බර් 15 දිනැති සම්බන්ධ අංක ED/35/64(E) දරන මෙහෙයුම් උපදෙස් මෙමගින් ඉල්ලා අස්කරගනු ලැබේ. තවද, බාහිර ගිණුම්වල පවතින ශේෂයන් විදේශ ව්‍යවහාර මුදල් බවට පරිවර්තනය කර මෙහි අන්තර්ගත විධානයන්ට අනුකූලව ආරම්භ කිරීමට නියමිත රාජ්‍ය දූත විදේශ ව්‍යවහාර මුදල් ගිණුම්වලට බැර කළ හැකි අතර අභ්‍යන්තර ගිණුම්වල පවතින ශේෂයන් රාජ්‍ය දූත රුපියල් ගිණුම්වලට බැර කළ හැකිය.
9. මෙම විධානයන්හි අභිමතාර්ථයන් සඳහා,
 - (i) “රාජ්‍ය දූත කාර්යාල” යනු තානාපති කාර්යාල, මහ කොමසාරිස් කාර්යාල, කොන්සල් කාර්යාල, එක්සත් ජාතීන්ගේ ස්ථිර කාර්යාල හෝ යුරෝපීය කොමිසමේ EU නියෝජිත මණ්ඩලය,
 - (ii) “රාජ්‍ය දූතයන්” යනු රාජ්‍ය දූත කාර්යාල විසින් නියෝජනය කරනු ලබන විදේශ රටක පුරවැසියන්ය.

මෙයට - විශ්වාසී,

පී.එච්.ඕ.වන්ද්‍රවංශ,
විනිමය පාලක

සම්බන්ධ අංකය: 06/04/12/2010

විනිමය පාලන දෙපාර්තමේන්තුව
2010 නොවැම්බර් 22

බලයලත් වෙළෙඳුන් වෙත විධානයන්,

හිතවත් මහත්මයාණෙනි/මහත්මියනි,

අන්තර්ජාතික විජාතික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම (NRNNFA)

පහත දක්වා ඇති බැර හා හර උපදෙස්වලට අනුකූලව, දේශීය බැංකු ඒකකවල අනුමත විදේශ ව්‍යවහාර මුදලින් අන්තර්ජාතික විජාතික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් (NRNNFA) විවෘත කිරීමට හා පවත්වාගෙන යාම සඳහා බලයලත් වෙළෙඳුන් හට අවසර ලබා දෙන බව මෙමගින් දැනුම් දෙනු ලැබේ.

2. සුදුසුකම්ලත් පුද්ගලයන්
තාවකාලික සංචාර සඳහා ශ්‍රී ලංකාවට පැමිණි හෝ පැමිණීමට අදහස් කරන විජාතිකයන්
3. ගිණුම් වර්ගය
ජංගම හෝ ඉතිරිකිරීමේ ගිණුම් ස්වරූපයෙන් පමණක් මෙම ගිණුම් විවෘත කළ හැකිය.

4. අවසරලත් බැර

- i. ගිණුම්හිමියා වෙනුවෙන් ලද ආමුඛ ප්‍රේෂණ
- ii. ගිණුම්හිමියා තාවකාලික සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ දී, අදාළ පරිදි ශ්‍රී ලංකා රේගුවට ප්‍රකාශ කොට රැගෙන ආ සංචාරක වෙක්පත්, බැංකු අණකර හෝ විදේශ ව්‍යවහාර මුදල් නෝට්ටු ආකාරයෙන් බලයලත් වෙළෙන්ඳා වෙත ඉදිරිපත් කරන ලද විදේශ ව්‍යවහාර මුදල්; එසේ වුවද එම සංචාරක වෙක්පත් ශ්‍රී ලංකාවෙන් පිටත දී නිකුත් කළ ඒවා විය යුතු අතර බැංකු අණකර ගිණුම් හිමියාගේ නමින් පිටසන් කර තිබිය යුතුය.
- iii. ගිණුමේ පවතින අරමුදල් මත ලැබෙන පොලිය
- iv. ගිණුම්හිමියාගේ හෝ තාවකාලික ශ්‍රී ලංකා සංචාරය සිදුකරනු ලබන්නේ යම් සමාගමක් වෙනුවෙන් වේ නම් එම සමාගමේ විදේශීය මුදල් බැංකු ඒකකයෙහි (FCBU) පවතින ගිණුමෙන් සිදු කරනු ලබන මාරු කිරීම්

5. අවසරලත් හර

- i. දේශීය වියදම් සඳහා ශ්‍රී ලංකා රුපියල්වලින් කරනු ලබන ආපසු ගැනීම්
- ii. විදේශ ව්‍යවහාර මුදලින් කරනු ලබන ආපසු ගැනීම්
- iii. ප්‍රතිමුඛ ප්‍රේෂණ

6. වාර්තා කිරීම

ඇමුණුමෙහි දක්වා ඇති ආකෘතියට අනුව, බලයලත් වෙළෙන්ඳන් විසින් පවත්වාගෙන යනු ලබන අනේවාසික විජාතික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් (NRNNFA) සම්බන්ධයෙන් මාසික වාර්තා එළඹෙන මාසයේ 15 වන දින හෝ එදිනට පෙර විනිමය පාලන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතුය.

මෙයට - විශ්වාසී,
 පී.එච්.ඕ.වන්දවංශ,
 විනිමය පාලක

ඇමුණුම

අනේවාසික විජාතික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් (NRNNFA) හි මාසික ප්‍රකාශනය

බැංකුවේ නම :
 මාසය සඳහා

මුදල් වර්ගය	ගිණුම් සංඛ්‍යාව	මාසය ආරම්භයේ පැවති ආරම්භක ශේෂය	මාසය තුළ සිදු කළ මුළු බැරකිරීම්	මාසය තුළ සිදු කළ මුළු හර කිරීම්		මාසය අවසානයේ පැවති අවසාන ශේෂය
				විදේශ මුදලින්	රුපියල්වලින්	

සම්බන්ධ අංකය: 06/04/13/2010

විනිමය පාලන දෙපාර්තමේන්තුව
2010 නොවැම්බර් 22

බලයලත් වෙළෙඳුන් වෙත විධානයන්,
හිතවත් මහත්මයාණෙනි/මහත්මියනි,

මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳුන් සඳහා විදේශ ව්‍යවහාර මුදල් ගිණුම්

ශ්‍රී ලංකාව මැණික් හා ස්වර්ණාභරණ නිෂ්පාදනය, වෙළෙඳාම හා සිල්ලර කටයුතු සඳහා කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ ප්‍රතිපත්තිමය අරමුණ සඳහා පහසුකම් සැලසීමේ උපාය මාර්ගයක් ලෙස මැණික් සහ/ හෝ ස්වර්ණාභරණ වක්‍ර සහ සෘජු අපනයනකරුවන් සඳහා පවතින විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් පහසුකම්, මැණික් සහ/ හෝ ස්වර්ණාභරණ ආනයනකරුවන් සඳහා ද පුළුල් කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව සිය දේශීය බැංකු ඒකකවල “මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳුන් සඳහා විදේශ ව්‍යවහාර මුදල් ගිණුම්” ආරම්භ කිරීමට හා පවත්වාගෙන යාමට පහත සඳහන් නියමයන් හා කොන්දේසිවලට යටත්ව බලයලත් වෙළෙඳුන් වෙත මෙයින් අවසර දෙනු ලැබේ.

2. සුදුසුකම් ලබන පුද්ගලයින්

- අ. මැණික් සහ/ හෝ ස්වර්ණාභරණ අපනයනය
 - ආ. මැණික් සහ/ හෝ ස්වර්ණාභරණ ආනයනය
 - ඇ. අපනයනකරුවන් වෙත නිමි හෝ නොනිමි මැණික් සහ/ හෝ ස්වර්ණාභරණ සැපයීම
- යන කටයුතුවල නියැලෙන තනි පුද්ගලයින්, ආයතන සහ සමාගම්

3. අවසරලත් ගිණුම් වර්ගය

වෙක්පත් නිකුත් කළ නොහැකි, ඉතුරුම් හෝ ස්ථාවර තැන්පතු ගිණුම්

4. ගිණුම් ආරම්භ කිරීම

තනි පුද්ගලයා, ආයතනය හෝ සමාගම බලපත්‍රලාභී මැණික් සහ/ හෝ ස්වර්ණාභරණ වෙළෙඳුන්ගේ බවට සනාථ කරමින් ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය වෙතින් සහතිකයක් ලබාගත යුතු වේ.

5. අවසරලත් බැර

- අ. මැණික් සහ/ හෝ ස්වර්ණාභරණ අපනයනය වෙනුවෙන් අනුමත විදේශ ව්‍යවහාර මුදලින් බැංකු පද්ධතිය හරහා ලද ඉපැයීම්
- ආ. විදේශයන්හි දී මැණික් සහ/ හෝ ස්වර්ණාභරණ විකිණීමෙන් පසුව ගිණුම් හිමියා විසින් නිසි පරිදි ශ්‍රී ලංකා රේගුවට ප්‍රකාශ කොට මෙරටට ගෙනවිත් බලයලත් වෙළෙඳුන්හට ඉදිරිපත් කරන ඉපැයීම්
- ඇ. මැණික් සහ/ හෝ ස්වර්ණාභරණ වක්‍ර සහ/ හෝ සෘජු අපනයනකරුවන්හට අමුද්‍රව්‍ය සැපයීම වෙනුවෙන් මැණික් සහ/හෝ ස්වර්ණාභරණ ආනයනකරුවන්ට බැංකු අණකර හෝ බැංකු පැවරුම් ආකාරයෙන් දේශීය වශයෙන් ලැබෙන විදේශ විනිමය
- ඈ. මැණික් සහ/ හෝ ස්වර්ණාභරණ සෘජු අපනයනකරුවන්ට අමුද්‍රව්‍ය සැපයීම වෙනුවෙන් බැංකු අණකර සහ බැංකු පැවරුම් ආකාරයෙන් මැණික් සහ/හෝ ස්වර්ණාභරණ වක්‍ර අපනයනකරුවන් දේශීය වශයෙන් ලබන විදේශ විනිමය; සහ
- ඉ. ගිණුමේ ශේෂය මත ගෙවන පොලිය

6. අවසරලත් හර

- අ. 1998 අප්‍රේල් 08 දිනැති අංක 1022/6 දරන රජයේ ගැසට් පත්‍රයේ පළ කරන ලද 1969 අංක 01 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ පනවන ලද රෙගුලාසිවලට අනුකූලව මෙරටට ආනයනය කරනු ලබන කපා ඔප දැමූ හෝ රළු මැණික් ගල් හා වෙනත් අමුද්‍රව්‍ය සඳහා විදේශ මුදලින් කරනු ලබන ගෙවීම්
- ආ. විදේශයන්හි දී කපා ඔප දැමූ හෝ රළු මැණික් ගල් හා වෙනත් අමුද්‍රව්‍ය මිලට ගැනුම් සඳහා එක් වරකට ඇ.එ.ජ. ඩොලර් 50,000 කට නොවැඩි මුදලක් විදේශ ව්‍යවහාර මුදල් නෝට්ටුවලින් ආපසු ගැනීම්
- ඇ. ශ්‍රී ලංකාව තුළ දී සිදු කරන වියදම් සඳහා ශ්‍රී ලංකා රුපියල්වලින් මුදල් ආපසු ගැනීම් නිදහසේ සිදු කළ හැකි නමුත් එසේ ගන්නා ලද මුදල් විදේශ ව්‍යවහාර මුදල්වලට පරිවර්තනය කර නැවත ගිණුමට බැර කිරීම සිදු කළ නොහැක.
- ඈ. කපා ඔප දමන ලද හෝ රළු මැණික් ගල් හෝ ස්වර්ණාභරණ සැපයීම වෙනුවෙන් දේශීය සැපයුම්කරුවන්ට විදේශ ව්‍යවහාර මුදලින් කරන ගෙවීම්, බැංකු පැවරුම් සහ බැංකු අණකර ආකාරයෙන් සිදු කළ යුතුය.

7. අවම ශේෂ අවශ්‍යතාවය

මෙම යෝජනා ක්‍රමය යටතේ වන ගිණුමක් අවම වශයෙන් ඇ.එ.ජ.ඩොලර් 1,000 ක අවම ශේෂයක් සහිතව පවත්වාගෙන යා යුතුය.

8. වාර්තා කිරීමේ අවශ්‍යතාවය

බලයලත් වෙළෙඳුන් විසින් සම්බන්ධිත ආකෘතියට අනුව එක් එක් ගිණුම් පිළිබඳ ක්‍රමාසික වාර්තා, කාර්තුව අවසන් වී දින 15 ක් ඇතුළත විනිමය පාලන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතුය.

- 9. 2008 මැයි 29 දිනැති සම්බන්ධ අංක 06/04/04/2008 දරන මෙහෙයුම් උපදෙස් මෙයින් අවලංගු කරන අතර එකී යෝජනා ක්‍රමය යටතේ ආරම්භ කරන ලද ගිණුම් “මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳුන් සඳහා විදේශ ව්‍යවහාර මුදල් ගිණුම්” යනුවෙන් නැවත නම් කළ යුතුය.

මෙයට - විශ්වාසී,

පී.එච්.ඕ.වන්ද්‍රවංශ,
විනිමය පාලක

ඇමුණුම

බැංකුවේ නම :

..... කාර්තුව සඳහා

මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳුන් සඳහා විදේශ ව්‍යවහාර මුදල් ගිණුම

ගිණුම් අංකය	ගිණුම් හිමියාගේ නම	මුදල් වර්ගය	ආරම්භක ශේෂය	මුළු බැර කිරීම්	මුළු හර කිරීම්	අවසාන ශේෂය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය
අති විශේෂ

අංක 1685/2 - 2010 දෙසැම්බර් 21 වැනි අඟහරුවාදා - 2010.12.21
(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස : (I) වැනි ඡේදය - සාමාන්‍ය
රජයේ නිවේදන

විනිමය පාලන පනත (ලංකා ව්‍යවස්ථාදායක ප්‍රඥප්ති සංග්‍රහයේ 423 වැනි අධිකාරය වූ) යටතේ දැන්වීම

විනිමය පාලන පනතේ 7,10,11,15 සහ 30 (5) යන වගන්ති ප්‍රකාර අවසරය

අවසන් වරට 2002 අගෝස්තු 08 දිනැති අංක 1248/19 දරන රජයේ ගැසට් පත්‍රයේ පළ කරන ලද දැන්වීමෙන් සංශෝධනය කරන ලද 2002 අප්‍රේල් 19 දිනැති අංක 1232/14 දරන රජයේ ගැසට් පත්‍රයේ විනිමය පාලන පනත යටතේ පළ කරන ලද දැන්වීම තවදුරටත් පහත ආකාරයෙන් සංශෝධනය කෙරේ :-

- (i) 2 වැනි ඡේදයේ (iv) අයිතමයට පසුව පහත දැක්වෙන නව අයිතමය ඇතුළත් කිරීමෙන් ;
 - (v) ආරක්ෂක කළමනාකරණය, තක්සේරුකරණය සහ තනි පුද්ගලයන්ට හෝ පෞද්ගලික ආයතනයන්ට උපදේශන සැපයීම ඇතුළු ආරක්ෂක සේවා සැපයීම”
- (ii) 4 වැනි ඡේදයේ (ආ) සහ (ඇ) යන උප ඡේදයන්හි “කොටස් ආයෝජන බාහිර රුපියල් ගිණුම” යන වචන වෙනුවට “සුරැකුම්පත් ආයෝජන ගිණුම” යන වචන ආදේශ කිරීමෙන්.

2010 ක් වූ දෙසැම්බර් මස 21 වැනි දින,
කොළඹ දී ය.

පී.එච්.ඕ.වන්දුවංශ,
විනිමය පාලක.

01 - 17

ණය කාඩ්පත් මාර්ගෝපදේශ අංක: 01/2010

ණය කාඩ්පත් කර්මාන්තය හා සම්බන්ධ සේවා සපයන ආයතනයන්හි ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

ණය කාඩ්පත් මෙහෙයුම් මාර්ගෝපදේශ

I. මාර්ගෝපදේශ හඳුන්වා දීම

කාඩ්පත් භාවිතය මගින් භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සහ/හෝ මුදල් ලබාගැනීම පසුගිය වසර කිහිපය තුළදී, සැලකිය යුතු ලෙස වැඩි වූ අතර එයට ප්‍රධාන හේතුවක් වූයේ එදිනෙදා ගනුදෙනු පියවාගැනීම සඳහා ණය කාඩ්පත් භාවිතයට මහජනතාවගේ ඇති කැමැත්ත වර්ධනය වීමයි. ගනුදෙනුකරුට ඇති පහසුවත්, ගනුදෙනුවේ ඇති ආරක්ෂාකාරී බවත් මෙම වර්ධනය ඇති වීමට බලපා ඇත. විද්‍යුත් අලෙවි කවුළු ප්‍රමාණය වර්ධනය වීම, ණය කාඩ්පත් නිකුත් කරන්නන් ණය කාඩ්පත් භාවිතය ඉහළ නැංවීම සඳහා පිරිනමනු ලබන ත්‍යාග ක්‍රම සහ දිරිගැන්වීම් මෙම ඉහළ වර්ධනයට තවදුරටත් සාක්ෂි දරයි.

ගෙවීම් සහ පියවීම් පද්ධතියෙහි ආරක්ෂාකාරී බව, කාර්යක්ෂම බව, තරගකාරී බව සහ ස්ථායීතාව සහතික කිරීම සඳහා ජාතික ගෙවීම් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමටත්, ගෙවීම් සහ පියවීම් පද්ධති අවේක්ෂණ කටයුතු කිරීමටත් අවශ්‍යවන නීතිමය බලතල, 2005 අංක 28 දරණ ගෙවීම් සහ බේරුම් කිරීමේ පද්ධති පනත මගින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලබා දී ඇත. විද්‍යුත් ගෙවීම් ක්‍රම වැඩි දියුණු කිරීම මෙන්ම පාරිභෝගික ආරක්ෂාව සහතික කිරීම සඳහා වන කාලීන අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2009 ජූලි 31 වන දින සිට බලපැවැත්වෙන පරිදි 2009 අංක 1 දරණ ගෙවීම් කාඩ්පත් සේවා සැපයුම්කරුවන් සඳහා වූ රෙගුලාසි නිකුත් කරන ලදී. ගෙවීම් මාධ්‍යයක් ලෙස ණය කාඩ්පත් භාවිතා කිරීමේ දී ආරක්ෂිත, විශ්වසනීය සහ කාර්යක්ෂම ක්‍රියාවලියක් සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ණය කාඩ්පත් මෙහෙයුම් සඳහා වූ පනත සඳහන් මාර්ගෝපදේශ නිකුත් කරන ලදී.

ඉහත සඳහන් රෙගුලාසි පදනම් කරගෙන සකස් කරන ලද ණය කාඩ්පත් සඳහා වූ මෙම මෙහෙයුම් මාර්ගෝපදේශ, 2010 මාර්තු මස 01 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි ණය කාඩ්පත් ව්‍යාපාරයෙහි නියුතු සියළුම සේවා සැපයුම්කරුවන්හට අදාළ වනු ඇත.

මෙම මාර්ගෝපදේශවල සඳහන් වන ඒක වචන, බහු වචන සඳහා ද බහු වචන, ඒක වචන සඳහා ද වලංගු අතර පුරුෂ ලිංග වචන ස්ත්‍රී ලිංග වචන සඳහා ද අදාළ වේ.

2. ණය කාඩ්පත් අලෙවිකරණය

ණය කාඩ්පත් නිකුත් කිරීම මගින් කාඩ්පත් ලාභියෙකු (මෙහි මින් මතු “ගනුදෙනුකරු” ලෙස සඳහන් කරනු ලබන) සමඟ ගිවිසුම්ගත සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නා කාඩ්පත් නිකුත් කරන ආයතන (මෙහි මින් මතු “කාඩ්පත් නිකුත්කරන්නා” යනුවෙන් සඳහන් කරනු ලබන) විසින් තම ණය කාඩ්පත් මෙහෙයුම් සඳහා වෙළෙඳපොළ උපාය මාර්ග සැලසුම් කිරීමේ දී සහ ක්‍රියාත්මක කිරීමේ දී පහත සඳහන් මාර්ගෝපදේශයන්ට අනුකූලව කටයුතු කළ යුතුය.

- 2.1 අපේක්ෂිත හෝ වර්තමාන ගනුදෙනුකරුවන් සඳහා කාඩ්පත් ප්‍රවර්ධන ක්‍රියාවලියෙහි නිරත වීමට පෙර හෝ ඒ අතරතුර දී අලෙවිකරණ කාර්ය මණ්ඩලය විසින් ඔවුන්ගේ නිල හැඳුනුම්පත් ඉදිරිපත් කළ යුතුය.
- 2.2 කාඩ්පත් නිකුත්කරන්නා විසින් ඕනෑම ණය කාඩ්පත් අලෙවි ප්‍රවර්ධන ක්‍රියාවලියක දී හෝ ණය කාඩ්පත් මෙහෙයුම් හා සම්බන්ධ වෙනත් කවර අවස්ථාවක දී හෝ ගනුදෙනුකරුවන් හට ප්‍රතිලාභ, දිරිගැන්වීම් සහ තෑගි ලබාදෙන විටදී මෙන්ම අයකිරීම් හෝ ගාස්තු අඩු කිරීමක් සිදුකරන විට දී ද ඒ සියල්ල ලියවිල්ලක් මගින් (විද්‍යුත් හෝ මුද්‍රිත ආකාරයෙන්) පැහැදිලිව ගනුදෙනුකරු වෙත දැන්විය යුතු වේ.
- 2.3 ණය කාඩ්පත් හා සම්බන්ධ නියමයන් සහ කොන්දේසි ගනුදෙනුකරුට පැහැදිලිව ප්‍රකාශ කළ යුතු අතර, එම තොරතුරු ඉල්ලා සිටින අවස්ථාවක දී ඔවුන් වඩාත් කැමති භාෂා මාධ්‍යයකින් ලිඛිතව ඒවා ලබාදිය යුතුය. තවද කාඩ්පත් නිකුත්කරන්නන් විසින් මෙම නියමයන් සහ කොන්දේසි ඔවුන්ගේ වෙබ් අඩවිවල ප්‍රදර්ශනය කළ යුතුය.
- 2.4 කාඩ්පත් නිකුත්කරන්නන් විසින් ණය කාඩ්පත් මෙහෙයුම් සම්බන්ධ ඔවුන්ගේ වර්ගාධර්ම/ආයතනික ප්‍රතිපත්තිය අලෙවිකරණ ක්‍රියාවලියේ දී අනාවරණය කළ යුතු අතර, එම වර්ගාධර්ම/ආයතනික ප්‍රතිපත්තිය නිල වෙබ් අඩවිවල ප්‍රදර්ශනය කළ යුතුය.
- 2.5 කාඩ්පත් නිකුත් කරන ආයතනයන්හි අලෙවිකරණ කාර්ය මණ්ඩලය ගනුදෙනුකරුවන්ට ණය කාඩ්පතෙහි විශේෂාංග/හිමිවන ප්‍රතිලාභ මෙන්ම අවාසි පිළිබඳව ද සම්පූර්ණ විස්තරයක් ලබාදිය යුතු අතර, කාඩ්පත් නිකුත්කරන්නා විසින් එසේ ලබා නොදෙන කුමන හෝ විශේෂාංගයක්/ප්‍රතිලාභයක් පිළිබඳව අසත්‍ය තොරතුරු ප්‍රකාශ කිරීම නොකළ යුතුය.
- 2.6 නොමඟ යවන සුළු හෝ ආචාරධර්මයන්ට පටහැනි තොරතුරු/දැන්වීම් ඉදිරිපත් කිරීම හෝ ප්‍රසිද්ධ කිරීම නොකළ යුතුය.
- 2.7 කාඩ්පත් නිකුත්කරන්නන් විසින් කලින් වෙන්කරවා ගන්නා ලද වේලාවන්වලදී හැර, ගනුදෙනුකරුවන්ට අපහසු වේලාවන්වලදී/කාර්යාල වේලාවන් තුළදී, ආක්‍රමණශීලී ආකාරයෙන් අලෙවිකරණ කටයුතුවල නොයෙදිය යුතුය.
- 2.8 කාඩ්පත් නිකුත්කරන්නන් විසින් ඔවුන්ගේ අලෙවිකරණ කාර්ය මණ්ඩල සඳහා විධිමත් පුහුණු සහ දැනුවත් කිරීමේ වැඩමුළු පැවැත්විය යුතු අතර එම වැඩමුළු තුළින් ගනුදෙනුකරුවන්ගෙන් අයකරන ගාස්තු, ආරක්ෂාකාරී ක්‍රියා

පිළිවෙත්, ආරවුල්/පැමිණිලි විසඳුම් ක්‍රියාවලිය ආදී තොරතුරු ඇතුළත්ව ණය කාඩ්පත් මෙහෙයුම් හා සම්බන්ධ සියළු අංශයන් පිළිබඳව අවබෝධයක් ලබා දිය යුතුය.

3. ණය කාඩ්පත් නිකුත් කිරීම

අ. ප්‍රධාන ණය කාඩ්පත් නිකුත් කිරීම

- 3.1 ණය කාඩ්පතක් නිකුත් කළ හැකි වන්නේ පහත සඳහන් සුදුසුකම් සපුරාලන තනි පුද්ගලයෙකුට පමණි.
 - කාඩ්පතක් සඳහා අයදුම්කරන දිනයට වයස අවු.18 ඉක්ම වූ සහ මූල්‍යමය ස්වාධීනත්වයක් ඇති ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු හෝ ස්ථීර පදිංචිකරුවෙකු;
 - ශ්‍රී ලංකාවේ පදිංචිකරුවෙකු නොවන නමුත් අන්තර්ජාතික විදේශ මුදල් ගිණුමක්/න්තර්ජාතික විදේශ මුදල් ගිණුමක්/න්තර්ජාතික විජාතික විදේශ මුදල් ගිණුමක්/අක්වෙරළ බැංකු ඒකක ගිණුමක් පවත්වා ගෙන යන්නා වූ හා ණය කාඩ්පතට අදාළ ගෙවීම් මෙම ගිණුම් මගින් විදේශ මුදලින් සිදු කරන්නා වූ අයෙකු.
- 3.2 කාඩ්පත් නිකුත්කරන්නන් විසින් ගනුදෙනුකරුවන් හඳුනාගැනීම (Know Your Customer) පිළිබඳ අවධානයෙන් සම්පූර්ණ කිරීමේ වගකීම දැරිය යුතු අතර ඒ පිළිබඳ ලියකියවිලි සුරක්ෂිතව තබා ගත යුතුය.
- 3.3 කාඩ්පත් නිකුත්කරන්නන් විසින් බැංකු පනතෙහි සහ මූල්‍ය සමාගම් පනතෙහි විධිවිධාන උල්ලංඝනය වන ආකාරයට ගනුදෙනුකරුවන්ගෙන් කිසිවිටෙක, කිසි අයුරකින් තැන්පතු ලෙස අරමුදල් බාර නොගත යුතුය.
- 3.4 කාඩ්පත් නිකුත්කරන්නන් විසින් අපේක්ෂිත ගනුදෙනුකරුවෙකු සඳහා ණය කාඩ්පතක් නිකුත් කළ යුත්තේ නිසි ලෙස සම්පූර්ණ කර අත්සන් කරන ලද අයදුම්පත්‍රයක් සහ එයට අදාළ ලියකියවිලි ලබා ගැනීමෙන් පසුවය. කලින් අනුමත කරන ලද කාඩ්පත් සක්‍රීය කළ යුත්තේ ගනුදෙනුකරුවන්ගෙන් ලිඛිත පිළිගැනීමක් ලැබුණු පසුවය. තවද ගනුදෙනුකරුවෙකුගෙන් විශේෂ ඉල්ලීමක් නොමැතිව කාඩ්පත් නිකුත් නොකළ යුතුය.
- 3.5 කාඩ්පත් නිකුත්කරන්නන් ගනුදෙනුකරුවන්ගේ ණය යෝග්‍යතාවය පිරික්සීමේ දී උපරිම සැලකිල්ලක් දැක්විය යුතුය. ණය කාඩ්පතක් නිකුත් කිරීමට ප්‍රථම ගනුදෙනුකරුගේ ණය යෝග්‍යතාවය තක්සේරු කිරීම සඳහා සියළුම යුක්ති සහගත සහ විශ්වසනීය ක්‍රම භාවිතා කරමින් ණය අවදානම පිළිබඳව ස්වාධීන තක්සේරුවක් කළ යුතු වේ. කාඩ්පත් නිකුත්කරන්නන් විසින් ගනුදෙනුකරුවන්ගේ ණය යෝග්‍යතාවය පිරික්සීම සඳහා ණය තොරතුරු කාර්යාංශයෙන් අදාළ තොරතුරු ලබා ගත යුතු වේ.
- 3.6 තමාගෙන් හෝ වෙනත් ණය කාඩ්පත් නිකුත්කරන ආයතනයකින් හෝ ණය කාඩ්පතක් ලබාගැනීමට ඉදිරිපත් කරන ලද ආදායම් වාර්තා නැවත ඉදිරිපත් කරමින්, ගනුදෙනුකරුවෙකු විසින් තවත් ණය කාඩ්පතක් ලබා ගැනීමට අයදුම්කර ඇති විට, එම ගනුදෙනුකරු විසින් නොගෙවා ඇති සමස්ථ ණය ප්‍රමාණය නොසලකා හැර නැවත ණය කාඩ්පතක් නිකුත් කිරීම නොකළ යුතුය.
- 3.7 ගනුදෙනුකරුගේ ණය සීමාව තීරණය කිරීමේ දී, ණය තොරතුරු කාර්යාංශයෙන් ලබාගන්නා ලද තොරතුරු සහ ගනුදෙනුකරුගේ ස්වයං ප්‍රකාශ මූලික කර ගනිමින් ගනුදෙනුකරු සතු සියළු ණය කාඩ්පත්වලට අදාළව බුක්ති විඳින සම්පූර්ණ ණය සීමාවන් පිළිබඳ සලකා බැලීමට කාඩ්පත් නිකුත්කරන්නන් පියවර ගත යුතුය.
- 3.8 ගනුදෙනුකරුවකුගේ දැනට පවත්නා ණය සීමාව, එම ගනුදෙනුකරුගේ ඉල්ලීම මත, අවධානයෙන් ස්වභාවය පදනම් කර ගනිමින් උපරිම මාස 6 ක කාලසීමාවකට යටත්ව තාවකාලිකව ඉහළ දැමීමට කාඩ්පත් නිකුත් කරන්නන්ට හැකියාව ඇත. කෙසේ වෙතත්, එලෙස ණය සීමාව ඉහළ දැමීමේ දී එම වැඩිවන ණය සීමාවට අදාළ වන වගකීම් පියවීමට ගනුදෙනුකරුගේ ඇති හැකියාව පිළිබඳව කාඩ්පත් නිකුත්කරන්නා සෑහීමකට පත් විය යුතුය.
- 3.9 කාඩ්පත් නිකුත්කරන්නන් විසින් ගනුදෙනුකරුට ලිඛිත දැනුම් දීමකින් තොරව ණය කාඩ්පත්වල වර්ගය/ණය සීමාව උසස් කිරීම සහ/හෝ ඉහළ නැංවීම නොකළ යුතුය.
- 3.10 ගනුදෙනුකරුට ණය කාඩ්පත් නිකුත් කරන අවස්ථාවේ දී ණය කාඩ්පත් සම්බන්ධ නියමයන් සහ කොන්දේසි පැහැදිලිව සන්නිවේදනය කළයුතු අතර, අලෙවිකරණ ක්‍රියාවලිය තුළදී එම තොරතුරු ලබා දී තිබුණ ද ගනුදෙනුකරු වඩාත් කැමති භාෂාවකින් කියවීමට හැකි ප්‍රමාණයේ පැහැදිලි අකුරුවලින් එම තොරතුරු ලිඛිතව ද ඉදිරිපත් කළ යුතුය.
- 3.11 ගනුදෙනුකරුගේ අයිතිවාසිකම් අසාධාරණ ලෙස අවහිර කරන නියමයන්, තහංචි, වගන්ති හෝ නියෝග කිසිවක් අදාළ ගිවිසුමක/සම්මුතියක නීති සහ කොන්දේසිවලට ඇතුළත් නොකළ යුතුය.

- 3.12 කාඩ්පත් නිකුත්කරන්නන් විසින් පහත සඳහන් තොරතුරු සරල බසින්, ලිඛිතව (විද්‍යුත් මාර්ගයෙන් හෝ ලියවිල්ලකින්) ගනුදෙනුකරුවන්ගේ දැනගැනීම සඳහා ඉදිරිපත් කළ යුතු අතර සිය වෙබ් අඩවි ඔස්සේද එම තොරතුරු ප්‍රසිද්ධ කළ යුතුය.
 - i. ගනුදෙනුකරුවන්ට සපයන ප්‍රතිලාභ/සේවාවන්;
 - ii. කාඩ්පත් භාවිතයේ දී ගනුදෙනුකරුවන් දැනගත යුතු නියමයන්, කොන්දේසි මෙන්ම ණය කාඩ්පත් සම්බන්ධ වැදගත් තොරතුරු සහ අවදානම් ප්‍රතිවිපාක;
 - iii. ප්‍රධාන සහ අතිරේක ගනුදෙනුකරුවන්ගේ අයිතිවාසිකම්, වගකීම් සහ බැඳීම්;
 - iv. සම්බන්ධතා ගාස්තු, වාර්ෂික ගාස්තු, පරිපාලන හා පරිහරණ ගාස්තු හෝ ගනුදෙනුකරු විසින් ගෙවිය යුතු අනෙකුත් ගාස්තු;
 - v. මුදල් අත්තිකාරම් සීමාව සහ ඊට අදාළ ගාස්තු;
 - vi. පොලී රහිත කාල සීමාව (සහන කාලය);
 - vii. ගෙවිය යුතු අවම මුදල (අවම ගෙවීම) ගණනය කරන ක්‍රමවේදය;
 - viii. චක්‍රීය ණය මුදල් (අවම ගෙවීම කල පසු ඉතිරිවන හිඟ ශේෂය) සහ මුදල් අත්තිකාරම් සඳහා හිඟ පොලිය ගණනය කරන ක්‍රමවේදය, වාර්ෂික පොලී අනුපාතයන් සහ ගනුදෙනුකරුවන් විසින් දැරිය යුතු දඩ/ගාස්තු ආදිය, හිඟ පොලිය ගණනය කරන ක්‍රමවේදය උදාහරණ මගින් පැහැදිලි ලෙස දැක්විය යුතුය;
 - ix. ප්‍රමාද ගෙවීම් ගාස්තු සහ එවැනි ගාස්තු ගණනය කරන ක්‍රමවේදය උදාහරණ සහිතව;
 - x. ගනුදෙනුකරු විසින් ගෙවිය යුතු අවම ගෙවීම ඉක්මවන පරිදි අදාළ බිල්පතෙන් කොටසක් ගෙවා ඇති විට පොලිය ගණනය කරන ක්‍රමවේදය උදාහරණ සහිතව;
 - xi. නැතිවූ, සොරකම් කරන ලද හෝ විනාශ වූ ණය කාඩ්පත් සහ අනෙකුත් පැමිණිලි සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියා පිළිවෙත සහ එම පැමිණිලි සම්බන්ධව කටයුතු කිරීමට ගතවන කාලය;
 - xii. පැමිණිලි සම්බන්ධව කටයුතු කිරීමට වෙන්කරන ලද විශේෂ දුරකථන අංක;
 - xiii. නිත්‍යානුකූල බලයක් නැති තුන්වන පාර්ශවයක් විසින් ණය කාඩ්පත භාවිතා කළ අවස්ථාවකදී ගනුදෙනුකරුවන්ගේ වගකීම් සහ අයිතිවාසිකම්;
 - xiv. ණය කාඩ්පත් ගනුදෙනුවක් සම්බන්ධයෙන් විෂමතාවක්/ආරවුලක් ඇති වූ විට ඒ පිළිබඳව අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය;
 - xv. ණය ගෙවීම පැහැර හැරීම නිසා ගනුදෙනුකරුවන්ට සිදුවන අවාසි; එනම් ණය තොරතුරු කාර්යාංශයට තොරතුරු වාර්තා කිරීම යනාදිය;
 - xvi. ණය කාඩ්පත් අවලංගු කිරීමේ ක්‍රියා පිළිවෙත.
- 3.13 ණය කාඩ්පත් භාවිතා කරමින් ඉඩම් හෝ වෙනත් දේපළ මිලදී ගැනීම, ගනුදෙනුකරු හෝ වෙනත් තෙවන පාර්ශවයක් විසින් අත්පත් කරගත් ඕනෑම දේපළක් වෙනුවෙන් මාසික වාරික ගෙවීම් සහ/හෝ විනිමය පාලන පනත මගින් සහ අදාළ බලයලත් ආයතන විසින් නිකුත් කරන ලද නියෝග, නියාමන සහ මාර්ගෝපදේශවල විශේෂයෙන් දක්වා ඇති ප්‍රාග්ධන ගිණුම් පිළිබඳ ගනුදෙනු සඳහා ගනුදෙනුකරුවන් පෙළඹවීමක්/අනුබලදීමක් කාඩ්පත් නිකුත්කරන්නන් විසින් නොකළ යුතුය.
- 3.14 ශ්‍රී ලංකා නීතිය යටතේ වරදක් ලෙස සලකනු ලබන නීති විරෝධී කටයුතු සඳහා ණය කාඩ්පත් භාවිතා නොකළ යුතු බව කාඩ්පත් නිකුත්කරන්නන් විසින් තම නියමයන් සහ කොන්දේසිවල සඳහන් කළ යුතුය. එවැනි නීති විරෝධී කටයුතු සඳහා ගනුදෙනුකරුවෙක් විසින් ණය කාඩ්පතක් භාවිතා කරන බව දැන ගතහොත් කාඩ්පත් නිකුත්කරන්නන් විසින් එම ගනුදෙනුකරු සඳහා ලබා දී ඇති ණය කාඩ්පත් පහසුකම වහාම නවතා දමා එවැනි ගනුදෙනු සම්බන්ධයෙන් අදාළ තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුව වෙත දැන්විය යුතුය.

ආ. අතිරේක ණය කාඩ්පත් නිකුත් කිරීම

- 3.15 කාඩ්පත් නිකුත්කරන්නන් විසින් ප්‍රධාන/අතිරේක/එකතු කරන ලද (Principal/Supplementary/Add on) ගනුදෙනුකරුවන් වෙත කාඩ්පත් නිකුත් කිරීමේ දී කාඩ්පත්වල ගෙවීම් සම්බන්ධයෙන් වූ ඔවුන්ගේ වගකීම් පිළිබඳ පැහැදිලි උපදෙස් ලබාදිය යුතුය. තවද අතිරේක/එකතු කරන ලද ගනුදෙනුකරුවන්ගේ සියළුම ගෙවීම් පිළිබඳ වගකීම් අවසාන වශයෙන් ප්‍රධාන ගනුදෙනුකරු විසින් දැරිය යුතු බව ප්‍රධාන ගනුදෙනුකරුට දැනුම් දිය යුතු වේ.
- 3.16 වයස අවු 16-18 අතර පසුවන ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා හැර, අවු:18 ට අඩු පුද්ගලයින් වෙත අතිරේක හෝ එකතු කරන ලද (Supplementary/Add on Subsidiary) කාඩ්පත් නිකුත් නොකල යුතුය. වයස අවුරුදු 16-18

අතර ශිෂ්‍යයන් වෙත අධ්‍යාපන අරමුණු සඳහා කාඩ්පත් ලබාදිය යුත්තේ එම ශිෂ්‍යයන් ප්‍රධාන ගනුදෙනුකරුගේ සෘජු යැපෙන්නන් වන්නේ නම් පමණි.

4. පොලී අනුපාත සහ වෙනත් අයකිරීම්

- 4.1 ණය කාඩ්පත් භාවිතා කර භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ දී හා මුදල් අත්තිකාරම් ලබා ගැනීමේ දී කාඩ්පත් නිකුත්කරන්නන් විසින් අයකරනු ලබන පොලී අනුපාත සහ සේවා ගාස්තු, වාර්ෂික පදනමින් වෙන් වෙන් වශයෙන් දැක්විය යුතුය.
- 4.2 කාඩ්පත් නිකුත්කරන්නන් විසින් කාඩ්පත් නිකුත් කරන අවස්ථාවේ දී ප්‍රකාශ නොකරන ලද කිසියම් මුදලක්, ගනුදෙනුකරුට පූර්ව දැනුම් දීමකින් තොරව, අය නොකළ යුතුය. එසේ වුවත්, මෙම කොන්දේසිය කලින් කලට රජයෙන් හෝ වෙනත් ව්‍යවස්ථාපිත බලධරයෙකු විසින් පනවනු ලැබිය හැකි බදු හෝ ගාස්තුවලට අදාළ නොවේ.
- 4.3 ගාස්තු අයකරනු ලබන නව සේවාවන් හඳුන්වාදීමට පෙර ගනුදෙනුකරුට පූර්ව දැනුම් දීමක් කළ යුතුය.
- 4.4 අය කිරීම්/ගාස්තුවල, පොලී අනුපාතවල හෝ නියමයන් හා කොන්දේසිවල සහ දිරිගැන්වීම් සම්බන්ධයෙන් කරනු ලබන සංශෝධන සියළුම සක්‍රීය ගනුදෙනුකරුවන් වෙත එම සංශෝධන ක්‍රියාත්මක වීමට අවම වශයෙන් දින 10 කටවත් පෙර පහසුවෙන් කියවීමට හැකි ප්‍රමාණයේ අකුරුවලින් ලිඛිතව/විද්‍යුත් මාර්ගයෙන් දැනුම් දිය යුතුය.

5. බිල්පත් පිළිබඳ ක්‍රියා පිළිවෙත

- 5.1 ණය කාඩ්පත් නිකුත්කරන්නන් විසින්, සිය සක්‍රීය ගනුදෙනුකරුවන් වෙත, ඔවුන්ගේ බිල්පත්වල කාල වක්‍රය අවසානයේ දී අදාළ කාලය තුළ සිදුකරන ලද ගනුදෙනු ඇතුළත් බිල්පත් ලිඛිතව හෝ විද්‍යුත් ක්‍රම මගින් යැවීමට කටයුතු කළ යුතුය. එම බිල්පත් මගින් පහත සඳහන් තොරතුරු පැහැදිලිව අනාවරණය කළ යුතුය.
 - i. ගනුදෙනුව කල දිනය, වෙළෙන්දාගේ නම, මුදල් වර්ගය සහ වටිනාකම;
 - ii. පොලිය එකතුවීම ආරම්භවන දිනය;
 - iii. ගනුදෙනුකරුට දැරීමට සිදුවන ගාස්තු ගණනය කරන ක්‍රමවේදය;
 - iv. ගනුදෙනුකරු විසින් ගෙවිය යුතු වන අවම මුදල;
 - v. අවම මුදල ගෙවීමට නියමිත දිනය;
 - vi. භාණ්ඩ/සේවා මිලදී ගැනීම සහ මුදල් අත්තිකාරම් සඳහා අදාළ වාර්ෂික පොලී ප්‍රතිශතයන් (එම ගාස්තු වෙන වෙනම දැක්විය යුතුය);
 - vii. ප්‍රමාද වී කරනු ලබන ගෙවීම් සඳහා අයකරන දඩ මුදල් සහ පොලී ගාස්තු;
 - viii. ගෙවීම් සිදුකළ හැකි මාධ්‍යයන් (උදා: මුදල් මගින්, සෘජු ගිණුම් හර කිරීමෙන්, චෙක්පත් මගින්, ගිණුම්වලින් මාරුකිරීමේ පහසුකම මගින්);
 - ix. එක් එක් ගෙවීම් මාධ්‍යය මගින් ගෙවීම් කිරීමේ දී නිෂ්කාශනය සඳහා ගතවන දින ගණන සහ ඒ සඳහා යම් ගාස්තුවක් අය කෙරේ නම් ඒ පිළිබඳ විස්තර;
 - x. විදේශ මුදලින් කරන ගනුදෙනුවලදී එම ගනුදෙනුවල විදේශ මුදල් වටිනාකම සහ ඊට අදාළ ශ්‍රී ලංකා රුපියල් වටිනාකම.

බිල්පතෙහි ආකෘතියක් කාඩ්පත් නිකුත්කරන්නා විසින් තම වෙබ් අඩවිය ඔස්සේ භාෂා තුනෙන්ම ප්‍රදර්ශනය කළ යුතුය.

- 5.2 කාඩ්පත් නිකුත්කරන්නන් විසින් තම සක්‍රීය ගනුදෙනුකරුවන්ගේ බිල්පත් කාලවක්‍රයන් අවසානයේ දී, අදාළ බිල්පත් ගෙවීමට නියමිත දිනට දින 14 කට වත් පෙර, ඔවුන්ට යැවිය යුතුය.
- 5.3 වර්තමාන බිල්පත නොලැබීම සම්බන්ධයෙන් යම් ගනුදෙනුකරුවෙකුගෙන් පැමිණිල්ලක් ලැබුණ විට, එම බිල්පතෙහි පිටපතක් ගාස්තු අය කිරීමකින් තොරව, පැමිණිල්ල ලත් දිනයේ සිට කලැන්ඩර් දින 10 ක් ඇතුළත එම ගනුදෙනුකරුට යැවිය යුතුය.

- 5.4 කාඩ්පත් නිකුත්කරන්නන් විසින් තම ව්‍යාපාර සැලසුම් සහ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවයන් සැලකිල්ලට ගනිමින් නම්කරන ලද බැංකු ශාඛා, එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන, වෙක්පත් රැස්කරන පෙට්ටි සහ අනෙකුත් ඉලෙක්ට්‍රොනික මාධ්‍යයන් මගින් බිල්පත් සඳහා කරන ලද ගෙවීම් රැස්කිරීම සඳහා පරිපූර්ණ සහ පහසු ක්‍රමවේදයක් සැකසිය යුතුය.
- 5.5 බිල්පතක් ගෙවීම සඳහා ඉදිරිපත් කරන ලද වෙක්පතක් අගරු වූ විට ඒ පිළිබඳව කාඩ්පත් නිකුත්කරන්නා විසින් වැඩ කරන දින 7 ක් ඇතුළත ගනුදෙනුකරුට දැනුම් දිය යුතුය. බිල්පත් ගෙවීමට නියමිත කාලය තුළ බාර දුන් එහෙත් නියමිත දිනට පසුව නිෂ්කාශනය වූ වෙක්පත් සම්බන්ධයෙන් කාඩ්පත් නිකුත්කරන්නා විසින් ගනුදෙනුකරුගෙන් දඩ මුදල් අය නොකළ යුතුය.
- 5.6 ශ්‍රී ලංකා මහ බැංකුව/රජය විසින් වර්ෂය ආරම්භයේදීම ප්‍රකාශයට පත්කරන ලද/ගැසට් කරන ලද රජයේ/බැංකු නිවාඩු දිනයන් හෝ සෙනසුරාදා හෝ ඉරිදා දිනයන් “බිල්පත් ගෙවීම සඳහා නියමිත දිනයන්” ලෙස බිල්පත්වල සඳහන් නොකිරීමට කාඩ්පත් නිකුත්කරන්නන් විසින් වගබලා ගත යුතුය. කෙසේ වුවත් මෙම කොන්දේසිය පිළිපැදීමට නොහැකි අවස්ථාවල ගෙවීමට නියමිත දිනය නිවාඩු දිනයකට යෙදේ නම් ගෙවිය යුතු දිනය පැහැදිලිව බිල්පතෙහි සඳහන් කළ යුතුය.

6. එකතු කිරීමේ/අයකිරීමේ ක්‍රමවේදය

- 6.1 ණය කාඩ්පත් ගනුදෙනු සම්බන්ධයෙන් අයවිය යුතු මුදල් එකතු කිරීමේ දී කාඩ්පත් නිකුත්කරන්නන් විසින් විවක්ෂණශීලීව කටයුතු කළ යුතුය. කාඩ්පත් නිකුත්කරන්නන් විසින් මෙම ක්‍රියාවලියේ දී පොදු යහපතට හානිවන ක්‍රියාවන් නොකළ යුතු අතර, තම අයිතිවාසිකම් රැකීමේ දී අවංකව සහ සද්භාවයෙන් කටයුතු කළ යුතුය.
- 6.2 කාඩ්පත් නිකුත්කරන්නන් අය කිරීම් සම්බන්ධයෙන් යවන ලිපි ගනුදෙනුකරු විසින් අවසන් වරට දන්වා ඇති ලිපිනයට යැවීමට වගබලා ගතයුතු අතර, එම ලිපිවල කාඩ්පත නිකුත් කරන ආයතනයේ අදාළ නිලධාරියාගේ නිල නාමය, දුරකථන අංකය (හෝ අංක) සහ රාජකාරී ලිපිනය ඇතුළත් කළ යුතුය.
- 6.3 අයකිරීම් ක්‍රියාවලියේ දී ගනුදෙනුකරුට හෝ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට, නිර්දේශකයින්ට හෝ මිත්‍රයින්ට වාචිකව හෝ ශාරීරිකව හිරිහැර කිරීම් සහ තරවටු කිරීම් සිදු නොවීමට කාඩ්පත් නිකුත්කරන්නන් වග බලාගත යුතුය.
- 6.4 ණය ආපසු ලබා ගැනීම පිළිබඳව යවන ලිපි සම්බන්ධයෙන් ගනුදෙනුකරුවන් විසින් ඉදිරිපත් කරනු ලබන විමසීම්වලට සාධාරණ කාලසීමාවක් තුළදී ප්‍රතිචාර දැක්වීමට කාඩ්පත් නිකුත්කරන්නන් වග බලාගත යුතු වේ. ගනුදෙනුකරුවන් විසින් කරනු ලබන විමසීම් සඳහා ප්‍රතිචාර දැක්වීමට ගතවන කාලය වර්ගාධර්ම මාලාව තුළ අඩංගු කළ යුතු වන අතර ඒ පිළිබඳව ගනුදෙනුකරුවන් දැනුවත් කර තිබිය යුතුය.
- 6.5 ගනුදෙනුකරුවන් විසින් පැහැර හරිනු ලබන ණය මුදල් ආපසු ලබාගැනීම සඳහා කාඩ්පත් නිකුත්කරන්නා විසින් අනුග මනය කරනු ලබන ක්‍රමවේදය ණය කාඩ්පත් නිකුත් කරන අවස්ථාවේදී පැහැදිලිවම ගනුදෙනුකරුවන්ට ප්‍රකාශ කළයුතු වේ. ණය කාඩ්පත් ගෙවීම් පැහැර හැරීම් පිළිබඳ තොරතුරු තුන්වන පාර්ශ්වයන් වෙත අනාවරණය නොකළ යුතුය.

7. රහස්‍යභාවය සහ ගනුදෙනුකරුගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම

- 7.1 කාඩ්පත් නිකුත්කරන්නන් විසින් ගනුදෙනුකරුවන්ගේ තොරතුරුවල රහස්‍යභාවය ආරක්ෂා කළ යුතු වේ. එමෙන්ම ව්‍යාපාර ක්‍රියාවලියේ දී එම තොරතුරු භාවිතා කරන අලෙවිකරණ කාර්ය මණ්ඩලය, ණය ආපසු අයකරන නියෝජිතයින් හෝ කුමන හෝ තුන්වන පාර්ශ්වයක් විසින් එම තොරතුරුවල රහස්‍යභාවය ආරක්ෂා කිරීම පිළිබඳ වගකීම කාඩ්පත් නිකුත්කරන්නන් විසින් දැරිය යුතු වේ.
- 7.2 කාඩ්පත් නිකුත්කරන්නන් විසින් කාඩ්පත් නිකුත් කරන අවස්ථාවේ දී ලබාගන්නා ලද ගනුදෙනුකරු හා සම්බන්ධ තොරතුරු සහ ගනුදෙනුකරු සම්බන්ධ කර ගත හැකි විස්තර ගනුදෙනුකරුගේ පූර්ව අනුමැතියකින් තොරව වෙනත් පුද්ගලයෙකුට හෝ ආයතනයකට අනාවරණය නොකළ යුතුය. තුන්වන පාර්ශ්වයක් විසින් ගනුදෙනුකරු හා සම්බන්ධ තොරතුරු ඉල්ලා සිටින විට, කාඩ්පත් නිකුත්කරන්නන් විසින් එම තොරතුරු නීති උපදෙස් මත හා ගනුදෙනුවලට අදාළ රහස්‍යභාවය පිළිබඳ නීති උල්ලංඝනය නොවන පරිදි පමණක් ලබාදීමට කටයුතු කළ යුතුය.
- 7.3 ගනුදෙනුකරුවන්හට ණය කාඩ්පත් මත පදනම්ව, ඔවුන්ගේ විශේෂ ඉල්ලීමක් නොමැතිව ණය ප්‍රදානය කිරීම හෝ වෙනත් ණය පහසුකම් ලබාදීම නොකළ යුතුය.

8. ආරවුල් බේරුම් කිරීම

- 8.1 කාඩ්පත් නිකුත්කරන්නන් විසින්, ගනුදෙනුකරුවන්ගෙන් ලැබෙන පැමිණිලි ප්‍රමාණයට සරිලන අයුරින් ආරවුල් බේරුම් කිරීමේ මනා ක්‍රමවේදයක් සහ සේවා ක්‍රියාවලියක් පවත්වා ගත යුතුය. එමෙන්ම, එම පැමිණිලි අවම කාලසීමාවක් තුළදී විසඳීමට පියවර ගත යුතු වේ.
- 8.2 කාඩ්පත් නිකුත්කරන්නන් විසින් ආරවුල් බේරුම් කිරීමේ ක්‍රමවේදය තම නිල වෙබ් අඩවිය මගින් අනාවරණය කළ යුතුය. කාඩ්පත් නිකුත්කරන්නන්ගේ පැමිණිලි ලියාපදිංචි කිරීමේ මාර්ගගත ක්‍රියාවලියක් ද සැකසිය හැකිය. කාඩ්පත් නිකුත්කරන්නන් විසින් පැමිණිලිවල වර්තමාන තත්ත්වය දැනගත හැකි ක්‍රමයක් සැකසිය යුතු අතර, ඒ පිළිබඳව ගනුදෙනුකරුවන් දැනුවත් කළ යුතු වේ.
- 8.3 කාඩ්පත් නිකුත්කරන්නන් ගනුදෙනුකරුවන්ගේ ආරවුලට ලක් වී ඇති ගනුදෙනු බේරුම් කිරීමේ දී විසා, මාස්ටර් කාඩ්, ඇමෙක්ස් සහ අනෙකුත් ජාත්‍යන්තර කාඩ්පත් සංගම්වල නීතිරීතිවලට අනුව ගනුදෙනුවේ ස්වභාවය, දුර ප්‍රමාණය, කාල කලාප යනාදිය ගැන සැලකිලිමත් වෙමින් හැකි ඉක්මණින් ඒවා විසඳීමට කටයුතු කළ යුතුය.
- 8.4 මතභේදයට ලක් වූ ගනුදෙනුවක් විභාග කරන කාලසීමාව තුළ, ගනුදෙනුකරුට ණය කාඩ්පත භාවිතා කිරීමට ඉඩ දෙන්නේ ද යන්න සම්බන්ධයෙන් කාඩ්පත් නිකුත්කරන්නා විසින් ගනුදෙනුකරුට පැහැදිලිව දැන්විය යුතුය.
- 8.5 මතභේදයට ලක් වූ ගනුදෙනුවක් ගනුදෙනුකරුට වාසි සහගත ලෙස නිරාකරණය වුවහොත් අයකරන ලද පොලිය සහ වෙනත් ගාස්තු ආපසු ගෙවීමට කටයුතු කළ යුතු අතර, එකතු වූ පොලිය අයකර ගැනීමට හැකි වන්නේ කාඩ්පත් නිකුත්කරන්නාට වාසි වන අයුරින් එම ආරවුල නිරාකරණය වුවහොත් පමණි.
- 8.6 මතභේදයට ලක් වූ ගනුදෙනුවක් සම්බන්ධයෙන් වූ පැමිණිලි විභාගය ගනුදෙනුකරුට වාසි සහගත අයුරින් නිරාකරණය වුවහොත් කාඩ්පත් නිකුත්කරන්නා විසින් ආරවුලට භාජනය වූ ගනුදෙනු පිළිබඳ සාක්ෂි, කිසිම ගාස්තුවක් අය කිරීමකින් තොරව, ගනුදෙනුකරුට ලබා දිය යුතු වේ.

9. අලෙවිකරණ/අයකිරීමේ කාර්යයන් සහ වෙනත් මෙහෙයුම් සඳහා බාහිර සේවා ලබාගැනීම

- 9.1 කාඩ්පත් නිකුත්කරන්නන්ගේ අලෙවිකරණය, අයකිරීම් සහ කාඩ්පත් සකස් කිරීම, අයදුම්පත් පරීක්ෂා කිරීම සහ පණිවිඩ සේවා වැනි අනෙකුත් මෙහෙයුම් සඳහා තුන්වන පාර්ශ්වවල සේවය ලබා ගත හැකිය.
- 9.2 කාඩ්පත් නිකුත්කරන්නන් විසින් බාහිර සේවා සපයන්නන්ගේ වගකීම් හා බැඳීම් පැහැදිලිව අර්ථ දැක්විය යුතුය.
- 9.3 බාහිර සේවා සපයන්නන් විසින් ගනුදෙනුකරුවන්ගේ තොරතුරුවල රහස්‍යභාවය ආරක්ෂා කරන බවට කාඩ්පත් නිකුත්කරන්නන් විසින් සහතික විය යුතුය.
- 9.4 අලෙවිකරණයෙහි නියුතු බාහිර සේවා සපයන්නන් විසින් මෙම මාර්ගෝපදේශයන්හි දෙවන කොටසට අයත් වගන්ති පිළිපදින බවටත්, එකතු කිරීම්/අයකිරීම් අදාළ කටයුතුවල නියුතු බාහිර සේවා සපයන්නන් විසින් භයවන කොටසට අයත් වගන්ති පිළිපදින බවටත්, කාඩ්පත් නිකුත්කරන්නා සහතික කළ යුතුය.
- 9.5 ගනුදෙනුකරුවන් පෙළඹවීම, පහසු වේලාවන් තුළ ගනුදෙනුකරුවන් ඇමතීම, නිවැරදි නියමයන් සහ කොන්දේසි ගනුදෙනුකරුවන්ට දැන්වීම වැනි කරුණු කෙරෙහි තමාට ඇති වගකීම පිළිබඳව බාහිර සේවා සපයන ආයතනවල සේවකයන්ගේ නිසි අධ්‍යාපනයක් සහ පුහුණුවක් ලබා දී ඇති බවට කාඩ්පත් නිකුත්කරන්නා විසින් සහතික විය යුතුය.
- 9.6 බාහිර සේවා සපයන ආයතනයකට සේවය තවදුරටත් සැපයීමට නොහැකි බව කාඩ්පත් නිකුත්කරන්නාට වැටහී ගිය හොත් එම බාහිර සේවා සපයන ආයතනයෙහි සේවය ලබා ගැනීමෙන් ඉවත්ව, තම ව්‍යාපාරය කරගෙන යෑමට අවශ්‍ය ක්‍රමවේදයක් තිබිය යුතුය.

10. පහවා ඇති හිඟ රෙගුලාසිවලට අනුකූලව ක්‍රියා නොකිරීම සඳහා වූ ගාස්තුවක් අය කිරීමට ඇති හිමිකම

2009 අංක 1 දරන ගෙවීම් කාඩ්පත් සේවා සැපයුම්කරුවන් සඳහා වූ නියෝග යටතේ මෙම මාර්ගෝපදේශ උල්ලංඝනය කරන කාඩ්පත් නිකුත්කරන්නන්ගෙන්, හිඟ රෙගුලාසිවලට අනුකූලව කටයුතු නොකිරීමේ ගාස්තුවක් අය කිරීමේ බලය ශ්‍රී ලංකා මහ බැංකුව සතු වේ.

II. නීතිමය ප්‍රතිපාදන

- 11.1 කාඩ්පත් නිකුත්කරන්නන් විසින් ණය කාඩ්පත් මෙහෙයුම් සම්බන්ධ මනා නීතිමය පදනමක් මෙන්ම සුදුසු නීති සහ ක්‍රියා පිළිවෙත් පවත්වා ගත යුතුය.
- 11.2 නීති සහ ක්‍රියාදාමයන් මෙන් ම අදාළ පාර්ශ්වයන් (උදා: මූල්‍ය අත්පත්කරුවන්, කාඩ්පත් නිකුත්කරන්නන්, වෙළෙඳුන් සහ ගනුදෙනුකරුවන්) සමඟ ඇති ගිවිසුම්ගත සම්බන්ධතාවයන් ද වලංගු සහ බලාත්මක කළ හැකි ඒවා බවට තහවුරු කිරීම සඳහා සුදුසු ක්‍රියාවලි ඇති බවට සහතික විය යුතුය. තවද, දේශීය සහ විදේශීය ගනුදෙනු අනුමත කිරීම සහ නිෂ්කාශනය සහ පියවීම්, නියාමනය කිරීම සඳහා අවශ්‍ය පැහැදිලි නීති සහ ක්‍රියාදාමයන්, අදාළ වන පරිදි, අන්තර්ගත විය යුතුය.

12. ව්‍යාපාර අඛණ්ඩතාවය, අභ්‍යන්තර පාලනය සහ අනුගත වීම

- 12.1 කාඩ්පත් නිකුත්කරන්නන්ට මුහුණ දීමට සිදුවිය හැකි මූල්‍යමය සහ මූල්‍යමය නොවන අවදානම් අවම කර ගැනීම සඳහා මනා සහ විවක්ෂණශීලී කළමනාකරණ, පරිපාලනමය, ගිණුම්කරණ සහ පාලන ක්‍රමවේදයන් කාඩ්පත් නිකුත්කරන්නන් විසින් පවත්වා ගත යුතුය.
- 12.2 කාඩ්පත් නිකුත්කරන්නා, තමන් විසින් හඳුන්වා දෙනු ලබන නව නිපැයුම්/සේවාවන් පිළිබඳව අවදානම් විශ්ලේෂණයන් සහ ශක්‍යතා අධ්‍යයනයන් කළ යුතු වේ. එමෙන්ම පවත්නා තත්ත්වයන්හි වෙනසක් සිදුවූ අවස්ථාවන්හිදී කාඩ්පත් නිකුත්කරන්නා විසින් දැනට පවත්නා නිපැයුම්/සේවාවන්හි ආරක්ෂාව සහ අඛණ්ඩ බව පිළිබඳ අවදානම තක්සේරු කිරීම සඳහා තම අවදානම් පිළිබඳ සමාලෝචනයක් කළ යුතු වේ.
- 12.3 ව්‍යාපාරයේ සියළුම පද්ධතින් නිසි මට්ටමකින් පවත්වාගෙන යාම සඳහා ප්‍රමාණවත් මෙන්ම මනාව පුහුණු වූ දක්ෂ කාර්ය මණ්ඩලයක් සිටින බවට කාඩ්පත් නිකුත්කරන්නා විසින් වගබලා ගත යුතුය.
- 12.4 ණය කාඩ්පත් සම්බන්ධ වංචා පිළිබඳ දැනුවත් කිරීම සඳහා අවශ්‍ය යැයි හැඟෙන ණය කාඩ්පත් මෙහෙයුම් සහ කාඩ්පත් භාවිතා කළ යුතු නිසි පිළිවෙල හෝ වංචා අවදානම අවම කර ගැනීම සඳහා ණය කාඩ්පත් සැකසීම හා සම්බන්ධ තොරතුරු, ගනුදෙනුකරුවන්ට සහ අදාළ වෙළෙඳුන් වෙත දැනුම් දී තිබිය යුතු ය.
- 12.5 ක්‍රමවත්ව ක්‍රියා නොකිරීම, පද්ධති අවහිරතා සහ සම්ප්‍රේෂණ බිඳ වැටීම් හෝ ප්‍රමාදයන් සිදුවූ අවස්ථාවන් හි දී මෙහෙයුම්වල විශ්වසනීයත්වය, ජාලයෙහි සෘජු බව සහ ගනුදෙනුවල කාලීන බව ප්‍රමාණවත් මට්ටමකින් පවත්වාගෙන යාමට අවශ්‍ය පරිපූර්ණ, සවිස්තර සහ මනාව ලේඛනගත කළ මෙහෙයුම් සහ තාක්ෂණික ක්‍රමවේදයන් කාඩ්පත් නිකුත්කරන්නන් විසින් පවත්වාගත යුතුය. එමෙන්ම කාඩ්පත් නිකුත්කරන්නා විසින් අනපේක්ෂිත අවහිරතාවන්ට මුහුණ දීම සඳහා ප්‍රමාණවත් වන ඵලදායී, මනාව ලේඛනගත කළ සහ නිරන්තරයෙන් පරීක්ෂා කරනු ලබන ව්‍යාපාරික හදිසි අවස්ථා සැලසුමක් පවත්වා ගත යුතු ය.
- 12.6 ණය කාඩ්පත් පද්ධතියෙහි මෙහෙයුම්වලට බලපෑමක් ඇති වේ යැයි හැඟේ නම්, බාහිර සේවා සපයන ආයතන සමඟ පවත්නා සම්බන්ධතා කළමනාකරණයේදී, පරිපූර්ණ වූ සුපරීක්ෂණ සහ අවේක්ෂණ ක්‍රියාවලියක් කාඩ්පත් නිකුත්කරන්නා අනුගමනය කළ යුතුය.
- 12.7 පවත්නා මෙහෙයුම් කටයුතු අඛණ්ඩව පවත්වා ගෙන යෑමට ප්‍රමාණවත් ධාරිතාවයකින් යුතු ණය කාඩ්පත් මෙහෙයුම්වලට අදාළ තාක්ෂණික පද්ධති, කාඩ්පත් නිකුත්කරන්නා විසින් පවත්වා ගත යුතු අතර, ඒවා කලින් කල නිරීක්ෂණය කිරීම මෙන්ම අවශ්‍ය යැයි හැඟෙන විට වැඩි දියුණු කිරීම ද කළ යුතු වේ.
- 12.8 ණය කාඩ්පත් පද්ධතියෙහි මෙහෙයුම් කාර්යක්ෂමව, විශ්වසනීයව සහ ආරක්ෂිතව පවත්වාගෙන යෑම සඳහා ප්‍රමාණවත් නිෂ්කාශන හා පියවීම් ක්‍රමවේදයන් ණය කාඩ්පත් නිකුත්කරන්නා විසින් පවත්වා ගත යුතුය.
- 12.9 කාඩ්පත් නිකුත්කරන්නා විසින් ආරක්ෂාව පිළිබඳ අරමුණු, ප්‍රතිපත්ති සහ මෙහෙයුම් සේවා කටයුතු කලින් කල සමාලෝචනය කළ යුතු වේ.
- 12.10 කාඩ්පත් නිකුත්කරන්නා විසින් තම කටයුතු, පවත්නා නියෝග, මාර්ගෝපදේශ සහ වර්ගාධර්මවලට අනුකූලව මෙහෙයවීම පිළිබඳව වාර්ෂික ස්වයං පරීක්ෂාවක් කළ යුතුය. අභ්‍යන්තර විගණකයින්, අභ්‍යන්තර අනුකූලතා නිලධාරියෙකු (Internal Compliance Officer) හෝ පත්කරන ලද ස්වාධීන තක්සේරුකරුවෙකු විසින් ඔවුන්ගේ රාජකාරියෙහි කොටසක් ලෙස මෙම ස්වයං පරීක්ෂාව සිදු කළ යුතුය.

- 12.11 කාඩ්පත් නිකුත්කරන්නා විසින් හිමිකාරත්වය සහ කළමනාකරණ ව්‍යුහය වැනි සංවිධානාත්මක සැලසුම් මනාව නිර්වචනය කොට ලේඛනගත කළ යුතු අතර, අවපාලනයන් හා වංචාවන් ඇතිවීමේ සම්භාවිතාව අවම වන පරිදි සුදුසු රාජකාරි බෙදීම් සහ අභ්‍යන්තර පාලන ක්‍රමවේදයන් ක්‍රියාත්මක කළ යුතු වේ.
- 12.12 කාඩ්පත් නිකුත්කරන්නන් විසින් මෙම මාර්ගෝපදේශයන්ට හා ඔවුන්ගේ වර්ගාධර්මයන්ට අනුකූලව කටයුතු කිරීමට අවශ්‍ය වන ඵලදායී ක්‍රියාදාමයන් සහ පාලන ක්‍රම සකස් කරගත යුතුය.

13. පොදු කොන්දේසි

- 13.1 ශ්‍රී ලංකාව තුළ නිකුත් කරන ලද ජාත්‍යන්තර ණය කාඩ්පත් ශ්‍රී ලංකාව තුළ භාවිතා කළ විටදී, එම අදාළ නිෂ්කාශනයන් ශ්‍රී ලංකා රුපියල්වලින් සිදු කළ යුතු වේ. ශ්‍රී ලංකාව තුළ නිකුත් කරන ලද ජාත්‍යන්තර ණය කාඩ්පත් විදේශ රටකදී භාවිතා කිරීමේ දී හෝ විදේශ රටක දී නිකුත් කරන ලද ජාත්‍යන්තර ණය කාඩ්පත් ශ්‍රී ලංකාව තුළ භාවිතා කිරීමේ දී, නිෂ්කාශනය කිරීම බලධරයින් විසින් අනුමත කරන ලද විදේශ මුදලින් සිදු කළ යුතුය.

අත්සන් කළේ : පී ඩී ජේ ප්‍රනාන්දු මයා
නියෝජ්‍ය අධිපති

පරිශීලකය

නිර්වචන

- අ. “කාඩ්පත් දරන්නා” යනුවෙන් අදහස් කෙරෙන්නේ කාඩ්පත් නිකුත්කරන්නෙකු විසින් නිකුත් කරන ලද ණය කාඩ්පතක් භාවිතා කිරීමට බලයලත් පුද්ගලයෙකි.
- ආ. “කාඩ්පත් නිකුත්කරන්නා” යනුවෙන් අදහස් කෙරෙන්නේ ණය කාඩ්පත් නිකුත් කරන ආයතනයක් වන අතර, එමගින් කාඩ්පත් දරන්නෙකු සමඟ ගිවිසුම්ගත සම්බන්ධතාවයකට ඇතුළත් වන්නෙකි.
- ඇ. “ශ්‍රී ලංකා මහ බැංකුව” යනුවෙන් අදහස් කෙරෙන්නේ 1949 අංක 58 දරන (422 පරිච්ඡේදය) මුදල් නීති පනතින් ස්ථාපනය කර ඇති ශ්‍රී ලංකා මහ බැංකුවයි.
- ඈ. “ණය කාඩ්පතක්” යනුවෙන් අදහස් කෙරෙන්නේ ණය කාඩ්පත් නිකුත්කරන්නා විසින් ණය කාඩ්පත් දරන්නාහට ණය මාලාවක් සහිතව ලබාදෙන ගෙවීම් කාඩ්පතක් වන අතර කාඩ්පත් දරන්නා හට එම කාඩ්පත භාවිතා කර ලබාගත් ණය මුදල් ප්‍රමාණය සම්පූර්ණයෙන්ම හෝ එයින් කොටසක් යම් නිශ්චිත දිනයකට පෙර ගෙවා දැමීමට හැකිය. කාඩ්පත් දරන්නා විසින් පාවිච්චි කරන ලද එහෙත් නියම කළ දිනයට සමුදානමෙන්ම නොගෙවා ඇති මුදල් ප්‍රමාණය පොලී, ප්‍රතිලාභ හෝ වෙනත් ගාස්තුවලට යටත් වේ.
- ඉ. “දිනය” යනුවෙන් අදහස් කෙරෙන්නේ කැලැන්ඩර් දිනයකි.
- ඊ. “සෘජු යැපෙන්නා” යනුවෙන් අදහස් කෙරෙන්නේ ප්‍රධාන කාඩ්පත් දරන්නාගේ දරුවෙකු හෝ ඔහුගේ භාරකාරත්වය යටතේ සිටින දරුවෙකි.
- උ. “බලපත්‍රලාභී වාණිජ බැංකුව” යනුවෙන් අදහස් කෙරෙන්නේ 1988 අංක 30 දරණ බැංකු නීති පනතෙහි නීතිරීති යටතේ ශ්‍රී ලංකාවේ බැංකු ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට බලපත්‍රලත් සමාගමක් හෝ සංස්ථාවකි.
- උආ. “බලපත්‍රලාභී විශේෂිත බැංකු” යනුවෙන් අදහස් කෙරෙන්නේ 1988 අංක 30 දරණ බැංකු පනතේ නීතිරීති යටතේ බලපත්‍ර නිකුත් කර ඇති මුදල් තැන්පත් භාර ගැනීම, ආයෝජනය කිරීම සහ මුදල් ණයට දීමේ ව්‍යාපාර කටයුතුවල නිරතවීමට අවසර ලත් ආයතනයකි.
- එ. “ප්‍රධානියා” යනු ණය කාඩ්පතෙහි සම්පූර්ණ අයිතිය හිමි පුද්ගලයායි.
- ඵ. “විශේෂ ඉල්ලීමක් නොමැතිව දෙන ලද කාඩ්පත්” යනුවෙන් සඳහන් වන්නේ කාඩ්පත් දරන්නාගේ අත්සන සහිත පිළිගැනීමක් නොමැතිව, නිකුත් කර ඇති ණය කාඩ්පත්ය.
- ඹ. “විශේෂ ඉල්ලීමක් නොමැතිව දෙන ලද ණය” යනුවෙන් සඳහන් වන්නේ ගනුදෙනුකරුගේ අත්සන සහිත පිළිගැනීමක් නොමැතිව, දෙන ලද ණය මුදල්ය.

මගේ අංකය : 34/07/029/0001/001
 චක්‍රලේඛ අංකය: ආර්ථිඡ්ඡස්/01/2010

2010 ඡනවාරි මස 20 වන දින

ලංකාසෙට්ල් පද්ධතියේ සියලුම සහභාගිත්ව ආයතන වෙත,

2010 ඡනවාරි මස 26 දින ලංකාසෙට්ල් පද්ධතියේ ගනුදෙනු වේලාවන් සීමා කිරීම

ලංකාසෙට්ල් පද්ධතියේ සහභාගිත්ව ආයතනවල ගනුදෙනු වේලාවන් සීමා කිරීම සැලකිල්ලට ගනිමින් 2010 ඡනවාරි මස 26 දින (2010 ඡනවාරි මස 26 දින ඡනාධිපතිවරණය පැවැත්වෙන දිනය ලෙස ප්‍රකාශයට පත්කර ඇති බැවින්) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලංකාසෙට්ල් පද්ධතියේ ගනුදෙනු වේලාවන් පෙරවරු 08.00 සිට පස්වරු 03.00 දක්වා සීමා කිරීමට තීරණය කර ඇත. ඒ අනුව 2010 ඡනවාරි මස 26 දින මධ්‍යහ්න 12.00 න් පසු ලංකාසෙට්ල් පද්ධතියේ මෙහෙයුම් කාලසටහන පහත පරිදි සංශෝධනය කර ඇත.

මෙහෙයුම	සංශෝධිත වේලාව
විවට ප්‍රතිමිලදී ගැනුම් (වෙන්දේසිය) පියවුම	ප.ව. 12.45
බහුවිධ ශුද්ධ පියවුම් නිෂ්කාගනය, රුපියල් අණකර නිෂ්කාගනය සහ ගැලපුම් නිෂ්කාගනය	ප.ව. 2.00
තෙවන පාර්ශවීය ගනුදෙනු සඳහා අවසන් වේලාව	ප.ව. 2.15
විවට ප්‍රතිමිලදී ගැනුම් (ස්ථාවර පහසුකම්) පියවුම	ප.ව. 2.30
දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම් ආපසු ගෙවීම සහ ප්‍රතිචිකුණුම් පියවුම	ප.ව. 2.45
පද්ධතිය ගනුදෙනු සඳහා වැසීම	ප.ව. 3.00
පද්ධතිය වැසීම	ප.ව. 3.30

සී.ජේ.පී. සිරිවර්ධන
 රාජ්‍ය ණය අධිකාරී

රංඡනී විරසිංහ
 අතිරේක අධ්‍යක්ෂ/ගෙවීම් සහ පියවීම්

චක්‍රලේඛ අංකය: ආර්ථිඡ්ඡස්/02/2010

2010 ඡනවාරි මස 21 වන දින

ලංකාසෙට්ල් පද්ධතියේ සියලුම සහභාගිත්ව ආයතන වෙත,

සජීවී පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ලංකාසෙට්ල් පද්ධතිය ව්‍යාපාර කටයුතු සඳහා විවෘත කිරීම

2010 ඡනවාරි මස 30 වන සෙනසුරාදා දින ලංකාසෙට්ල් පද්ධතිය (තත්කාලීන දළ පියවීම් පද්ධතිය සහ නිර්ලේඛන සුරැකුම්පත් පද්ධතිය) නව සංස්කරණයේ (3.5) පරීක්ෂණ සජීවීව අත්හදා බැලීම සඳහා සීමිත කාර්යයන් වෙනුවෙන් විවෘතව තබනු ලබන බව මෙයින් දැනුම් දෙනු ලැබේ. කෙසේ වෙතත් ලංකාසෙට්ල් පද්ධතියට සම්බන්ධ අතුරු මුහුණත් (විවට වෙළෙඳ කටයුතු ආදී) සම්බන්ධ ගනුදෙනු පියවීම් පූර්වෝක්ත දිනයේ දී සිදු කරනු නොලැබේ.

එබැවින් ලංකාසෙට්ල් පද්ධතිය පූර්වෝක්ත දිනයේ විවෘතව තබනු ලබනුයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරනු ලබන විශේෂිත වූ අත්හදා බැලීමේ ගනුදෙනු සඳහා පමණක් වනු ඇත.

ඒ අනුව, පහත සඳහන් උපදෙස් අනුව කටයුතු කරන ලෙස සියලුම සහභාගිත්ව ආයතන වෙත දන්වා සිටිනු ලැබේ.

- 2010 ඡනවාරි මස 30 වන දින වලංගු දිනය ලෙස යොදා ඉදිරි දින සහිත ස්විෆ්ට් (SWIFT) පණිවිඩ නොයැවීමටත්, යම් ආකාරයකින් සජීවී පරීක්ෂණ දිනය (2010 ඡනවාරි මස 30 දින) වලංගු දිනය ලෙස යොදා ලැබෙන ස්විෆ්ට් (SWIFT) පණිවිඩ වලංගු ගනුදෙනු පියවීම සඳහා සලකා නොබැලීමටත්,

- 2. 2010 ජනවාරි මස 30 වන සෙනසුරාදා දින තුළ කිසිදු ඉදිරි දාතම සහිත ගනුදෙනුවක් ඇතුළත් නොකළ යුතු අතර, එවැනි ඇතුළත් කිරීම් සජීවී පරීක්ෂණය අවසානයේ පද්ධතියෙන් ඉවත් කිරීමටත්,
- 3. 2010 ජනවාරි මස 30 වන දින වලංගු දිනය ලෙස යොදා CBCELKLAXXX, CBCELKLSXXX සහ CBCELKLXXXX යන කේත අංක මගින් ජනනය කරනු ලබන ස්විෆ්ට් (SWIFT) පණිවිඩ සියල්ල නොසලකා හැරීමටත්,
- 4. දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම් (ILF) ගිණුමේ සියලුම සුරැකුම්පත් 2010 ජනවාරි මස 28 දින ප.ව.4.15 ට සිය දවස ඇතුළත ද්‍රවශීලතා ප්‍රතිවර්තනය කිරීමෙන් පසු තම "(OWN)" ගිණුමට හරවා එදින ප.ව.4.30 වන විට දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම් ගිණුමේ ශේෂය බිංදුව ("0") ලෙස පවත්වා ගැනීමටත්, කටයුතු කළ යුතුය.

ව්‍යාපාර කටයුතු සඳහා පද්ධතිය විවෘත වන ඊළඟ දිනයේ (2010 පෙබරවාරි මස 01 දින) දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම ලබාගැනීමට කැමති සහභාගිත්ව ආයතන ඔවුන්ගේ දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම් ගිණුම්වලට අදාළ සුරැකුම්පත් ප්‍රමාණයන් තෑන්පත් කළ හැකි අතර, දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම ලබාගැනීම් සහභාගිත්ව ආයතනයන්හි පිරික්සුම් නිකේතනයන් (Participant Browser) මගින් ලබාගැනීමට හැකිවනු ඇත.

සටහන: සජීවී පරීක්ෂණයේ ආරම්භක වේලාව 2010 ජනවාරි මස 30 වන සෙනසුරාදා පෙ.ව.10.30 වන අතර පරීක්ෂණ උපදෙස් ශ්‍රී ලංකා මහ බැංකුවේ තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සහභාගිත්ව ආයතනවලට 2010 ජනවාරි මස 30 දිනට ප්‍රථම විද්‍යුත් තැපෑලෙන් යොමු කරනු ඇත.

සී.ජේ.පී. සිරිවර්ධන
 රාජ්‍ය ණය අධිකාරී

කේ.බී. දිසාකරුණා
 අධ්‍යක්ෂ/ගෙවීම් සහ පියවීම්

චක්‍රලේඛ අංකය: ආර්ථිඡ්ඵස්/03/2010

2010 ජනවාරි මස 25 වන දින

ලංකාසෙට්ල් පද්ධතියේ සියලුම සහභාගිත්ව ආයතන වෙත,

2010 ජනවාරි මස 27 දින විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම

2010 ජනවාරි මස 27 දින (බදාදා) රජය විසින් විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බැවින්, එදින ලංකාසෙට්ල් පද්ධතිය ව්‍යාපාර කටයුතු සඳහා වසා තබන බව සියලුම සහභාගිත්ව ආයතන වෙත මෙයින් දැනුම් දෙනු ලැබේ. 2010 ජනවාරි මස 27 දින වලංගු දිනයක් සේ සලකා ගනුදෙනු සඳහා පද්ධතිය තුළට පිවිසීමෙන් වලකින ලෙස සියලුම සහභාගිත්ව ආයතනවලින් මෙයින් ඉල්ලා සිටිනු ලැබේ. 2010 ජනවාරි මස 27 දින වලංගු දිනය සේ සලකා ඔබ දැනටමත් ගනුදෙනුවලට පිවිස ඇත්නම් එවැනි ගනුදෙනු 2010 ජනවාරි මස 26 දින ව්‍යාපාර කටයුතු සඳහා පද්ධතිය වැසීමට පෙර සංශෝධනය කර ගන්නා ලෙස උපදෙස් දෙනු ලැබේ.

සී.ජේ.පී.සිරිවර්ධන
 රාජ්‍ය ණය අධිකාරී

කේ.බී.දිසාකරුණා
 අධ්‍යක්ෂ/ගෙවීම් සහ පියවීම්

චක්‍රලේඛ අංකය: ආර්ටීඡ්එස්/04/2010

2010 ජනවාරි මස 26 වන දින

ලංකාසෙට්ල් පද්ධතියේ සියලුම සහභාගිත්ව ආයතන වෙත,

ලංකාසෙට්ල් පද්ධතියේ යෝජිත සජීවී පරීක්ෂණය පසුවට කල්තැබීම

2010 ජනවාරි මස 30 දින පැවැත්වීමට සැලසුම්කර තිබූ ඉහත සඳහන් සජීවී පරීක්ෂණ කටයුතු නැවත දැනුම් දෙන තෙක් කල්තබන ලද බව මෙයින් දැනුම් දෙනු ලැබේ. එබැවින් 2010 ජනවාරි මස 30 වන සෙනසුරාදා දින ලංකාසෙට්ල් පද්ධතිය විවෘත නොකරනු ඇත.

සජීවී පරීක්ෂණය පැවැත්වෙන ඊළඟ දිනය යථාකාලයේ දී ඔබ වෙත දැනුම් දෙනු ලැබේ.

සී.ජේ.පී.සිරිවර්ධන
රාජ්‍ය ණය අධිකාරී

කේ.බී.දිසාකරුණා
අධ්‍යක්ෂ/ගෙවීම් සහ පියවීම්

මගේ අංකය: 34/07/029/0001/001
චක්‍රලේඛ අංකය : ආර්ටීඡ්එස්/05/2010

2010 පෙබරවාරි මස 10 වන දින

ලංකාසෙට්ල් පද්ධතියේ සියලුම සහභාගිත්ව ආයතන වෙත,

සජීවී පරීක්ෂණයක් පැවැත්වීමට ලංකාසෙට්ල් පද්ධතිය ව්‍යාපාර කටයුතු සඳහා විවෘත කිරීම

2010 පෙබරවාරි මස 21 වන ඉරිදා දින ලංකාසෙට්ල් පද්ධතිය (තත්කාලීන දළ පියවීම් පද්ධතිය සහ නිර්ලේඛන සුරැකුම්පත් පද්ධතිය) නව සංස්කරණයේ (3.5) පරීක්ෂණ සජීවීව අත්හදා බැලීම සඳහා සීමිත කාර්යයන් වෙනුවෙන් විවෘතව තබනු ලබන බව මෙයින් දැනුම් දෙනු ලැබේ. කෙසේ වෙතත් ලංකාසෙට්ල් පද්ධතියට සම්බන්ධ අතුරු මුහුණත් (විවට වෙළෙඳ කටයුතු ආදී) සම්බන්ධ ගනුදෙනු පියවීම් පූර්වෝක්ත දිනයේ දී සිදු කරනු නොලැබේ.

මේ අනුව ලංකාසෙට්ල් පද්ධතිය පූර්වෝක්ත දිනයේ විවෘතව තබනු ලබන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරනු ලබන විශේෂිත වූ අත්හදා බැලීමේ ගනුදෙනු සඳහා පමණක් වනු ඇත. ඒ අනුව, පහත සඳහන් උපදෙස් අනුව කටයුතු කරන මෙන් සියලුම සහභාගිත්ව ආයතන වෙත දන්වා සිටිනු ලැබේ.

1. 2010 පෙබරවාරි මස 21 දින වලංගු දිනය ලෙස යොදා ඉදිරි දින සහිත ස්විෆ්ට් (SWIFT) පණිවිඩ නොයැවීමටත්, යම් ආකාරයකින් සජීවී පරීක්ෂණ දිනය (2010 පෙබරවාරි මස 21 දින) වලංගු දිනය ලෙස යොදා ලැබෙන ස්විෆ්ට් (SWIFT) පණිවිඩ වලංගු ගනුදෙනු පියවීම සඳහා සලකා නොබැලීමටත්;
2. 2010 පෙබරවාරි මස 21 වන ඉරිදා දින තුළ ඉදිරි දාතම සහිත ගනුදෙනු කිසිවක් ඇතුළත් නොකළ යුතු අතර, එවැනි ඇතුළත් කිරීම් සජීවී පරීක්ෂණය අවසානයේ පද්ධතියෙන් ඉවත් කිරීමටත්;
3. 2010 පෙබරවාරි මස 21 දින වලංගු දිනය ලෙස යොදා, CBCELKLAXXX, CBCELKLSXXX සහ CBCELKLXXXX යන කේත අංක මගින් ජනනය කරනු ලබන ස්විෆ්ට් (SWIFT) පණිවිඩ සියල්ල නොසලකා හැරීමටත්;
4. දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම් (ILF) ගිණුමේ සියලුම සුරැකුම්පත් 2010 පෙබරවාරි මස 19 දින ප.ව.4.15 ට සිය දවස ඇතුළත ද්‍රවශීලතා ප්‍රතිවර්තනය කිරීමෙන් පසු තම "(OWN)" ගිණුමට හරවා එදින ප.ව.4.30 වන විට දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම් ගිණුමේ ශේෂය බිංදුව ("0") ලෙස පවත්වා ගැනීමටත්, කටයුතු කළ යුතුය.

ව්‍යාපාර කටයුතු සඳහා පද්ධතිය විවෘත වන ඊළඟ දිනය සඳහා (2010 පෙබරවාරි මස 22 දින) දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම ලබාගැනීමට අවශ්‍ය සහභාගිත්ව ආයතන ඔවුන්ගේ දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම් ගිණුම්වලට අදාළ සුරැකුම්පත් ප්‍රමාණයන් තැන්පත් කළ හැකි අතර, දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම ලබාගැනීම සහභාගිත්ව ආයතනයන්ට සලසා ඇති පිරික්සුම් නිකේතනයන් (Participant Browser) මගින් ලබාගැනීමට හැකිවනු ඇත.

සටහන: සජීවී පරීක්ෂණයේ ආරම්භක වේලාව 2010 පෙබරවාරි මස 21 වන ඉරිදා පෙ.ව.10.30 වන අතර පරීක්ෂණ උපදෙස් ශ්‍රී ලංකා මහ බැංකුවේ තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සහභාගිත්ව ආයතනවලට 2010 පෙබරවාරි මස 21 දිනට ප්‍රථම විද්‍යුත් තැපෑලෙන් එවනු ලැබේ.

සී.එන්.විජයසේකර
වැඩ බලන රාජ්‍ය ණය අධිකාරී

කේ.බී.දිසාකරුණා
අධ්‍යක්ෂ/ගෙවීම් සහ පියවීම්

මගේ අංකය : 34/07/029/0001/001
චක්‍රලේඛ අංකය: ආර්ථිඡ්ඵස/06/2010

2010 පෙබරවාරි මස 17 වන දින

ලංකාසෙට්ල් පද්ධතියේ සියලුම සහභාගිත්ව ආයතන වෙත,

2010 පෙබරවාරි මස 26 දින ලංකාසෙට්ල් පද්ධතියේ ගනුදෙනු වේලාවන් සීමා කිරීම

ලංකාසෙට්ල් පද්ධතියේ සහභාගිත්ව ආයතනවල ගනුදෙනු වේලාවන් සීමා කිරීම සැලකිල්ලට ගනිමින් 2010 පෙබරවාරි මස 26 දින (සෙනසුරාදා දිනට යෙදී ඇති මිලාද් උන් නබ් නායක තුමාගේ උපන් දිනය වෙනුවෙන් දින භාගයක නිවාඩුවක් ප්‍රකාශයට පත්කර ඇති බැවින්) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලංකාසෙට්ල් පද්ධතියේ ගනුදෙනු වේලාවන් පෙරවරු 08.00 සිට පස්වරු 03.00 දක්වා සීමා කිරීමට තීරණය කර ඇත. ඒ අනුව 2010 පෙබරවාරි මස 26 දින මධ්‍යහ්න 12.00 න් පසු ලංකාසෙට්ල් පද්ධතියේ මෙහෙයුම් කාලසටහන පහත පරිදි සංශෝධනය කර ඇත.

මෙහෙයුම	සංශෝධිත වේලාව
විවට ප්‍රතිමිලදී ගැනුම් (වෙන්දේසිය) පියවුම	ප.ව. 12.45
බහුවිධ ශුද්ධ පියවුම් නිෂ්කාගනය, රුපියල් අණකර නිෂ්කාගනය සහ ගැලපුම් නිෂ්කාගනය	ප.ව. 2.00
තෙවන පාර්ශ්වීය ගනුදෙනු සඳහා අවසන් වේලාව	ප.ව. 2.15
විවට ප්‍රතිමිලදී ගැනුම් (ස්ථාවර පහසුකම්) පියවුම	ප.ව. 2.30
දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම් ආපසු ගෙවීම සහ ප්‍රතිච්ක්‍රණුම් පියවුම	ප.ව. 2.45
පද්ධතිය ගනුදෙනු සඳහා වැසීම	ප.ව. 3.00
පද්ධතිය වැසීම	ප.ව. 3.30

සී.ජේ.පී. සිරිවර්ධන
රාජ්‍ය ණය අධිකාරී

කේ.බී.දිසාකරුණා
අධ්‍යක්ෂ/ගෙවීම් සහ පියවීම්

මගේ අංකය : 34/07/029/0001/001
චක්‍රලේඛ අංකය: ආර්ථික/07/2010

2010 මාර්තු මස 30 වන දින

ලංකාසෙට්ල් පද්ධතියේ සියලුම සහභාගිත්ව ආයතන වෙත,

ආර්ථික/විස්ථිච්චි ගාස්තු හා ලංකාසෙට්ල් පද්ධතියේ අයකිරීම් සංශෝධනය

2003 අගෝස්තු මස නිකුත් කරන ලද ලංකාසෙට්ල් පද්ධති රෙගුලාසි (සංශෝධන) පිළිබඳ වෙළුම අංක 4 හි අංක 08 වන රෙගුලාසියට සහ මැන්ඩේටර් ගිවිසුමේ 4 වගන්තියට අනුකූලව තත්කාලීන දළ පියවුම් පද්ධතියේ සහ ලංකාසෙට්ල් පද්ධතියේ ගනුදෙනු සඳහා අය කෙරෙන ගාස්තු හා අයකිරීම් 2010 මැයි මස 01 වන දින සිට බලපැවැත්වෙන ලෙස ඇමුණුම් අංක 1 හි ඇතුළත් උපලේඛනය පරිදි සංශෝධනය කරනු ලබන බව ලංකාසෙට්ල් පද්ධතියේ සියලුම සහභාගිත්ව ආයතන වෙත මෙයින් දැනුම් දෙනු ලැබේ.

කේ.බී.දිසාකරුණා
අධ්‍යක්ෂ/ගෙවීම් සහ පියවීම්

සී.ජේ.පී.සිරිවර්ධන
රාජ්‍ය ණය අධිකාරී

ඇමුණුම 1

ලංකාසෙට්ල් ගාස්තු හා අයකිරීම් පිළිබඳ උපලේඛනය

2010 මැයි මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලුම ගාස්තු ඇතුළත් වන පරිදි එක් ගනුදෙනුවක් සඳහා රුපියල් 420/- බැගින් ලංකාසෙට්ල් සහභාගිකරුවන්ගෙන් අයකරනු ඇත.

ගාස්තු හා අයකිරීම් සම්බන්ධයෙන් වන ගනුදෙනු පහත සඳහන් පරිදි අර්ථ නිරූපණය කර ඇත.

01. පහත සඳහන් පණිවිඩ කාණ්ඩයන් යටතේ ලංකාසෙට්ල් පද්ධතිය ඇතුළත, සහභාගිත්ව ආයතන විසින් තම ගිණුම් හර කරමින් පියවුම් සිදු කරන ලද ඕනෑම වර්ගයක ගනුදෙනුවක්.

- (අ) එම්ටී 102 - බහුවිධ ගනුදෙනුකාර බැර පැවරුම
- (ආ) එම්ටී 103 - කේවල ගනුදෙනුකාර බැර පැවරුම
- (ඇ) එම්ටී 202 - සාමාන්‍ය මූල්‍ය ආයතන පැවරුම
- (ඈ) එම්ටී 205 - මූල්‍ය ආයතන පැවරුම් ක්‍රියාත්මක කිරීම
- (ඉ) එම්ටී 541 - ගෙවීමට එරෙහිව ලැබීම

02. එම්ටී 540 (MT 540) යොදාගනිමින් සහභාගිත්ව ආයතන විසින් ලංකාසෙට්ල් පද්ධතිය තුළ සුරැකුම් පියවීම සඳහා කරනු ලබන ඕනෑම ගනුදෙනුවක්.

සහභාගිත්ව ආයතන විසින් ඉහත සඳහන් ගනුදෙනු සම්බන්ධ ගාස්තුවලට අමතරව, ස්විෆ්ට් (SWIFT) පණිවිඩ ආශ්‍රිත ගාස්තු ද දැරිය යුතුය. එම ගාස්තු වෙනුවෙන් ස්විෆ්ට් (SWIFT) ආයතන විසින් වෙනම බිල්පත් නිකුත් කරනු ලබන අතර, ඒ සඳහා සහභාගිත්ව ආයතන විසින් ස්විෆ්ට් (SWIFT) ආයතනය වෙත ඍජුවම ගෙවීම් කටයුතු සිදු කළ යුතුය.

මගේ අංකය : 34/07/029/0001/001
 චක්‍රලේඛ අංකය: ආර්ථික/08/2010

2010 අප්‍රේල් මස 05 වන දින

ලංකාසෙට්ල් පද්ධතියේ සියලුම සහභාගිත්ව ආයතන වෙත,

2010 අප්‍රේල් මස 08 වන දින ලංකාසෙට්ල් පද්ධතියේ ගනුදෙනු වේලාවන් සීමා කිරීම

ලංකාසෙට්ල් පද්ධතියේ සහභාගිත්ව ආයතනවල ගනුදෙනු වේලාවන් සීමා කිරීම සැලකිල්ලට ගනිමින් 2010 අප්‍රේල් මස 08 වන දින (2010 අප්‍රේල් මස 08 වන දින පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දිනය ලෙස ප්‍රකාශයට පත්කර ඇති බැවින්) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලංකාසෙට්ල් පද්ධතියේ ගනුදෙනු වේලාවන් පෙරවරු 08.00 සිට පස්වරු 03.00 දක්වා සීමා කිරීමට තීරණය කර ඇත. ඒ අනුව 2010 අප්‍රේල් මස 08 දින මධ්‍යහ්න 12.00 න් පසු ලංකාසෙට්ල් පද්ධතියේ මෙහෙයුම් කාලසටහන පහත පරිදි සංශෝධනය කර ඇත.

මෙහෙයුම	සංශෝධන වේලාව
විවට ප්‍රතිමිලදී ගැනුම් (වෙන්දේසිය) පියවුම	ප.ව. 12.45
බහුවිධ ශුද්ධ පියවුම් නිෂ්කාශනය, රුපියල් අණකර නිෂ්කාශනය සහ ගැලපුම් නිෂ්කාශනය	ප.ව. 2.00
තෙවන පාර්ශ්වීය ගනුදෙනු සඳහා අවසන් වේලාව	ප.ව. 2.15
විවට ප්‍රතිමිලදී ගැනුම් (ස්ථාවර පහසුකම්) පියවුම	ප.ව. 2.30
දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම් ආපසු ගෙවීම සහ ප්‍රතිච්ඡාදන පියවුම්	ප.ව. 2.45
පද්ධතිය ගනුදෙනු සඳහා වැසීම	ප.ව. 3.00
පද්ධතිය වැසීම	ප.ව. 3.30

සී.ජේ.පී.සිරිවර්ධන
 රාජ්‍ය ණය අධිකාරී

කේ.බී.දිසාකරුණා
 අධ්‍යක්ෂ/ගෙවීම් සහ පියවීම්

චක්‍රලේඛ අංකය: ආර්ථික/09/2010

2010 අප්‍රේල් මස 06 වන දින

ලංකාසෙට්ල් පද්ධතියේ සියලුම සහභාගිත්ව ආයතන වෙත,

2010 අප්‍රේල් මස 09 වන දින විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීම

2010 අප්‍රේල් මස 09 වන දින (සිකුරාදා) රජය විසින් විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බැවින්, එදින ලංකාසෙට්ල් පද්ධතිය ව්‍යාපාර කටයුතු සඳහා වසා තබන බව සියලුම සහභාගිත්ව ආයතන වෙත මෙයින් දැනුම් දෙනු ලැබේ. 2010 අප්‍රේල් මස 09 දින වලංගු දිනයක් සේ සලකා සියලුම ගනුදෙනු සඳහා පද්ධතිය තුළට පිවිසීමෙන් වලකින ලෙස සියලුම සහභාගිත්ව ආයතන වෙත මෙයින් දන්වා සිටිනු ලැබේ. 2010 අප්‍රේල් මස 09 දින වලංගු දිනය සේ සලකා ඔබ දැනටමත් ගනුදෙනුවලට පිවිස ඇත්නම්, එවැනි ගනුදෙනු 2010 අප්‍රේල් මස 08 දින ව්‍යාපාර කටයුතු සඳහා පද්ධතිය වැසීමට පෙර සංශෝධනය කර ගන්නා ලෙස උපදෙස් දෙනු ලැබේ.

සී.ජේ.පී.සිරිවර්ධන
 රාජ්‍ය ණය අධිකාරී

කේ.බී.දිසාකරුණා
 අධ්‍යක්ෂ/ගෙවීම් සහ පියවීම්

මගේ අංකය : 34/07/029/0001/001
 චක්‍රලේඛ අංකය: ආර්ථික/10/2010

2010 අප්‍රේල් මස 23 වන දින

ලංකාසෙට්ල් පද්ධතියේ සියලුම සහභාගිත්ව ආයතන වෙත,

2010 අප්‍රේල් මස 30 වන දින ලංකාසෙට්ල් පද්ධතියේ ගනුදෙනු වේලාවන් සීමා කිරීම

ලංකාසෙට්ල් පද්ධතියේ සහභාගිත්ව ආයතනවල ගනුදෙනු වේලාවන් සීමා කිරීම සැලකිල්ලට ගනිමින් 2010 අප්‍රේල් මස 30 වන දින (සෙනසුරාදා දිනට යෙදී ඇති මැයි දිනය වෙනුවෙන් දින භාගයක නිවාඩුවක් ප්‍රකාශයට පත්කර ඇති බැවින්) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලංකාසෙට්ල් පද්ධතියේ ගනුදෙනු වේලාවන් පෙරවරු 08.00 සිට පස්වරු 03.00 දක්වා සීමා කිරීමට තීරණය කර ඇත. ඒ අනුව 2010 අප්‍රේල් මස 30 දින මධ්‍යහ්න 12.00 න් පසු ලංකාසෙට්ල් පද්ධතියේ මෙහෙයුම් කාලසටහන පහත පරිදි සංශෝධනය කර ඇත.

මෙහෙයුම	සංශෝධිත වේලාව
විවට ප්‍රතිමිලදී ගැනුම් (වෙන්දේසිය) පියවුම	ප.ව. 12.45
බහුවිධ ශුද්ධ පියවුම් නිෂ්කාශනය, රුපියල් අණකර නිෂ්කාශනය සහ ගැලපුම් නිෂ්කාශනය	ප.ව. 2.00
තෙවන පාර්ශ්වීය ගනුදෙනු සඳහා අවසන් වේලාව	ප.ව. 2.15
විවට ප්‍රතිමිලදී ගැනුම් (ස්ථාවර පහසුකම්) පියවුම	ප.ව. 2.30
දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම් ආපසු ගෙවීම සහ ප්‍රතිචක්‍රණී පියවුම්	ප.ව. 2.45
පද්ධතිය ගනුදෙනු සඳහා වැසීම	ප.ව. 3.00
පද්ධතිය සංවෘත කිරීම	ප.ව. 3.30

සී.එන්.විජයසේකර
 අතිරේක අධිකාරී/රාජ්‍ය ණය

කේ.බී.දිසාකරුණා
 අධ්‍යක්ෂ/ගෙවීම් සහ පියවීම්

මගේ අංකය: 34/07/029/0001/001
 චක්‍රලේඛ අංකය: ආර්ථික/11/2010

2010 මැයි මස 10 වන දින

ලංකාසෙට්ල් පද්ධතියේ සියලුම සහභාගිත්ව ආයතන වෙත,

2010 මැයි මස 14 වැනි සිකුරාදා දින ලංකාසෙට්ල් පද්ධතියේ සජීවී මෙහෙයුම් කටයුතු විකල්ප මෙහෙයුම් වැඩබිමෙහි සිට සිදු කිරීම

2010 මැයි මස 14 වැනි දින සිකුරාදා දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ව්‍යාපාරික අඛණ්ඩතා සැලසුම් පිළිබඳ පරීක්ෂණ කටයුතු සඳහා ලංකාසෙට්ල් (තත්කාලීන දළ පියවුම් පද්ධතිය සහ ලංකාසෙකපු පද්ධතිය) සහ ඒ හා සම්බන්ධ අනෙකුත් පද්ධතීන්හි මෙහෙයුම් කටයුතු විකල්ප මෙහෙයුම් වැඩබිමෙහි සිට සිදුකරන බව දැනුම් දෙනු ලැබේ. මෙහෙයුම් වැඩබිමෙහි සම්බන්ධතා පිළිබඳ විස්තර සියලුම සහභාගිත්ව ආයතන වෙත යථාකාලයේ දී දැනුම් දෙනු ඇත.

සී.ජේ.පී.සිරිවර්ධන
 රාජ්‍ය ණය අධිකාරී

රංජනී වීරසිංහ
 අතිරේක අධ්‍යක්ෂ/ගෙවීම් සහ පියවීම්

චක්‍රලේඛ අංක: ආර්ථිකීචස් /12/2010

2010 ජූනි මස 17 වන දින

ලංකාසෙට්ල් පද්ධතියේ සියළුම සහභාගීත්ව ආයතන වෙත,

2010 ජූනි මස 21 දින ලංකාසෙට්ල් පද්ධතියේ දෛනික මෙහෙයුම් කාලසටහන සංශෝධනය කිරීම

2010 ජූනි මස 18 වන දින ප්‍රසිද්ධ හා බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීම නිසා, එදින ගනුදෙනුවලට අවශ්‍ය කරන පහසුකම් ලබාදීම සඳහා 2010 ජූනි මස 21 වන දින ලංකාසෙට්ල් පද්ධතියේ දෛනික මෙහෙයුම් කාලසටහන, ලංකාසෙට්ල් පද්ධති රීතීන් 4.8.2 වගන්තියට අනුව සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

2010 ජූනි මස 18 හා 2010 ජූනි මස 21 දින දෙක වලංගු දිනය ලෙස යොදා ඇති ගනුදෙනුවල පියවීම් ක්‍රියාත්මක කිරීම සඳහා පහත අමුණා ඇති දෛනික මෙහෙයුම් කාලසටහනට අනුව කටයුතු කරන මෙන් මෙයින් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

2010 ජූනි මස 18 වලංගු දිනය යෙදු ගනුදෙනු සඳහා මෙහෙයුම් කාලසටහන

වේලාව	මෙහෙයුම	කාර්යයන්/ගනුදෙනු
පෙ.ව. 6.30	පද්ධතිය විවෘත කිරීම.	තත්කාලීන දළ පියවීම් පද්ධතිය සහ නිර්ලේඛන සුරැකුම්පත් පද්ධතිය විවෘත කිරීම.
පෙ.ව. 7.30 සිට පෙ.ව. 8.00 දක්වා	දිනයේ ආරම්භක සැකසුම් කටයුතු	සුරැකුම්පත් සඳහා නිල මිල ගණන් (2010 ජූනි මස 18 දින) යාවත්කාලීන කිරීම සහ දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම් සඳහා සුරැකුම්පත් හිමිකාරත්වය සලකුණු කිරීම.
පෙ.ව. 8.00	ලංකාසෙට්ල් පද්ධතිය ගනුදෙනු සඳහා විවෘත කිරීම.	ගනුදෙනු ආරම්භ කිරීම සඳහා පද්ධතිය විවෘත වීම.
පෙ.ව. 8.00	දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම් සහ ප්‍රතිමිලදී ගැනීම් ස්වයංක්‍රීයව පියවීම.	දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම් ලබාදීම සහ ප්‍රතිමිලදී ගැනීම්වල දෙවනි පාදයට අදාළ ආපසු ගෙවීම් කටයුතු
පෙ.ව. 8.15	දිනය ආරම්භයේ කරන කල්පිරීම්/පොලී ගෙවීම් ගොනු කිරීම	කල් පිරුණු සුරැකුම්පත්වලට අදාළ පියවීම්/සුරැකුම්පත් කුපන් සඳහා ගෙවීම්, ලංකාසෙට්ල් පද්ධතියේ ගාස්තු අය කිරීම් හා දඩ මුදල් අය කිරීම්.
පෙ.ව. 8.30	ලංකාක්ලියර් වෙතින් ලැබෙන බහු පාර්ශ්වීය ශුද්ධ පියවුම් ගොනුව පද්ධතිය වෙත යොමු කිරීම.	ප්‍රධාන නිෂ්කාශන පද්ධතියට අදාළ ශුද්ධ නිෂ්කාශන ශේෂයන් පියවීම (ජූනි 17 දින ශුද්ධ දත්ත).
පෙ.ව. 10.00	ප්‍රාථමික වෙන්දේසියට අදාළ පියවීම් කටයුතු අවසන් කිරීම/ගනුදෙනුකරු නැවත ස්ථාපනය කිරීම	ප්‍රාථමික වෙන්දේසියේ සුරැකුම්පත් පියවීම/ශ්‍රී ලංකා මහ බැංකුවේ පුළුල් ප්‍රදේශ ජාලය (WAN) තුළින් ගනුදෙනුකරු නැවත ස්ථාපනය කිරීමේ ගනුදෙනු පියවීම.
පෙ.ව. 10.05	අවශ්‍ය වුවහොත් ප්‍රතිමිලදී ගැනීම් (ස්ථාවර) ප්‍රතිවිකිණිම් (ස්ථාවර)	විවට වෙළෙඳ කටයුතු යටතේ ප්‍රතිමිලදී ගැනීම්/ප්‍රතිවිකුණුම් හි ප්‍රථම පාදයට අදාළ පියවීම්.
පෙ.ව. 10.20	දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම් ආපසු ගෙවීම	දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම් ආපසු අයකර ගැනීම.
පෙ.ව. 10.30	ගනුදෙනු සඳහා පද්ධතිය අවසන් ලෙස වැසීම.	පද්ධතිය විසින් මෙම වේලාවෙන් පසුව වැඩිදුරටත් ගනුදෙනු භාර නොගනී. ගනුදෙනු සඳහා පද්ධතිය වැසීමෙන් පසු එතෙක් පෙළගැසී තිබුණු ගනුදෙනු කිසිවක් වේ නම් ඒවා නතර වීමෙන් පසු අවලංගු වීම සිදුවේ.

පෙ.ව.10.30 සිට පෙ.ව. 11.00 දක්වා	දවස අවසානයට අදාළ සැකසුම් කටයුතු	දවස අවසානයට අදාළ සැකසුම් කටයුතු උදා: වාර්තා පිළියෙළ කිරීම/අදාළ ගොනු පොදු ලෙජරය වෙත යොමු කිරීම, ලංකාසෙට්ල් ගාස්තු අය කිරීම සඳහා අදාළ දත්ත පිළියෙළ කිරීම සහ මුද්‍රණ වාර්තා සැකසීම අයත් වේ.
පෙ.ව. 11.00	පද්ධතිය සංවිච්චිත කිරීම	තත්කාලීන දළ පියවීම් පද්ධතිය සහ නිර්ලේඛන සුරැකුම්පත් පියවීමේ පද්ධතියට අදාළ සියළුම මෘදුකාංග වසා දැමීම. දත්ත වෙනත් දත්ත ගබඩාවක සටහන් කිරීම.

2010 ජූනි මස 21 වලංගු දිනය යෙදු ගනුදෙනු සඳහා මෙහෙයුම් කාලසටහන

වේලාව	මෙහෙයුම	කාර්යයන්/ගනුදෙනු
පෙ.ව. 11.45	පද්ධතිය විවෘත කිරීම	තත්කාලීන දළ පියවීම් පද්ධතිය සහ නිර්ලේඛන සුරැකුම්පත් පද්ධතිය විවෘත කිරීම.
මධ්‍යහ්න 12.00 සිට ප.ව. 12.15 දක්වා	දිනයේ ආරම්භක සැකසුම් කටයුතු	සුරැකුම්පත් සඳහා නිල මිල ගණන් යාවත්කාලීන කිරීම, දවස ඇතුළත ලබාදෙන ද්‍රවශීලතා පහසුකම් සඳහා සුරැකුම්පත් හිමිකාරත්වය සලකුණු කිරීම (ජූනි 21 දින මිල ගණන්)
ප.ව. 12.15	ලංකාසෙට්ල් පද්ධතිය ගනුදෙනු සඳහා විවෘත කිරීම.	ගනුදෙනු ආරම්භ කිරීම සඳහා පද්ධතිය විවෘත කිරීම.
ප.ව. 12.15	දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම් සහ ප්‍රතිමිලදී ගැනීම් ස්වයංක්‍රීයව පියවීම.	දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම් ලබාදීම සඳහා ප්‍රතිමිලදී ගැනීම්/ප්‍රතිචක්‍රණී දෙවන පාදයට ආපසු ගෙවීම් කටයුතු
ප.ව. 12.20	ලංකාක්ලියර් වෙතින් ලැබෙන බහු පාර්ශ්වීය ශුද්ධ පියවීම් ගොනුව පද්ධතිය වෙත යොමු කිරීම.	ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතියට අදාළ ශුද්ධ ශේෂයන් පියවීම (ජූනි 17 දින ශුද්ධ ශේෂයන්)
ප.ව. 12.30	කල් පිරීම්/පොලී ගෙවීම්	කල්පිරුණු, සුරැකුම්පත්වලට අදාළ පියවීම්/සුරැකුම් කුපන් සඳහා ගෙවීම්
ප.ව. 2.00	ගනුදෙනුකරු නැවත ස්ථාපනය කිරීම	ශ්‍රී ලංකා මහ බැංකුවේ පුළුල් ප්‍රදේශ ජාලය (WAN) තුළින් ගනුදෙනුකරු නැවත ස්ථාපනය කිරීමේ ගනුදෙනු පියවීම.
ප.ව. 2.30	ප්‍රතිමිලදී ගැනීම් (වෙන්දේසිය)	විවට වෙළෙඳ කටයුතු යටතේ ප්‍රතිමිලදී ගැනීම් හි ප්‍රථම පාදයට අදාළ පියවීම.
ප.ව. 2.30	ලංකාක්ලියර් වෙතින් ලැබෙන බහු පාර්ශ්වීය ශුද්ධ පියවීම් ගොනුව පද්ධතිය වෙත යොමු කිරීම.	රුපියල් අණකර නිෂ්කාශනය
ප.ව. 2.45	ලංකාක්ලියර් වෙතින් ලැබෙන බහු පාර්ශ්වීය ශුද්ධ පියවීම් ගොනුව පද්ධතිය වෙත යොමු කිරීම.	2010 ජූනි මස 17 වන දින පියවුම් නිෂ්කාශනය සහ ගැලපුම් නිෂ්කාශනය
ප.ව. 3.30	තුන්වන පාර්ශ්වීය ගනුදෙනු සඳහා පද්ධතිය වැසීම/ප්‍රාථමික වෙන්දේසිය පියවීම.	අන්තර් බැංකුවලට අදාළ MT2xx කාණ්ඩයේ පණිවිඩ හැර එම දින තුළ තුන්වන පාර්ශ්වයේ අළුත් ගනුදෙනු (T+O) සඳහා පද්ධතිය වැසීම/ප්‍රාථමික වෙන්දේසිය යටතේ සුරැකුම්පත් පියවීම.
ප.ව. 4.00	ප්‍රතිමිලදී ගැනීම් (ස්ථාවර)/ ගනුදෙනුකරු නැවත ස්ථාපනය කිරීම.	විවට වෙළෙඳ කටයුතු යටතේ ප්‍රතිමිලදී ගැනීම් ප්‍රථම පාදයට පියවීම/ ශ්‍රී ලංකා මහ බැංකුවේ පුළුල් ප්‍රදේශ ජාලය (WAN) තුළින් ගනුදෙනුකරු නැවත ස්ථාපනය කිරීමේ ගනුදෙනු පියවීම.

ප.ව. 4.15	ප්‍රතිවිකුණුම් (ස්ථාවර)	විවිධ වෙළෙඳ කටයුතු යටතේ ප්‍රතිවිකුණුම් හි ප්‍රථම පාදයට අදාළ පියවීම.
ප.ව. 4.15	දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම ආපසු ගෙවීම.	දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම ආපසු අයකර ගැනීම.
ප.ව. 4.30	ගනුදෙනු සඳහා පද්ධතිය වැසීම.	පද්ධතිය විසින් මෙම වේලාවෙන් පසුව වැඩිදුරටත් ගනුදෙනු භාර නොගනී. ගනුදෙනු සඳහා පද්ධතිය වැසීමෙන් පසු එතෙක් පෙළගැසී තිබුණු ගනුදෙනු කිසිවක් වේ නම් ඒවා නතර වීම හා අවලංගු වීම සිදුවේ.
ප.ව. 4.30 සිට ප.ව. 5.00 දක්වා	දවස අවසානයට අදාළ සැකසුම් කටයුතු	දවස අවසානයට අදාළ සැකසුම් කටයුතු උදා: වාර්තා පිළියෙළ කිරීම/අදාළ ගොනු පොදු ලෙජරය වෙත යොමු කිරීම, ලංකාසෙට්ල් ගාස්තු අය කිරීම සඳහා අදාළ දත්ත පිළියෙළ කිරීම සහ මුද්‍රණ වාර්තා සැකසීම අයත් වේ.
ප.ව. 5.00	පද්ධතිය සංවෘත කිරීම	තත්කාලීන දළ පියවීම් පද්ධතිය සහ නිර්ලේඛන සුරැකුම්පත් පියවීමේ පද්ධතියට අදාළ සියළුම මෘදුකාංග වසා දැමීම. දත්ත වෙනත් දත්ත ගබඩාවක සටහන් කිරීම.

තම පියවීම් ගිණුම් පිරික්සුම් නිකේතනය (Browser Work Station) මගින් නිරීක්ෂණය කළ යුතු බවටත් සියළුම ගනුදෙනු නිසි ආකාරයෙන් පියවීම සඳහා තම පියවුම් ගිණුම්වල ප්‍රමාණවත් අරමුදල් ශේෂයන් පවත්වාගැනීමට වග බලාගත යුතු බවටත් සහභාගිත්ව ආයතන වෙත මෙයින් උපදෙස් දෙනු ලැබේ.

සී.එන්.විජයසේකර
අතිරේක අධිකාරී/රාජ්‍ය ණය

කේ.බී. දිසාකරුණා
අධ්‍යක්ෂ/ගෙවීම් සහ පියවීම්

චක්‍රලේඛ අංක: ආර්ටීසීඑස් /13/2010

2010 සැප්තැම්බර් මස 16 වන දින

ලංකාසෙට්ල් පද්ධතියේ සියළුම සහභාගිත්ව ආයතන වෙත,

**ලංකාසෙට්ල් පද්ධතියේ හිඟි සංශෝධනය කිරීම සංස්කරණය 2.0 - 2009 අගෝස්තු
ලංකාසෙට්ල් පද්ධතියේ දෛනික මෙහෙයුම් කාල සටහන**

ලංකාකලියර් (පෞද්ගලික) සමාගමේ නව ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය 2010 සැප්තැම්බර් මස 20 වන දින සිට සජීවීව පවත්වාගෙන යාම සඳහා සැලසුම් කර ඇත. මෙම වැඩිදියුණු කරන ලද මෙහෙයුම් කටයුතු පහත සඳහන් පරිදි අදියර දෙකකින් ක්‍රියාත්මක කරනු ඇත.

අදියර 1 : 2010 සැප්තැම්බර් මස 20 වන දින 1 වන නිෂ්කාගත ක්‍රියාවලිය (1 වන සැසිය) ආරම්භ කරන අතර වර්තමාන මෙහෙයුම් සඳහා තත්කාලීන දළ පියවීම් පද්ධතියේ පෙ.ව. 8.30 ට ඇති පියවුම ඊට ඇතුළත් වේ.

අදියර 2 : 2010 සැප්තැම්බර් මස 27 වන දින දෙවන නිෂ්කාශන ක්‍රියාවලිය අරඹන අතර, එය 1 වන හා 2 වන සැසිය වශයෙන් පිළිවෙලින් තත්කාලීන දළ පියවීම් පද්ධතියේ පෙ.ව. 8.30 පියවුම සහ ප.ව. 3.00 පියවුම ඇතුළත් වේ. දෙවන අදියරට 1 වන සැසියේ T+1 සිට T+14 දක්වා පියවුමට ඉඩ සලසනවාට අමතරව දෙවන සැසියේ නිෂ්කාශන ක්‍රියාවලියට T+0 පියවීමේ පහසුකම (වැටුප් ගෙවීම් හැර) ඇතුළත් වනු ඇත.

ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතියේ ගනුදෙනු සඳහා උපරිම වටිනාකම රුපියල් මිලියන 1 (රුපියල් 1,000,000/=) වන අතර 2010 සැප්තැම්බර් මස 27 වන දින අදියර 2 ක්‍රියාත්මක වීමෙන් පසු T+0 බැර ගනුදෙනු ලංකාකේලියර් (පුද්ගලික) සමාගම හරහා පමණක් යැවිය යුතු බව සහභාගිවන ආයතන වග බලා ගත යුතුය.

නව ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතියේ ඉහත සඳහන් කළ මෙහෙයුම් උපදෙස් ලංකාකේලියර් (පුද්ගලික) සමාගම වෙතින් ලබාගත හැක.

2. මේ අනුව 2010 සැප්තැම්බර් මස 27 වන දින සිට ලංකාසෙට්ල් රීතීන් සංස්කරණ 2 හි 4 වැනි වෙළුමෙහි 1.2 අන්තර් වගන්තියේ (2009 අගෝස්තු) ඇතුළත් දෛනික මෙහෙයුම් කාලසටහන පහත පරිදි සංශෝධනය කරනු ලබන බවත්, එය කියවා අනුගමනය කරන ලෙසත් මෙමගින් දැනුම් දෙනු ලැබේ.

වේලාව	මෙහෙයුම	කාර්යයන්/ගනුදෙනු
පෙ.ව. 6.30	පද්ධතිය විවෘත කිරීම.	තත්කාලීන දළ පියවීම් පද්ධතිය සහ නිර්ලේඛන සුරැකුම්පත් පද්ධතිය විවෘත කිරීම.
පෙ.ව. 7.30 සිට පෙ.ව. 8.00 දක්වා	දිනයේ ආරම්භක සැකසුම් කටයුතු	සුරැකුම්පත් සඳහා වන නිල මිල ගණන් යාවත්කාලීන කිරීම සහ දවස තුළ ලබාදෙන ද්‍රවශීලතා පහසුකම් සඳහා සුරැකුම්පත් හිමිකාරීත්වය සලකුණු කිරීම.
පෙ.ව. 8.00	ලංකාසෙට්ල් පද්ධතිය ගනුදෙනු සඳහා විවෘත කිරීම.	ගනුදෙනු ආරම්භ කිරීම සඳහා පද්ධතිය විවෘත කිරීම.
පෙ.ව. 8.00	දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම් සහ ප්‍රතිමිලදී ගැනීම් ස්වයංක්‍රීයව පියවීම.	දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම ලබාදීම සඳහා විවට වෙළෙඳපොළ ප්‍රතිමිලදී ගැනීම්වල දෙවැනි පාදයට අදාළ ආපසු ගෙවීම් කටයුතු
පෙ.ව. 8.15	දිනය ආරම්භයේ කරන කල්පිරීම්/පොලී ගෙවීම් ගොනු කිරීම	කල්පිරුණු සුරැකුම්පත්වලට අදාළ පියවීම්/සුරැකුම්පත් කුපන් සඳහා ගෙවීම්, ලංකාසෙට්ල් පද්ධතියේ ගාස්තු අය කිරීම් හා දඩ මුදල් අය කිරීම්.
පෙ.ව. 8.30	ලංකාකේලියර් වෙතින් ලැබෙන බහු පාර්ශ්වීය ශුද්ධ පියවුම් ගොනුව පද්ධතිය වෙත යොමු කිරීම.	ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතියට (සැසිය 1)/ප්‍රධාන නිෂ්කාශන පද්ධතියට අදාළ නිෂ්කාශන ශේෂයන් පියවීම.
පෙ.ව. 8.30	ස්ථීර පදනමක් මත මිලදී ගැනීම් හා විකිණීම්	විවට වෙළෙඳ කටයුතු යටතේ ස්ථීර පදනමක් මත කළ විකිණීම් හා මිලදී ගැනීම්වලට අදාළ පියවීම් කටයුතු.
පෙ.ව. 11.00	ප්‍රතිවිකිණීම්වලට අදාළ ආපසු ගෙවීම්	විවට වෙළෙඳ කටයුතු යටතේ ප්‍රතිවිකිණීම් දෙවන පාදයට අදාළ පියවීම් කටයුතු
පෙ.ව. 11.45	ප්‍රතිවිකිණීම් (වෙන්දේසිය)	විවට වෙළෙඳ කටයුතු යටතේ ප්‍රතිවිකිණීම් හි ප්‍රථම පාදයට අදාළ පියවීම් කටයුතු
ප.ව. 12.45	ප්‍රතිමිලදී ගැනීම් (වෙන්දේසිය)	විවට වෙළෙඳ කටයුතු යටතේ ප්‍රතිමිලදී ගැනීම් හි ප්‍රථම පාදයට අදාළ පියවීම් කටයුතු
ප.ව. 1.00	ප්‍රාථමික වෙන්දේසියට අදාළ පියවීම් කටයුතු අවසන් කිරීම.	ප්‍රාථමික වෙන්දේසියේ සුරැකුම්පත් පියවීම.

ප.ව. 2.15	ලංකාක්ලියර් වෙතින් ලැබෙන බහු පාර්ශ්වීය ශුද්ධ පියවීම් කාණ්ඩය පද්ධතිය වෙත යොමු කිරීම.	ශ්‍රී ලංකා රුපියල් අණකර සඳහා පියවීම.
ප.ව. 2.45	ලංකාක්ලියර් වෙතින් ලැබෙන බහු පාර්ශ්වීය ශුද්ධ පියවීම් කාණ්ඩය පද්ධතිය වෙත යොමු කිරීම.	පියවුම් නිෂ්කාශනය සහ ගැලපුම් නිෂ්කාශනය
ප.ව. 3.00	තුන්වන පාර්ශ්වීය ගනුදෙනු සඳහා පද්ධතිය වැසීම.	අන්තර් බැංකුවලට අදාළ MT2xx කාණ්ඩයේ පණිවුඩ හැර එම දින තුළ වැඩි වන තුන්වන පාර්ශ්වයේ අළුත් ගනුදෙනු (T+0) සඳහා පද්ධතිය වැසීම.
ප.ව. 3.00	ලංකාක්ලියර් වෙතින් ලැබෙන බහු පාර්ශ්වීය ශුද්ධ පියවීම් කාණ්ඩය පද්ධතිය වෙත යොමු කිරීම.	ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය (සැසිය 2) ශේෂයන් පියවීම.
ප.ව. 4.00	ප්‍රතිමිලදී ගැනීම් (ස්ථාවර)	විවට වෙළෙඳ කටයුතු යටතේ ප්‍රතිමිලදී ගැනීම් ප්‍රථම පාදයට පියවීම.
ප.ව. 4.15	ප්‍රතිවිකිණීම් (ස්ථාවර)	විවට වෙළෙඳ කටයුතු යටතේ ප්‍රතිවිකිණීම් ප්‍රථම පාදයට පියවීම.
ප.ව. 4.15	දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම ආපසු ගෙවීම.	දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම් ආපසු අයකර ගැනීම.
ප.ව. 4.30	ගනුදෙනු සඳහා පද්ධතිය වැසීම	පද්ධතිය විසින් මින් පසුව වැඩිදුරටත් ගනුදෙනු බාර නොගනී. ගනුදෙනු සඳහා පද්ධතිය වැසීමෙන් පසු එතෙක් පෙළගැසී තිබුණු ගනුදෙනු කිසිවක් වේ නම් ඒවා අවලංගු වේ.
ප.ව. 4.30 සිට ප.ව.5.00 දක්වා	දවස අවසානයට අදාළ සැකසුම් කටයුතු	දවස අවසානයට අදාළ සැකසුම් කටයුතු: මෙයට, දෛනික වාර්තා පිළියෙළ කිරීම/අදාළ ගොනු පොදු ලෙජරය වෙත යොමු කිරීම, ලංකාසෙට්ල් ගාස්තු අය කිරීම සඳහා අදාළ දත්ත පිළියෙල කිරීම, මුද්‍රිත වාර්තා සැකසීම අයත් වේ.
ප.ව.5.00	පද්ධතිය සංවෘත කිරීම	තත්කාලීන දළ පියවීම් පද්ධතිය සහ නිර්ලේඛන සුරැකුම්පත් පියවීමේ පද්ධතියට අදාළ සියළුම මෘදුකාංග වසා දැමීම, දත්ත වෙනත් දත්ත ගබඩාවක සටහන් කිරීම.

3. නව පියවීම් ගිණුම් පිරික්සුම් නිකේතනය (Browser Work Station) මගින් නිරීක්ෂණය කළයුතු බවටත්, තත්කාලීන දළ පියවුම් පද්ධතියෙහි බහුවිධ ශුද්ධ පියවීම් කාණ්ඩයන්හි පියවීම් සිදුකරන වේලාවන්හි දී නව පියවීම් ගිණුම්වල ප්‍රමාණවත් අරමුදල් ශේෂයන් පවත්වාගැනීමට වගබලා ගතයුතු බවටත් සහභාගිත්ව ආයතන වෙත මෙයින් උපදෙස් දෙනු ලැබේ.

අයි.එච්.එම්.එස්.හේරත්
වැඩබලන රාජ්‍ය ණය අධිකාරී

ආර්.බී. චීරසිංහ
වැඩබලන අධ්‍යක්ෂ/ගෙවීම් සහ පියවීම්

මගේ අංකය: 34/07/029/0001/001
චක්‍රලේඛ අංකය: ආර්ථිඡ්ඡස්/14/2010

2010 ඔක්තෝබර් මස 27 වන දින

ලංකාසෙට්ල් පද්ධතියේ සියලුම සහභාගිත්ව ආයතන වෙත,

2010 නොවැම්බර් මස 12 වැනි සිකුරාදා දින ලංකාසෙට්ල් පද්ධතියේ සජීවී මෙහෙයුම් කටයුතු විකල්ප මෙහෙයුම් වැඩබිමෙහි සිට සිදු කිරීම

2010 නොවැම්බර් මස 12 වන සිකුරාදා දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ව්‍යාපාරික අධ්‍යක්ෂණ සැලසුම් පිළිබඳ පරීක්ෂණ කටයුතු සඳහා ලංකාසෙට්ල් (තත්කාලීන දළ පියවුම් පද්ධතිය සහ ලංකාසෙක්‍ර පද්ධති) සහ ඒ හා සම්බන්ධ අනෙකුත් පද්ධතින්හි මෙහෙයුම් කටයුතු විකල්ප මෙහෙයුම් වැඩබිමෙහි සිට සිදුකරන බව මෙයින් දැනුම් දෙනු ලැබේ. මේ සම්බන්ධ අවශ්‍ය තාක්ෂණික මෙහෙයුම් උපදෙස් හා සම්බන්ධතා විස්තර විද්යුත් තැපෑල ඔස්සේ යථාකාලයේ දී සහභාගිත්ව ආයතන වෙත එවනු ලැබේ.

සී.එන්.විජයසේකර
වැඩ බලන රාජ්‍ය ණය අධිකාරී

රංජනී චිරසිංහ
වැඩ බලන අධ්‍යක්ෂ/ගෙවීම් සහ පියවීම්

චක්‍රලේඛ අංකය: ආර්ථිඡ්ඡස්/15/2010

2010 නොවැම්බර් මස 11 වන දින

ලංකාසෙට්ල් පද්ධතියේ සියලුම සහභාගිත්ව ආයතන වෙත,

2010 නොවැම්බර් මස 12 වැනි දින විකල්ප වැඩබිමෙහි සිදු කිරීමට නියමිතව තිබූ ලංකාසෙට්ල් පද්ධතියේ සජීවී මෙහෙයුම් කටයුතු කල්තැබීම

යොමු අංක 2010 ඔක්තෝබර් මස 27 දින චක්‍රලේඛ අංක ආර්ථිඡ්ඡස්/14/2010

2010 නොවැම්බර් මස 12 වන දින (සිකුරාදා) විකල්ප වැඩබිමෙහි සිදුකිරීමට සැලසුම් කර තිබූ ලංකාසෙට්ල් පද්ධතියේ සජීවී මෙහෙයුම් කටයුතු නොවැලැක්විය හැකි හේතුවක් නිසා කල්තබන ලද බව මෙයින් දැනුම් දෙනු ලැබේ. එබැවින් 2010 නොවැම්බර් මස 12 වන දින සාමාන්‍ය පරිදි ලංකාසෙට්ල් පද්ධතිය ගනුදෙනු සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන වැඩබිමේ දී විවෘතව තබනු ඇත.

ලංකාසෙට්ල් පද්ධතියේ සජීවී මෙහෙයුම් කටයුතු විකල්ප වැඩබිමෙහි පැවැත්වෙන ඊළඟ දිනය යථාකාලයේ දී ඔබ වෙත දැනුම් දෙනු ලැබේ.

එස්.එස්.රත්නායක
රාජ්‍ය ණය අධිකාරී

රංජනී චිරසිංහ
අධ්‍යක්ෂ/ගෙවීම් සහ පියවීම්

මගේ අංකය: 34/07/029/0001/001
 චක්‍රලේඛ අංකය: ආර්ථිඡ්ඡස්/16/2010

2010 නොවැම්බර් මස 15 වන දින

ලංකාසෙට්ල් පද්ධතියේ සියලුම සහභාගිත්ව ආයතන වෙත,

**2010 නොවැම්බර් මස 19 වැනි දින
 ලංකාසෙට්ල් පද්ධතියේ මෙහෙයුම් කටයුතු**

2010 නොවැම්බර් මස 19 වන දින (සිකුරාදා) ලංකාසෙට්ල් පද්ධතියේ සාමාන්‍ය දෛනික මෙහෙයුම් කටයුතු විකල්ප වැඩබිමෙහි සිට සිදු කරනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙයින් දැනුම් දෙනු ලැබේ. මේ සම්බන්ධයෙන් අවශ්‍ය තාක්ෂණික මෙහෙයුම් උපදෙස් හා සම්බන්ධ විස්තර සහභාගිත්ව ආයතන වෙත විද්යුත් තැපෑල ඔස්සේ මේ වන විට දැනුම් දී ඇත.

එස්.එස්.රත්නායක
 රාජ්‍ය ණය අධිකාරී

බී.එම්.ඒ.ඩෙන්සිල්
 වැඩ බලන අධ්‍යක්ෂ/ගෙවීම් සහ පියවීම්

මගේ අංකය : 34/07/029/0001/001
 චක්‍රලේඛ අංකය: ආර්ථිඡ්ඡස්/17/2010

2010 දෙසැම්බර් මස 03 වන දින

ලංකාසෙට්ල් පද්ධතියේ සියලුම සහභාගිත්ව ආයතන වෙත,

2010 දෙසැම්බර් මස 24 දින ලංකාසෙට්ල් පද්ධතියේ ගනුදෙනු වේලාවන් සීමා කිරීම

ලංකාසෙට්ල් පද්ධතියේ සහභාගිත්ව ආයතනවල ගනුදෙනු වේලාවන් සීමා කිරීම සැලකිල්ලට ගනිමින් 2010 දෙසැම්බර් මස 24 වන දින (සෙනසුරාදා දිනට යෙදී ඇති නත්තල් දිනය වෙනුවෙන් දින භාගයක නිවාඩුවක් ප්‍රකාශයට පත්කර ඇති බැවින්) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලංකාසෙට්ල් පද්ධතියේ ගනුදෙනු වේලාවන් පෙරවරු 08.00 සිට පස්වරු 03.00 දක්වා සීමා කිරීමට තීරණය කර ඇත. ඒ අනුව 2010 දෙසැම්බර් මස 24 දින මධ්‍යහ්න 12.00 න් පසු ලංකාසෙට්ල් පද්ධතියේ මෙහෙයුම් කාලසටහන පහත පරිදි සංශෝධනය කර ඇත.

මෙහෙයුම	සංශෝධිත වේලාව
විවට ප්‍රතිමිලදී ගැනුම් (වෙන්දේසිය) පියවුම	ප.ව. 12.45
බහුවිධ ශුද්ධ පියවුම් නිෂ්කාශනය, රුපියල් අණකර නිෂ්කාශනය සහ ගැලපුම් නිෂ්කාශනය	ප.ව. 2.00
තෙවන පාර්ශ්වීය ගනුදෙනු සඳහා අවසන් වේලාව	ප.ව. 2.15
බහුවිධ ශුද්ධ ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය (සැසිය 2)	ප.ව. 2.15
විවට ප්‍රතිමිලදී ගැනුම් (ස්ථාවර පහසුකම්) පියවුම	ප.ව. 2.30
දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම් ආපසු ගෙවීම සහ ප්‍රතිවිකුණුම් පියවුම	ප.ව. 2.45
පද්ධතිය ගනුදෙනු සඳහා වැසීම	ප.ව. 3.00
පද්ධතිය වැසීම	ප.ව. 3.30

එස්.එස්.රත්නායක
 රාජ්‍ය ණය අධිකාරී

රංජනී විරසිංහ
 අධ්‍යක්ෂ/ගෙවීම් සහ පියවීම්

චක්‍රලේඛ අංකය: එස්එස්එස්එස්/01/2010

2010 මාර්තු 31 වන දින

ලංකා සෙටිල් පද්ධතියේ සියලු සහභාගිකරුවන් වෙත,

**සීමාසහිත සෙලාන් බැන්ක් ඇසෙට් මැනේජ්මන්ට් ලිමිටඩ් සමාගම (SAM),
සෙලාන් බැන්ක් පීඑල්සී (SBK) සමග ඒකාබද්ධ වීම**

2010 මාර්තු 31 වන දින සිට බලපැවැත්වෙන පරිදි, කොළඹ 03, ගාලු පාර, අංක 90 දරන ස්ථානයේ පිහිටි සෙලාන් බැන්ක් ඇසෙට් මැනේජ්මන්ට් ලිමිටඩ් (Seylan Bank Asset Management Ltd) ආයතනය, එම ලිපිනයෙහිම පිහිටි ලංකා සෙටිල්හි සෘජු සහභාගිත්ව ආයතනයක් වන සහ 2010 මාර්තු 31 වන දින සිට ප්‍රාථමික අලෙවිකරුවකු ලෙස පත් කරනු ලබන සෙලාන් බැන්ක් පීඑල්සී (Seylan Bank PLC) සමග ඒකාබද්ධ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය විසින් අවසර දී ඇත.

ඒ අනුව, සෙලාන් බැන්ක් ඇසෙට් මැනේජ්මන්ට් ලිමිටඩ් ආයතනය 2010 මාර්තු 31 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි, ප්‍රාථමික අලෙවිකරුවකු නොවන බව දැනුම් දීමට කැමැත්තෙමු.

සෙලාන් බැන්ක් ඇසෙට් මැනේජ්මන්ට් ලිමිටඩ් ආයතනයෙහි ස්විෆ්ට් භාවිතාකරුවන් හඳුනා ගැනීමේ කේතය (SWIFT User Identification Code - BIC) වන SBAELKLXXXX සහ තත්කාලීන දළ පියවුම් පද්ධතියෙහි (RTGS) SBAELKLXXXX010004557 ගිණුම් අංකය හරහා වන මෙහෙයුම් 2010 මාර්තු 31 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි නවත්වනු ලැබේ. පහත දැක්වෙන, සෙලාන් බැන්ක් පී.එල්.සී හි ස්විෆ්ට් භාවිතාකරුවන් හඳුනා ගැනීමේ කේතය සහ තත්කාලීන දළ පියවුම් පද්ධතියෙහි පියවුම් ගිණුම් අංකය, සෙලාන් බැන්ක් ඇසෙට් මැනේජ්මන්ට් ලිමිටඩ් ආයතනයෙහි සියලු ප්‍රාථමික අලෙවිකරු මෙහෙයුම් සඳහා භාවිතා කරනු ලැබේ.

තවද, ලංකාසෙටිල් පද්ධතියෙහි සෙලාන් බැන්ක් ඇසෙට් මැනේජ්මන්ට් ලිමිටඩ් ආයතනය යටතේ වන සියලු ස්ථානික දත්ත, සෙලාන් බැන්ක් පී එල් සී හි අදාළ RTGS/SSSS ගිණුම් වෙත 2010 මාර්තු 31 දින සිට බලපැවැත්වෙන පරිදි මාරු කරනු ලැබේ.

ස්විෆ්ට් භාවිතාකරු හඳුනා ගැනීමේ කේතය (BIC) : SEYBLKLXXXX
RTGS පියවුම් ගිණුම : SEYBLKLXXXX010004419

සී.ජේ.පී.සිරිවර්ධන
රාජ්‍ය ණය අධිකාරී

රංජනී වීරසිංහ
අතිරේක අධ්‍යක්ෂ/ ගෙවීම් හා පියවීම්

**1991 අංක 23 දරන පහත මගින් සංශෝධිත
1988 අංක 78 දරන මුදල් සමාගම් පනත**

1988 අංක 78 දරන මුදල් සමාගම් පනතේ 9 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් දෙන ලද විධානය

නිවාඩි අජන් ලෙස්ලි කබරාල්
සභාපති
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය

වර්ෂ 2010 ක් වූ ජනවාරි මස 01 වැනි දින
කොළඹ දීය.

2010 අංක 1 දරන මුදල් සමාගම් (පොලී) විධානය

- 1. මෙම විධානය, 2010 අංක 1 දරන මුදල් සමාගම් (පොලී) විධානය යනුවෙන් හඳුන්වනු ලබන අතර, එය 1991 අංක 23 දරන පහත මගින් සංශෝධිත 1988 අංක 78 දරන මුදල් සමාගම් පනතේ 2 වන වගන්තිය ප්‍රකාරව ලියාපදිංචි කරන ලද සෑම මුදල් සමාගමකටම අදාළ විය යුතුය. තවද, මෙම විධානය වහාම බලපවත්වන පරිදි ක්‍රියාත්මක වේ.

2. (අ) මුදල් සමාගමක් විසින් 2010 ජනවාරි 01 දිනෙන් පසුව එළඹෙන කිසියම් කාර්තුවක් තුළ දී භාරගන්නා ලද හෝ අලුත් කරන ලද කාලීන තැන්පතුවක් සඳහා ගෙවිය හැකි උපරිම වාර්ෂික පොලී අනුපාතිකය -

- (i) එම තැන්පතුව මාස 12 ක් හෝ ඊට අඩු කල්පිරීමේ කාලයකින් යුක්ත වන්නේ නම්, අදාළ කාර්තුවට ආසන්නතම පූර්ව කාර්තුව තුළ දී නිකුත් කරන ලද දින 364 ක භාණ්ඩාගාර බිල්පත් සඳහා අදාළ බර තබන ලද සාමාන්‍ය ඵලදාවට ප්‍රතිශත අංක හතරක් (4) එකතු කිරීමෙන් ලබාගන්නා අගය ද;
- (ii) එම තැන්පතුව මාස 12 ට වැඩි කල්පිරීමේ කාලයකින් යුක්ත වන්නේ නම්, අදාළ කාර්තුවට ආසන්නතම පූර්ව කාර්තුව තුළ නිකුත් කරන ලද දින 364 ක භාණ්ඩාගාර බිල්පත් සඳහා අදාළ බර තබන ලද සාමාන්‍ය ඵලදාවට ප්‍රතිශත අංක පහක් (5) එකතු කිරීමෙන් ලබාගන්නා අගය ද;

නොඉක්මවිය යුතුය.

එසේ වුවද, මෙම ඡේදයෙහි (i) හෝ (ii) යටතේ, වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයකුගෙන් (මෙහි මිත්මතු ජ්‍යෙෂ්ඨ පුරවැසියා ලෙස හැඳින්වෙන) කාලීන තැන්පතුවක් භාර ගැනීමේ දී හෝ නැවත අලුත් කිරීමේ දී, මුදල් සමාගම විසින් මෙම ඡේදයෙහි (i) හෝ (ii) අනුව නියමිත පොලී අනුපාතිකයට වඩා ප්‍රතිශත අංක එකක් (1) වැඩියෙන් ගෙවිය හැකිය.

(ආ) මුදල් සමාගමක් විසින් 2010 ජනවාරි 01 දිනෙන් පසුව එළඹෙන කිසියම් කාර්තුවක් තුළ දී, කල්පිරීමේ දී මුදාහැරීම සඳහා ගෙවන වටිනාකමට වඩා අඩු මිලකට තැන්පතු සහතික නිකුත් කිරීමක දී එම තැන්පතු ආයෝජනයක උපරිම වාර්ෂික ඵලදාව -

- (i) එම තැන්පතු සහතිකය, මාස 12 ක් හෝ ඊට අඩු කල්පිරීමේ කාලයකින් යුතු වන්නේ නම්, අදාළ කාර්තුවට ආසන්නතම පූර්ව කාර්තුව තුළ දී නිකුත් කරන ලද දින 364 ක භාණ්ඩාගාර බිල්පත් සඳහා අදාළ බර තබන ලද සාමාන්‍ය ඵලදාවට ප්‍රතිශත අංක හතරක් (4) එකතු කිරීමෙන් ලබාගන්නා අගය ද;
- (ii) එම තැන්පතු සහතිකය, මාස 12 ට වැඩි කල්පිරීමේ කාලයකින් යුතු වන්නේ නම්, අදාළ කාර්තුවට ආසන්නතම පූර්ව කාර්තුව තුළ දී නිකුත් කරන ලද දින 364 ක භාණ්ඩාගාර බිල්පත් සඳහා අදාළ බර තබන ලද සාමාන්‍ය ඵලදාවට ප්‍රතිශත අංක පහක් (5) එකතු කිරීමෙන් ලබාගන්නා අගය ද;

නොඉක්මවන පරිදි, තැන්පතු සහතිකය සඳහා පිරිනමනු ලබන උපරිම වට්ටම් අනුපාතිකය තීරණය කළයුතු වේ.

3. මුදල් සමාගමක් විසින් 2010 ජනවාරි 01 දිනෙන් පසුව එළඹෙන කිසියම් කාර්තුවක් තුළ දී ඕනෑම ඉතිරිකිරීමේ තැන්පතුවක් සඳහා ගෙවිය හැකි උපරිම වාර්ෂික පොලී අනුපාතිකය, අදාළ කාර්තුවට ආසන්නතම පූර්ව කාර්තුව තුළ දී නිකුත් කරන ලද දින 91 ක භාණ්ඩාගාර බිල්පත් සඳහා අදාළ බර තබන ලද සාමාන්‍ය ඵලදා අගය නොඉක්මවිය යුතුය.

එසේ වුවද, ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් විසින් ඉතිරිකිරීමේ තැන්පතුවක් පවත්වාගෙන යෑමේ දී, මුදල් සමාගමක් විසින්, අදාළ කාර්තුවට ආසන්නතම පූර්ව කාර්තුව තුළ දී නිකුත් කරන ලද දින 91 ක භාණ්ඩාගාර බිල්පත් සඳහා අදාළ බර තබන ලද සාමාන්‍ය ඵලදා අගයට වඩා ප්‍රතිශත අංක එකක් (1) වැඩියෙන් ගෙවිය හැකිය.

4. සෑම මුදල් සමාගමක් විසින්ම, එම මුදල් සමාගම විසින් කිසියම් මාසයක දී ගෙවන ලද පොලී අනුපාතික සහ තැන්පතු සහතික සඳහා අදාළ වට්ටම් අනුපාතික පිළිබඳ විස්තර ඇතුළත් වාර්තාවක්, එම මාසයට පසු මාසයේ 07 වැනි දිනට ප්‍රථම, අධ්‍යක්ෂවරයා වෙත ලැබීමට සැලැස්විය යුතුය.

5. මෙම විධානයෙහි -

- (i) “කාලීන තැන්පතු” යන්නට, 2005 අංක 1 දරන මුදල් සමාගම් (තැන්පතු) විධානයෙහි දී ඇති අදාළ අර්ථයම තිබිය යුතුය.
- (ii) “අධ්‍යක්ෂවරයා” යන්නෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා අදහස් වේ.

6. 2009 අංක 4 දරන මුදල් සමාගම් (පොලී) විධානය මෙයින් අහෝසි කරනු ලැබේ.

1988 අංක 78 දරන මුදල් සමාගම් සංශෝධන පනතේ 27 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් දෙන ලද විධානයන්

නිවාඩි අපේක්ෂා කිරීමේ කමිටුවේ
සභාපති
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය

වර්ෂ 2010 ක් වූ සැප්තැම්බර් මස 27 වැනි දින කොළඹ දීය.

2010 අංක 2 දරන මුදල් සමාගම් (තැන්පතු වගකීම් රක්ෂණ) විධානය

1988 අංක 78 දරන මුදල් සමාගම් සංශෝධන පනතේ 27 වන වගන්තිය ප්‍රකාරව ප්‍රදානය කරන ලද බලතලවලට අනුකූලව මුදල් මණ්ඩලය විසින් පහත සඳහන් විධානයන් ලියාපදිංචි කරන ලද සෑම මුදල් සමාගමකටම 2010 ඔක්තෝබර් මස 01 වන දින සිට බලපත්වන පරිදි ක්‍රියාත්මක වේ :-

1. හැඳින්වීම
 - 1.1 මෙම විධානය 2010 අංක 2 දරන මුදල් සමාගම් (තැන්පතු වගකීම් රක්ෂණ) විධානය ලෙස හඳුන්වනු ලබයි.
2. ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන
 - 2.1 මුදල් සමාගම් පනතේ 27 වන වගන්තිය ප්‍රකාරව මුදල් සමාගම් පනත යටතේ ලියාපදිංචි කරන ලද සෑම මුදල් සමාගමකම පවත්නා තැන්පතු සඳහා රක්ෂණ යෝජනා ක්‍රමයක් ස්ථාපනය කිරීම, පවත්වා ගෙනයාම, කළමනාකරණය හා පාලනය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ හැකි අතර, එසේ නැතහොත් මුදල් මණ්ඩලය නියමිතව සඳහන් කරන වෙනත් යම් ආයතනයක් විසින් පිහිටුවන ලද රක්ෂණ ක්‍රමයක් යටතේ එම තැන්පතු රක්ෂණය කළ යුතු වන්නේය.
3. විධානයන්හි අරමුණු
 - 3.1 ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන සහ මුදල් ව්‍යාපාරවල යහපත් පරිචයන්ට අනුව තැන්පතු භාරගැනීම මූලික ව්‍යාපාරික කටයුත්තක් ලෙස පවත්වාගෙන යන ලියාපදිංචි මුදල් සමාගම් බෙහෙවින් මහජන විශ්වාසය මත රඳා පවතින බැවින්, එලදායී අවදානම් කළමනාකරණ ක්‍රමවේදයන් ඉතා අවශ්‍ය වේ. එම නිසා, ලියාපදිංචි මුදල් සමාගම් කෙරෙහි මහජන විශ්වාසය තහවුරු කිරීමට හා ඒවායෙහි ස්ථාවරත්වය වර්ධනය කිරීමට හා ආරක්ෂා කිරීමට, තැන්පත් රක්ෂණය මනාව පිළිගත් ආරක්ෂණ ක්‍රමවේදයක් ලෙස සැලකේ.
4. තැන්පතු රක්ෂණය කිරීම
 - 4.1 ඒ අනුව, 2010 ඔක්තෝබර් මස 01 වන දා සිට බලපැවැත්වෙන පරිදි මුදල් පනතේ 32 ඒ සිට 32 ඊ වගන්තිය යටතේ නිකුත් කරන ලද 2010 අංක 01 දරන ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රම නියෝගවලට අනුව මුදල් මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරන තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය තුළ සියලුම ලියාපදිංචි මුදල් සමාගම් සිය තැන්පතු වගකීම් රක්ෂණය කළ යුතුය.
 - 4.2 සෑම ලියාපදිංචි මුදල් සමාගමක්ම, මහජනයාගෙන් තැන්පතු ලබා දෙන මෙන් ඉල්ලා සිටිමින් කෙරෙන වෙළෙඳ දැන්වීම්වල සුදුසුකම්ලත් සෑම තැන්පතු වගකීමක්ම මුදල් මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරන ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ නියමිත රක්ෂණ වාරිකය ගෙවා රක්ෂණය කරන ලද තැන්පතුකරුවකුට උපරිම වශයෙන් රුපියල් ලක්ෂ දෙකක (රු. 200,000/=) වන්දි මුදලක් ලැබිය හැකි බව මහජනතාව වෙත අනාවරණය කළ යුතුය.

1988 අංක 78 දරන මුදල් සමාගම් පනත

1988 අංක 78 දරන මුදල් සමාගම් පනතේ 33 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් සාදන ලද රීති,

නිවාඩ් අස්ත් ලෙස්ලි කබිරාල්

සභාපති
මුදල් මණ්ඩලය
ශ්‍රී ලංකා මහ බැංකුව

වර්ෂ 2010 ක් වූ ඔක්තෝබර් මස 6 වැනි දින කොළඹ දීය.

2010 අංක 1 දරන මුදල් සමාගම් (ලියාපදිංචි කිරීමේ සහ බලපත්‍ර දීමේ -සංශෝධන) රීති

1. “2010 අංක 1 දරන මුදල් සමාගම් (ලියාපදිංචි කිරීමේ සහ බලපත්‍ර දීමේ-සංශෝධන) රීති” යනුවෙන් හඳුන්වනු ලබන මෙම රීති, 1988 අංක 78 දරන මුදල් සමාගම් පනතේ 2 වන වගන්තිය යටතේ ලියාපදිංචි වූ ඕනෑම මුදල් සමාගමකට අදාළ වන අතර, එය වහාම බලපවත්වන පරිදි ක්‍රියාත්මක විය යුතුය.

2. 2005 අංක 1 දරන මුදල් සමාගම් (ලියාපදිංචි කිරීමේ සහ බලපත්‍ර දීමේ) රීතිවල 5 වැනි සහ 6 වැනි රීති මෙයින් අවලංගු කොට ඒ වෙනුවට පහත දැක්වෙන රීති ආදේශ කරනු ලැබේ.

“5. 2011 ජනවාරි මස 01 දින සිට මුදල් සමාගමක් විසින් සිය පළමු ලියාපදිංචි වර්ෂය සඳහා ගෙවිය යුතු බලපත්‍ර ගාස්තුව රු.500,000/- වන අතර, එය ලියාපදිංචි කරන දින හෝ ඊට පෙර ශ්‍රී ලංකා මහ බැංකුවට ගෙවිය යුතුය.”

“6. 1988 අංක 78 දරන මුදල් සමාගම් පනත යටතේ ලියාපදිංචි වී ඇති සෑම මුදල් සමාගමක්ම වාර්ෂික බලපත්‍ර ගාස්තුව ආසන්න පූර්ව ලීන් වර්ෂය අවසන් වීමට දින 30 ක් ඇතුළත ශ්‍රී ලංකා මහ බැංකුවට ආසන්න පූර්ව මුදල් වර්ෂයේ අවසාන ශේෂ පත්‍රයේ මුළු වත්කම් ප්‍රමාණය පදනම් කොට ගෙන පහත සඳහන් පරිදි ගෙවිය යුතුය.

මුළු වත්කම් ප්‍රමාණය	වාර්ෂික බලපත්‍ර ගාස්තුව රුපියල්
රුපියල් බිලියන 1 හෝ ඊට අඩු	රු. 150,000/-
රුපියල් බිලියන 1 ට වැඩි සහ රුපියල් බිලියන 10 දක්වා	රු. 250,000/-
රුපියල් බිලියන 10 ට වැඩි	රු. 500,000/-

2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනත

2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනතේ 34 වන වගන්තිය යටතේ දෙනු ලබන විධානය

කේ.එම්.ඒ.එන්. දවුලගල

අධ්‍යක්ෂ

බැංකු නොවන මූල්‍ය ආයතන අධිකරණ

දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකා මහ බැංකුව

වර්ෂ 2010 ක් වූ දෙසැම්බර් මස 09 වැනි දින

2010 අංක 1 දරන කල්බදු මූල්‍යකරණ (අවම මූලික ප්‍රාග්ධන) විධානය

හැඳින්වීම

1. මෙම විධානය 2010 අංක 1 දරන කල්බදු මූල්‍යකරණ (අවම මූලික ප්‍රාග්ධන) විධානය යනුවෙන් හඳුන්වන අතර, 2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනතේ 3 වන වගන්තියේ (ඇ) ඡේදයේ විධිවිධානයන්ට අනුව පොදු සමාගමක් වන (මෙහි මින්මතු “විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම” යනුවෙන් සඳහන් කරනු ලබන) සියලු ලියාපදිංචි කල්බදු මූල්‍යකරණ ආයතනයකට ම අදාළ වේ. මෙම විධානය වහාම බලපවත්වන පරිදි ක්‍රියාත්මක වේ.

ඉදිරි වර්ෂ 5 සඳහා අවම මූලික ප්‍රාග්ධන අවශ්‍යතාවය

2. සෑම විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගමක්ම පහත සඳහන් අගයන්ට නොඅඩු වූ ක්ෂය නොවූ මූලික ප්‍රාග්ධනයක් පවත්වා ගත යුතු වේ.

අවම නිකුත් කළ හා ගෙවා නිමි ප්‍රාග්ධන අවශ්‍යතාවය (රු.මිලියන)	බලපවත්වන දිනය
100	2012.01.01 දින සිට
150	2013.01.01 දින සිට
200	2014.01.01 දින සිට
250	2015.01.01 දින සිට
300	2016.01.01 දින සිට

මූලික ප්‍රාග්ධන නිර්වචනය

3. “මූලික ප්‍රාග්ධනය” යන්නෙන්, පහත සඳහන් අයිතමයන්ගේ එකතුව අදහස් වේ.
 - (අ) නිකුත් කළ සහ ගෙවා නිමි සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය
සංචිත හෝ අතිරික්ත හෝ රඳවා ගත් ලාභවලට එරෙහිව නිකුත් කළ කොටස් හැර අනෙක් නිකුත් කළ හා සම්පූර්ණයෙන් ගෙවා නිමි සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය/සාමාන්‍ය තොග සහ අඩක් ගෙවා නිමි සාමාන්‍ය කොටස් තොග සඳහා ගෙවා නිමි අගය;
 - (ආ) අසම්පූර්ණ හා නිදහස් කළ නොහැකි වරණීය කොටස් ප්‍රාග්ධනය
අසම්පූර්ණ හෝ අර්ධ ලෙස ලාභාංශ ගෙවීමට ප්‍රමාණවත් ලාභ නොමැති විට ලාභාංශ ගෙවීම ස්ථිර වශයෙන් අඩුකර ගත හැකි හෝ අත්හැරිය හැකි වන නිකුත් කළ හා සම්පූර්ණයෙන් ගෙවූ අසම්පූර්ණ හා නිදහස් කළ නොහැකි වරණීය කොටස්;
 - (ඇ) කොටස් අධි මිල
සාමාන්‍ය කොටස් සහ අසම්පූර්ණ හා නිදහස් කළ නොහැකි වරණීය කොටස්වලට අදාළ වන නාමික අගය ඉක්ම වූ නිකුතු මිල;

- (ඇ) ව්‍යවස්ථාපිත සංචිත අරමුදල
2006 අංක 05 දරන කල්බදු මූල්‍යකරණ (සංචිත අරමුදල) විධානයට අනුව පවත්වාගෙන යා යුතු සංචිත අරමුදලේ බැර ශේෂය;
- (ඉ) සාමාන්‍ය හෝ වෙනත් නිදහස් සංචිත
අවසන් වරට විගණනය කළ මූල්‍ය වාර්තාවල දැක්වෙන, පරිදි රඳවා ගත් ලාභ, කොටස් අධි මිල හෝ වෙනත් උපලබ්ධි වූ සංචිතවලින් විසර්ජනය කිරීමෙන් නිර්මාණය කළ හෝ වැඩි කරන ලද සාමාන්‍ය හෝ වෙනත් සංචිත ස්වරූපයෙන් අනාවරණය කළ සංචිත;
- (ඊ) ප්‍රකාශිත රඳවා ගත් ලාභ/ (සමුච්චිත අලාභ)
පෙර මුදල් වර්ෂයන් ගෙන් රැගෙන ආ ලාභාලාභ ගිණුමේ දැක්වෙන සහ අවසන් විගණනය කළ මූල්‍ය වාර්තාවල දැක්වෙන, දේපොළ ආයෝජනවල ප්‍රත්‍යාගණනය මගින් පැන නැගුණු අතිරික්ත හැර ශේෂය;
- (උ) වර්තමාන වර්ෂයේ අප්‍රකාශිත ලාභ/(අලාභ)
අවසන් විගණනය කළ මූල්‍ය වාර්තා නිම වන දින සිට [ස්ථාවර සහ දිගුකාලීන ආයෝජන විකිණීමෙන් ලද බදු අය කිරීමෙන් පසු අතිරික්ත හෝ (අලාභ) හැර] වර්තමාන වර්ෂයේ ලාභය හෝ අලාභය;
- (ඌ) ස්ථාවර සහ දිගුකාලීන ආයෝජන විකිණීමෙන් ලද බදු පසු අතිරික්ත හෝ අලාභ
විගණනය කළ මූල්‍ය වාර්තා නිම වන දින සිට ස්ථාවර සහ දිගු කාලීන ආයෝජන විකිණීමෙන් ලද බදු අයකිරීමෙන් පසු අතිරික්ත හෝ (අලාභ).

2006 අංක 1 දරන විධානය අහෝසි කිරීම 4. 2006 අංක 1 දරන කල්බදු මූල්‍යකරණ (අවම ප්‍රාග්ධන) විධානය මෙයින් අහෝසි කරනු ලැබේ.

2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනත

2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනතේ 34 වන වගන්තිය යටතේ දෙනු ලබන විධානය

කේ.එම්.ඒ.එන්. දවුලගල

අධ්‍යක්ෂ
බැංකු නොවන මූල්‍ය ආයතන අධිකෂණ
දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා මහ බැංකුව

වර්ෂ 2010 ක් වූ දෙසැම්බර් මස 09 වැනි දින

2010 අංක 2 දරන කල්බදු මූල්‍යකරණ (වාර්තා කිරීමේ අවශ්‍යතා) විධානය

- හැඳින්වීම
1. මෙම විධානය 2010 අංක 02 දරන කල්බදු මූල්‍යකරණ (වාර්තා කිරීමේ අවශ්‍යතා) විධානය යනුවෙන් හඳුන්වන අතර, 2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනතේ 3 වන වගන්තියේ

(ඇ) ඡේදයේ විධිවිධානයන්ට අනුව පොදු සමාගමක් වන (මෙහි මින්මකු “විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම” යනුවෙන් සඳහන් කරනු ලබන) සියලු ලියාපදිංචි කල්බදු මූල්‍යකරණ ආයතනයකට ම අදාළ වේ. මෙම විධානය වහාම බලපවත්වන පරිදි ක්‍රියාත්මක වේ.
 2. සෑම විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගමක්ම මහ බැංකු මූල්‍ය තොරතුරු පද්ධතිය මගින් සපයා ඇති ජාලගත දත්ත සම්ප්‍රේෂණ පද්ධතිය හරහා, පහත දැක්වෙන වාර ප්‍රකාශන නියමිත දිනට අධ්‍යක්ෂවරයා වෙත ඉදිරිපත් කළ යුතුය.

ඉදිරිපත් කළ යුතු වාර්තා

වාර්තාව	නියමිත කාලය	නියමිත දිනය
NBL-MF-01-SB (ණය ගැනීම් පිළිබඳ ප්‍රකාශනය)	මාසිකව	ඊළඟ මස 07 වන දින වන විට
NBL-MF-02-PL (ලාභාලාභ ගිණුම)	මාසිකව	ඊළඟ මස 15 වන දින වන විට
NBL-MF-03-BS (ශේෂ පත්‍රය)	මාසිකව	
NBL-QF-04-MG (කල්පිරීමේ පරතර විශ්ලේෂණය)	කාර්තුමය	
NBL-QF-05-CA (ණය පහසුකම් වර්ග කිරීම)	කාර්තුමය	
NBL-QF-06-AG (සැපයූ ණය පහසුකම් සහ පිට හිටි ශේෂයන්)	කාර්තුමය	
NBL-QF-07-AD (අධ්‍යක්ෂවරුන්ට,පාලක/පාලින සමාගම්වලට සැපයූ ණය පහසුකම්)	මාසිකව	
NBL-QF-08-AI (නැවත අත්පත් කරගත් වත්කම්)	කාර්තුමය	ඊළඟ මාස 15 වන දින වන විට
NBL-QF-09-SA (ණය සැපයීම්වල ආංශික සංයුතිය)	කාර්තුමය	
NBL-QF-10-AR (වාරික ලෙස ස්ථාවර මුදලක් ගෙවන ණය පහසුකම්වලින් මාස 3 කට හෝ ඊට වැඩි කාලයක් හිඟව පවතින ණය පහසුකම්)	කාර්තුමය	ඊළඟ මස 15 වන දින වන විට
NBL-QF-11-AC (වාරික ලෙස ස්ථාවර මුදලක් නොගෙවන ණය පහසුකම්වලින් මාස 3 කට හෝ ඊට වැඩි කාලයක් හිඟව පවතින ණය පහසුකම්)	කාර්තුමය	
NBL-QF-12-OL (මාස 3 ක් හෝ ඊට වැඩි කාලයක් හිඟව පවතින මෙහෙයුම් කල්බදු පහසුකම්)	කාර්තුමය	
NBL-QF-14-AG (ප්‍රාග්ධන අරමුදලින් 10% ඉක්මවන ප්‍රදානය කළ ණය පහසුකම් වල හිඟ ශේෂය)	කාර්තුමය	
විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශන (ශේෂ පත්‍රය/ලාභාලාභ ගිණුම)	වාර්ෂිකව	සෑම ගිණුම් වර්ෂයක් අවසාන වී මාස 6 ක් ඇතුළත (සැප්තැම්බර් මස 30 වන දින වන විට)
සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට ලබා දෙන ලද විගණකගේ රහස්‍ය වාර්තාවේ සහතික කරන ලද පිටපතක්	වාර්ෂිකව	

- | | | |
|-------------------------------------|-----|--|
| අනෙකුත් විධානවල වගන්ති අවලංගු කිරීම | 3. | පහත යටතේ නිකුත් කරන ලද පහත සඳහන් විධිවිධාන සහ උපදෙස්වලට අදාළ තොරතුරු ඉදිරිපත් කිරීමේ කාලවකවානු හා ආකෘති අංක මෙයින් අහෝසි වේ. |
| | (අ) | 2006 අංක 2 දරන කල්බදු මූල්‍යකරණ (බොල් සහ අඩමාන ණය පහසුකම් සඳහා වෙන් කිරීම) විධානයේ ඡේද අංක 8 සහ 9 |
| | (ආ) | 2006 අංක 3 දරන කල්බදු මූල්‍යකරණ (කේවල ණය ගැනුම්කරු සීමා) විධානයේ ඡේද අංක 5 සහ 7 |
| | (ඇ) | 2006 අංක 4 දරන කල්බදු මූල්‍යකරණ (තෝලන අනුපාත) විධානයේ ඡේද අංක 6 |
| | (ඈ) | 2007 ජුනි 07 වන දින අධ්‍යක්ෂ විසින් නිකුත් කරන ලද ලිපියේ ඇතුළත් උපදෙස්වල ඡේද අංක 2 (යොමු අංකය : 24/07/002/0004/002) |
| 2006 අංක 6 දරන විධානය අහෝසි කිරීම | 4. | 2006 අංක 6 දරන කල්බදු මූල්‍යකරණ (මූල්‍ය ප්‍රකාශන) විධානය මෙයින් අහෝසි කරනු ලැබේ. |

2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පහත

2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනතේ 34 වන වගන්තිය යටතේ දෙනු ලබන විධානය

කේ.එම්.ඒ.එන්.දවුලගල

අධ්‍යක්ෂ

බැංකු නොවන මූල්‍ය ආයතන අධිකරණ

දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකා මහ බැංකුව

වර්ෂ 2010 ක් වූ දෙසැම්බර් මස 09 වැනි දින

2010 අංක 3 දරන කල්බදු මූල්‍යකරණ (ශාඛා/ව්‍යාපාර ස්ථාන විවෘත කිරීම/ස්ථානය වෙනස් කිරීම/වැසීම) විධානය

- | | | |
|-----------|----|--|
| හැඳින්වීම | 1. | මෙම විධානය 2010 අංක 3 දරන කල්බදු මූල්‍යකරණ (ශාඛා/ව්‍යාපාර ස්ථාන විවෘත කිරීම/ස්ථාන වෙනස් කිරීම/වැසීම) විධානය යනුවෙන් හඳුන්වන අතර, 2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනතේ 3 වන වගන්තියේ (ඇ) ඡේදයේ විධිවිධානයන්ට අනුව සියලු ලියාපදිංචි කල්බදු මූල්‍යකරණ ආයතනයකට ම (මෙහි මින්මතු “විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම” යනුවෙන් සඳහන් කරනු ලබන) අදාළ වේ. මෙම විධානය වහාම බලපවත්වන පරිදි ක්‍රියාත්මක වේ. |
| | 2. | අධ්‍යක්ෂකගේ පූර්ව ලිඛිත අවසරයකින් තොරව විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම්වලට ශාඛා/ව්‍යාපාර ස්ථාන විවෘත කිරීම/ස්ථානය වෙනස් කිරීම/වැසීම සිදුකිරීම කළ නොහැකිය. මෙහි ව්‍යාපාර ස්ථාන යන්නට කාර්යාල, සේවා කවුළු, සේවා මධ්‍යස්ථාන හෝ විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම මගින් පවත්වාගෙන යන වෙනත් ඕනෑම ආකාරයක ව්‍යාපාර ස්ථානයක් අදහස් වේ. |

- අැගයීමේ නිර්ණායක 3. විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම්වල නව ශාඛාවක් හෝ ව්‍යාපාර ස්ථානයක් විවෘත කිරීම සඳහා අවසරය ලබාදීමේ දී ඇගයීමේ සලකා බලන නිර්ණායක පහත පරිදි වේ.
- (අ) අවසන්වරට විගණනය කළ මූල්‍ය වාර්තාවල දැක්වෙන මූලික ප්‍රාග්ධනය;
 - (ආ) 2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනත යටතේ නිකුත් කරන ලද නියෝග/විධාන/උපදෙස්වලට අනුකූල වී ඇති ප්‍රමාණය;
 - (ඇ) ව්‍යාපාර/මූල්‍ය පැතිකඩ හා ලාභදායීතාවය;
 - (ඈ) වත්කම්වල ගුණත්වය;
 - (ඉ) ද්‍රවශීලතා මට්ටම;
 - (ඊ) සෑම මට්ටමක් සඳහාම සුදුසුකම්ලත් හා පළපුරුදු කාර්ය මණ්ඩලයක් යෙදවීමේ හැකියාව;
 - (උ) යෝජිත ස්ථානය ගනුදෙනුකරුවන්ට ඇති පහසුව; සහ
 - (ඌ) තොරතුරු තාක්ෂණයේ ශක්තිමත් බව.
- ණය උපකරණ නිකුත් කිරීම 4. ණය උපකරණ නිකුත් කිරීම කළ හැක්කේ විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගමේ ප්‍රධාන කාර්යාලයට හෝ ශාඛාවකට පමණි.
- අයදුම්පත් 5. අනුමැතිය ලබාගැනීම සඳහා විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් පහත සඳහන් අයදුම්පත් ආකෘති භාවිතා කළ යුතුය.
- (i) "A" ආකෘතිය - නව ශාඛාවක්/ව්‍යාපාර ස්ථානයක් විවෘත කිරීම සඳහා
 - (ii) "B" ආකෘතිය - පවතින ශාඛා/ව්‍යාපාර ස්ථාන වැසීම සඳහා
 - (iii) "C" ආකෘතිය - ශාඛාවක්/ව්‍යාපාර ස්ථානයක්, පවතින ස්ථානය වෙනස් කිරීම සඳහා
- වලංගු කාලය 6. අදාල අනුමැතිය ලබාදුන් දින සිට මාස 6 ක කාලයක් මෙම අනුමැතිය වලංගු වේ.
- ව්‍යාපාර කාලය 7. ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය ප්‍රකාශ කරන ලද නිවාඩු දිනයන්වල හැර අන් කිසිම දිනක දී විශේෂිත කල්බදු මූල්‍යකරණ ආයතනයක් එහි කිසිදු ශාඛාවක්/ව්‍යාපාර ස්ථානයක් අධ්‍යක්ෂගේ පූර්ව අනුමැතියකින් තොරව ව්‍යාපාර කටයුතු සඳහා වැසිය නොහැක.

"A" ආකෘතිය

නව ශාඛාවක්/ව්‍යාපාර ස්ථානයක්/විවෘත කිරීමේ අයදුම්පත

1. විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගමේ නම :
2. වර්ගය : ප්‍රධාන කාර්යාලය/ශාඛාව/ශාඛා කවුළුව/සේවා මධ්‍යස්ථාන/වෙනත් කාර්යාල
3. මූලික ප්‍රාග්ධනය (අවසන් විගණනය කළ ශේෂ පත්‍රයට අනුව)
4. යෝජිත ස්ථානයේ ලිපිනය :
5. ශාඛාව/ව්‍යාපාර ස්ථානය පිහිටුවීමට යෝජිත පරිපාලන දිස්ත්‍රික්කය තුළ පවතින සමාගම හෝ එයට අදාළ සමාගම් සතු ව්‍යාපාර ස්ථානවල තොරතුරු :

(අ) අයදුම් කරන සමාගම :

ව්‍යාපාර ස්ථානයේ පිහිටීම	පිහිටුවන ලද දිනය	ව්‍යාපාර වර්ගය	අවසන් විගණනය කළ මූල්‍ය වාර්තාවල දැක්වෙන පරිදි				
			මුළු ණය පහසුකම්	කල්බදු මූල්‍යකිරීම්	ණය උපකරණ නිකුත් කිරීම මගින් කළ ණය ගැනීම්	මුළු වත්කම්	මුදල් වර්ෂයේ ලාභය/ (අලාභය)

(ආ) ශාඛාව/ව්‍යාපාර ස්ථානය පිහිටුවීමට නියමිත යෝජනා පරිපාලන දිස්ත්‍රික්කය තුළ පවතින, සමාගම් සමූහයට අයත් වෙනත් ආයතන :

ආයතනයේ නම	ව්‍යාපාර ස්ථානයේ ලිපිනය	ව්‍යාපාර වර්ගය	සමාගම සමග ඇති සම්බන්ධතාවය

6. යෝජිත ශාඛාව/ව්‍යාපාර ස්ථානය පිහිටුවීමට නියමිත නගරයේ/ග්‍රාමයේ ඇති වෙනත් විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම්වල නම්:
7. යෝජිත ශාඛාව/ව්‍යාපාර ස්ථානය පිහිටුවීමට නියමිත නගරයේ/ග්‍රාමයේ ඇති වාණිජ බැංකු හා ලියාපදිංචි මුදල් සමාගම්වල නම්:
8. යෝජිත ශාඛාවේ/ව්‍යාපාර ස්ථානයේ ප්‍රධාන ව්‍යාපාර කටයුත්ත:
9. නව ශාඛාව/ව්‍යාපාර ස්ථානය විවෘත කිරීමට අදාළ තක්සේරු කළ ප්‍රාග්ධන වියදම:
 - (අ) ඉඩම් හා ගොඩනැගිලි/ඉදිරියට කළ කුලී ගෙවීම්;
 - (ආ) ගෘහ භාණ්ඩ, උපකරණ හා සවිකිරීම්;
 - (ඇ) කාර්යාල උපකරණ;
 - (ඈ) වෙනත් ස්ථාවර වත්කම්;
 - (ඉ) වෙනත්.
10. ප්‍රධාන කාර්යාලය සහ යෝජිත ශාඛාව/ව්‍යාපාර ස්ථානය අතර තොරතුරු හුවමාරුවන/සන්නිවේදනය වන මාධ්‍යය: එනම් මැසෙන්ජර්, කුරියර් සේවාව/ෆැක්සිමයිල්/ඔන් ලයින් පද්ධතිය) සහ තොරතුරු සන්නිවේදනය වන වාර ගණන (එනම් දිනපතා/සතිපතා/මාසිකව)
11. යෝජිත ශාඛාව/ව්‍යාපාර ස්ථානයේ ප්‍රථම වසර 3 ට අදාළ ප්‍රක්ෂේපනයන් -

(අ)	ණය පහසුකම්:	ප්‍රථම වසර	දෙවන වසර	තෙවන වසර
	කල්බදු මූල්‍යකිරීම්
	කාලීන ණය
	කුලීපිට ගැණුම්
	ණය සාධනය කිරීම්
	දේපළ වෙළෙඳාම
	වෙනත්
(ආ)	ණය ගැනීම් :			
	පොරොන්දු නෝට්ටු
	වාණිජ පත්‍රිකා
(ඇ)	ආදායම :			
	පොලී ආදායම :			
	කල්බදු මූල්‍යකිරීම්
	කාලීන ණය
	කුලී පිට ගැණුම්
	ණය සාධනය කිරීම්
	දේපළ වෙළෙඳාම
	වෙනත්
	පොලී නොවන ආදායම

(අ) වියදම් :

ණය උපකරණ මත පොලී
වැටුප් හා වේතන
කුලී වියදම්
ක්ෂය වීම්
වෙනත් වියදම්

(ඉ) ලාභය/(අලාභය) :

- යෝජිත ශාඛාවට/ව්‍යාපාර ස්ථානයට කළමනාකරු (භාරකාර නිලධාරී) ලෙස අනුයුක්ත කිරීමට නියමිත නිලධාරීන්ගේ හා දෙවන නිලධාරීන්ගේ නම්, සුදුසුකම් හා පළපුරුද්ද සහ සහකාර සේවකයන් පිළිබඳ තොරතුරු;
- යෝජිත ස්ථානයේ ශාඛාව/ව්‍යාපාර ස්ථානය පිහිටුවීම සඳහා අදාළ පළාත් පාලන අධිකාරියෙන් අනුමැතිය ලබාගෙන ඇත්ද යන්න;

ඉහත සඳහන් කරුණු සත්‍ය හා නිවැරදි බවට මෙයින් සහතික කරමි.

නිලධාරියාගේ නම:

තනතුර:

අත්සන:

දිනය:

"B" ආකෘතිය

ශාඛාවක්/ව්‍යාපාර ස්ථානයක් වසා දැමීම සඳහා අයදුම්පත

- විශේෂිත කල්බදු මූල්‍යකරණ ආයතනයේ නම :
- වර්ගය : ප්‍රධාන කාර්යාලය/ශාඛාව/සේවා කවුළුව/සේවා මධ්‍යස්ථාන/අනෙකුත් වෙළෙඳසැල්:
- වසා දැමීමට යන ශාඛාවේ/ව්‍යාපාර ස්ථානයේ ලිපිනය:
- පහත සඳහන් ආකාරයට වසා දැමීමට යන ස්ථානයේ විස්තර :

වර්ගය	ආසන්නතම මූල්‍ය ප්‍රකාශන අනුව රු.දහස්
මූලික ප්‍රාග්ධනය	
මුළු ණය පහසුකම්	
මූල්‍ය කල්බදු පහසුකම් (ගිවිසුම් ගණන ද ඇතුළත්ව)	
කුලීපිට ගැනුම්	
මුළු ණය ගැනීම්	
පොරොන්දු නෝට්ටු මගින් ණය ගැනීම්	
වාණිජ පත්‍ර මගින් ණය ගැනීම්	
අනෙකුත් ණය ගැනීම්	
මුළු වත්කම්	
ලාභය/ (අලාභය)	
ණය උපකරණ සම්බන්ධයෙන් වන ආයෝජකයින් සංඛ්‍යාව	

5. ශාඛාව/ව්‍යාපාර ස්ථානය වසාදැමීම සඳහා අදාළ පළාත් පාලන අධිකාරියෙන් අනුමැතිය ලබාගෙන ඇත්ද යන්න;
6. ඉහත ව්‍යාපාරික ස්ථානයට අදාළ වන ණය උපකරණ හිමි ආයෝජකයන් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග;
7. ශාඛාව/ව්‍යාපාර ස්ථානය වසා දැමීම සම්බන්ධයෙන් ඇති සාධාරණ හේතූන්:

ඉහත සඳහන් තොරතුරු සත්‍ය හා නිවැරදි බවට සහතික කරමි.

නිලධාරියාගේ නම:
 තනතුර:
 අත්සන:
 දිනය:

"C" ආකෘතිය

ශාඛාවක්/ව්‍යාපාර ස්ථානයක් පවතින ස්ථානය වෙනස් කිරීම සඳහා අයදුම්පත

1. විශේෂිත කල්බදු මූල්‍යකරණ ආයතනයේ නම:
2. වර්ගය: ප්‍රධාන කාර්යාලය/ශාඛාව/සේවා කවුළුව/සේවා මධ්‍යස්ථාන/අනෙකුත් වෙළෙඳසැල්:
3. වර්තමාන ව්‍යාපාර ස්ථානයේ ලිපිනය:
4. යෝජිත ව්‍යාපාර ස්ථානයේ ලිපිනය:
5. පහත සඳහන් පරිදි පවතින ස්ථානය වෙනස් කිරීමට යන ශාඛාවේ/ව්‍යාපාර ස්ථානයේ තොරතුරු

වර්ගය	ආසන්නතම මූල්‍ය ප්‍රකාශන අනුව රු.දහස්
මූලික ප්‍රාග්ධනය	
මුළු ණය පහසුකම්	
මූල්‍ය කල්බදු පහසුකම් (ගිවිසුම් ගණන ද ඇතුළත්ව)	
කුලීපිට ගැණුම්	
මුළු ණය ගැනීම්	
පොරොන්දු තෝට්ටු මගින් ණය ගැනීම්	
වාණිජ පත්‍ර මගින් ණය ගැනීම්	
අනෙකුත් ණය ගැනීම්	
මුළු වත්කම්	
ලාභය/(අලාභය)	
ණය උපකරණ සම්බන්ධයෙන් වන ආයෝජකයින් සංඛ්‍යාව	

6. ශාඛාව/ව්‍යාපාර ස්ථානය දැනට පවතින ස්ථානයේ සිට යෝජිත ස්ථානයට මාරු කිරීමට අවශ්‍ය අනුමැතිය අදාළ පළාත් පාලන අධිකාරියෙන් ලබාගෙන තිබෙනවා ද යන්න;
7. ශාඛාව/ව්‍යාපාර ස්ථානය මාරුකිරීම සම්බන්ධයෙන් වන සාධාරණ හේතූන්:

ඉහත සඳහන් තොරතුරු සත්‍ය හා නිවැරදි බවට සහතික කරමි.

නිලධාරියාගේ නම:
 තනතුර:
 අත්සන:
 දිනය:

2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනත

2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනතේ 3(ඇ), 4(1) සහ 6 වන වගන්ති සමග කියවිය යුතු, එකී පනතේ 35 වන වගන්තිය යටතේ ජනාධිපති සහ මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය විසින් සාදන ලද රෙගුලාසිය වේ.

මහින්ද රාජපක්ෂ

ජනාධිපති සහ මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය
කොළඹ.

වර්ෂ 2010 ක් වූ දෙසැම්බර් මස 27 වැනි දින

රෙගුලාසිය

- | | |
|---|--|
| හැඳින්වීම | 1. මෙම රෙගුලාසිය 2010 අංක 01 දරන කල්බදු මූල්‍යකරණ (ලියාපදිංචි කිරීම සහ වාර්ෂික බලපත්‍ර ගාස්තු) රෙගුලාසිය යනුවෙන් හඳුන්වන අතර, මෙම රෙගුලාසිය වහාම බලපවත්වන පරිදි ක්‍රියාත්මක විය යුතුය. |
| බලපත්‍ර ලබා ගැනීම සඳහා අයදුම්කරන පොදු සමාගමක තිබිය යුතු අවම නිකුත් කළ හා ගෙවා නිමි ප්‍රාග්ධනය | 2. 2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනතේ (පනත) 3 (ඇ) වගන්තිය යටතේ බලපත්‍රය ලබාගැනීම සඳහා අයදුම්කරන පොදු සමාගමක පැවතිය යුතු අවම නිකුත් කළ හා ගෙවා නිමි ප්‍රාග්ධනය පහත පරිදි විය යුතුය. |

අවම නිකුත් කළ හා ගෙවා නිමි ප්‍රාග්ධනය (රු.මිලියන)	බලපවත්වන දිනය
100	2011.01.01 දින සිට
150	2012.01.01 දින සිට
200	2013.01.01 දින සිට
250	2014.01.01 දින සිට
300	2015.01.01 දින සිට

කෙසේ වුවද, නිකුත් කළ සාමාන්‍ය කොටස් සහ නිකුත් කළ අසම්මුච්චිත, ගෙවා නිදහස් කළ නොහැකි වරණිය කොටස් ගෙවා නිමි ලෙස සැලකිය හැක්කේ එම කොටස් මුදල් ප්‍රතිශ්ඨාවන් මත නිකුත් කර ඇත්නම් පමණි.

- | | |
|----------------------------------|---|
| ලියාපදිංචි වීමේ අයදුම්පත් ගාස්තු | 3. පනතේ 4(1) (ඊ) වගන්තිය සඳහා, ලියාපදිංචි කිරීමේ අයදුම්පත් ගාස්තුව පහත පරිදි විය යුතුය.

(අ) බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂිත බැංකු හෝ මූල්‍ය සමාගමක් සඳහා රු.25,000/-

(ආ) වෙනත් පොදු සමාගමක් සඳහා රු.50,000/- |
| ලියාපදිංචි කිරීමේ ගාස්තු | 4. පනතේ 3 වන වගන්තිය යටතේ ලියාපදිංචි වීම සඳහා අදාළ වන ලියාපදිංචි ගාස්තුව (ලියාපදිංචි කරන ලිපි වර්ෂය සඳහා) රු.250,000/- විය යුතුය. මෙම ගාස්තුව ලියාපදිංචි කරන දින හෝ ඊට පෙර ශ්‍රී ලංකා මහ බැංකුවට ගෙවිය යුතුය. |

වාර්ෂික බලපත්‍ර
ගාස්තු

5. පනතේ 6 වන වගන්තිය සඳහා, 2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනතේ 3 වන වගන්තිය යටතේ ලියාපදිංචි වී ඇති සෑම කල්බදු මූල්‍යකරණ ආයතනයක්ම වාර්ෂික බලපත්‍ර ගාස්තුව ආසන්න පූර්ව ලිපි වර්ෂය අවසන් වී මාස 2 ක් තුළ දී ශ්‍රී ලංකා මහ බැංකුවට ආසන්න පූර්ව මුදල් වර්ෂයේ විගණනය කළ ශේෂ පත්‍රයේ මුළු වත්කම් ප්‍රමාණය පදනම් කොට ගෙන පහත සඳහන් පරිදි ගෙවිය යුතුය.

වත්කම් ප්‍රමාණය	වාර්ෂික බලපත්‍ර ගාස්තුව
මුළු වත්කම් රුපියල් බිලියන 1 හෝ ඊට අඩු	රු. 150,000/-
මුළු වත්කම් රුපියල් බිලියන 1 ට වැඩි නමුත් රුපියල් බිලියන 10 කට අඩු හෝ සමාන	රු. 250,000/-
මුළු වත්කම් රුපියල් බිලියන 10 ට වැඩි	රු. 500,000/-

2001 අංක 1 දරන
නියෝගය අවලංගු
කිරීම

6. 2001 අංක 01 දරන කල්බදු මූල්‍යකරණ (ගාස්තු) නියෝගය මෙයින් අවලංගු වේ.